



THE CEYLON GOVERNMENT GAZETTE

No. 10,123 — FRIDAY, JULY 14, 1950

Published by Authority

PART IV — LOCAL GOVERNMENT

(Separate paging is given to each Part in order that it may be filed separately)

	PAGE		PAGE
Local Government Notifications	1057	Statements of Revenue and Expenditure	1078
By-laws	1059	Budgets	1079
Posts—Vacant	1061	Sale of Properties	1080
Municipal Council Proceedings	1063	Road Committee Notices	—
Notices under the Local Authorities Elections Ordinance	1076	Miscellaneous Notices	1080

PART VI published with this Issue contains List of Jurors and Assessors.

Local Government Notifications

L. D.—B. 20/41.

The Fisheries Ordinance

REGULATION for the area within the administrative limits of the Ambalangoda Village Committee in the Galle District, made by the Minister of Industries, Industrial Research and Fisheries, under section 26 of the Fisheries Ordinance, No. 24 of 1940, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947, and approved by the Senate and the House of Representatives.

R. H. BASSETT,
Permanent Secretary,
Ministry of Industries, Industrial
Research and Fisheries

Colombo, July 7, 1950.

REGULATION

The regulations published in *Gazette* No. 10,082 of March 10, 1950, are hereby amended in regulation 10 thereof, by the substitution, for the words "between sunrise and sunset", of the words "between sunset and sunrise".

L. D.—B. 67/29—EB. 365 (1)

The Motor Car Ordinance No. 45 of 1938

REGULATIONS for the urban area comprised within the administrative limits of the Kurunegala Municipal Council, made by the Minister of Transport and Works by virtue of the powers vested in him by sections 125 and 174 of the Motor Car Ordinance, No. 45 of 1938 (as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947), and approved by the Senate and House of Representatives under the said section 174 as so modified

J. N. ARUMUGAM,
Permanent Secretary,
Ministry of Transport and Works.

Colombo, July 5, 1950.

REGULATIONS

1. No omnibus shall be parked in any public place other than the public stand situated on the portion of the Esplanade near Saunders Street.

1057—J. N. A 90145-1,557 (7/50)

F.1

2. No motor cab shall be parked in any public place other than a public stand situated at any of the following places:—

- (1) On sites at the entrance to and exit from the Petrol Station at the Esplanade; or
- (2) On a site opposite the Railway Station.

3. The following routes are specified for omnibuses entering, leaving or being driven within the administrative limits of the Council:—

- (a) in the case of omnibuses entering the town by the Colombo Road, along the Puttalam Road from the Clock Tower junction and through Morris Street to the public stand for omnibuses;
- (b) in the case of omnibuses entering the town by the Negombo Road, along Puttalam Road and through Saunders Street to the public stand for omnibuses;
- (c) in the case of omnibuses entering the town by the Puttalam Road along Puttalam Road and through Saunders Street to the public stand for omnibuses;
- (d) in the case of omnibuses entering the town by the Kandy Road, along Edinburgh Street, through Dambulla Road to the Clock Tower junction, through Puttalam Road and Morris Street to the public stand for omnibuses;
- (e) in the case of omnibuses entering the town by the Dambulla Road, along Dambulla Road to the Clock Tower junction, through Puttalam Road and Morris Street to the public stand for omnibuses;
- (f) in the case of omnibuses leaving the town by the Colombo Road, along Esplanade Street, through Dambulla Road to the Clock Tower junction and thence along the Colombo Road;
- (g) in the case of omnibuses leaving the town by the Negombo Road, along Esplanade Street, through Dambulla Road to the Clock Tower junction along Puttalam Road and thence along the Negombo Road;
- (h) in the case of omnibuses leaving the town by the Puttalam Road along Esplanade Street, through Dambulla Road to the Clock Tower junction and thence along the Puttalam Road;
- (i) in the case of omnibuses leaving the town by the Kandy Road, along Esplanade Street, through Dambulla Road to the Clock Tower junction and thence along the Kandy Road; and

(j) in the case of omnibuses leaving the town by the Dambulla Road, along Esplanade street and thence long the Dambulla Road.

4. Where any portion of the public stand for omnibuses is reserved for the use of omnibuses which ply on a particular route, no omnibus plying on that route shall be parked in that stand except in the portion so reserved.

5. All omnibuses shall be parked in order of their arrival and shall, at the request of any police officer or any person duly authorised in that behalf by the Commissioner, be moved forward as vacancies occur.

6. Every motor cab shall be parked in a public stand in such manner as to cause no obstruction to other motor cabs entering or leaving that stand.

7. The driver of any motor cab or a person capable of driving it shall remain in charge of it while it is parked in a public stand, and shall, when reasonably requested by the driver of any other cab, move his cab in order to permit the other cab to enter or leave.

8. No vehicle other than an omnibus or a motor cab shall enter or be parked in any public stand.

9. No omnibus or motor cab shall enter or be parked in a public stand unless its driver is in possession of a valid permit issued in that behalf by the Commissioner.

10. (1) A fee in accordance with the scale specified in the Schedule hereto shall be charged for each permit issued under regulation 9.

(2) Every permit issued under regulation 9 shall contain the number of the omnibus or motor cab in respect of which it is issued and shall be valid for the period stated therein.

11. No person shall remain or be allowed to remain in any part of a public stand, or in any omnibus or motor cab while it is parked in a public stand, unless he is—

- (1) the driver, conductor, owner or agent authorised in writing by the owner of the omnibus or motor cab parked at the stand, or
- (2) a person engaged in repairing any damage to any such omnibus or motor cab, or
- (3) a bona fide passenger travelling or intending to travel by any such omnibus or motor cab, or
- (4) a bona fide servant or hired labourer accompanying and carrying the luggage of a bona fide passenger, or
- (5) a porter authorised by a written permit issued by the Commissioner.

12. The provisions of regulation 3 shall not apply to—

- (1) an omnibus operating on the authority of a road service licence issued by the Commissioner of Motor Transport to the Kurunegala Town Omnibus Service, or
- (2) an omnibus operating on the authority of a road service licence issued by the Commissioner of Motor Transport for a service other than a regular service.

13. No person shall wash or cause to be washed any omnibus or motor cab while it is parked in a public stand.

14. The regulations published in *Gazette* No. 7,746 of November 22, 1929, as subsequently amended, and the regulation published in *Gazette* No. 8,436 of March 3, 1939, are hereby rescinded.

15. In these regulations—

“Commissioner” means the Commissioner of the Council; and
 “Council” means the Municipal Council of Kurunegala.

Schedule

	Fees	
	per diem Rs.	per mensem Rs. c.
For a motor cab	0 25	1 0
For an omnibus	0 50	7 50

L. B.—B. 106/48—EB. 365 (ii).

The Motor Car Ordinance, No. 45 of 1938

REGULATION for the area comprised within the administrative limits of the Passara Town Council, made by the Minister of Transport and Works under sections 82 and 174 of the Motor Car Ordinance, No. 45 of 1938 (as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947) and approved by the Senate and the House of Representatives, under the said section 174.

J. N. ARUMUGAM,
Permanent Secretary.

Ministry of Transport and Works

Colombo, July 5, 1950

REGULATION

No person shall use any omnibus or lorry on the highway known as Church Road

L. D.—B. 229/29—EB. 365 (2) K

The Motor Car Ordinance, No. 45 of 1938

REGULATION for the area comprised within the administrative limits of the Badulla Urban Council made by the Minister of Transport and Works under sections 92 (3) and 174 of the Motor Car Ordinance, No. 45 of 1938 (as modified by the proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947), and approved by the Senate and the House of Representatives, under the said section 174.

J. N. ARUMUGAM,
Permanent Secretary,

Ministry of Transport and Works.

Colombo, July 5, 1950.

REGULATION

No person shall sound any warning instrument affixed to any motor car between the hours 8 a.m. and 6 p.m. on that part of the Badulla-Bandarawela Main Road which lies between its junction with the road leading to the Police Station and the premises of St Bede's School.

L. D.—B. 229/29—EB. 365 (2) K.

The Motor Car Ordinance, No. 45 of 1938

REGULATION for the area comprised within the administrative limits of the Badulla Urban Council made by the Minister of Transport and Works under sections 102 and 174 of the Motor Car Ordinance, No. 45 of 1938 (as modified by the proclamation published in the *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947), and approved by the Senate and the House of Representatives under the said section 174.

J. N. ARUMUGAM,
Permanent Secretary,

Ministry of Transport and Works.

Colombo, July 5, 1950.

REGULATION

The regulations relating to public stands published in *Gazette* No. 8,131 of June 28, 1935, as amended by the regulation published in *Gazette* No. 9,457 of September 7, 1945, are hereby further amended in regulation 3 thereof, by the addition of the following new items immediately after item 11 of that regulation:—

- “12. Badulla-Bandarawela Road between the Rest House Junction and the junction near St. Bede's College.
13. Railway Station Road between its junction with the southern limit of the Viharagoda Bus Stand and the bridge over the Badulla Oya
14. Post Office Road between its junctions with Lower Street at one end and Pates Lane at the other end.”

Food and Drugs Act, No. 25 of 1949

(1) IT is hereby notified for general information that the officers of the Colombo Municipal Council holding, for the time being, the posts specified in Column 1 of the schedule hereto have been appointed by the Colombo Municipal Council in terms of Section 40 (1) of the Food and Drugs Act, to be Authorized Officers for the exercise and application of the Sections of the Food and Drugs Act mentioned in the 2nd Column of that schedule.

SCHEDULE REFERRED TO

<i>Column 1</i>	<i>Column 2</i>
Chief Medical Officer of Health Deputy Chief Medical Officer of Health Medical Officers of Health Food Inspectors, and Chief Municipal Veterinary Surgeon	Section 11
Chief Medical Officer of Health Deputy Chief Medical Officer of Health Medical Officers of Health, and Chief Municipal Veterinary Surgeon	
Chief Medical Officer of Health Deputy Chief Medical Officer of Health Medical Officers of Health	Section 16
Chief Medical Officer of Health Deputy Chief Medical Officer of Health Medical Officers of Health	
Food Inspectors, and Municipal Veteri- nary Surgeon	Section 28 (1) (a)
Chief Medical Officer of Health Deputy Chief Medical Officer of Health Medical Officers of Health	
Food Inspectors, and Chief Municipal Veteri- nary Surgeon	Section 28 (2) (a) & (b)
Chief Medical Officer of Health Deputy Chief Medical Officer of Health Medical Officers of Health	
Chief Municipal Veterinary Surgeon, and Food Inspectors	Section 28 (3)
Chief Medical Officer of Health Deputy Chief Medical Officer of Health Medical Officers of Health	
Food Inspectors Sanitary Inspectors Chief Municipal Veterinary Surgeon, and Veterinary Inspectors	Section 28 (4)
Chief Medical Officer of Health Deputy Chief Medical Officer of Health Medical Officers of Health, and Chief Municipal Veterinary Surgeon	
Chief Medical Officer of Health Deputy Chief Medical Officer of Health Medical Officers of Health	Section 28 (5)
Food Inspectors, and Chief Municipal Veterinary Surgeon	
Chief Medical Officer of Health Deputy Chief Medical Officer of Health Medical Officers of Health	Section 28 (7)
Chief Municipal Veterinary Surgeon, and Food Inspectors	
Chief Medical Officer of Health Deputy Chief Medical Officer of Health Medical Officers of Health, and Chief Municipal Veterinary Surgeon	Section 28 (8)
Chief Medical Officer of Health Deputy Chief Medical Officer of Health Medical Officers of Health, and Chief Municipal Veterinary Surgeon	
Chief Medical Officer of Health Deputy Chief Medical Officer of Health Food Inspectors	Section 45
Chief Municipal Veterinary Surgeon Veterinary Inspectors, and Medical Officers of Health	

P. M. JAYARAJAN,
Municipal Commissioner.

Town Hall,
Colombo, June 30, 1950.

Food and Drugs Act, No. 25 of 1949

(2) IT is hereby notified for general information that the officers of the Colombo Municipality holding, for the time being, the posts specified in Column 1 of the schedule hereto have been appointed by the Colombo Municipal Council in terms of Section 44 of the Food and Drugs Act, No. 25 of 1949 to exercise in its behalf the powers conferred on the competent authority in the Sections of the Food and Drugs Act mentioned in the 2nd Column of that schedule.

SCHEDULE REFERRED TO

<i>Column 1</i>	<i>Column 2</i>
Chief Medical Officer of Health Deputy Chief Medical Officer of Health and Chief Municipal Veterinary Surgeon	Section 13

*Column 1**Column 2*

Municipal Commissioner
Chief Medical Officer of Health
Deputy Chief Medical Officer of Health
Medical Officers of Health, and Chief
Municipal Veterinary Surgeon

Section 55 (2)

P. M. JAYARAJAN,
Municipal Commissioner.

Town Hall,
Colombo, June 30, 1950.

By-laws

L. D.—B. 35/48/L. G. D.—GA. 14/78/1.

The Village Communities Ordinance

BY-LAWS under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Dambawinnipalata village area in the Badulla District, and approved by the Minister of Health and Local Government by virtue of the powers vested in him by that section, as modified by the Proclamation published in *Gazette Extraordinary*, No. 9,773 of September 24, 1947.

P. O. FERNANDO,
Acting Permanent Secretary,

Ministry of Health and Local Government.

Colombo, July 10, 1950.

BY-LAWS

Village roads and paths

1. Every village road or path shall be constructed or reconstructed and maintained in accordance with the decision of the Committee as to the width of such road or path and the course which it is to take.

2. (1) Whenever any work of construction or of repair is commenced on any village road or path, the Chairman shall have the power to prohibit the use of such road or path by the public for such time as may be necessary, after giving at least three days' notice of such prohibition by beat of tom-tom or otherwise.

(2) It shall be lawful for the Chairman, whenever authorised by the Committee by a resolution in that behalf, to restrict or to prohibit the use of any village road or path by any kind or class of heavy vehicular traffic.

3. It shall be lawful for any person thereunder authorised in writing by the Chairman—

- (1) to enter, between 7 a.m. and 5 p.m., with all necessary workmen, vehicles, animals and implements, upon any land adjacent to or near any existing or proposed village road or path, for the purpose of executing any work connected with such road or path;
- (2) to throw upon any land adjacent to or near any existing or proposed village road or path such earth, rubbish or materials as it may be necessary to remove from the place of any work connected with such road or path;
- (3) to make a temporary road through the ground near any existing or proposed village road or path during the execution of any work connected with such road or path;
- (4) to enter upon any land for the purpose of constructing, repairing or cleaning such drains, water-courses, or culverts as may be necessary for the preservation, improvement, repair or construction of any village road or path.

Provided that the earth, rubbish or materials referred to in paragraph (2) shall be removed within a reasonable time, and the temporary road referred to in paragraph (3) shall not be constructed over any ground whereon any building stands or over any enclosed garden or yard.

4. No person shall—

- (a) injure, damage, obstruct, encroach upon or otherwise interfere with the use of any village road or path whether constructed or in the course of construction; or

(b) except with the permission of the Committee, divert the line of any village road or path, whether constructed or in the course of construction.

5. (1) It shall be the duty of the proprietors and cultivators of any paddy field through which the public footpath runs, to maintain such footpath at its customary width.

(2) No person shall cut or encroach upon any such footpath so as to reduce its width to less than its customary width.

Wells, spouts, bathing-places, &c.

6. No person of one sex shall enter any enclosure at a public well, or any public bathing place, set apart by the Committee for the exclusive use of persons of the other sex.

7. (1) No person who is suffering or has recently suffered from any infectious, contagious, or cutaneous disease, or has been recently in attendance on any person suffering from such disease, shall bathe or wash at any public well or watering place set apart by the Committee at a public bathing place, until the periods of infection and incubation have elapsed.

(2) Water for the use of any person referred to in paragraph (1) shall be drawn by a healthy person and carried for use to a distance, at least twenty feet away, from the well or bathing place.

8. (1) No person shall wash, or cause to be washed, any animal, or any clothes, mats, or other articles whatsoever, at any public well, or at any place set apart as a public bathing place.

(2) No person shall lead, or drive or take any animal into any public bathing place for any purpose whatsoever.

(3) No person shall in any manner pollute the water, or the precincts, of any public well or bathing place.

9. (1) No person shall wash or bathe at any public well, spout or other watering place at which washing or bathing is prohibited by order of the Committee.

(2) Where the Committee has set apart any special place in any tank, stream, or other watering place, for washing, for bathing, for taking water for human consumption or for the washing of animals, no person shall use any such place for any purpose other than that for which it has been so set apart.

10. No person shall without the written permission of the Chairman, remove water from any public well, tank, or other watering place, in any cart or barrel, or in any quantity exceeding such quantity as may from time to time be determined by the Committee.

Public health and amenities and disorderly conduct

11. The owner or occupier of every house or land shall keep his premises clean and free from all weeds and other undergrowth and all refuse or rubbish or receptacles likely to form breeding places for mosquitoes, for a distance of thirty yards from such house, or to the boundary of his premises, whichever is less.

12. (1) Whenever any tree, or any branch or fruit or other part of a tree is causing or is likely to cause damage to any building, or is in a condition dangerous to the occupants of any building, or to the property, or to the safety of passers-by along any public thoroughfare, the Chairman may, by a notice in writing served on the owner or occupier of the land on which such tree stands, require such owner or occupier to tie up and make secure, or to cut down and remove such tree or such branch or fruit or other part of the tree, within such time as may be specified in the notice.

(2) Every person on whom a notice is served under this by-law shall comply with the requirements of such notice within the time specified therein, and in the event of the refusal or neglect of such person to comply with such requirements within such time, the Chairman, or any officer or workman authorised in writing by the Chairman, may enter upon the land referred to in such notice and do whatever such person was required to do by such notice, and the expenses thereby incurred shall be recoverable from such person as a debt due to the Committee.

13. No person shall, in any public place, make any obscene writing or any obscene drawing, or sing or recite any obscene song or ballad, or do any other act which is likely to outrage public decency.

14. No person shall throw stones or filth at the house or into the compound of any other person.

15. (1) No person shall gamble with dice or cards, play any game for a stake or take part in betting of any kind within the Dambawinnipalata village area.

(2) No person shall allow gambling with dice or cards or the playing of any game for a stake, in any house, premises, boat, vessel or vehicle occupied by that person, or belonging to him or under his control.

Cock-fighting

16. No person shall train cocks for fighting, or take part in cock-fighting in any place within the Dambawinnipalata village area.

Cart-racing

17. No person shall engage in cart-racing on any public road or path.

The inspection and cleaning of drains, privies, cesspits, ashpits, and sanitary conveniences

18. It shall be lawful for the Chairman or the Medical Officer of Health or the Sanitary Inspector, or any person authorised by the Chairman in writing, to inspect any drain, privy, cesspit, ashpit or sanitary convenience in any premises within the village area, and for the purpose of that inspection to enter such premises at any reasonable time, and the owner or occupier of such premises shall render all such assistance as may be necessary.

19. The Chairman may by notice require the owner or occupier of any premises within the village area forthwith or within such time as may be specified in the notice, to carry out such measures as may be specified in the notice, being measures necessary to maintain any drain, privy, cesspit, ashpit or sanitary convenience in a sanitary condition.

20. It shall be lawful for the Chairman, by notice in writing, to require the owner or occupier of any premises within the village area within such time as may be specified in the notice, to remove the contents of any drain, privy, cesspit, ashpit or sanitary convenience in those premises or to cause the contents to be removed to such other place, for disposal in such manner, as may be specified.

Unwholesome food and drink

21. No person shall keep or expose for sale any article of food or drink which is unwholesome or unfit for human consumption.

22. It shall be lawful for the Chairman or the Medical Officer of Health or the Sanitary Inspector or any person authorised by the Chairman in writing, to seize any article of food or drink kept or exposed for sale, if such article appears to be unwholesome or unfit for human consumption.

23. Where any officer or person other than the Medical Officer of Health seizes an article of food or drink under by-law 22, he shall place a sample of the seized article in a receptacle and shall, after sealing the receptacle in the presence of the person from whose possession such article was seized, produce that sample with the least possible delay before the Medical Officer of Health or any other Government Medical Officer.

24. Where an article of food or drink is seized under by-law 22, the person seizing such article shall, upon demand of a sealed sample by the person from whose possession the article was seized, place a sample of the seized article in a receptacle, and shall, after sealing the receptacle in the presence of the person from whose possession the article was seized, give that sample to that person.

25. If the Medical Officer of Health who has seized an article of food or drink under by-law 22, or the Medical Officer before whom an article of food or drink is produced under by-law 23, certifies such article to be unwholesome or unfit for human consumption the Chairman shall cause such article to be destroyed or to be so disposed of as to prevent its being exposed for sale or used for human consumption. If the Medical Officer certifies that the article of food or drink is wholesome and fit for human consumption, such article shall be returned to the owner.

26. No person shall sell or expose for sale the flesh of any animal that has died of natural causes or of any disease or by drowning, or has been killed by a wild beast or by the bite of a snake or of a rabid dog.

Construction of latrines

27. (1) Whenever the Committee defines an area within which the owner or lessee of any premises used for human habitation shall be required to construct and maintain a latrine, the Chairman may, by notice in writing served on such owner or lessee, direct such owner or lessee to construct a latrine of such type and size, and in such a position on the premises and with such connecting drains as may have been determined by the Committee and specify all such requirements in the notice.

(2) Every owner or lessee of premises on whom a notice is served under paragraph (1) shall within thirty days of the service of any such notice construct a latrine conforming in all respects to the requirements specified in such notice.

28. No person shall construct or maintain a pit latrine within a radius of one hundred feet from any well except with the permission of the Chairman.

Disposal of bodies of dead animals

29. On the death of any animal, it shall be the duty of the owner, or in the absence of the owner, of the occupier of the premises in which the death occurs, to cause the body of the animal to be buried before the expiry of a period of twelve hours from the time of death.

30. Where any person who is responsible under by-law 29 for the burial of any dead animal fails to bury such animal within a period of twelve hours, the Chairman shall cause such animal to be buried, and the expenses incurred thereby may be recovered from such person as a debt due to the Committee.

Dwelling compounds

31. The occupier, or if there is no occupier the owner, of any house within the village area shall keep the land pertaining to such house in a clean and sanitary condition and free of undergrowth and rubbish.

The cleansing of houses

32. Whenever any house appears to be in an insanitary condition or in such a state of disrepair as to be prejudicial to the health of the inmates or of the neighbours, the Chairman shall cause a notice in writing to be served upon the owner of the house specifying what action the owner should take within a time set out in the notice.

33. (1) Every owner of a house served with a notice under by-law 32 shall comply with the requirements of such notice within the time specified therein.

(2) In the event of a failure or refusal to comply with the requirements of a notice under by-law 32, the Chairman may cause the work to be done, and the expenses thereby incurred may be recovered as a debt due to the Committee.

Interpretation

34. In these by-laws—

“ Chairman ” means the Chairman of the Committee.

“ Committee ” means the Village Committee of the Dambawinnipalata Village Area.

“ village area ” means the Dambawinnipalata village in the Badulla District.

35. The by-laws made for the Province of Uva, published in *Gazette* No. 5,786 of June 14, 1901, therein called rules, and as amended from time to time are hereby further amended in so far as they relate to the Dambawinnipalata village area, by the rescission of by-laws 7, 8, 9, 10, 69, 71, 76, 77 and 83.

Mr. W. W. Jayasiriwardena, Sub-Inspector (Street Lighting), Municipal Engineer's Department.

*H. P. S. Nanayakkara, Clerk, Grade II.

*Mr. S. Mahalyana, Clerk, Grade II.

*Mr. A. Paramsothy, Clerk, Grade II.

*Mr. H. S. Senanayake, Clerk, Grade II.

*Mr. V. Arunasalam, Clerk, Grade II.

*Mr. S. Kumariah, Clerk, Grade II.

Mr. C. M. Tikiriratne, Timekeeper, Grade III, Tramway's Department.

Mr. K. D. D. Perera, Timekeeper, Grade III, Tramway's Department.

Mr. M. S. Musafar, Fireman, Fire Brigade and Ambulance Department.

Mr. S. Thyagarajah, Fireman, Fire Brigade and Ambulance Department.

Municipal Council, Kandy

*Mr. F. Santiago, Clerk, Grade II.

*Mr. A. Wickremasekera, Clerk, Grade II.

Mr. S. C. K. R. Misso, Building Inspector, Works Department.

Mr. L. A. de Alwis Seneviratne, Chief Revenue Inspector.

Municipal Council, Galle

Mr. L. D. B. Maithriwardhena, Assistant Shroff.

Municipal Council, Negombo

*Mr. S. H. S. de Silva, Clerk, Grade II.

†Mr. H. David de Silva, Clerk, Grade I.

Municipal Council, Kurunegala

*Mr. A. Roberts, Clerk, Grade II.

Urban Councils

Mr. Sam Joseph, Temporary Lorry Driver, U. C., Moratuwa

Mr. M. S. A. A. Zawahid, Works Overseer, U. C., Kotte.

†Mr. H. W. Gunasekera, C. C., Grade I, U. C., Matara.

Mr. Richard Perera, Assistant Linesman, U. C., Panadure.

*Mr. N. M. Abdul Cader, Clerk, Grade II, U. C., Trincomalee.

Mr. T. S. J. Packeer Alley, Sanitary Overseer, U. C., Matale.

†Mr. H. D. P. Jinadasa, Assistant Clerk, U. C., Wattala.

Mr. M. G. Mendis, Ayurvedic Physician, U. C., Wattala.

Mr. W. A. Gunawardena, Cashier, Grade II, U. C., Puttalam.

*Mr. H. M. L. A. Rajapaksa, Clerk, Grade II, U. C., Tangalla.

Mr. H. D. Piyadasa, Sanitary Overseer, U. C., Kotte

Mr. S. A. E. Abeysinghe, Superintendent of Works, Grade III, U. C., Ambalangoda.

*Mr. G. G. L. Banda, Clerk, Grade II, U. C., Haputale.

*Mr. J. R. Trimanavitana, Clerk, Grade II, U. C., Gampaha.

*Mr. S. Abeywickrema, Clerk, Grade II, U. C., Dehiwala-Mt. Lavinia.

Mrs. M. Nesathurai, Health Nurse, U. C., Gampola.

†Mr. R. Samaranyake, Clerk, Grade I, U. C., Kolonnawa.

†Mr. K. B. Herath, Assistant Clerk, U. C., Anuradhapura.

Road Committees

Mr. F. S. Roche, Clerk-Overseer, D. R. C., Mannar.

Mr. D. G. S. Rajapaksa, Peon-Binder, D. R. C., Kandy.

Mr. H. M. Ranasinghe, Overseer, D. R. C., Anuradhapura.

*Mr. L. Yatawara, Clerk, Grade II, D. R. C., Ratnapura.

Mr. V. K. W. Piyadasa, Clerk-Draughtsman, D. R. C., Puttalam.

Posts — Vacant

LOCAL GOVERNMENT SERVICE

THE Local Government Service Commission has been pleased to make the following appointments during the month of May, 1950:—

Municipal Council, Colombo

Mr. K. J. L. Perera, Secretary, Municipal Council, Colombo.

Town Councils

- Mr. W. B. W. Fernando, Secretary, Grade I, T. C., Dondra.
 *Mr. N. L. Cyril, Clerk, Grade II, T. C., Kochchikade.
 *Mr. M. O. Jayaweera, Clerk, Grade II, T. C., Madampe.
 *Mr. G. K. K. P. Sugathadasa, Clerk, Grade II, T. C., Matugama.
 Mr. B. D. S. Kularatne, Sanitary Overseer, Grade II, T. C., Piliyandala.
 Mr. M. Mallawaarachchi, Assistant Clerk, T. C., Hikkaduwa-Dodanduwa.
 Mr. W. D. R. P. Sugathapala, Sanitary Overseer, Grade II, T. C., Matugama.
 Mr. M. K. Thampoe, Revenue Overseer, Grade II, T. C., Pussellawa.

Village Committees

- §Mr. D. Jayalatharachchi, Clerk, Grade I, V. C., Kandapalle, No. 2, Badulla District.
 §Mr. L. W. G. Fernando, Clerk, Grade I, V. C., Thambarombuwa, Kurunegala District.
 Mr. W. M. Sangadasa, Sanitary Overseer, V. C., Dumbula, Nuwara Eliya District.
 Mr. D. P. M. Dissanayake, Revenue Overseer, V. C., Walawe, Hambantota District.
 ||Mr. M. G. Sanny, Clerk, Grade II, V. C., Ambalangoda, Galle District.
 Mr. T. B. Baddewela, Clerk, Grade I, V. C., Galboda Korale, Kegalla District.
 Mr. A. K. Kularatne, Revenue and Works Overseer, V. C., Meda Pattu (Nawadun Korale), Ratnapura District.
 §Mr. W. W. M. A. Bandara, Clerk, Grade I, V. C., Meda Pattu (Atakalan Korale), Ratnapura District.
 §Mr. L. D. A. Dissanayake, Clerk, Grade I, V. C., Nagoda, Galle District.
 Mr. P. W. Amaradiwakara, Works Overseer, V. C., Kotte-Galkissa, Colombo District.
 Mr. S. Stephen Perera, Peon, V. C., Gampaha, Colombo District.
 Mr. A. V. S. Diyarlis, Works Overseer, V. C., Hanwella-Udugaha, Colombo District.
 Mr. P. Subasinghe, Revenue Overseer, V. C., Weke, Colombo District.

M. E. FONSEKA,
 Secretary,

Local Government Service Commission

Colombo, July 6, 1950.

* These appointments have been made from the results of the Local Government Service Grade II Examination.

† These appointments have been made from the results of the Local Government Service Grade I Examination.

‡ These appointments have been made from the results of the Local Government Service Assistant Clerks' Examination.

§ These appointments have been made from the results of the V. C. Clerical Grade I Examination.

|| These appointments have been made from the results of the V. C. Clerical Grade II Examination.

LOCAL GOVERNMENT SERVICE

Post of Secretary, Grade I, Village Committee, Ambagamūwa (U. B.), Kandy District

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post

2 The post carries a salary of Rs. 1,200 per annum, rising by 14 annual increments of Rs. 120 to Rs. 2,880 per annum, with an efficiency bar before Rs. 2,160 per annum. A rent allowance and a temporary cost of living allowance in accordance with Government rates and conditions will be paid.

3. Applications will be entertained only from Grade II Secretaries in Village Committees and Clerks in Grade I of the Village Committee Clerical Service who have had at least 15 years service in the permanent establish-

ment of a Village Committee. They should have a good knowledge and experience in (a) Office organization and procedure; (b) Secretarial work; (c) Village Committee Ordinances, By-laws and Accounts; (d) Administrative work; and (e) Sinhalese.

4. The selected candidate will be on one year's trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

5. The selected candidate may be required to furnish security either in cash or by fidelity guarantee bond through a guarantee association approved by the Local Government Service Commission

6 Applications in the candidates own handwriting, stating age, qualifications and experience, together with copies only of testimonials, should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, not later than August 4, 1950.

7. Applications should be addressed to the Chairman and not personally to the undersigned.

8. Canvassing either directly or indirectly will be a disqualification

V. C. JAYASURIYA,
 Chairman,

Local Government Service Commission

P. O. Box 530,

Colombo, July 7, 1950.

LOCAL GOVERNMENT SERVICE

Six Posts of Motorman/Fireman, Fire Brigade and Ambulance Department, Municipal Council, Colombo

APPLICATIONS are invited by the Local Government Service Commission for the above posts.

2. Each of the posts carry a salary of Rs. 996 per annum, rising by 10 annual increments of Rs. 48 and 1 of Rs. 24 to Rs. 1,500 per annum. A temporary cost of living allowance in accordance with Government rates and a rent allowance in accordance with Government rates and conditions, if no quarters are provided, will be paid. No special temporary allowance is payable.

3. Applicants must be Ceylonese* and should possess the certificate of competence to drive heavy vehicles. Candidates must also possess an ability to operate motor fire pumps and have had previous experience in a Fire Brigade.

4. Applications from those in a Local Body or in a Government Department should be forwarded through the Mayor or Chairman of the Local Authority or the Head of the Department in which they are serving.

5. The selected candidates will be on one year's probation or trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

6. The candidates selected will be required to reside within the city of Colombo.

7. Applications stating age, qualifications and full particulars of experience and the date and place of birth of the father together with copies only of certificates and testimonials should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, on or before July 24, 1950.

8. Applications should be addressed to the Chairman and not personally to the undersigned.

9. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,
 Chairman,

Local Government Service Commission.

P. O. Box 530,

Colombo, July 12, 1950.

* The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and
 (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

Municipal Council Proceedings

Minutes of proceedings of the monthly general meeting of the Kandy Municipal Council held at the Town Hall, Kandy, at 9 a.m. on May 27, 1950, in pursuance of the notice dated May 22, 1950.

Present: E. L. Senanayake, Esq. (Mayor), presiding; A. A. Dharmasena, Esq. (Deputy Mayor); Senator W. A. B. Soysa, Messrs. N. Wimalasena, A. S. Karunaratne, Fred E. de Silva, D. Ramanujam, P. B. A. Weerakoon, A. C. L. Ratwatte, P. L. P. Alwis, H. A. C. Wickremaratne, Hadji M. Usoof Ismail, T. B. Tennekoon, H. B. Udurawana, and E. R. Senanayake

1. The minutes of proceedings of the monthly general meeting of the Council held on April 29, 1950, copies whereof had been previously furnished to the members, were taken as read, and it was resolved that these minutes be approved and that they be signed by the Mayor as a true record of the proceedings of the Council on this date.

2. *Announcements by the Mayor.*—(a) The Mayor read, for the information of members of the Council, the following memorandum submitted to him by the Municipal Works and Waterworks Engineer, in regard to the Peradeniya Pumping Scheme:—

Peradeniya Pumping Scheme

'I inspected the above on the 23rd instant in the company of the Commissioner and the Water Supply Expert.

The special bend that was holding up the work considerably had at last arrived, but it had been taken to Brown's workshop at Nawalapitiya to get the holes of the flanges drilled. This bend was expected back yesterday, but I understand that it had not arrived yet.

The bend is expected to be erected very early and after that the electrical connection will have to be given. When this is done one well should be in operation. Although the representatives of the Electricity Department were expected on May 23, they had not turned up. Consequently I was unable to ascertain when the electrical connection would be given.

Some slight modifications in the suction pipe of the first pump will have to be made to make the pump capable of pumping all the water of the well. This is a minor task and should present no difficulty.'

(b) The Mayor reported that in consequence of the overhead wires carrying the electricity supply along the road to Uplands bungalow in Lady Anderson's Road having broken loose and resting on the ground, a boy who had gone out to pick mangoes in the estate grounds had come in contact with the live wires on the morning of May 26, and had been electrocuted. The wires had probably come down overnight, but until the accident no one had reported the matter to the Power Station. The message regarding the electrocution had been received at the Power Station from the Police at 7.45 a.m. in the morning and at 7.50 the Acting Assistant Electrical Engineer had proceeded to the spot and promptly immobilised the wires. The Electricity Department was not blameworthy for this fatality.

Arising from the statement made by the Mayor in regard to the Peradeniya Pumping Scheme, Senator Soysa asked whether it was true that the wells had not been dug deep enough.

The Mayor, in reply to Mr. Fred E. de Silva, stated that he had no news about the progress of investigations into the major water supply scheme, and as the Minister of Transport and Works was now responsible for work connected with water supply schemes; he would discuss the matter with him on his return from America. He stated that it was likely that this matter would be held up, as Mr. Sanderson, the Water Supply Expert, was resigning from his post shortly.

Mr. H. A. C. Wickremaratne suggested that as Mr. Fonseka, the Council's Waterworks Engineer, was better than all Government's experts, the Mayor arrange to have Mr. Fonseka placed in charge of the execution of any major water scheme that may be decided upon.

Senator Soysa observed that the Town's water supply position this year was more satisfactory than last year, in spite of the fact that there had been more rain last year, and he attributed the economy effected in the expenditure in distributing water this year to the care and resourcefulness exercised by the Engineer.

3. The following statements and reports were tabled:—

- (1) Statements of receipts and disbursements in respect of the General Revenue Account for March, 1950, and in respect of the Electricity Department Revenue Account for February, 1950.
- (2) Progress Report of the Municipal Electrical Engineer for December, 1949.
- (3) Report of the Medical Officer of Health for the month of April, 1950.
- (4) Inspectors' Reports on Laundries and Bakeries for the month of April, 1950.
- (5) Reports on Public Latrines for April, 1950.
- (6) Reports of the Municipal Free Ayurvedic Dispensaries for the month of April, 1950.
- (7) Works Engineer's report for the month of March, 1950.
- (8) Minutes of the meeting of the Public Assistance Committee held on April 28, 1950.
- (9) Reservoir readings for the week ending May 27, 1950.

4. Memorials, Petitions, Complaints and Communications addressed to the Council.

(a) Mr. P. L. P. Alwis enquired what action had been taken on the petition which he had submitted to the Mayor about a month ago from certain residents in the lower section of Malabar Street who had no proper road access, praying that the road by the Empire Motor Works in Malabar Street be improved.

The Mayor informed Mr. Alwis that he had referred this petition to the Works Engineer, who would give the matter necessary attention.

(b) Mr. P. L. P. Alwis complained that no action had been taken yet on the petition which he presented at the last monthly general meeting from the Managing Director of the Kandy Town Bus Company, requesting that he be permitted to run a light bus service on Lewella Road in place of the cab service now operated by the company on this road.

(c) Mr. D. Ramanujam complained that an application made by the persons who were conducting a night school in his area for the benefit of adult residents of the area for electric lighting for the school had been refused, and he asked the Mayor to look into the matter.

(d) Mr. Fred E. de Silva stated that although a sum of Rs. 17,500 had been provided in the budget for conversion of the Halloluwa area from D. C. to A. C. and for making available for the Halloluwa pumping scheme a 3-phase supply, no action had been taken in the matter as yet. He urged that immediate action be taken in the matter as it would be possible to supply about 2,000 gallons of water from this scheme per diem to the residents of the area.

(e) Mr. Fred E. de Silva urged that immediate steps be taken to have traffic sign-boards put up on the roads in which traffic control and silence zones were effective in the vernaculars as well, as these sign-boards in the English language alone served no useful purpose.

(f) Mr. A. S. Karunaratne drew attention to the fact that the sign-board in Victoria Drive only showed the speed limit fixed for motor cars and did not have any reference to the speed limit for buses and lorries. In the absence of information relative to the speed at which buses and lorries should be driven, the drivers of such vehicles exceeded the speed limit with impunity.

(g) Mr. Fred E. de Silva suggested that the Mayor should devise some satisfactory method of clearing the obstructions caused to pavements by fish hawkers and other street vendors, as he feared that if these activities went on without interruption a situation similar to the one existing in Colombo would develop and no effective control of such operations would be possible.

(h) Mr. Hadji M. Usoof Ismail asked the Mayor to arrange with the Police for point duty constables to be stationed on the main roads giving access to schools now that schools had been re-opened after the holidays.

These places were veritable death traps at the opening and closing hours of the schools.

Mr. Fred E. de Silva pointed out that the danger to school children was greatest near the Girls' High School and he asked the Mayor to see if arrangements could not be made with the Principal of the school for a one-way traffic scheme to operate here. Cars going into and out of the school at present used one entrance, and in consequence there was extreme traffic congestion on the main road at this point.

(i) Mr. H. A. C. Wickremaratne drew attention to the traffic congestion in Trincomalie Street caused by bullock carts, and he suggested that steps be taken to provide a park for bullock carts in Cross Street in terms of the agreement arrived at with the Police at the conference held between members of the Council and the Police some time ago in connection with traffic control in the Municipality.

(j) Mr. P. B. A. Weerakoon presented a letter addressed to the Mayor by Mr. A. C. Hemachandra of Alutgantota Road stating that the road was being washed away into the paddy field at the point at which the Council had started the construction of a retaining wall, and urging that immediate steps be taken to complete the construction of the retaining wall.

(k) Mr. N. Wimalasena suggested that immediate steps be taken to reach a satisfactory settlement with the Central Government on the question of financial relations, as the Council would very soon reach the state of bankruptcy.

(l) Mr. A. A. Dharmasena complained that there was inordinate delay in circulating the shorthand notes of meetings of the Council. He stated that the notes of the meetings held in March and April had not been circulated yet and asked that arrangements be made to complete these notes and circulate the shorthand reports at least within three days from a meeting of the Council.

The Mayor explained in regard to the notes of the March meeting, that he had held them up. These notes were with him and he would take blame for the delay in circulating them.

(m) Mr. A. A. Dharmasena drew attention to the fact that residents in the section of Katugastota Road from Lady Gordon's Road to the Katugastota bridge did not get a satisfactory supply of water, and he attributed this to the lack of pressure in the 3" main serving them in consequence of Vidyarthi College having been given a 1½" connection from this 3" main. He was of opinion that even a ¾" connection should not have been given to the College from this 3" main. He asked that the Mayor should make enquiries and ascertain who was responsible for authorising the issue of a 1½" connection from the main to this institution.

The Mayor undertook to look into the several matters referred to in the communications and complaints.

5 Questions.—Pursuant to notice, Mr. Hadji M. Usoof Ismail asked the following questions which the Mayor answered:—

Q.—(a) "What was the total amount realised by letting out the Phoenix Tea Garden Building from the time it was gifted to the Council?"

A.—(a) Rs. 17,613 from August 1946 to May 1, 1950 (The amount includes revenue derived from the lease of the Tea Gardens for entertainments during the Perahera seasons of 1946, 1947, 1948 and 1949, which was as follows:—

1946—Rs. 6,000; 1947—Rs. 3,800; 1948—Rs. 2,500; 1949—Rs. 500.

Q.—(b) "What was the total amount, spent on maintenance?"

A.—(b) The Council has incurred an expenditure of Rs. 11,500 approximately in maintaining the Phoenix Tea Garden since it was taken over in 1946. (This amount includes the wages paid to the watcher.)

The Mayor also stated that several persons had seen him and protested against the decision made by the Council to demolish this building since it would cause great hardship and inconvenience to the public. The Queen's Hotel did not let the Ball Room for any function unless the Hotel was entrusted with the catering. He suggested that there was sufficient grounds for reconsidering the Council's decision.

5A. Pursuant to notice, Mr. T. B. Tennekoon asked the following questions, which the Mayor answered:—

Q.—(1) "Has the Central Government adopted a Water Supply Scheme for ensuring a sufficient quantity of water to serve the needs of the Kandy Municipality as desired by the Council?"

A.—(1) No.

After considering a memorandum by the Works Engineer in which he pointed out that owing to the acute shortage of staff in the Waterworks Branch of the P.W.D. it was unlikely that the P.W.D. would be able to design and complete a major water scheme for Kandy for at least six years, and urgent action was necessary in the matter, the Municipal Council, at its meeting held on March 25, unanimously resolved to ask the Hon. the Minister of Health and Local Government to obtain a report from Brigadier Hull, in consultation with the Water Supply Expert, indicating—

- the comparative water potentialities, capital cost and recurrent expenditure in securing five million gallons of water per diem, alternatively from Ramboda and from the Mahaweli Ganga;
- the most expeditious method of preparing working drawings and estimates for either of the two schemes, the cheapest and quickest method of getting either scheme constructed, and the time required in each case.

The Minister has been addressed accordingly, but no definite decision appears to have been taken by him yet, on this request.

Q.—(2) "If so what is the nature of the scheme that has been adopted?"

A.—(2) This does not arise in view of the answer furnished in respect of question (1).

Q.—(3) "If the answer to question (1) is in the affirmative when can the ratepayers expect to receive the benefit of this scheme?"

A.—(3) It is not possible for me to answer this question, as no scheme has been adopted yet.

Q.—(4) "If there is further delay in providing a satisfactory water supply scheme for Kandy, who is blameworthy for such delay, taking into consideration the fact that the agitation for the formulation of such a scheme dates back to 30 years?"

A.—(4) The Council has persistently agitated for an effective solution of the Town's water problem, but has not succeeded in getting the Central Government to formulate a satisfactory scheme for that purpose yet. The Council, at any rate, is not blameworthy for the delay.

6. Notice of Motions:—Nil.

7. Motions:—Pursuant to notice, Mr. T. B. Tennekoon moved:—

"This Council notes with concern and displeasure the attitude of Government, which having neglected to provide opportunities for the higher education of children in Kandy in the past, has recently acquired a site and voted funds for constructing a central school for the higher education of girls only, and it requests the Minister of Education to arrange for this school when established, to be a co-educational institution, so that both boys and girls may be served."

Mr. H. A. C. Wickremaratne seconded the motion.

The motion was put to the house and was carried.

7A (1) Pursuant to notice, Mr. T. B. Tennekoon moved—"This Council resolves that an amendment be made in the relevant provisions of the Entertainment Tax Ordinance to permit of shows conducted by pupil-dancers for raising funds for purposes connected with the fostering and development of indigenous art being exempted from the Entertainment Tax."

Mr. H. A. C. Wickremaratne seconded the motion.

It was agreed that the motion be referred to the Law and Finance Committees for consideration and report.

7A (2) Pursuant to notice, Mr. T. B. Tennekoon moved—"With a view to alleviate the hardships which residents of Deiyannawela and Hospital Road experience at present in securing supplies of water for domestic purposes owing to the absence of adequate facilities for that purpose, steps be taken to provide 4 standposts in suitable locations for the use of residents of these areas."

Mr. Fred E. de Silva seconded the motion.

It was agreed that the Works Engineer be asked to provide an estimate indicating the cost of this work, and that the motion be referred thereafter for consideration and report by the Works and Finance Committees.

7B. Pursuant to notice, Mr. A. A. Dharmasena moved—“In the opinion of this Council, early steps be taken to lay out a water main along Lady McCallum's Drive up to Miss Anghe's bungalow to serve this area from the Katugastota Pumping Scheme.”

Mr. H. A. C. Wickremaratne seconded the motion.

It was agreed that the motion be referred to the Works and Finance Committees for consideration and report.

7c. Pursuant to notice, Mr. D. Ramanujam moved—

(1) “As the existing Statutory Provision in the Municipal Council's Ordinance, No 29 of 1947, only empowers a Deputy Mayor of a Municipal Council to preside at meetings of a Council and does not empower him to carry out the duties and functions of the Mayor, in the absence of the latter from the office owing to illness or other cause, and this grave omission affects the smooth and efficient conduct of Municipal business and may even paralyse the work of a Council in such circumstances, seeing that the Mayor is the Chief Executive Officer of a Council and is responsible for the Municipal Administration, this Council requests the Hon. Minister of Health and Local Government to cause a suitable amendment to be made to the Ordinance for that purpose, on lines similar to those contained in the English Local Government Act, without loss of time.”

Mr. H. A. C. Wickremaratne seconded the motion.

Mr. A. S. Karunaratne observed that a motion was hardly necessary as there was provision for the Mayor to delegate his powers and the object could be secured by a general delegation by him with the Council's consent.

Mr. D. Ramanujam in reply pointed out that such a delegation could not be general, but had to be specific in nature, and therefore an amendment in the main ordinance was indicated with a view to the Deputy Mayor carrying out all powers and duties of the Mayor in his absence.

It was agreed that the motion be referred to the Special Committee on the ‘Delegation of Powers, &c.’ for report.

(2) Pursuant to notice, Mr. D. Ramanujam moved—

“This Council resolves to immediately take upon hand the building of new Labour Lines on the type plan submitted by the Works Engineer, so that the Municipal workers who live in habitations unfit for human beings now, may find healthy habitations to live in.”

Mr. Fred E. de Silva seconded the motion.

Mr. A. S. Karunaratne spoke in support of the motion.

It was agreed that the motion be referred to the Works and Finance Committees for consideration and report.

7d. Pursuant to notice, Mr. P. B. A. Weerakoon, moved—(a) “That this Council shifts the market at Katugastota to premises No. 55, on Madawela Road, and that the present building be converted to a Reading Room for the public.”

Mr. T. B. Tennakoon seconded the motion.

It was agreed to refer the motion to the Works and Finance Committees for consideration and report.

7d. (b) Pursuant to notice, Mr. P. B. A. Weerakoon was to have moved—“That this Council requests the Minister of Education to open at Kandy, a Central School for post-senior classes both for girls and boys.”

It was agreed to permit Mr. Weerakoon to introduce the motion on a later date, after he sees the Hon. the Minister of Education and discusses the matter with him.

7E. Pursuant to notice, Senator W. A. B. Soysa, moved—“That the present road from the Asgiriya Place Box to Dodanwela be constructed for the use of light vehicular traffic.”

Mr. Hadji Ussof Ismail seconded the motion.

Mr. D. Ramanujam spoke in support of it.

The Mayor having indicated that it might be possible for him to arrange for this work to be carried out with funds provided for unemployment relief measures, it was agreed that the motion be accepted.

7F. (a) Pursuant to notice, Mr. H. A. C. Wickremaratne, moved—“As the property known as Chettinad Estate or Pieriswatte is eminently suitable for the construction of houses for the working and middle classes this Council resolves to acquire about 75 acres of the said estate and to build a large number of houses suitable for the working and middle classes.

This Council is of opinion that such houses should be constructed as cheaply as possible by the maximum use of material available in this country and by the adherence to what is technically known as the column principle.”

Mr. A. S. Karunaratne seconded the motion.

Messrs. Fred E. de Silva and Hadji M. Ussof Ismail spoke in support of the motion.

It was agreed that the motion be referred to the Special Committee on Housing Schemes for consideration and report.

7F. (b) Pursuant to notice, Mr. H. A. C. Wickremaratne moved—“In view of the fact that the charges now levied for matches played on Bogambara Grounds are exorbitant, this Council resolves that in future a nominal charge be levied for the matches played on Bogambara and other grounds belonging to Council.”

Mr. Fred E. de Silva seconded the motion.

Messrs. Hadji M. Ussof Ismail and A. C. L. Ratwatte spoke in support of the motion.

It was agreed that the motion be referred to the Finance Committee for consideration and report.

8. *Reports of Standing Committees.*—Mr. A. C. L. Ratwatte moved ‘that the Council do resolve itself into a Committee of the whole Council for the purpose of considering the extracts from the proceedings of the Standing Committees, annexed to the Agenda.’

Mr. P. B. A. Weerakoon seconded.—Carried.

Council in Committee

The following extract from the proceedings of the joint meeting of the Standing Committees on “Finance and Establishment” and “Public Health” held on March 10, 1950, was considered:—

(1) To interview candidates for the post of Clerical Assistant, Slaughter House.

Out of the candidates selected for interview the following appeared and were interviewed:—

Messrs. R. M. Karunaratne, R. B. Ratnayake, K. G. Albert, S. M. Marjan, P. Mithiraratne, P. M. Dias, Sextus Silva, H. D. S. W. Fernando, H. M. K. Naranpanawa, and L. P. Fernando.

It transpired that Mr. L. P. Fernando had served the Council for 5½ years as a temporary clerk, and although he was over age and did not possess the educational qualification prescribed, there was a resolution of Council requiring the Council to employ temporary clerks who had been in service in filling posts in the Council's service.

The Committees agreed that his case deserved consideration, but as the advertisement calling for applications did not indicate that temporary officers who had rendered satisfactory service would be eligible to apply irrespective of age and educational qualifications, the Committees decided to recommend that the applications be rejected and fresh applications be called for the post, which was to be designated ‘Slaughter House Assistant’ and that the advertisement calling for applications should indicate that the age limit and the educational qualification prescribed would not apply in the case of candidates who have been temporarily employed in the Council's service for over two years, and had rendered satisfactory service throughout.

(This matter was before the Municipal Council at its meeting held on April 29, and was deferred for con-

sideration at the May monthly general meeting, by consent of the Council. Mr. P. L. P. Alwis and Mr. H. A. C. Wickremaratne wished their dissent from the recommendation to be recorded in the minutes, as they had expressed their disagreement with the view expressed in the recommendation of the Health and Finance Committees when the matter was considered by these Committees, and when the Committees' recommendation came to be debated upon at the March monthly general meeting and there was no reference in the minutes to their dissent.)

Mr. Fred E. de Silva moved ' that the recommendation of the two Committees be accepted and that fresh applications be called for the post in terms of this recommendation.'

Mr. A. C. L. Ratwatte seconded.

Mr. H. A. C. Wickremaratne moved as an amendment ' that the recommendation of the two Committees be rejected and that the appointment be made from among the candidates who were interviewed by the two Committees and who possessed the prescribed qualifications.'

Mr. P. L. P. Alwis seconded.

The Mayor put Mr. Wickremaratne's amendment to the House. Nine members voted in favour of the amendment and 5 against it.

A division was called and the House divided as follows:—

Ayes.—Senator W. A. B. Soysa, Messrs. D. Ramanujam, A. A. Dharmasena, P. B. A. Weerakoon, P. L. P. Alwis, H. A. C. Wickremaratne, Hadji M. Usoof Ismail, T. B. Tennakoon, and H. B. Udurawana (9).

Noes.—Messrs. N. Wimalasena, A. S. Karunaratne, Fred E. de Silva, A. C. L. Ratwatte, and E. R. Senanayake. (5).

Mr. Fred E. de Silva's motion was put to the house. 5 members voted for and 9 against it.

A division was called and the house divided as follows:—

Ayes.—Messrs. N. Wimalasena, A. S. Karunaratne, Fred E. de Silva, A. C. L. Ratwatte, and E. R. Senanayake. (5).

Noes.—Senator W. A. B. Soysa, Messrs. D. Ramanujam, A. A. Dharmasena, P. B. A. Weerakoon, P. L. P. Alwis, H. A. C. Wickremaratne, Hadji M. Usoof Ismail, T. B. Tennakoon, and H. B. Udurawana. (9).

The Mayor declared Mr. Wickremaratne's amendment carried.

At this stage, Mr. A. S. Karunaratne stated that in his opinion the post of Clerical Assistant was a scheduled post coming within the purview of the Local Government Service Commission and he asked for a ruling from the Mayor on the matter.

The Mayor ruled that the post of Clerical Assistant, Slaughter House, was not a scheduled post as the maximum salary attached to it was Rs. 1,200, and it was therefore competent for the Council to make the appointment.

Mr. H. A. C. Wickremaratne moved ' that Mr. R. B. Ratnayake be appointed to the post of Clerical Assistant, Slaughter House.'

Mr. P. B. A. Weerakoon seconded the motion. The motion was carried 8 members voting for and 5 against it.

A division was called and the house divided as follows:—

Ayes.—Senator W. A. B. Soysa, Messrs. D. Ramanujam, A. A. Dharmasena, P. B. A. Weerakoon, P. L. P. Alwis, H. A. C. Wickremaratne, Hadji M. Usoof Ismail, and T. B. Tennakoon. (8)

Noes.—Messrs. N. Wimalasena, A. S. Karunaratne, Fred E. de Silva, A. C. L. Ratwatte, and E. R. Senanayake. (5). (Messrs. A. S. Karunaratne, N. Wimalasena and A. C. L. Ratwatte wished it to be recorded that they were voting against the appointment, since they were of opinion that the post was a scheduled post which came within the purview of the Local Government Service Commission and the Council had no right to make the appointment.)

Declined to vote.—Mr. H. B. Udurawana. (1).

The Mayor declared Mr. Ratnayake duly appointed for the post.

The following extracts from the minutes of proceedings of the meeting of the Standing Committee on " Finance and Establishment " held on May 17, 1950, were considered:—

(2) To receive a deputation consisting of Dr. G. W. Karunaratne and four others in connection with the request addressed by certain residents and firms, on behalf of the public, to the Council for a site at the small park in Ward Street for the purpose of erecting a statue of the late Mr. Geo. E. de Silva to perpetuate his memory, in recognition of Mr. de Silva's invaluable services to Kandy and Ceylon in general. (The Finance Committee at its meeting held on April 21, 1950, wished to discuss with a deputation of some of the signatories to the request, the form which the proposed memorial should take.)

The Mayor stated that a deputation consisting of Dr. S. D. de Silva, Mr. Percy Fernando, Mr. D. Jayawickrema and Mr. J. Dias had attended on May 12, but as the Finance Committee could not meet on this date, he had received the deputation and had discussed with the deputation, informally, the view expressed by certain members that it would be desirable to combine the statue with some work of public utility such as a Town Clock.

The Mayor also tabled a letter received from Dr. G. W. Karunaratne and the other members of the Deputation referred to above, stating that they were inclined to the view after the discussion they had with the Mayor that sufficient funds might be available for combining the statue with an utilitarian memorial like a Town Clock, and asking for the site mentioned in their earlier application to be made available for them, expeditiously.

The Finance Committee decided to recommend to Council that it allow a site for the proposed memorial 12' x 12' in this Park at the spot demarcated in the plan furnished by the Municipal Works and Waterworks Engineer, free of rent, subject to Government sanction.

It was resolved that the recommendation of the Finance Committee be adopted.

(3) With reference to M. C. Resolution No. 8 (59) of December 22, 1949, on the scheme of the Local Government Service Commission for the payment of revised travelling allowances to members of the service employed under the Kandy Municipal Council, outlined in Chairman, L. G. S. C.'s Circular No. EA. 2/4 of September 2, 1949, and the amendments made to paras. 1 (a) and 1 (b) thereof by the L. G. S. C. subsequently, which were approved by the Council, to consider further letter from the Chairman, L. G. S. C. No. EA. 2/4 of April 5, 1950, stating the reasons why the Commission is not in favour of the revision of the travelling allowance payable to the Works Engineer from Rs. 80 to Rs. 100 and inquiring, in respect of other recommendations made by the Council, what the Council proposes should be paid to officers who are classified as being eligible to draw rickshaw allowances, why the Council recommends a minimum mileage should not be insisted on for the purpose of the rickshaw allowance and whether the Council has any objection to the revised scheme being made effective from September 1, 1949 (Cir. 229 C.)

The Finance Committee recommends that the Council approve of Rs. 50 being prescribed as the rate payable

to the officers mentioned in para 2 of the Chairman, L. G. S. C.'s letter, for the user and maintenance of a rickshaw, and that the Local Government Service Commission be informed that the Council does not find it practicable to insist on a minimum mileage in such cases, as there is no method of ascertaining the correct mileage covered by travel by rickshaw.

The Finance Committee also recommends that the L. G. S. C., be informed that it is not possible to introduce the new scheme for the payment of the revised travelling allowances with retrospective effect, as it would be necessary to give the officers concerned notice that unless they provide themselves with the prescribed modes of conveyance they would not be eligible to receive their present allowances, where such allowances are higher, or the allowances applicable to each class in the new scheme where they are in receipt of lower allowances. The Committee proposes that the new scheme be introduced with effect from July 1, 1950.

It was resolved that the Finance Committee's recommendations be adopted, but that the new scheme for the payment of revised travelling allowances be introduced with effect from August 1, 1950, instead of from July 1, 1950.

It was also resolved that where employees of the Council are paid travelling allowances for the maintenance and user of push bicycles at present, such allowances be paid from and after August 1, 1950, to them only if they own, use and maintain push bicycles.

Mr. Dharmasena having pointed out that the allowance of Rs. 85 per mensem which the Works Engineer was eligible to draw under the new scheme was totally inadequate in that it did not cover even actual expenditure incurred by this officer in his travelling which averaged 826 miles per month, the Mayor stated that the L. G. S. C. had disallowed the higher allowance of Rs. 100 per mensem which the Council had earlier recommended for him, and undertook to address the L. G. S. C. asking it to review its earlier decision, having regard to the further submissions made by this officer.

(4) Certain lots of Crown Lands in the possession of the Council do not appear to have been vested in the Council.

Survey in respect of items Nos 3, 4, 6 and 9 referred to in the Surveyor-General's letter No. AJ. 6410 to the Government Agent, Central Province, dated August 22, 1947, is necessary as a preliminary to the vesting of these lands.

The cost of the Survey of these 4 items and preparation of diagrams is Rs. 450 and a vote for the amount is required so that the Government Agent may be asked to instruct the Surveyor-General to proceed with the work. (Cir. 223 C.)

The situation of the lots in question and the extents involved are as follows:—

- Item 3—Road between Katugastota Road and Cemetery Road. 19.75 P.
- " 4—Railway Approach Road Bus Stand 2 R. 32.6 P.
- " 6—Land between Victoria Drive and Malabar Street. 2 R. 33.5 P.
- " 9—Katugastota Market—7.5 P

(Cir. 261 C.)

The Finance Committee recommends that a vote of Rs. 450 be allowed for the purpose.

It was resolved that the recommendation be adopted.

(5) To obtain covering sanction for having accepted the offer of Mr. K. B. Samarakoon to purchase Rose-sau Estate tea leaf at 32 cts. per lb. This was the highest out of the offers received. (Cir. 258 C.)

The Finance Committee recommends that covering sanction be allowed by the Council, accordingly.

It was resolved that the recommendation be adopted.

(6) To consider application from Mr. H. O. de A. Wijesekera, Sanitary Inspector, for a loan of Rs. 1,500 for the purpose of enabling him to purchase a second-hand motor cycle or light car for use for his official travelling. The Accountant recommends that an advance of Rs. 1,500 be allowed and that the amount be recovered in 35 monthly instalments of Rs. 41.50 and one instalment of Rs. 47.50 with interest at 1½ per cent. per annum. (Cir. 249 C.)

The Finance Committee recommends that Mr. Wijesekera be allowed a loan of Rs. 1,500 for the purpose on the terms and conditions suggested by the Accountant.

It was resolved that the recommendation be adopted.

(7) With reference to M. C. Resolution No. 8 (38) of April 29, 1950, to re-consider the recommendation made at the meeting of the Finance Committee held on April 21, 1950, disallowing the application of Meter Readers of the Electricity Department for bicycle allowances.

Reconsidered.

The Finance Committee recommends that each of the Meter Readers be paid a bicycle allowance of Rs. 7 per mensem, as in the case of the Meter Readers of the Government Electrical Department, and that they be subject to identical penalties where incorrect or faulty readings on their part are detected.

It was resolved that the recommendation be adopted.

(8) With reference to the concession allowed by M. C. Resolution on April 18, 1931, to consumers of electricity to pay the cost of internal wiring and fittings at their premises in instalments, to consider whether the concession should be continued in respect of service mains and cable supplied in respect of such installations, now that the Council has decided to discontinue the internal wiring and fittings work. (Cir. 214 A.)

The Law and Electricity Committee recommends that the concession of paying, in instalments, the cost of service mains and cable supplied to a consumer be allowed, subject to the consumer entering into an agreement for the due and punctual payment of such instalments, supported by a guarantee from a ratepayer who is possessed of property in his own name in the Municipality which has an annual value of not less than Rs. 500, that he would make good any loss occasioned by default of the consumer in paying the prescribed instalments.

The Finance Committee recommends that the concession of instalment payment in such cases be allowed subject to the conditions suggested by the Law and Electricity Committee.

It was resolved that the recommendation be adopted.

(9) Messrs. V. Barlow, K. I. Chunchi, M. Y. M. Farouk, U. H. Sumana Banda and R. B. Weerakoon who were appointed as Firemen, Kandy, M. C., Fire Brigade, on one year's probation, with effect from April 1, 1949, have completed their probationary period and are due to be confirmed in their posts.

The Fire Brigade Officer reports that their work has been satisfactory and recommends that they be confirmed (Cir. 216 A & C.)

The Law & Electricity Committee recommends that the five firemen referred to be confirmed in their posts with effect from April 1, 1949.

The Finance Committee recommends that the five firemen be confirmed, accordingly.

It was resolved that the recommendation be adopted.

(10) To obtain sanction of Council to lease to Mr. K. H. M. Fernando, 154 square feet of land within the street line opposite premises No. 37, Trincomalee Street, which he has donated to the Council, for a period of 5 years at a rental of Re. 1 per annum. (Cir. 217 A & C.)

The Law and Electricity Committee recommends that the lease of the land in question to Mr. Fernando be sanctioned on the terms and conditions suggested.

The Finance Committee recommends that the land be leased to Mr. Fernando on the terms and conditions suggested by the Law and Electricity Committee.

It was resolved that the recommendation be adopted.

(11) To consider report from the Municipal Accountant dated April 3, 1950, pointing out that the expenditure incurred in respect of the following estimates of the Electricity Department for 1949 has exceeded the budgetted provision therefor by the amounts indicated against them and applying for sanction for the excess expenditure:—

Est. No.	Budget Reference	Excess Rs. c.
9.	Works executed for customers, materials ...	2,110 65
18.	Management and general expenses —tools ...	41
19A.	Management and general expenses —Provident fund contribution	521 87
21.	Management and general expenses —War Allowance ...	2,310 48

(Cir. 218 A & C.)

The Law and Electricity Committee recommends that the excesses of expenditure on these estimates be sanctioned.

The Finance Committee recommends that sanction be allowed for the excesses in terms of the Law and Electricity Committee's recommendation.

It was resolved that the recommendation be adopted.

(12) To consider applications from Messrs. L. P. Wijetunge and Harris de Silva, Sub-Inspectors, Electricity Department, for loans to enable them to purchase push bicycles for their travelling.

The Accountant recommends that a loan of Rs. 210 be granted to each of these officers, the loan to be repaid in 17 monthly instalments of Rs. 11.66 and one instalment of Rs. 11 78, with interest at 1½ per cent. per annum. (Cir. 220 A & C.)

The Law and Electricity Committee recommends that each officer be allowed a loan of Rs. 210 for the purpose on the terms suggested by the Accountant.

The Finance Committee recommends that each of the officers concerned be granted a loan of Rs. 210 for the purpose on the terms suggested by the Accountant.

It was resolved that the recommendation be adopted.

(13) The Municipal Magistrate, by letter No. 6 of February 21, 1950, reported that the Controller of Establishments had approved the replacement of the two Municipal Clerks attached to the Municipal Magistrate's Court by two officers of the General Clerical Service from October 1, 1950, and that the services of the Municipal Clerks would not be required after September 30, 1950.

On enquiry made as to the basis on which the Council will be called upon to contribute towards the salaries of the officers who will replace the Municipal Clerks, the Permanent Secretary to the Ministry of Justice has replied by letter No. FX/87/50 of March 10, 1950, that the amount payable annually is assessed in proportion to the amount of time which is devoted by the Magistrate and his staff to Municipal Court work, and that he is unable at present to state what the proportion will be. (Cir. 231 A & C.)

Tabled.

(14) I. A. D. Thiyasena assumed duties as Engine Driver on April 29, 1949, and completed his probationary period of one year on April 29, 1950, and his confirmation is now due.

The Municipal Electrical Engineer reports that his work is satisfactory and recommends his confirmation. (Cir. 252 A & C.)

The Law and Electricity Committee recommends that Mr. Thiyasena be confirmed in his post as Engine Driver, with effect from April 29, 1949.

The Finance Committee recommends that Mr. Thiyasena be confirmed in his post of Engine Driver, accordingly.

It was resolved that the recommendation be adopted.

(15) With reference to M. C. Resolution No. 8 (12) of June 25, 1949, to consider letter No. BA. 162 of April 27, 1950, from the Commissioner of Local Government forwarding for approval the necessary by-laws and notifications for giving effect to the Council's proposals in regard to the revision of the list of Dangerous and/or Offensive Trades and the scale of fees prescribed for such trades, as revised by the Legal Draftsman. (Cir. 363 A.)

The Law and Electricity Committee recommends that the draft notifications and by-laws, as revised by Legal Draftsman, be approved.

The Finance Committee recommends that the recommendation of the Law and Electricity Committee be approved.

It was resolved that the recommendation be adopted.

(16) To consider report from Mr. P. B. A. Weerakoon, the Ward Member, stating that he has interviewed the Principal of St. Anthony's College in regard to terms for the lease of the site of the Katugastota Pumping Station to the Council, as desired by the Law Committee, and that the Principal is prepared to lease the site to the Council for a period of 3 years, with option of renewal of such lease thereafter, and to accept rental therefor on the basis of the Government Valuer's assessment. (According to the Government Valuer's assessment, rent is payable up to December 31, 1947, at Rs. 3 per mensem, and at Rs. 8.75 per mensem, thereafter.) (Cir. 362 A.)

The Law and Electricity Committee recommends that the Council approve of the lease of the site for a period of three years from January 1, 1950, with the option of renewal for a further period of 3 years and that rent be paid at Rs. 3 per mensem from March 16, 1946, to December 31, 1947, and at Rs. 8.75 per mensem thereafter, in terms of the Government Valuer's assessment.

The Committee also recommends that a sum of Rs. 380 be provided to permit of the rent being paid on this basis from March 16, 1946, to December 31, 1950.

The Finance Committee recommends that the recommendation of the Law and Electricity Committee be approved.

It was resolved that the recommendation be adopted.

(17) To consider Supplemental Budget No. 3 of 1949 representing expenditure of Rs. 4,943.41 incurred in excess of the budget provision for 1949 under heads 9, 18, 19A and 21 of the Electricity Department estimates.

The Law and Electricity Committee recommends that the expenditure of Rs. 4,943 41 incurred in excess of the budget provision for 1949 under the estimates, referred to in the supplemental budget, be approved.

The Finance Committee recommends that the recommendation of the Law and Electricity Committee be approved.

It was resolved that the recommendation be adopted.

(18) To consider the following motion which was moved by Mr. A. S. Karunaratne at the meeting of the Council held on January 30, 1950, with the observations of the Works Engineer and the Municipal Electrical Engineer thereon:—

"That no meter rent be charged from consumers when meters for water service or the supply of

electricity are supplied by the consumers, and that the relevant by-law of the Council be amended in order to give effect to this motion." (Cir. 204 A D).

The Law and Electricity Committee has recommended the reduction of the rent for electricity meters from Rs. 1 to Cts. 50 per mensem.

The Works Committee does not recommend the adoption of the proposal contemplated in the motion in regard to water meters, nor does it recommend a reduction of the amount of rent levied on meters supplied by the Council to consumers, since it is clear from the Works Engineer's report that even the rents now recovered are unprofitable having regard to the cost of the meters and to the fact that the Council is obliged to bear the expense of repairs to and renewals of service connections under the existing by-laws.

The Finance Committee recommends that the rent of electricity meters be reduced, in terms of the Electricity Committee's recommendation, and as regards the rent of water meters, expresses itself in agreement with the view expressed by the Works Committee. The Committee suggests that in future all meters used for metering water supplies should be supplied by the Council.

It was resolved that the recommendation of the Finance Committee be adopted.

(19) To consider memorandum dated March 22, 1950, by officers attached to the K. M. C. Unemployment Relief Schemes, requesting that their present salaries be increased, together with reports of the Works Engineer and Municipal Accountant thereon. (Cir. 226 C D).

In view of the fact that the officers concerned are doing good work and it is doubtful that the Controller of Labour will sanction any increase in their present wages which are met from Government grants provided for relief work, the Works Committee recommends that special monthly allowances be paid to them out of Municipal funds as follows:—

	Rs. c.
Mr. Kapuwatte, Officer-in-Charge	... 22 50
Mr. Mohideen, Supervisor	.. 15 0
Mr. Majeed, Supervisor	.. 12 50
Mr. Periyasamy, Clerk	.. 10 0
14 Overseers	.. 5 0 each

The Finance Committee cannot support the recommendation, as it does not consider the proposed allowances a proper charge on the Municipal Fund.

It was resolved that the Council agree with the view expressed by the Finance Committee.

(20) To obtain sanction for the payment of a sum of Rs. 191.65 made to Mr. K. Nagappan, Store-keeper, Works Department, on account of overtime due to him for work done by him out of office hours from March 1 to April 3, 1950, and from April 6 to April 10, 1950, and to approve of Mr. Nagappan being paid overtime from April 11 to April 24 for the extra work done by him, and of his continuing to perform overtime work for 2 hours each day from April 25, 1950, to May 31, 1950.

The Works Engineer reports that overtime work was occasioned by the considerable amount of arrears of work left by the late Store-keeper, Mr. Nagappan has also been obliged to prepare a new set of books as the old books had been removed by Audit in connection with the investigation of the Store irregularities committed by the late Store-keeper. It is reported that Mr. Nagappan will be occupied in these operations until the end of May. (Cir. 255 D).

The Works Committee recommends that the payment made to Mr. Nagappan of the sum of Rs. 191.65 in respect of overtime work done by him up to April 10 be sanctioned, and that the Council also approve of overtime being paid to Mr. Nagappan for work done by him from April 11 to 24.

The Committee also recommends that the further proposal that Mr. Nagappan should continue to do overtime work for two hours each day from April 25 to May 31, in order to permit of arrears left by his pre-

decessor being brought to date, and the new set of books being completed, be approved.

The Finance Committee supports the recommendations of the Works Committee.

It was resolved that the recommendation be adopted.

(21) To consider the following motion which was moved by Mr. A. A. Dharmasena at the meeting of the Council held on March 25, 1950:—

"In the opinion of this Council steps be taken at once to construct a suitable storage tank and lay out a bigger water main from the Trincomalee Street Cemetery road junction to serve the Mahaiyawa M. T. and the labour lines, and save the expenditure incurred by this Council in transporting water daily to this area."

If improvement of the water supply to this area is to be carried out immediately, without awaiting the proposed major water scheme, the Works Engineer estimates that a scheme to supply 15,000 gallons per diem from the existing sources to this area would cost Rs. 32,000. (Cir. 264 C & D).

The Works Committee recommends that the proposal be considered with the Budget for 1951.

The Finance Committee recommends that the proposal be considered with the Budget for 1951, as recommended by the Works Committee.

It was resolved that the proposal contained in the motion be accepted, but that necessary funds for the purpose be provided in the 1951 Budget to permit of all arrangements being made to carry out the work early in 1951.

(22) To consider report dated December 23, 1949, from the Municipal Works and Waterworks Engineer suggesting that the most economical method of constructing the new drain by the side of the Power Station is to have an open drain 185' long and a covered Hume Pipe drain 115' long, with two manholes, discharging into the existing outlet drain. He estimates this work, exclusive of acquisition, to cost Rs. 7,000 and suggests that the question of meeting the expenditure out of Electricity Department funds be considered. (Cir. 265 D).

The Works Committee recommends that the Works Engineer's proposal be adopted and that a vote of Rs. 3,000 be provided out of Electricity Department funds for meeting the cost of the work as well as the acquisition of the necessary land.

The Finance Committee recommends that the recommendation of the Works Committee be adopted.

It was resolved that the recommendation be adopted.

(23) Arising from an inspection of bus halting places at Katugastota carried out by the Municipal Commissioner, the Works Engineer and the Assistant Superintendent of Police, C. P., to consider an estimate for Rs. 620 furnished by the Works Engineer for levelling, metalling and tarring the bus stand near the small bridge at Katugastota.

The Works Committee recommends that the estimate be approved and that a vote of Rs. 620 be provided for this work.

The Finance Committee recommends that the Works Committee's recommendation be adopted.

It was resolved that the recommendation be adopted.

(24) To obtain sanction for the publication of the annexed notice in the English, Sinhalese and Tamil languages in the newspapers with a view to the public taking steps to inoculate dogs against rabies and to have such animals registered. (Cir. 269 C).

The Finance Committee recommends that the Council approve of the publication of the notice in the English, Sinhalese and Tamil newspapers, and of reprints thereof being obtained from the press for distribution among householders.

The Committee also recommends that the Council approve of two overseers being employed temporarily, for a period of two months, to carry out house to house visits for the purpose of detecting unregistered dogs.

It was resolved that the recommendations be adopted.

(25) To obtain re-votes of the supplementary vote of Rs. 279.50 allowed by the Municipal Council by its resolution No. 8 (31) of June 20, 1949, and of the sum of Rs. 600.20 remaining unexpended in Head 15 of the 1949 budget for the purpose of meeting the cost of 6 Merryweather firemen's helmets and 12 Standard Paving firemen's axes with plain ash handles, with black leather pouches for accommodating the axes, supplied by Messrs. Harrisons and Crosfield Ltd. (Cir. 272 C).

The Finance Committee recommends that re-votes of the two amounts be allowed accordingly.

It was resolved that the recommendation be adopted.

(26) To consider the following motion which was moved by Mr. A. A. Dnarmasena at the meeting of the Municipal Council held on March 25, 1950:—

"In the interest of the efficient working of this Council, we are of opinion that a system of transfers be adopted amongst the officers of this Council."

The observations of the Secretary and the Municipal Accountant pointing out certain difficulties in the way of adopting any system of external transfers are submitted (Cir. 273 C).

The Finance Committee suggests that the resolution be forwarded to the Local Government Service Commission with a view to the Commission instituting a system of external transfer of officers.

It was resolved that the recommendation be adopted.

(27) To obtain covering sanction for the appointment of Mr. V. S. V. Fernando as a temporary Field Assistant on a daily wage of Rs. 4.20, with war Allowance and Cycle Allowance of Rs. 7 per mensem, with effect from May 10, 1950, to assist in the survey work of the Works Department by plotting levels and surveys. The Mayor has approved of the appointment being made on these terms, pending sanction of the Municipal Council as the Engineering Draughtsman has not been appointed yet by the L. G. S. C. and there is no one on the Works Department staff at present who could attend to such work. (Cir. 275 C).

The Finance Committee recommends that the Council allow covering sanction for the appointment of Mr. Fernando on a temporary basis, on the terms indicated above.

It was resolved that the recommendation be adopted.

(28) To obtain sanction for the payment to the Standard Vacuum Oil Co., and The Suel Co. of Ceylon, Ltd., of the amounts due to them on account of Socofix, Stanvac Paving Asphalt and Colas supplied by them to the Works Department as follows:—

Messrs. Standard Vacuum Oil Co.

	Rs. c.
25 Drums Socofix (1,056.5 gals.)	1,447 41
100 Drums Stanvac Paving Asphalt 80/100 (3,534.3 gals.)	3,817 04

Messrs. The Shell Co. of Ceylon, Ltd.

100 Drums Colas (4,500 gals.)	5,444 09
-------------------------------	----------

The Finance Committee recommends that sanction be allowed for the payment of the amounts to the two firms, accordingly.

It was resolved that the recommendation be adopted.

(29) To consider statement of the Municipal Accountant indicating that expenditure on certain heads in the 1949 Budget had exceeded the estimates by Rs. 89,323.70, together with the explanations of the Heads of Departments concerned, for such excesses. (Cir. 282 C).

The Finance Committee recommends that sanction be allowed for the excess expenditure of Rs. 89,323.70 shown in the statement.

It was resolved that the recommendation be adopted.

(30) To obtain sanction for writing off a sum of Rs. 378.20 representing fees payable in connection with the upkeep of certain graves during 1947 and 1948, which are irrecoverable.

These graves have not been maintained owing to the default of the parties responsible for the payment of the fees. (Cir. 283 C).

The Finance Committee recommends that sanction be allowed for writing off the sum of Rs. 378 20, accordingly.

It was resolved that the recommendation be adopted.

(31) To consider application from Ram Banda, Process Server, Municipal Court, for a loan of Rs. 225 to enable him to purchase a bicycle for use on his official duties.

The Accountant recommends that an advance of Rs. 225 be granted to him, repayable in 18 monthly instalments of Rs. 12.50 each, with interest at 1½ per cent. per annum. (Cir. 284 C).

The Finance Committee recommends that a loan of Rs. 225 be granted to Ram Banda, on the terms and conditions suggested by the Municipal Accountant.

It was resolved that the recommendation be adopted.

(32) To consider Supplemental Budget No. 3 of 1949 (Cir. 287 C).

The Finance Committee recommends that the supplemental budget providing for the expenditure of the sum of Rs. 89,323.70 in excess of the 1949 estimates, be passed.

It was resolved that the recommendation be adopted.

(33) To approve of Mr. M. S. Jainudeen, the Registrar of Public Assistance, being paid overtime for out of hours work done by him in the book-keeping branch, in the absence of Mr. D. E. Jayatileke, who is ill and has applied for one month's leave supported by a medical certificate. (Cir. 299 CD).

The Finance Committee recommends that Mr. Jainudeen be paid overtime for any out of hours work done by him in this connection.

It was resolved that the recommendation be adopted.

(34) To consider tenders received for the supply of hard-drawn copper wire No. 4 and hard-drawn copper wire No. 6 to the Electricity Department.

The lowest tenders are from Messrs. Bousteads and Messrs. British Insulated Callendar's Cables Ltd., who offer to supply the No. 4 wire at Rs. 165 per cwt. and the No. 6 wire at Rs. 170 per cwt., respectively from stocks. Approval is required to place orders with Messrs. Boustead Bros., for 25 cwt. of No. 4 wire at Rs. 165 per cwt. and with Messrs. British Insulated Callendar's Cables Ltd., for 10 cwt. of No. 6 wire at Rs. 170 per cwt. The total cost of the purchases is Rs. 5,825. (Cir. 300 C).

The Finance Committee recommends that the offers be accepted and the purchases of the quantities of wire mentioned be made at a cost of Rs. 5,825 in this case, as the Acting Municipal Electrical Engineer requires the wire urgently for some work now in progress, but that in future he be instructed to give timely notice where the purchase of material involving large expenditure is required, with a view to the requirements being indentured through the Council's agents in London.

It was resolved that the recommendation be adopted.

(35) To consider whether the area of the Dangolle Housing Estate which is in rubber should be leased.

The Finance Committee recommends that the right to tap the rubber be leased, and that sealed offers be invited by advertisement in the press for the lease.

It was resolved that the recommendation be adopted.

Mr. A. C. L. Ratwatte moved "That the Council do resume and that it adopt the decisions made by the Council in Committee in regard to the several recommendations of the Standing Committees".

Mr. Hadji M. Usoof Ismail seconded.—Carried.

Confirmed this 24th day of June, 1950.

E. L. SENANAYAKE,
Mayor.

POOR RELIEF FUND

EXPENDITURE	Rs. c.	Rs. c.	REVENUE	Rs. c.
To Administration of poor relief under Poor Law Ordinance 30 of 1939:—			By Contribution from general revenue	.. 21,000 0
(a) Pension		17,034 50		
(b) Supply of books		—		
Free burials		19 50		
(B) Office:				
Salaries	1,733 22			
Stationery	35 30			
Printed forms	55 0			
Sundry charges	1 10			
Railway warrants	66 60			
		1,891 22		
(C) Aid to voluntary agencies:				
Grant to lighting Toc H Boys' Club	44 96			
Grant to home for destitutes	600 0			
Grant to Evelyn Nurseries	450 0			
		1,094 96		
		20,040 18		
Balance of Revenue over Expenditure		959 82		
		21,000 0		21,000 0

Balance Sheet as at April 30, 1950

LIABILITIES	Rs. c.	ASSETS	Rs. c.
Revenue a/c balance	959 82	Petty Cash	47 1
Sundry creditors	14 35	Cash in current M. B. I. a/c	927 16
Revenue contributions to Capital Outlay	210 0	Orphanage	210 0
	1,184 17		1,184 17

Municipal Office,
Kandy, June 23, 1950.

H. DE MEL,
Municipal Accountant.

A.—GENERAL REVENUE ACCOUNT

Revenue Account for the four Months January 1 to April 30, 1950

Or.

EXPENDITURE	Estimated for 1950 Rs. c.	Incurred from January 1 to April 30, 1950 Rs. c.	Incurred from January 1 to April 30, 1949 Rs. c.
To Administrative—Personal Emoluments	277 427 85	83,795 20	75,844 25
do. Other Charges	658 702 0	208 597 76	193,200 8
Collectors	250 0	—	82 63
Infectious diseases prevention	15 609 85	3 268 77	3,638 26
Scavenging streets and removal of house and trade refuse	110,173 94	29 981 74	28 542 44
Conservancy of latrines	99,300 5	23 634 71	23 956 52
Minor sanitary services	29,006 0	6 759 88	7 098 32
Roads, buildings, parks, &c.—Maintenance	257,087 95	64 755 81	87,922 15
Public lighting	88,500 0	26,475 53	—
Water services	110,263 40	27 822 69	48 721 14
Markets	15,393 53	4 755 74	3 459 20
Slaughter-house	3,555 46	1 355 93	1 313 90
Cemeteries	9,691 18	2 657 61	2,288 62
Municipal Court	14,460 0	2 424 60	1,983 79
Fire brigade	46,990 60	10,784 60	10,392 35
Police	—	—	—
Education	—	—	—
Free library	9,305 93	2 018 90	1,772 56
Poor relief and public recreation	205,535 1	57 01 57	40 385 64
Pensions	34,978 0	11 848 13	19 079 24
Loan repayment and interest	24,618 67	—	5 200 0
Miscellaneous services	17,310 0	4,446 96	3,569 1
	2,028,159 42	572 387 13	558 450 10
Capital expenditure (provided from revenue)	86,510 93	152 047 45	122 461 11
Balance being revenue in excess of expenditure	—	—	—
	2,114,670 35	724 434 58	680 911 21

REVENUE	Estimated for 1950		Accrued January 1 to April 30, 1950		Accrued January 1 to April 30, 1949	
	Rs.	c.	Rs.	c.	Rs.	c.
By Consolidated rates	516,000	0	134,364	87	128,290	24
Taxes	87,200	0	70,805	86	64,531	7
Tools	—	—	—	—	25	0
Licence fees and stamp duties—						
(a) Licence fees	98,000	0	52,945	72	37,972	20
(b) Stamp duties	21,650	0	512	50	1,022	0
Slaughter-house fees	14,000	0	5,430	59	5,136	41
Conservancy fees	9,225	0	4,059	62	2,846	37
Rents	222,200	0	66,803	48	75,461	18
Judicial fines	20,000	0	13,904	52	13,821	94
Water service	32,100	0	1,049	52	7,412	72
Government grants	750,011	80	130,633	67	118,221	57
Miscellaneous receipts	27,250	0	13,977	96	7,759	8
	1,707,636	80	494,488	31	462,499	78
Balance being excess of expenditure over revenue	317,033	55	229,946	27	218,411	43
	2,114,670	35	724,434	58	68,911	21

Municipal Office,
Kandy, June 23, 1950.

H. DE MEE,
Municipal Accountant.

Balance Sheet as at April 30, 1950

LIABILITIES	Amount		Total
	Rs.	c.	
Loans redeemed a/c—on December 31, 1949	1,228,368	14	
R.dem.d in 1950	—	—	1,228,368 14
Revenue contributions to capital outlay:—			
General revenue funds on December 31, 1949	2,130,112	92	
Half profits for 1935, appropriated for general revenue purposes	31,221	46	2,161,334 38
Government contributions for capital services on December 31, 1949	—	—	231,055 39
Appropriation from Back Lane contributions	—	—	1,002 56
Private donations for capital services on December 31, 1949	—	—	3,900 0
Minor river pumping scheme:—			
Contributions from general revenue on December 31, 1949	50,000	0	
Loan from Electricity Department on December 31, 1949	14,609	91	64,609 91
Less repayments, 1950	—	—	
Loan from Electricity Department 31.12.49 (capital works)	—	—	12,400 36
Mavilada Housing Scheme:—			
Grant received 1949	201,672	75	
" " 1950	19,543	47	
Loans from Government	60,000	0	281,216 23
Getambe Re-settlement Scheme, 1949	—	—	250,000 0
			4,233,386 96
Capital account:—			
Balance in hand	—	—	37,104 84
Sundry creditors:—			
Tradesmen	62,931	69	
Outstanding wages	65,062	41	
Grain shed rent securities	855	19	
Market stall rent securities	10,878	86	
Market space rent securities	2,793	12	
Model tenement securities	3,217	0	
Sundry securities	16,383	27	
Free library members' deposit account	733	0	
Miscellaneous deposits	58,629	46	
Municipal Court fines awards	385	25	
Collectors' securities	4,800	0	
Upkeep of graves in perpetuity	11,250	0	
Motor workshop	279	74	
Board of improvement deposit account	2,413	75	
Times Book Club	944	43	
			241,557 17
Vested properties income	—	—	365 96
Workmen's compensation fund	—	—	2,121 83
General transport depreciation	—	—	17,474 3
Investment valuation adjustment	—	—	10 0
Back Lane Scheme contributions	—	—	55,949 63
Temporary advance from Electricity Department	—	—	495,000 0
Maternity and child welfare building fund:—			
Amount to credit invested as per contra	—	—	3,093 46
Special loan from Electricity Department	—	—	112,500 0
Provident fund	—	—	1,665 37
			966,842 29

Assets	Expended to December 31, 1949		Expended during 1950		Total Capital Outlay		Unexpended Balance in hand		Total Assets		
	Rs.	c.	Rs.	c.	Rs.	c.	Rs.	c.	Rs.	c.	
<i>Capital Outlay</i>											
Getambe Re-settlement Scheme ..	213,895	16	—	—	213,895	16	36,104	84	—	—	
Town Hall and municipal offices ..	117,716	12	—	—	117,716	12	—	—	—	—	
Motor lorries and ambulance ..	135,114	65	—	—	135,114	65	—	—	—	—	
Markets ..	124,128	5	—	—	124,128	5	—	—	—	—	
Rice granaries and depots ..	65,066	53	—	—	65,066	53	—	—	—	—	
School buildings ..	10,156	51	—	—	10,156	51	—	—	—	—	
Model dwellings—Loan funds ..	524,003	33	—	—	524,003	33	—	—	—	—	
Do. Revenue contributions ..	4,677	79	—	—	4,677	79	—	—	—	—	
Ayurvedic dispensary ..	4,507	74	—	—	4,507	74	—	—	—	—	
Do. lighting ..	357	56	—	—	357	56	—	—	—	—	
Other municipal buildings ..	308,052	47	—	—	308,052	47	—	—	—	—	
Free library ..	—	—	—	—	—	—	1,000	0	—	—	
Roads, pavements, &c. ..	425,464	24	—	—	425,464	24	—	—	—	—	
Drainage ..	338,352	25	—	—	338,352	25	—	—	—	—	
Public latrines and trenching grounds ..	80,623	34	—	—	80,623	34	—	—	—	—	
Motor carriage and rickshaw stands ..	34,101	59	—	—	34,101	59	—	—	—	—	
Concrete block making machine ..	3,626	13	—	—	3,626	13	—	—	—	—	
Recreation grounds and sports pavilion ..	78,719	64	—	—	78,719	64	—	—	—	—	
Waterworks ..	666,620	25	—	—	666,620	25	—	—	—	—	
Investigation into water schemes ..	41,087	47	—	—	41,087	47	—	—	—	—	
Waterworks, new schemes ..	133,353	29	—	—	133,353	29	—	—	—	—	
River Pumping Scheme ..	186,346	18	—	—	186,346	18	—	—	—	—	
Steam road boiler and bullock roller ..	21,435	47	—	—	21,435	47	—	—	—	—	
Conservancy hand carts ..	5,797	69	—	—	5,797	69	—	—	—	—	
Incinerator ..	7,169	96	—	—	7,169	96	—	—	—	—	
Fire extinguishing apparatus ..	77,452	7	—	—	77,452	7	—	—	—	—	
Burial grounds and cemeteries ..	33,144	52	—	—	33,144	52	—	—	—	—	
Road searifier and tar boiler ..	4,248	17	—	—	4,248	17	—	—	—	—	
Public notice boards ..	6,171	61	—	—	6,171	61	—	—	—	—	
Dredger and rowing boats ..	11,013	8	—	—	11,013	8	—	—	—	—	
Dhobies' tanks ..	14,308	36	—	—	14,308	36	—	—	—	—	
Paving Meda-ela ..	119,799	32	—	—	119,799	32	—	—	—	—	
Fumigators ..	5,398	54	—	—	5,398	54	—	—	—	—	
Chloronome ..	5,395	67	—	—	5,395	67	—	—	—	—	
Double canoes ..	891	59	—	—	891	59	—	—	—	—	
Sanitary improvements to rural areas ..	6,172	90	—	—	6,172	90	—	—	—	—	
Laying 8 in. main in Peradeniya Road ..	72,077	39	—	—	72,077	39	—	—	—	—	
Fencing leased land in Roseneath ..	6,332	13	—	—	6,332	13	—	—	—	—	
Construction of Back Lane block " B " ..	1,002	56	—	—	1,002	56	—	—	—	—	
Wells and bathing places ..	21,784	58	—	—	21,784	58	—	—	—	—	
Mavilmada Housing Scheme ..	261,672	75	19,543	47	281,216	22	—	—	—	—	
	4,177,238	65	19,543	47	4,196,782	12	37,104	84	4,233,886	96	
Stocks and stores :—							<i>Rs.</i>	<i>c.</i>	<i>Rs.</i>	<i>c.</i>	
Stores	68,647	83	
Workshop tools	241	61	
									68,889	44	
Vested properties capital	—	—	1,455	13	
Sundry debtors :—											
Rates, taxes, &c.	98,101	15	
Less reserve for irrecoverable	2,881	21	
									95,219	94	
Cheques returned by bank	—	—	100	86	
Advance of pay, &c.	—	—	44,910	63	
									140,231	43	
Loans to municipal officers to purchase vehicles	—	—	9,762	48	
General transport	—	—	532	53	
Investments :—											
State Mortgage Bank debentures	Face value Rs. 10,850	10,860	0
Maternity and child welfare building fund—Ceylon Savings Bank	3,093	46
Workmen's compensation fund—Ceylon Savings Bank	2,121	83
Cash :—											
In Mercantile Bank of India, fixed deposit	
In Bank of Ceylon, fixed deposit	5,345	95	
In Mercantile Bank of India, current account	53,333	14	
In fixed deposit, Co-operative Central Bank	5,250	0	
Ceylon Savings Bank	6,024	66	
In hand of shroff	24,689	43	
Petty cash in hand of shroff	178	41	
									94,821	59	
Revenue account balance from 1949	405,128	13	
Add expenditure in excess of revenue from January 1 to April 30, 1950, as per revenue account	229,946	27	
									635,074	40	
									966,842	29	

Municipal Office,
Kandy, June 23, 1950.

H. DE MEL,
Municipal Accountant.

ELECTRICITY DEPARTMENT

Nett Revenue Account for the 3 Months, January 1 to March 31, 1950

Dr.	Rs.	c.	Rs.	c.	Rs.	c.
To Transfer to depreciation reserve	15,400	3
Transfer to reserve for compensation under Workmen's Compensation Ord.	250	3
Nett profit unappropriated on December 31, 1949	443,091	76
Nett profit up to February, 1950 ..	9,584	96
Nett profit for March, 1950 ..	7,011	92	16,596	88	459,688	64
					475,338	70
					<i>Cr.</i>	
By Balance from 1949	443,091	76
Interest	—	—
Gross profit up to March, 1950	32,246	94
					475,338	70

H. DE MEL,
Municipal Accountant.

Kandy, June 23, 1950.

ELECTRICITY DEPARTMENT

Revenue Account for the 3 Months, January 1 to March 31, 1950

Dr.	EXPENDITURE	Estimate for 1950		Incurred from January to March, 1950		Total		Incurred from January to March, 1949	
		Rs.	c.	Rs.	c.	Rs.	c.	Rs.	c.
Generation of electricity :—									
(1)	Fuel	138,000	0	33,826	89			28,602	63
(2)	Oil waste and engine room stores	62,000	0	12,242	99			11,198	99
(3)	Salaries and wages at works	31,301	86	7,202	21			7,727	92
(4)	Repairs and maintenance—								
	(a) Buildings	3,500	0	395	27			1,209	1
	(b) Engines, boilers, machinery, and plant	7,500	0	241	31			1,247	67
	(c) Spare parts for machinery	10,000	0	6,623	19	60,531	86	10,870	67
Distribution of electricity :—									
(5)	Salaries and wages—								
	(a) Repairs and maintenance of mains	26,958	17	4,854	70			4,488	18
	(b) Replacement of consumers' service mains	1,887	41	—	—			85	70
	(c) Repairs and maintenance of meters, switches, and other apparatus	9,431	71	2,666	88			1,903	59
(6)	Materials—								
	(a) Repairs and maintenance of mains	14,000	0	1,586	9			3,805	99
	(b) Replacement of consumers' service mains	1,500	0	93	48			586	11
	(c) Repairs and maintenance of meters, switches, and other apparatus	750	0	273	76	9,474	91	57	3
Public lamps :—									
(7)	Salaries and wages	9,386	73	1,908	30			1,790	18
(7A)	Repairs and maintenance	8,000	0	1,278	56	3,186	86	1,215	72
Works executed for customers :—									
(8)	Labour	11,815	12	2,547	94			2,857	78
(9)	Materials	20,000	0	9,803	54	12,351	48	6,813	49
Management and general expenses :—									
(10)	Salaries	56,115	32	11,812	2			14,345	43
(10A)	Commuted travelling allowances	2,340	0	465	0			585	0
(11)	Rent and lighting of engineer's bungalow	1,200	0	300	0			336	37
(12)	Printing and stationery	4,000	0	162	84			572	40
(13)	Fire insurance	700	0	153	40			187	50
(14)	Legal expenses	900	0	216	23			213	14
(15)	Telephone	450	0	360	0			305	0
(16)	Audit fees	850	0	—	—			—	—
(17)	Fees for inspections of the Power Station	300	0	—	—			—	—
(18)	Tools	2,000	0	334	14			448	38
(19)	Sundry charges	1,000	0	98	47			297	98
(19A)	Pensions	11,657	56	3,189	39			978	15
	Gratuities	—	—	—	—			—	—
	Provident fund	500	0	251	62			52	95
(19B)	Sick Pay	1,800	0	504	28			412	62
(20)	Hospital facilities and railway warrants	2,000	0	44	20			116	84
(21)	War allowance	110,000	0	30,201	69			28,409	31
(22)	Assessment rates	15,975	0	3,993	75			3,243	42
	Office equipment	1,000	0	—	—			504	87
	Adding machine	2,000	0	—	—	52,087	3	—	—
Total amount of working expenses		570,818	68			137,632	14	135,469	92
Gross profit carried to nett revenue account		—	—			32,246	94	—	—
		570,818	68			169,879	8	135,469	92

	INCOME	Estimate for 1950		Accrued from January to March, 1950		Total		Accrued from January to March, 1949	
		Rs.	c.	Rs.	c.	Rs.	c.	Rs.	c.
Sale of electricity :—									
(1)	Private lighting and power and heating	390,000	0	104,556	21			93,298	74
(2)	Public lighting	90,000	0	18,421	78			24,728	49
(3)	Municipal Departments (lighting)	4,000	0	1,042	77			1,082	61
(4)	Municipal Departments (power)	15,000	0	4,628	12			4,394	72
(5A)	War fuel cost surcharge	80,000	0	11,755	80	140,404	68	7,498	96
Works executed for customers and goods sold :—									
(6)	From customers	32,000	0	15,606	35			243	80
(6A)	From Municipal Departments	150	0	137	65	15,744	0	—	—
Rent of meters :—									
(7)	Recoveries from customers	12,500	0	3,314	4			2,992	68
(7A)	Recoveries from Municipal Departments	250	0	62	0	3,376	4	61	50
Sundry revenue :—									
(8)	Miscellaneous receipts	5,000	0	1,236	9			601	81
	Government grant for payments of war allowance	106,000	0	9,118	27	10,354	36	9,249	36
Total		734,900	0			169,879	8	144,152	67
		734,900	0			169,879	8	144,152	67

Municipal Office,
Kandy, June 23, 1950.H. DE MEL,
Municipal Accountant.

Balance Sheet, March 31, 1950

LIABILITIES		Rs.	c.	Rs.	c.	Rs.	c.
To Loans repaid :—							
Up to 31.12.1949	453,600	0
Revenue contributions towards capital outlay :—							
Up to 31.12.1949	1,338,019	17
Contributions from reserve funds towards capital outlay :—							
Up to 31.12.1949	116,981	95
							1,908,601 12
Sundry creditors :—							
Trade accounts	83,929	40
Deposit accounts—							
Customers—for current and work done	58,106	55		
Sundry	7,184	49		
Sundry securities	—	—		
						65,291	4
Outstanding wages	1,492,204	44
Reserves against depreciation of plant :—							
Reserve up to 31.12.1949	869,725	91		
Add reserve provided—January to March, 1950	15,400	3		
Add interest accrued on investments	—	—		
						885,125	94
Reserve against workmen's compensation :—							
Up to 31.12.1949	2,937	45		
Reserve provided—January to March, 1950	250	3		
						3,187	48
Reserve against stores	888,918	42
Investment valuation adjustment account	9,204	34
Nett revenue account	3,712	75
						459,688	64
							3,431,072 82

ASSETS AND CAPITAL OUTLAY

	Capital Outlay up to 1949		Capital Outlay during the Year		Total Capital Outlay	
	Rs.	c.	Rs.	c.	Rs.	c.
By Acquisition of undertaking	150,000	0	—	—	150,000	0
Land for transformer station	810	0	—	—	810	0
Buildings	57,256	3	1,406	75	58,662	78
Engines, boilers, and other machinery	734,515	6	—	—	734,515	6
Tools and sundry plant	22,154	71	—	—	22,154	71
Mains service lamp standard and terminal boxes	831,702	97	23,454	91	855,157	88
Meters	105,447	35	2,591	51	108,038	86
Motor lorries and vans	6,715	0	—	—	6,715	0
	1,908,601	12	27,453	17	1,936,054	29
Sundry debtors :—						
For current and fittings supplied	95,112	60	—	—	95,112	60
Less reserve against irrecoverables	100	0	—	—	100	0
Hire purchase accounts	—	—	1,228	58	1,228	58
					96,239	18
Stores in hand	—	—	—	—	149,378	1
Rails account	—	—	—	—	759	82
Advances :—						
To municipal officers to purchase motor vehicles	—	—	7,874	0	7,874	0
Insurance premium	—	—	288	10	288	10
General revenue	—	—	295,000	0	295,000	0
Other advances	—	—	10	0	10	0
					303,172	10
Loan to general revenue	—	—	—	—	99,900	36
Investments :—						
Depreciation fund—						
3½ per cent. Ceylon Government loan	—	—	105,000	0	105,000	0
Fixed deposits in Mercantile Bank of India	—	—	—	—	—	—
Fixed deposits in Bank of Ceylon	—	—	407,500	0	407,500	0
Loans to the general revenue	—	—	239,609	91	239,609	91
Workmen's compensation—						
Fixed Deposit Mercantile Bank	—	—	—	—	—	—
Cash awaiting investment	—	—	3,187	48	3,187	48
					755,297	39
Fixed deposits :—						
At Bank of Ceylon	—	—	40,000	0	40,000	0
Current account at Mercantile Bank	—	—	47,255	41	47,255	41
In hand of shroff	—	—	2,918	72	2,918	72
Petty cash account :—						
In hand of shroff	—	—	75	12	75	12
In hand of M. E. E.	—	—	22	42	22	42
					90,271	67
						3,431,072 82

Notices under the Local Authorities Elections Ordinance

JAFFNA MUNICIPAL COUNCIL

NOTICE is hereby given under section 37 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, that Mohamed Ali Maraikar Mohamed Sultan has been elected to represent Ward No. 12, New Mosque, of the Jaffna Municipal Council.

P. O. FERNANDO,
Commissioner of Elections
(Local Bodies).

Colombo, July 7, 1950.

POLGAHAWELA TOWN COUNCIL

The Local Authorities Elections Ordinance, No. 53 of 1946

NOTICE is hereby given under section 17 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, that the revision of the electoral lists of the Polgahawela Town Council has been completed. Copies of the electoral lists will be available for inspection, free of charge, during office hours at the office of the above Town Council and at this office.

Any person—

- (a) who claims to be entitled to have his name entered in the electoral lists but whose name has not been so entered,
- (b) who claims that his name has not been entered in the correct list and should be transferred to any other list,
- (c) who, being a person whose name has been entered in the above list, objects to the name of any other person appearing therein,

should forward his claim or objection in writing to me within 14 days of the publication of this notice.

W. H. M. SAMARASINHE,
Assistant Elections Officer,
Kurunegala District

The Kachcheri,
Kurunegala, July 14, 1950.

KANKESANTURAI TOWN COUNCIL

The Local Authorities Elections Ordinance, No. 53 of 1946

NOTICE is hereby given under section 17 of the above Ordinance that the revision of the electoral lists of the Kankesanturai Town Council has been completed. Copies of the electoral lists will be available for inspection, free of charge, during office hours at the office of the Town Council, Kankesanturai, and at my office.

Any person—

- (a) who claims to be entitled to have his name entered in the electoral list but whose name has not been so entered,
- (b) who claims that his name has not been entered in the correct list and should be transferred to any other list,
- (c) who, being a person whose name has been entered in the above lists, objects to the name of any other person appearing therein,

should forward his claim or objection in writing to me within 14 days of the publication of this notice. Claims and objections may be made either by letter or on forms available at the office of the above Town Council, or at the Elections Office, Kachcheri, Jaffna.

S. N. RAJAH,
Assistant Elections Officer,
Jaffna District.

Elections Office,
The Kachcheri,
Jaffna, July 14, 1950.

MANIPAY TOWN COUNCIL

The Local Authorities Elections Ordinance, No. 53 of 1946

NOTICE is hereby given under section 17 of the above Ordinance that the revision of the electoral lists of the Manipay Town Council has been completed. Copies of the electoral lists will be available for inspection, free of charge, during office hours at the office of the Town Council, Manipay, and at my office.

Any person—

- (a) who claims to be entitled to have his name entered in the electoral list but whose name has not been so entered,
- (b) who claims that his name has not been entered in the correct list and should be transferred to any other list,
- (c) who, being a person whose name has been entered in the above lists, objects to the name of any other person appearing therein,

should forward his claim or objection in writing to me within 14 days of the publication of this notice. Claims and objections may be made either by letter or on forms available at the office of the above Town Council, or at the Elections Office, Kachcheri, Jaffna.

S. N. RAJAH,
Assistant Elections Officer,
Jaffna District.

Elections Office,
The Kachcheri,
Jaffna, July 14, 1950.

KAYTS TOWN COUNCIL

The Local Authorities Elections Ordinance, No. 53 of 1946

NOTICE is hereby given under section 17 of the above Ordinance that the revision of the electoral lists of the Kayts Town Council has been completed. Copies of the electoral lists will be available for inspection, free of charge, during office hours at the office of the Town Council, Kayts, and at my office.

Any person—

- (a) who claims to be entitled to have his name entered in the electoral list but whose name has not been so entered,
- (b) who claims that his name has not been entered in the correct list and should be transferred to any other list,
- (c) who, being a person whose name has been entered in the above lists, objects to the name of any other person appearing therein,

should forward his claim or objection in writing to me within 14 days of the publication of this notice. Claims and objections may be made either by letter or on forms available at the office of the above Town Council, or at the Elections Office, Kachcheri, Jaffna.

S. N. RAJAH,
Assistant Elections Officer,
Jaffna District.

Elections Office,
The Kachcheri,
Jaffna, July 14, 1950.

CHAVAKACHCHERI TOWN COUNCIL

The Local Authorities Elections Ordinance, No. 53 of 1946

NOTICE is hereby given under section 17 of the above Ordinance that the revision of the electoral lists of the Chavakachcheri Town Council has been completed. Copies of the electoral lists will be available for inspection, free of charge, during office hours at the office of the Town Council, Chavakachcheri, and at my office.

Any person—

- (a) who claims to be entitled to have his name entered in the electoral list but whose name has not been so entered,

- (b) who claims that his name has not been entered in the correct list and should be transferred to any other list,
- (c) who, being a person whose name has been entered in the above lists, objects to the name of any other person appearing therein,

should forward his claim or objection in writing to me within 14 days of the publication of this notice. Claims and objections may be made either by letter or on forms available at the office of the above Town Council, or at the Elections Office, Kachcheri, Jaffna.

S. N. RAJAH,
Assistant Elections Officer,
Jaffna District

Elections Office,
The Kachcheri,
Jaffna, July 14, 1950.

VALVETTITURAI TOWN COUNCIL
**The Local Authorities Elections Ordinance,
No. 53 of 1946**

NOTICE is hereby given under section 17 of the above Ordinance that the revision of the electoral lists of the Valvettiturai Town Council has been completed. Copies of the electoral lists will be available for inspection, free of charge, during office hours at the office of the Town Council, Valvettiturai, and at my office.

Any person—

- (a) who claims to be entitled to have his name entered in the electoral list but whose name has not been so entered,
- (b) who claims that his name has not been entered in the correct list and should be transferred to any other list,
- (c) who, being a person whose name has been entered in the above lists, objects to the name of any other person appearing therein,

should forward his claim or objection in writing to me within 14 days of the publication of this notice. Claims and objections may be made either by letter or on forms available at the office of the above Town Council, or at the Elections Office, Kachcheri, Jaffna

S. N. RAJAH,
Assistant Elections Officer,
Jaffna District.

Elections Office,
The Kachcheri,
Jaffna, July 14, 1950.

POINT PEDRO TOWN COUNCIL
**The Local Authorities Elections Ordinance,
No. 53 of 1946**

NOTICE is hereby given under section 17 of the above Ordinance that the preparation of the electoral lists of the Point Pedro Town Council has been completed. Copies of the electoral lists will be available for inspection, free of charge, during office hours at the office of the Town Council, Point Pedro, and at my Office.

Any person—

- (a) who claims to be entitled to have his name entered in the electoral list but whose name has not been so entered,
- (b) who claims that his name has not been entered in the correct list and should be transferred to any other list,
- (c) who, being a person whose name has been entered in the above lists, objects to the name of any other person appearing therein,

should forward his claim or objection in writing to me within 14 days of the publication of this notice. Claims and objections may be made either by letter or on forms available at the office of the above Town Council, or at the Elections Office, Kachcheri, Jaffna.

S. N. RAJAH,
Assistant Elections Officer,
Jaffna District.

Elections Office,
The Kachcheri,
Jaffna, July 14, 1950.

PALLEGAMPAHA (P.D.) VILLAGE
COMMITTEE

NOTICE is hereby given under section 67 (2) of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, that Walter Perera has been elected to represent Ward No 13 of the Pallegampaha (P.D.) Village Committee.

P. O. FERNANDO,
Commissioner of Elections
(Local Bodies).

Colombo, July 11, 1950

KANDUPITA PATTUS NORTH AND SOUTH
VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 37 of the Local Authorities Elections Ordinance, No 53 of 1946. that Hettikankanamalage Ebert Appuhamy has been elected to represent Ward No. 4, Arukgammana, of the Kandupita Pattus North and South Village Committee.

P. O. FERNANDO,
Commissioner of Elections
(Local Bodies).

Colombo, July 6, 1950.

VILLAGE COMMITTEE ELECTIONS

NOTICE is hereby given under section 67 (2) of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, that the candidates whose names appear in the schedule below have been elected to represent the wards of Village Committees as shown against their names.

P. O. FERNANDO,
Commissioner of Elections
(Local Bodies).

Colombo, July 10, 1950.

SCHEDULE

Rilpola Village Committee

Ward No.	Name of Candidate
1	K. H. Kulatunga
2	Basnayake Mudiyansele Puchi Menika
3	Patabendige Weerasena Piyadasa Lokeswara
4	Lanubewage Sadiris Appuhamy
5	Ambalangodagedera Vitana Arachchige Sirisena
6	Rajapakse Mudiyansele Ganethirala
7	K. P. Suwaneris Wijetunge
8	Don Charles Wickramaratna Dissanayake
9	Karunaratne Buddhaprema Herat Adhikartileka
11	Sudu Banda Dissanayake
12	Hennayake Mudiyansele Hennayake

Kumbalwela Village Committee

1	Ratnayake Mudiyansele Sudu Bandara
2	Basnayake, Mudiyansele Puchi Banda
3	Don Henry Abeysekera
4	Abeykoon Basnayake Mudiyansele Jayatileka
5	Jayaweera Mudiyansele Kiri Banda
7	Ratnayake Mudiyansele Mudiyanse
8	Jayaweera Mudiyansele Guneseckera
9	Rambanda Dewayalage Nanda

Pattipola Village Committee

3	Suppiak Velupillai
5	Attanayake Mudiyansele Heen Banda
7	Konara Mudiyansele Heen Banda
11	Thupphige Don Alexander
12	Kader Mohideen Ahamed Meera Saibo

Ward No.	Kandapalla No. 1 Village Committee	Name of Candidate
6	Dissanayake Mudiyansele Panchirala	
8	Rajgama Pinnaduwege Piyasumana	
Wellawaya Village Committee		
4	Dingiribandara Angammana	
Wegampattu-Nilgala Village Committee		
5	Jayakodige Don James Appubamy	
6	Wanniarachchillage Gunawardena	
7	Patabendigeera Attanayake Mudiyansele Sudu Banda	
8	Patabendi Mudiyansele Ukku Banda	
9	Withanage Don Simon Perera Badullagammana	
Medagampattu Village Committee		
1	Herath Mudiyansele Kiribanda	
2	Adhikari Mudiyansele Loku Banda	
5	D. M. Punchi Banda	
7	Gardiyamanawaduge Edwin Silva	
11	H. M. Heen Banda	
13	Beenne Helagedera Rateralalage Dhanapala	
Dambagalla-Nikewetiya-Mahawedirata Village Committee		
2	Dissanayake Mudiyansele Banda	
7	Attanayake Mudiyansele-Muttu Banda	
10	Dissanayake Mudiyansele Kiri Banda	
11	Dissanayake Mudiyansele Ukku Banda	
Buttala-Wedirata Village Committee		
10	Ratnayake Mudiyansele Ganethirala	
Kandukara Village Committee		
9	Jayasiri Bandara Alahakoon	

Statements of Revenue and Expenditure

RATTOTA TOWN COUNCIL

Statement of Revenue and Expenditure for the Year 1949

REVENUE		Amount
		Rs. c.
A.—General revenue	..	16,280 28
B.—Thoroughfares	..	—
C.—Council lands and buildings	..	66 50
D.—Public health	..	4,907 68
E.—Public recreation	..	12 20
F.—Cemeteries (Cap. 181)	..	—
G.—Dog registration (Cap. 334 and 333)	..	22 50
H.—Weights and measures (Cap. 127)	..	—
I.—Fire protection	..	—
J.—Reading rooms and libraries	..	—
Total revenue		21,289 16
Other receipts :—		
Deposits	..	884 50
Advance	..	329 53
Surplus on January 1, 1949	..	18,515 4
Total		41,018 23
EXPENDITURE		Amount
		Rs. c.
A.—General expenditure	..	9,603 83
B.—Thoroughfares	..	451 50
C.—Council lands and buildings	..	501 15
D.—Public health	..	4,695 84
E.—Public recreation	..	—
F.—Cemeteries (Cap. 181)	..	28 0
G.—Dog registration (Cap. 334 and 333)	..	—
H.—Weights and measures (Cap. 127)	..	—
I.—Fire protection	..	—
J.—Reading rooms and libraries	..	—
Total expenditure		15,280 32
Other payments :—		
Deposits	..	628 50
Advance	..	2,190 0
Balance on December 31, 1949	..	22,919 41
Total		41,018 23

I, Mohideen Kader Abdul Hameed, Chairman, Town Council, Rattota, do hereby swear that the above is to the best of my knowledge and belief a true and correct statement of all monies received and paid during the year 1949, on account of the Town Council, Rattota.

M. K. A. HAMEED,
Chairman, T. C., Rattota.

Sworn to before me this 29th day of June, 1950, at Rattota.

C. G. REITH,
Justice of the Peace.

Certified as correct :

H. M. ZAINUL ABDEEN,
Member, T. C., Rattota.

Statement of Assets and Liabilities—1949

LIABILITIES	Rs. c.	Rs. c.
Deposits :—		
Balance due to depositors on January 1, 1949	Nil	
Add receipt since January 1, 1949	884 50	
Deduct payments since January 1, 1949	628 50	
Balance due to depositors on December 31, 1949	256 0	
		256 0
Surplus :—		
Surplus on January 1, 1949	18,515 4	
Revenue in 1949	19,666 14	
		38,181 18
Expenditure in 1949	15,280 32	
		22,900 86
		22,900 86
Sundry creditors	428 2	
		428 2
Total	23,584 88	

ASSETS

Advance :—		
Balance outstanding on January 1, 1949	Nil	
Add payments since January 1, 1949	2,190 0	
Deduct refunds since January 1, 1949	329 53	
Balance due to Council on December 31, 1949	1,860 47	
		1,860 47
Cash :—		
In Kachcheri	11,033 65	
		11,033 65
Bank :—		
In current account, Bank of Ceylon	3,468 64	
		3,468 64
Fixed deposits :—		
In Ceylon Savings Bank	6,787 92	
In Jaffna Co-operative Bank	434 20	
		7,222 12
		7,222 12
Total	23,584 88	

I, Mohideen Kader Abdul Hameed, Chairman, Town Council, Rattota, do hereby swear that the above is to the best of my knowledge and belief a true and correct statement of the Liabilities and Assets of the Rattota Town Council on December 31, 1949.

M. K. A. HAMEED,
Chairman, T. C., Rattota.

Sworn to before me this 29th day of June, 1950, at Rattota.

C. G. REITH,
Justice of the Peace.

Certified as correct :

H. M. ZAINUL ABDEEN,
Member, T. C., Rattota.

Budgets

DONDRA TOWN COUNCIL

First Supplementary Budget for 1947

	Rs. c.
A (1) (b) Clerks	227 25
A (1) (g) War allowance	805 66
A (2) (a) Allowances	61 92
A (2) (c) Commission to tax collectors	68 30
A (2) (e) Legal expenses	132 20
A (2) (f) Stationery, &c.	1,432 94
A (2) (h) Office furniture	820 35
B (1) (c) Labourers	953 34
B (3) Plant and tools	46 45
B (13) War allowance	1,293 96
C (8) War allowance	39 80
D (1) (b) Wages	17 50
D (1) (f) Disinfectants	26 50
D (2) (a) Wages	60 85
D (2) (e) War allowance	449 97
D (3) (a) Wages	636 2
D (3) (b) Carts, &c.	355 0
D (3) (c) Stores	733 50
D (3) (h) War allowance	1,499 35
D (7) (h) War allowance	84 60
D (7) (i) Lighting charges	29 71
J (1) Salaries	10 0
	<hr/>
	9,785 17

Settled and adopted at a Meeting of this Council held on January 21, 1950, by resolution No. 30.

Town Council, Office,
Dondra, July 3, 1950.

E. SELLAHEWA,
Chairman.

Sanctioned.

Colombo, July 7, 1950. E. B. WIRATUNGA,
for Commissioner of Local Government.

L. G. D.—DB. 182.

ALUTGAMA TOWN COUNCIL

First Supplementary Budget for 1950

HEAD OF EXPENDITURE

	Rs. c.	Amount Rs. c.
A (2) (a) Allowances (not otherwise charged)		340 0
A (2) (g) Cost of vehicle, boat and assessment plates		100 0
D (1) (b) Wages		82 25
D (1) (c) Allowances		7 72
D (1) (a) War allowance		53 71
		<hr/>
		583 68

Settled and adopted by the Council at its meeting on June 10, 1950.

Town Council Office,
Alutgama, June 16, 1950.

G. SOLOMON SILVA,
Chairman.

Sanctioned.

Colombo, July 5, 1950. E. B. WIRATUNGA,
for Commissioner of Local Government.

BALANGODA URBAN COUNCIL

Second Supplementary Budget for 1950

HEAD OF EXPENDITURE

	Amount Rs. c.
A.—General expenditure	
(4) Civic receptions	50 0
E.—Public health	
(1) General expenditure	
(i) Health week	50 0

Sufficient savings under any vote are not presently anticipated. Settled and adopted by the Council at its meeting held on July 3, 1950, by resolution No. 13.

Office of the Urban Council,
Balangoda, July 7, 1950.

BARNES RATWATTE,
Chairman.

KOTTE URBAN COUNCIL

Supplementary Budget No. 1—1950

Head and Sub-Head	Expenditure	Amount Rs. c.
A (2) (e) Legal expenses Res. 24 of 20.4.50	246 87
A (3) Refunds Res. 18 of 16.3.50	250 0
B (11) Thoroughfares— Surveys Res. 23 (b) of 18.5.50	6,750 0
D (7) Council lands and buildings Res. 22 of 16.2.50	500 0
E (1) (g) Public health drainage— Construction Res. 23 (a) of 18.5.50	1,200 0
E (3) (a) Public health— Conservancy wages Res. 18 of 16.3.50	3,750 0
E (3) (a) Public health— Conservancy wages Res. 24 of 20.4.50	450 0
E (3) (h) Public health— War allowance Res. 18 of 16.3.50	2,000 0
E (3) (h) Public health— War allowance Res. 24 of 20.4.50	350 0
E (4) (b) Public health— Slaughter house Res. 23 (d) of 18.5.50	800 0
J (4) (d) Electricity department management— Sundries Res. 24 of 20.4.50	2,000 0
— Grants for—maintaining Kirillapone Roads Res. 23 (c) of 18.5.50	7,434 0
		<hr/>
		25,730 87

Settled and adopted at a meeting of the Council held on June 15, 1950, by Resolution No. 13.

Kotte, U. C., Office,
Rajagiriya, June 29, 1950.

A. E. CHRISTIE PERERA,
Chairman.

Sale of Properties

RAMBUKKANA TOWN COUNCIL

Sale of Properties for Non-payment of Assessment Rates for 4th quarter, 1949

NOTICE is hereby given that the movable property found in the house and in the absence of movable property liable for seizure (1) rents and profits from 1 to 3 years, (2) timber and produce, (3) materials of the house, and (4) the under-mentioned properties themselves seized in virtue of a warrant issued by the Chairman, Town Council, Rambukkana, in terms of section 252 of the Municipal Councils Ordinance, No. 29 of 1947, as read with section 179 of the Town Councils Ordinance, No. 3 of 1946, for arrears of the rates due on the premises included in the schedule below and for the periods mentioned in the subjoined schedule, will be sold by public auction on the spot and at the time therein mentioned unless in the meantime the amount of rates and cost be duly paid.

N. H. KEERTHIRATNE,
Chairman.

Office of the Town Council,
Rambukkana, July 3, 1950.

Schedule

TIME OF SALE: TO COMMENCE AT THE FIRST NAMED PREMISES AT 10 A.M. EACH DAY

Rambukkana Town Area

Friday, August 4, 1950—Arrears of 4th quarter, 1949
Ward No 1

Hurimaluwa Road: Premises bearing assessment Nos 67/1, 85/2, 32, 32/1, 38/5, 38/10, 46/5, 60/9, 62, 62/1, 62/2, 62/3, 66/5, 66/8, 66/10, 66/11, 72, 82/1.

Ward No. 2

Karandupane Ambalan Path: Nos. 9/2, 41/17, 41/20, 50.

Karandupane Road: No. 74.

Old Police Station Road: Nos. 9/11, 9/14.

Station Road: Nos. 11 and 15, 15, 10, 28, 30.

Katupitiya Road: Nos. 23/30, 84, 23/15, 23/16, 23/18, 23/19, 23/20, 23/21, 23/22, 23/23, 23/24, 23/25, 23/26, 23/27, 23/28, 23/29.

Ward No 4

Eriyawa Lane 1: Nos. 7, 21/20, 26.

Eriyawa Lane 2: Nos 10/3, 22.

Saturday, August 5, 1950—Arrears of 4th quarter, 1949

Ward No 6

Cemetery Road: Premises bearing assessment Nos. 3, 3/1, 3/2.

Mawanella Road: Nos. 199 and 199/1, 199/2, 199/3, 199/4, 199/5, 205, 215/1, 221/2, 221/1, 223, 223/1, 102, 106

Ward No. 7

Karandupane Road: Nos 61/1, 73

Madawala Lane 1: Nos. 3/1, 3/2.

Madawala Path 2: Nos. 17/4, 17/5, 16.

Madawala Road: Nos. 17/1, 45/4, 14, 38

Mawanella Road: Nos. 96/3.

Miscellaneous

VILLAGE COMMITTEE ATURUGIRIYA
VILLAGE AREA

The Butchers Ordinance

NOTICE is hereby given under section 7 of the Butchers Ordinance (Chapter 201) as amended by section 6 of Ordinance, No. 44 of 1947, that the person mentioned in the schedule hereto, has made an application to me for carrying on the trade of a butcher in the premises stated against his name in the aforesaid schedule, during the year 1950.

Any person residing within the limits of the Aturugiriya Village Committee area, who desires to object to the issue of the licence should furnish me in duplicate, within 14 days from the date of this *Gazette*, a written statement of the grounds of his objections for the issue of the licence.

SCHEDULE

Name of applicant	Name and address at which the trade is to be carried
M. A. Razaek, 219, Baseline Road, Colombo	Beef Stall, Homagama Market.
M. K. D. W. S. SENANAYAKA, Chairman.	

Office of the Village Committee,
Aturugiriya Village area,
July 11, 1950.

VILLAGE COMMITTEE, POTUHERA VILLAGE AREA

The Butchers Ordinance

NOTICE is hereby given under section 7 of the Butchers Ordinance (Chapter 201) as amended by section 6 of Ordinance No. 44 of 1947, that the person mentioned in the schedule hereunder, has made application to me for carrying on the trade of butcher, during the year 1950.

Any person residing within the limits of the Village Committee, who desires to object to the issue of any of these licences, should furnish me in duplicate, before July 31, 1950, a written statement of the grounds of his objection for the issue of the licences.

SCHEDULE

Name of applicant	Name of premises at which the trade is to be carried
S. Jowhbar	Potuhera
Village Committee Office, Mahapitiya, Potuhera, July 4, 1950.	T. B. AMUNUGAMA, Chairman

GANGABODA PATTU VILLAGE COMMITTEE
(KALUTARA DISTRICT)

The Butchers Ordinance

NOTICE is hereby given under section 7 of the Butchers (Amendment) Ordinance, No. 44 of 1947, that the person mentioned in the schedule hereto, has made application to me for carrying on the trade of a butcher in the premises stated against his name in the aforesaid schedule, during the year 1950.

Any person residing within the limits of any ward of the Gangaboda Pattu Village Committee area, who desires to object to the issue of the licence should furnish me in duplicate, within 14 days from the date of this *Gazette* notification, a written statement of the grounds of his or their objection for the issue of the licence.

SCHEDULE

Name of applicant	Name of premises at which the trade is to be carried
A. L. M. Mawroof of Veyangalla, Agalawatte	No. 706 on the land called Addarawatta at Veyangalla.
Village Committee Office, Gangaboda Pattu, Govinna, July 8, 1950.	EDWIN SAMARASEKERA, Chairman

ප්‍රදේශ පාලනය පිළිබඳ දැන්වීම

(වසී 1949ක්වූ දෙසැම්බර් මස 2 වෙනි දින නො. 10,050 දරණ ලංකා ශ්‍රී ලංකා "සැප්ටි" පත්‍රයේ පළවූ අතුරු ව්‍යවස්ථාපිත සිංහල අනුවාදයයි.)

L. G. D.—GA 14/94/10.

ගම්සභා ආඥාපණන

ගම්සභා ආඥාපණනේ (198 වැනි පරිච්ඡේදයේ) 49 වැනි වගන්තිය යටතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ උඩපලානගම ප්‍රදේශයේ ගම් කාය්‍යී සභාව විසින් සම්පාදනම්, 1947ක්වූ සැප්තැම්බර් මස 24 වැනි දින අංක 9,773 දරණ ගැසට් අතිරේකයේ පළවූ ප්‍රකාශනය යටතේ සංඝෝචිතවූ එකී වගන්තියෙන් සෞඛ්‍යය හා ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍යාංශයට කෙරෙහි පැවරී තිබෙන බලයේ ප්‍රකාර එතුමා විසින් සිරිකරන ලද අතුරු ව්‍යවස්ථාපිතය.

ඊ. බිබ්ලි. කන්තන්ගර,
සෞඛ්‍යය හා ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍ය
කාර්යාංශයේ ස්ථානීය ලේකම්වරයා.

වසී 1949ක්වූ නොවැම්බර් මස 15 වැනි දින
කොළඹදිස්.

අතුරු ව්‍යවස්ථා

ඉඩම් හා රද්පල

1. කිසිවකු විසින් යම් අම්බලවක්, මඩමක් හෝ මහාජන යාගේ මනෝදය සඳහා පැවැත්වෙන එළිමහන් භූමියක් හෝ ස්භාගයක් මිනාසකිරීම, ඊට අලාභයානි කිරීම, හෝ එය ප්‍රයෝජනය ගැනීම සංවිධානයක් අවධීර කිරීම හෝ නොකට යුතුයි.

2. කිසිවකු විසින් කාය්‍යී සභාව රකිමින් පවර තිබෙන නොහොත් කාය්‍යී සභාවේ පාලනය යටතේ පවත්නා කිසිම මුහුණමක් හෝ රොදු භූමිභාගයක් මිනාසකිරීම, ඊට අලාභයානි කිරීම හෝ එය බලෙන් අල්ලාගැනීම හෝ නොකට යුතුයි.

3. ප්‍රධානතමාගේ බලය නැතුව කිසිවකු විසින් කිසිම මුහුණමකින් හෝ රොදු භූමිභාගයකින් වැලි, පස්, හල්, වැවෙන ගස් වැනි වස්තු සැපයීමට ඉඩම් හෝ ඊට ඉඩමේ නොහොත් භූමි භාගයේ පොරොලාවේ මොනම විධියකින්වත් වරදකිරීම හෝ වෙනස්කිරීම හෝ නොකට යුතුයි.

4. ප්‍රධානතමාගේ අවසර පත්‍රයක් නැතුව කාය්‍යී සභාව සතු මොනම රොදු ඉඩමකින් කිසිම අභ්‍යන්තර, ගවයකු, බැටළුවකු, එළුවකු, හෝ උරාකු දිගේලිකිරීම හෝ නණ කැවීමේ සේදවීම හෝ නොකට යුතුයි. එබඳු සෑම අවසර පත්‍රයක්ම අවුරුද්දකට හෝ ප්‍රධානතමා විසින් තීරණය කරනු ලබන ඊට අඩු කාලපරිච්ඡේදයකට හෝ වලංගුවන්නේය.

5. ඒ සඳහා ප්‍රධානතමා විසින් ලියවිල්ලකින් බලය පවර තිබෙන ඕනෑම කොටසට 4 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ අවසර පත්‍රයක් නැතුව 4 පොදු ඉඩමක දිගේලිකාර තිබෙනු හෝ නණ කැවීමේ සේදී සිටිනු දක්නට ලැබෙන ඕනෑම අභ්‍යන්තර ගවයකු, බැටළුවකු, එළුවකු, උරාකු බැඳ තහනම් කළ හැකිය.

6. ගම්කිසි විශේෂ ගමක ප්‍රයෝජනය සඳහා කාය්‍යී සභාව විසින් යම් පොදු නණබිමක් වෙන්කර තිබෙන විට එබඳු යම් ගමක පදිංචි නැති කිසිවකු විසින්, ප්‍රධානතමාගෙන් ලත් ලියවිල්ලකින් වූ අවසරයක් නැතුව ඒ නණබිමෙහි ගවයන් දිගේලිකිරීම හෝ ගවයන්ට දඩාවන් සෑමට ඉඩහැරීම හෝ නොකට යුතුයි.

7. කිසිවකු විසින්, පොදු නණබිමක් වශයෙන් වෙන්කොට ඇති යම් ඉඩමක පිහිටි යම් වැටුම් විනාශකර දැමීම හෝ යම් දෙරටුවකට අවධීරකිරීම හෝ යම් පොකුණක් අපවිත්‍රකිරීම නොහොත් දූෂණකිරීම හෝ නොකට යුතුයි.

8. ප්‍රධානතමාගෙන් ලත් ලියවිල්ලකින් අවසරය ඇතුව, එක් ගවයකුට මාසයකට ගත පණහ බැගින් ගණන් බලන ලද ගාසුවක් හෝ, ගම් ප්‍රදේශයෙන් පිටත පදිංචි අයට අයිති ගවයන් (වැවිලි කටයුතු සඳහා තාවකාලික වශයෙන් ගම් ප්‍රදේශය තුළට ගෙන එන ලද්දේ ගවයන් හැරයි.) කාය්‍යී සභාවේ පාලනය යටතේ පවත්නා ඕනෑම පොදු නණබිමක නණ (රලා) කෑම පිණිස දිගේලිකරන හැකිය.

9. පොදුගලිකවූ සෑම ඉඩමක අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් ඒ ඉඩමේ මාසිම පැළෑටි වැටවලින් හෝ කාණුවලින් හෝ පොළොවේ නදින් සවිකරන ලද ගල්වලින් හෝ කාය්‍යී සභාව විසින් අනුමත කරනු ලබන වෙනත් යම් අභ්‍යන්තර හෝ සලකුණක් කළ යුතුයි.

10. එකිනෙකට යාව පිහිටි ඉඩම් දෙකක් සම්බන්ධයෙන් වූ විට ඒ ඉදිකරන අතරට පොදු මාසිම සලකුණකට හෝ සාද එය මනාලය පවත්වාගෙන යාම ගැන එකී ඉඩම්වල අයිති කාරයන් හෝ පදිංචිකාරයන් එකී වි වගබලාගත යුතුයි.

11. ඒ සඳහා ප්‍රධානතමාගෙන් ලියවිල්ලකින් දැන්වීමක් ලැබුන විට ඕනෑම ඉඩමක අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින්, ඒ දැන්වීමේ දක්වා තිබෙන කාලය තුළ හා එහි සඳහන් ප්‍රකාරයට නම් ඉඩමේ මාසිම සලකුණකිරීම හෝ සෑදීම කළ යුතුයි.

12. කිසිවකු විසින් යම් ඉඩමක වැටුමක් හෝ මාසිමක් දැනුවත් කමින් හෝ ඕනෑකමින් වෙනස්කිරීම හෝ වරදකිරීම හෝ ඊට අනන්‍යවියහැකි කිසිම ක්‍රියාවක් කිරීම හෝ එහි තිබෙන යම් ඉඩම් සලකුණක් ඉවත්කිරීම හෝ නොකට යුතුයි.

13. යම්, පොදු සේවයක කටයුතු සඳහා නඩත්තුකරගෙන යන යම් යම් කම්බල, යන්ත්‍ර, සුහු, කරු යන මේවායින් යමකට අලාභයක් සිදුවීම වළක්වාලීම පිණිස හෝ ඒවායේ කැඩීහිඳී ගිය නැත් හරිගැස්සීම නොහොත් අලුත්වැඩියා කිරීම පිණිස හෝ ප්‍රධානතමාගෙන් ලියවිල්ලකින් බලය ලත් ඕනෑම කෙනෙකුට යම් ප්‍රදේශය තුළ ඕනෑම පොදුගලික ඉඩමකට ඇතුල්වීම සැලකිය යුතුයි.

ර මැදීම සම්බන්ධයෙන් අනතුරු වැළැක්වීම

14. (1) ර ලබාගැනීම පිණිස මදිනු ලබන ගස් අයිතිවූ හෝ බද්දට ගත්තාවූ සෑම කෙනෙකු විසින්ම, ඒ ගස් අතුරු ඇදීම සඳහා පස්ට කෙටීමක්වූද, යහපත්වූද, වෙන් වෙන් වශයෙන් බඳින ලද්දවූද, කම් පොටවල් සහකට නොඅඩු ගණනක් හා අනව සකස්වූද, යහපත්වූද, වෙන් වෙන් වශයෙන් බඳින ලද්දවූද කම් පොටවල් තුනකට නොඅඩු ගණනක්ද පාමිවිකළ යුතුයි.

(2) එකී අයිතිකාරයා විසින් හෝ බදුකාරයා විසින් හෝ ඒ කාරණය සඳහා පාවිච්චිකරන එක් එක් කම්බල පොටවල් දෙසලකට නොඅඩු ගණනකින් යුක්තවිය යුතුයි. තවද එකී අයිති කාරයා විසින් හෝ බදුකාරයා විසින් සෑම තුන්මාසයක් අවසානයේදීම ඒ එක් එක් කම්බල වෙනුවට අලුත් කම්බලක් බැගින් ගෙදිය යුතුය.

(3) (1) වෙනි ඡේදයේ සඳහන් කරන ලද කාරණයක් සඳහා පාවිච්චිකරන සෑම කම්බලක්ම අයිතිකරු විසින් හෝ බදු කාරයා විසින් සුමාන දෙකකට එක වරක් බැගින් පරීක්ෂාකර බැලිය යුතුය.

15. ර ලබාගැනීමට මදිනු ලබන සෑම නිකුල්ගසක හෝ පොල්ගසක හෝ තල්ගසක අයිතිකාරයා හෝ බදුකාරයා විසින් එබඳු ගසකට නැගීම පිණිස පාවිච්චිකරන හැරලිය හාරමාසයකට වැඩි නොවූ කාලයක් අතරතුරදී අලුත්වැඩියා කරවිය යුතුයි.

16. ර ලබාගැනීමට ගස් මදින ඕනෑම වක්‍රතකට ඕනෑම වේලාවක ඇතුල්වී අතුරු ඇද තිබෙන කම්බල හා ඒ සඳහා පාවිච්චි කරන වෙනත් උපකරණ පරීක්ෂාකර බැලීමට ප්‍රධානතමාගේ හෝ ප්‍රධානතමාගෙන් ලියවිල්ලකින් බලය ලත් ඕනෑම කෙනෙකුට නීතිප්‍රකාර බලය ඇත්තේය.

මහජන භීරිගැර අඩුකිරීම

17. යම් ගොඩනැගිල්ලක් හෝ තාප්පයක් හෝ එහි සමීකරන ලද යම් දෙයක් ඒ අසල පිහිටි ගොඩනැගිල්ලකට හෝ එහි පදිංචිකාරයකුට හෝ ඒ අසලින් යන එන අයකුට හෝ අනතුරු එල්ලවිය හැකි යම් තත්ත්වයක පවත්නේ නම් එවිට ප්‍රධානතමා විසින් එහි අයිතිකාරයා වෙත හෝ පදිංචිකාරයා වෙත ලියවිල්ලකින් භාරකරවනු ලබන දැන්වීමකි—

- (a) යම් හදිසි අවස්ථාවක් පැමිණ තිබේ නම් දැන්වීම භාරදී පැය 24ක් ඇතුළතදී අහඹුපහසු යන එන ඕනෑම අයකුගේ ආරක්ෂාව සඳහා සුදුසු (දැන්වීම්) ලැල්ලක් හෝ වැටුමක් සෑදීම සහ සුදුසු කියාත්;
- (b) සෑම අවස්ථාවකදීම දැන්වීම භාරදී දවස් තුනක් ඇතුළතදී ඒ ගොඩනැගිල්ල හෝ තාප්පය හෝ එහි අවසර හලද දේශ සන්තිමත් කිරීමට හෝ අලුත්වැඩියා කිරීමට සැලැස්විය යුතුය කියාත්;

නියම කළ හැකිය.

18. (1) 17 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ යම් දැන්වීමක් භාරකරනු ලැබූ සෑම අයිතිකාරයකු නොහොත් පදිංචිකාරයකු විසින්ම ඒ දැන්වීමේ නියමයන් එහි සඳහන් කාලසීමාව ඇතුළතදී ඉටුකළ යුතුයි.

(2) 17 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ භාරකරන ලද දැන්වීමක නියමයන් ඉටුකිරීම පැහැරහැර තිබෙන නොහොත් ඉන්කිරීමට බැරියයි කියා ප්‍රකාශකර තිබෙන කවර මිටකදී වුවත් ප්‍රධානතමා විසින්, ගම්කිසි විශේෂ කොටසකට ඒ දැන්වීමෙන් කළ යුතුව තිබෙන ඒ කටයුතු කරන මෙන් බලය පැවරිය හැකිවන බැර ඒ සඳහා දරන්නට යෙදුන විශදම් එකී අයිතිකාරයාගෙන් හෝ පදිංචිකාරයාගෙන් කාය්‍යී සභාවට එව්ට තිබුණ යහස පරිද්දෙන් අයකරගතද හැකිවන්නේය.

19. ගම් ප්‍රදේශය ඇතුළත සෑම ගෙයකම අයිතිකාරයා හෝ පදිංචිකාරයා විසින් නමාගේ ගෙයි අඩුගණනේ අඩුරුද්දකට එක වරක් බැගින් හා ගම්කිසි වසංගතයක් හෝ රෝගයක් පැතිර

පවත්නාමට එසේ කිරීම ආවශ්‍යකරයි කාර්ය සභාවට හැඳින්වීම ප්‍රධානතමා විසින් ලියවිල්ලකින් කරනු ලබන දැන්වීමක සඳහන් වෙනත් යම් මේලාවකදීද හෝ වෙනත් සුදුසු ද්‍රව්‍යයක් හෝ භා සුදුසුකරවිය යුතුයි.

20. කිසිවකු විසින් මැරුණු කිසිම සතුකුගේ මළුකුණක් වෙත අයකුට යයිකිවු ඉඩමක හෝ භූමිභාගයක අවිචාර අභූමිත් කැප්පත් නොකළ යුතුයි.

21. කිසිවකු විසින් ගම්කිසි කුණු වළක්, කුණුවතුර වළක්, උරුකොටුවක්, ගාලක්, ගම්මඩුවක්, දියසිරි පිටි යන කාණු වක්, වැසිකිලියක්, හෝ දෙසතියකට අඩු කාලසීමාවක් අතරතුර ඉවත්කරනු නොලබන්නාවූ පෝරුගොඩක් නොහොත් කුණු කසල ගොඩක් හෝ සෑම මෝසමේදීම පිට පිට පෝරු දමා නොවිනැත් කරනු ලබන ඉඩමක් යන කොසි එකකින් වුවත් අම් පණහක් ඇතුළත ගෙදරදෙරේ කටයුතු සඳහා වතුර ලබාගැනීම පිණිස ලීදක් කැනීම හෝ ලීදක් කැනීමට සැලැස්වීම හෝ නොකළ යුතුයි.

22. ගෙදරදෙරේ කටයුතු සඳහා වතුර ලබාගැනීම පිණිස පාවිච්චිකරන ලීදක සිට අම් පහතක් ඇතුළත කිසිවකු විසින්—

- (a) කුණු වළක්, කුණුවතුර වළක්, වැසිකිලියක්, ගාලක් හෝ ගම්මඩුවක් සෑදීම, සෑදීම නොහොත් සෑදීමට ඉඩදීම; හෝ
- (b) ගම් කුණුවළක්, කුණුවතුර වළක්, වැසිකිලියක්, උරුකොටුවක්, ගාලක් හෝ ගම්මඩුවක් නිමීමට ඉඩගැරීම; හෝ
- (c) ගම් පොහොරක්, දිරසිය සකු ද්‍රව්‍යයක් නොහොත් නරක්වූ වාසන ද්‍රව්‍යයක් කැප්පත්කිරීම, කරවීම, නොහොත් කැප්පත්කිරීමට නොහොත් කරවීමට ඉඩදීම; හෝ
- (d) ගම් ඉඩමකට පෝරු දැමීම; හෝ
- (e) ගම් කාණුවක් එසින් වතුර පිටවී යෑමේ හානියක නිමීමට ඉඩගැරීම; හෝ

නොකට යුතුයි.

23. එබඳු ක්‍රියා පිළිවෙලක් නිමකිරීමට අවශ්‍ය නියා කාර්ය සභාවට හැරියන සෑම අවස්ථාවකදීම, ගෙදරදෙරේ කටයුතු සඳහා ජලය ලබා ගැනීම පිණිස සාදා තිබෙන ලීදක වතුර ඉහදමා එම ඉඩපිටිනු කිරීමටත් සහිතව පොරුකොටු උදෙසා කළයුතුව තිබේ යයි කාර්ය සභාව අදහස් කරන ගම් ගම් අලුත්වැඩියාවල කිරීමටත් ඕනෑම නියා ඒ ලීද පිහිටි ඉඩමේ අයිතිකාරයාට හෝ පදිංචි කාරයාට හෝ ප්‍රධානතමාගේ අත්පත යටතේවූ ලියවිල්ලකින් වූ නිවේදනයක් භාරකරවීම හැකිය. නවද එකී අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් එකී නිවේදනයේ සඳහන් කොට ඇති නියමයන් එම භාරදුන් දින සිට දවස දහහතරක් ඇතුළතදී ඉටුකළයුතු වන්නේය.

24. පාලනවිධිමය නොගෙන අත්හරින ලද ගම් ලීදක්, ගල්වළක් නොහොත් පහතක් පිහිටා ඇති සෑම ඉඩමකම අයිතිකාරයා නොහොත් පදිංචිකාරයා විසින් ඒ සඳහා ප්‍රධානතමා විසින් අණවෙර හැස්වීමෙන් නොහොත් වෙනත් යම් සුදුසු අන්දමකින් දුනුදුන් දින සිට දවස දෙකක් ඇතුළත ඒ ලීද ගල්වළ නොහොත් පහත ගොඩකොට වසාදැමීමට සැලැස්විය යුතුයි.

25. කිසිවකු විසින් පහත දැක්වෙන මොනම ක්‍රියාවක්වත් කිරීමෙන් වෙනත් යම් කෙනෙකුට හිංසාවක්, අහතුරක් හෝ පීඩාවක් කිරීම හෝ වෙනත් යම් කෙනෙකුගේ දේපලකට අලාභ හානියක් කිරීම නොකට යුතුයි—

- (1) ගම්කිසි රථකට මගින් නොහොත් බඩු පැටවුමට හෝ බැමට උවමනාකරන සෑහෙන කාලයකට වඩා වැඩිදුර කාලයක් තුළ ඒ රථය ගම්කිසි පොදු පාරක හෝ මාවතක හෝ නතරකර තිබීම;
- (2) ලාබාල වයස්වූ දරුවන්ට ගම්කිසි පොදු පාරක හෝ මාවතක හෝ පොදු ස්භානක සෙල්ලම්කිරීමට හෝ එහා මෙහා දුවපැන ඇවිදීමට ඉඩගැරීම;
- (3) කිසිම පොදු ස්භානක හෝ පොදු පාරක හෝ මාවතක වැරදි පැත්තෙන් රථවාහනයක් පසුකර ගෙනයාම හෝ රථවාහනයකට ඉස්සරවී යෑම;
- (4) සහායක පිලිබඳ අන්‍යයන්ගේ හැසිරවීමට පීඩා උපදවන සේ කිසිවකු විසින් භීතිය ඉඩමේ හෝ එසේ නැතහොත් වෙනත් කෙනෙකුගේ ඉඩමක හෝ ගම්බද ගම්කිසි පාරක නොහොත් මාවතක හෝ ඒ කටයුත්ත සඳහා විශේෂයෙන් සපයන ස්භානකකින් බාහිරවූ ගම් පොදු ස්භානක හෝ ගරි කාරක කිරීම;
- (5) අන් කිසි කෙනෙකුගේ ඉඩමකට කුණුකසල හෝ අප්‍රසන්න දේවල් හෝ පලප්‍රයෝජනකයකට ගත නොහැකි ද්‍රව්‍ය හෝ වෙනත් එබඳු දේ විසිකිරීම;
- (6) වෙන කෙනෙකුගේ ඉඩමකට, ප්‍රසිද්ධ ස්භානකට හෝ පොදු පාරකට නොහොත් මාවතකට හෝ එය දිගේ අපවිත්‍රවූ නොහොත් අපිරිසිදු වතුර ගලායෑමට ඉඩගැරීම;

(7) අවට වාතය අපවිත්‍රවන ලෙස තමාගේම මිදුලේ අප්‍රියවූ කිසිම ද්‍රව්‍යයක් ඇතිවීමට ඉඩගැරීම;

(8) මනුෂ්‍යයන්ගේ වාසය පිණිසවූ ගම්කිසි ගොඩනැගිල්ලක සිට ගාර විස්සක් ඇතුළත මහාජන සංඛ්‍යාවට හානියක් වන පරිද්දෙන් වතුර එකතු වී රැඳවී තිබිය හැකි ගම් වළක්, පහතක්, අලෙක්, කාණුවක් නොහොත් පහත් ස්භානක ගොඩනොකර සිටීම හෝ එසින් වතුර අස්නොකර සිටීම;

(9) ඒ සඳහා පළමුකොට කාර්ය සහායී අවසරයක් නොලබා ගම් ගොඩනැගිල්ලකින් හෝ වැවිලි කම්පානයකින් හෝ පොළොවේ මට්ටම උස් පහත් කිරීමෙන් හෝ ගම් කාණුවක්, ඇලක් නොහොත් රියපැත් වෙත අහකට හැරවීමෙන් නොහොත් වසාදැමීමෙන් හෝ ගම්කිසි ඉඩමක වතුර බැසයාමේ සාමාන්‍ය පහසුව සලබාදීමෙන් පිහිටා තිබෙන හානිය වෙනස්කිරීම, මේ වගන්තියේ “වතුර බැසයාමේ සාමාන්‍ය පහසුව” යනුවෙන් අදහස් කරන්නේ භූමිය මතුපිට මිදුමානඩු ගුරුකාකම්ණ බලයෙන් වතුර බැසයාමය. ගම් නියමිත ඇලක් නොහොත් අලක් මගින් වතුර බැසයාමට නොවේ;

(10) තමාගේ ඉඩමේ පනොක් නොහොත් කඩුපනොක් වැවීමට ඉඩගැරීම;

(11) වෙන කෙනෙකුගේ ඉඩමක මොනම ජප හසුවක්, කොලයක්, කඩදැසියක් හෝ වෙනත් ගම් විධියක අණවන හුනියමක් වැළලීම නොහොත් දැමීම සහ එසේ කිරීමෙන් ගම්කිසිවකු සියගැන්වීම හෝ බහුට හිංසා කිරීම.

26. කිසිවකු විසින් ගම් ප්‍රදේශය ඇතුළත කිසිම ස්භානක අගුළු පොහොර, ඇටකටු පොහොර හෝ අප්‍රසන්නවූ නොහොත් දුර්ගන්ධ ගම්න වෙනගම් ද්‍රව්‍යයක් වෙළඳුම පිණිස නොහොත් ඒ ඒ වේලාවලදී ප්‍රයෝජන ගැනීමෙන් බාහිරවූ වෙන මොනම කටයුත්තක්වත් පිණිස තබාගැනීම නොහොත් කැප්පත් කිරීම හෝ තබාගැනීමට නොහොත් කැප්පත් කිරීමට සැලැස්වීම නොකළ යුතුයි.

27. ගම් කිසිවකු මැරුණහත්, ඒ මරණය සිදුවූ ස්භානකේ පදිංචිකාරයා විසින් හෝ එහි බඩු නොසිටිනම් මියගිය අයගේ වයස් සමඟම ඉහාමින් කිවිටුවර පිටිම නැදුයා විසින් ඒ මළ සිරුර සුදුසු පරිදි ඉමදුනකිරීම වග බලාගත යුතුයි. එසේ ඉහාමත් කිවිටුවර නැදුයා විසින් හෝ ඒ ස්භානකේ පදිංචිකාරයා විසින් ඒ මළ සිරුර ඉමදුන නොකළහොත් හෝ එසේ කිරීමට එවැන්නෙකු නොසිටියොත් ප්‍රධානතමා විසින් කාර්ය සහායී විමදමින් එම ඉමදුනකරවීමට සැලැස්විය හැකිය.

28. ගම් ප්‍රදේශය තුළ කිසිවකු විසින් ගම් ග්‍රාමෝපත්තිය යනුයක් හෝ වයර්ලස් යනුයක් හෝ ලවුඩ්ස්විකර් නම් ගබද විකාශන යනුයක් හෝ වෙනත් එබඳු යනුයක් ක්‍රියාකර වීමෙන් හෝ ක්‍රියාකරවීමට සැලැස්වීමෙන් හෝ වෙනත් කෙනෙකුට ක්‍රියාකරවීමට ඉඩදීමෙන් ඉහල පහල පිහිටි ඉඩම්වල පදිංචිකාරයන්ට කන්දෙස්කිරියාවක් සිදුවෙන පරිද්දෙන් අහික ලෙස හෝ නැවත නැවතත් හෝ තොරතෝවියක් නැතුව හෝ ගම් ගබදයක් ඇතිකිරීම හෝ නැවත උපදවීම හෝ ඇතිකිරීමට නොහොත් නැවත උපදවීමට සැලැස්වීම හෝ නොකට යුතුයි.

29. ඉහත සඳහන් අතුරු ව්‍යවස්ථාව කඩකරන සෑම අවස්ථාවකදීම රුපියල් පණහකට වැඩිනැති දඩයක් ගැසීමෙන් දඩුවම් දිය හැකිය. ඒ කොසි හැටි වෙනත් විවිධයක්, පොදු ස්භානක, කඩයක් හෝ වෙළඳුමකරන ස්භානකට ගම් මහාජනයා පැමිණෙන්නාවූ හා ගම් විවිධයක් හෝ පොදු ස්භානක අසල පිහිටියාවූ ස්භානක යන මෙකී ස්භානකකින් බාහිරවූ ගම් ස්භානක ඉහත සඳහන් ගම් යනුයක් ක්‍රියාකරවන්නාවූ හෝ ක්‍රියාකරවීමට සලස්වන්නාවූ හෝ වෙනත් කෙනෙකුට ක්‍රියාකර වීමට ඉඩදෙන්නාවූ ගම් කිසිවකුට විරුද්ධ—

- (a) එය කන්දෙස්කිරියාවක් නියා ඒ අසල පිහිටි ගෙවල්වල පදිංචිව සිටින ගහලුලිකයන් තුන්දෙනකුට නොඅඩු ගණනක් විසින් ඒ බව ලියවිල්ලකින් ප්‍රධානතමාව පැමිණිලිකරනු ලැබූ;
- (b) ප්‍රධානතමා විසින් තමාට ලැබුණු පැමිණිලිවල ස්භාවයන් දක්වා ලියවිල්ලක් ඒ අයට භාරකොට වහාම හෝ නියමිත කාලසීමාවක් ඇතුළතදී හෝ ඒ කන්දෙස් කිරියාව අඩුකළ යුතුයයි නිවේදනයක් කරනු ලැබ හා;
- (c) කාරණයේ හැටියට ඒ දැන්වීම ලැබුණු හැටියේම හෝ එහි සඳහන් කාලසීමාව ඇතුළතදී හෝ ඒ අය විසින් එහි දැක්වෙන නියමයන් ඉටු නොකර හෝ ඉඳි කිරීම පැහැරහැර දී තිබෙනම් මිස නැත්නම් එබඳු කඩකිරීමක් සලබාදීමෙන් නඩු පැවරිය යුතු නැත. ගවයන් ගාල්කිරීම හා බැද කැබීම

30. ගම් ගොඩනැගිල්ලක් හෝ මඩුවක්—

- (a) මිනිසුන් පදිංචි ගම් ස්භානක සිට අම් හතලිහකට අඩු තරම්වූ දුරකින් පිහිටා තිබේ නම්; හෝ

(b) එහි බිම ගල් අතුරු, කාණු දමා පිරිසිදු හා සනීපාරක්ෂක තත්වයකට නඩත්තු නොකරනු ලැබේ නම්; හෝ එය ගවයන්, අශ්වයන්, එළුවන් හෝ උරන් කබාසැනීම සඳහා පාවිච්චි නොකළ යුතුයි.

31. 30 වැනි අතුරු ව්‍යවස්ථාව කඩකරන සෑම අවස්ථාවකදීම රූපිගල් පණතකට වැඩිනොවූ දඩයක් ගසනු ලැබීමෙන් දඬුවම් දිය හැකිය.

32. ප්‍රධානතුමා විසින් හෝ එතුමාගෙන් විධිවිධ පරිදි ලියවිලි කින් බලය ලත් ඕනෑම කෙනෙකු විසින් හෝ සුදුසු සෑම කල්හිම ඕනෑම ගවමුවකට, සාරාලකට, එළුවන් හෝ බැටර්වන් දමා ඇති කොරටුවකට හෝ උරු කොටුවකට ඇතුළු වී පරීක්ෂා කිරීම නීත්‍යානුකූල වන්නේය.

33. ඕනෑම ගවමුවක, සාරාලක, එර්වන් හෝ බැටර්වන් දමන කොරටුවක හෝ උරු කොටුවක අයිතිකාරයා විසින් හෝ බදුකාරයා විසින් ගත්—

- (1) හැම කල්හිම එහි මුවට, සාරාලය, කොරටුව හෝ කොටුව සෞඛ්‍යය සම්පන්න තත්වයක තබාගැනීමටත්;
- (2) ඒ සතුන්ගේ අලුති හා ඒ සානගේ තිබෙන චේතන කැපීපෙනුම දිනපතා ඒ සානගේ ඉවත්කොට මහ ජනයාට කැදරයක් නොවන ගම් පරිද්දෙකින් ඒවාට සුදුස්සක් කිරීමටත්;

අවශ්‍ය සෑම දෙයක්ම කිරීමට වග බලාගත යුතුයි.

දඩාවෙන් යන ගවයන්

34. (1) ගම් ප්‍රදේශය තුළ යම්කිසි පොදු මාවතක හෝ අඩි පාරක දඩාවෙන් හැසිරෙන සියලුම ගවයන්, බැටර්වන් හා එර්වන් අල්ලා බැඳගත්විට ඒ සඳහා කායී සභාව විසින් පිහිටුවා තිබෙන සතුන් දමන කොටුවට දැමිය යුතුයි.

(2) දඩාවෙන් යන සතුන් දමන, කොටුවේ බඳුනලද ගම් සහකු ඉන් ඉවත්කරගෙන යාමට මත්තෙන් අයකළ යුතුවූ ආභාව පහත දැක්වෙන සේ ගණන් බැලිය යුතුයි:—

- දවසකට හෝ දවසකින් කොටසකට හෝ කොටුවට දමන එක් සතකුට, ගත පණතකි.
- (කෑම සපයන ලද්දේ නම්) දවසකට හෝ දවසකින් කොටසකට හෝ කෑම සඳහා එක් සතකුට ගත විසිපතකි.

සතුන්ට වැළඳෙන රෝග

35. යම් ගව වසංගතයකින් හෝ වෙනත් පැතිර පවත්නා සුළු නොහොත් සැරියකින් බෝවෙන්නාවූ රෝගයකින් හෝ පෙළෙන ගම් සහකු අයිතිය හෝ හාරව සිටින අග විසින්—

- (1) ඒ සතා වෙන්කොට තබා වහාම ඒ රෝගය පිලිබඳ තොරතුරු ප්‍රධානතුමාට දැනුම්දීමද;
- (2) ප්‍රධානතුමා විසින් දන්වනු ලබන ගම් සානගේ ඒ සතා ගෙනයාස් ඒ සානගේ උරු හාත්තකිරීමට හෝ පිලියම්කිරීමට ප්‍රධානතුමා විසින් බලය පවත් තිබෙන ගම් කෙනෙකු හාරගේ නැතිමද;
- (3) ඒ සතාගේ අලුති, උරු ලැග සිටි කොළඹදි අදිය හා උරු මැරුණේ උරුගේ මුහුණද පුවවා හෝ ගැඹුරින් අඹි හයකට අඩුනොවූ වළක වළලා හෝ දමා ඒ සතා උරු සිටි මවුගේ හෝ සානගේ රෝග බිජු විනාශකර දීමද;
- (4) නිරෝගි ගවයන් ලගට යන්නට මත්තෙන් තම ශරීරයන් ඇදපැළද සිටි වස්තූන් ශුඛපත්‍රකොට ඒවාගේ රෝග බිජු විනාශකර දීමද; හා
- (5) ඒ සතාට සමුදාය සුවය ලැබී දවස් දහහතරක් ඉකුත්වී යන තුරු වෙනත් ගම් නිරෝගි සහකු සමග හැසිරීමෙන් උරු වළක්වාලීමට අවශ්‍ය සියලුම කටයුතු විධිවිධාන සැලැස්වීමද;

මනුෂ්‍යයන්ගේ සුභකම වන්නේය.

36. 35 (1) වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ තොරතුරු දැනුම්දෙනු ලැබූ ප්‍රධානතුමා විසින් අණබෙරයක් නිකුත්කර විමෙන් හෝ එතුමාට මැනවිදි හැඟෙන වෙනත් ගම් අශ්වයින් හෝ මුළු ගම් ප්‍රදේශයම හෝ එයින් යම් විශේෂ කොටසක් හෝ රෝගය පැතිර පවත්නා ප්‍රදේශයක් බව ප්‍රකාශකළ යුතුයි.

(2) 1 වැනි ඡේදය යටතේ ගම් ප්‍රදේශය හෝ එයින් යම් විශේෂ කොටසක් හෝ රෝගය පැතිර පවත්නා ප්‍රදේශයක් හැසිරී ප්‍රකාශකරනු ලැබූ විට, ප්‍රධානතුමා විසින් ඒ රෝගයෙන් පෙළෙන්නේයයි අවසාන වරට දැනගන්නට ලැබුණු සතාට සුවය ලැබුණු දින සිට හෝ උරු මැරුණු දින සිට හෝ දවස් දහහතරක් ඉකුත්වී යන පසු (1) වැනි ඡේදයේ සඳහන් කරන ලද ප්‍රකාරයටම ඒ ගම් ප්‍රදේශය හෝ එහි කොටස හෝ එහි රෝගයෙන් නිදහස්වූ ප්‍රකාශ කළ යුතුයි.

37. 36 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ ගම් ප්‍රදේශය හෝ එහි යම් විශේෂ කොටසක් හෝ රෝගය පැතිර පවත්නා ප්‍රදේශයක් බවට ප්‍රකාශකර තිබෙන කල්හි—

- (1) කිසිම දිනක ඒ රෝගය පැතිර පවත්නා ප්‍රදේශය තුළට ගම් ගවයකු ගෙන ඒම හෝ ඒ ප්‍රදේශයෙන් පිටතට ගම් ගවයකු ගෙන යාම හෝ නොකට යුතුයි;
- (2) රෝගය පැතිර පවත්නා ප්‍රදේශය තුළද, රෝගය පැතිර පවත්නා ප්‍රදේශය ගම් ප්‍රදේශයෙන් කොටසක්ව පවත්නා කල්හි ඒ රෝගය පැතිර පවත්නා ප්‍රදේශයේ සිට සැතපුම් එකක අඩි එක්වන තෙක් ප්‍රදේශය තුළද, පදිංචි සියලුම ගවහිමයන් විසින් හා ගවයන් හාරව සිටින අග දිනක ගවයන් දඩාවෙන් යෑමෙන් වළක්වාලීම පිණිස බැඳ තබා හෝ හොඳට කොටුකර තබාගත යුතුයි;
- (3) රෝගය පැතිර පවත්නා ප්‍රදේශය තුළ ගම් සහකුගේ නොවිලලන ලද මළකුණක් නිංබනවා දක්නට ලැබෙන සෑම අයකු විසින්ම ඒ වග ප්‍රධානතුමාට දැනුම් දිය යුතුයි. ප්‍රධානතුමා විසින් එය 35 (3) අතුරු ව්‍යවස්ථාවේ සඳහන් කරන ලද ප්‍රකාරයට වළලා දැමීමට සැලැස්විය යුතුයි;
- (4) කිසිවකු විසින් ඒ රෝගයෙන් මිලාවූ සහකුගේ මළ කුණක විෂබීජ විනාශකිරීම හෝ ඒ සතාගේ මළ කුණෙන් මස්, හම්, අං, තුර හෝ චේතන් කොටස්, ඉවත්කිරීම හෝ මොනම කාරණයක් සඳහාවත් තබා ගැනීම හෝ නොකට යුතුයි;
- (5) රෝගයෙන් පෙළෙන සහකු සිටි සෑම ගවපිරිවි හිමිදෙනු විසින් ප්‍රධානතුමා අණකරන කවර විටෙකදී වුවත් තම ගවයන් ගම් ගම් ප්‍රතිකාරවලට හාජනකරවීම හෝ ප්‍රධානතුමා විසින් ලියවිලිකින් දැනුම්දෙනු ලබන ගම් ගම් අගවර්ථන ලවා ඒ ගවයන්ගේ ගම් ගම් සාන මිලට බෙහෙත් විද්දවීම හෝ කටයුතුයි.

ගවමුව, ගාල් හා නැවතුම්පලවල්

38. (1) ඒ සඳහා ප්‍රධානතුමාගෙන් විධිවිධ පරිදි ලබාගත් බල පත්‍රයක් පිට මිස නැත්නම් කිසිවකු විසින් මහජනයාගේ ප්‍රයෝජනය සඳහා ගවමුවක්, ගාලක් හෝ නැවතුම්පලක් පිහිටුවාගෙන යාම හෝ පවත්වාගෙන යාම නොකළ යුතුයි.

(2) එබඳු සෑම බලපත්‍රයක්ම 44 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ අවලංගුකරනු නොලැබුවහොත් සෑම අවුරුද්දේම දෙසැම්බර් මස නිස්එක්වෙහිදී අවසාන වන්නේය.

39. ගවමුවක, ගාලක හෝ නැවතුම්පලක සෑම බලපත්‍ර කාරයකු විසින්ම ඒ ගවමුවේ, ගාලේ හෝ නැවතුම්පලේ අයකළ හැකි ගාස්තුවල සටහනක් සිංහලෙන් ලියවා ගවමුවේ ගාලේ හෝ නැවතුම්පලේ කාටත් පෙණෙන සානගයක ප්‍රදේශය කරවීමට සැලැස්විය යුතුයි.

40. ගවමුවක, ගාලක හෝ නැවතුම්පලක සෑම බලපත්‍ර කාරයකු විසින්ම—

- (a) ගවමුවේ, ගාලේ හෝ නැවතුම්පලේ අඹිහාගය සෞඛ්‍ය සම්පන්න තත්වයක තබාගත යුතුවන්නට හැර;
- (b) ගවමුවේ, ගාලේ හෝ නැවතුම්පලේ යම්කිසි සුදුවක් හෝ නොමනා හැසිරීමක් ඇතිවීමට ඉඩ නොදිය යුතුයි.

41. සෑම ගාලක හෝ නැවතුම්පලකම බලපත්‍රකාරයා විසින් එහි කරත්ත හතරකර හැසිරීම සඳහා විශේෂ ඉඩම් කැබලිලක් සපයා තිබිය යුතුයි.

42. ප්‍රධානතුමා විසින් හෝ එතුමා විසින් ලියවිලිකින් නිසිපරිදි බලය පවරනලද ඕනෑම අයකු විසින් සෑම සුදුසු වේලාවලදීම ගවමුවට, ගාලක හෝ නැවතුම්පලට ඇතුළු වී හා පරීක්ෂාකර බැලීම නීත්‍යානුකූල වන්නේය. තවද බලපත්‍රකාරයා විසින් හෝ එය හාරව සිටින අග විසින් මනුට අවශ්‍ය සියලුම ආධාර දිය යුතුයි.

43. ගව වසංගත රෝගයක් පවත්නා කාලයකදී මහ ජනයාගේ හිත පිණිස ගම් බලපත්‍රයක් තාවකාලික වශයෙන් අවලංගුකිරීම අවශ්‍ය වන්නේ නම් ප්‍රධානතුමා විසින් ගවමුවක්, ගාලක් හෝ නැවතුම්පලක් සඳහා වූ ඕනෑම බලපත්‍රයක් යම්කිසි කාලසීමාවකට අවලංගුකිරීම නීත්‍යානුකූල වන්නේය.

44. ඕනෑම බලපත්‍රකාරයකු ගවමුව, ගාල් හා නැවතුම්පලවල් සබැඳි මේ අතුරු ව්‍යවස්ථාවලින් යමක් කඩකිරීම හැර දෙවෙනි වරට හෝ ඊට පසු වාරයකදී ගම්බද උසාවියක් මගින් වරදකාරයාකරනු ලැබුවොත් ඒ උසාවියෙන් නියමකරනු ලබන වෙනත් ගම් දඬුවමකට අමතර වශයෙන් මනුෂ්‍ය බලපත්‍රය අවලංගුකිරීමේදී නීත්‍යානුකූල වන්නේය. තවද එසේ අවලංගු කිරීම නිසා මොනම අලාභයක්වත් අයකර ගැනීමට බලපත්‍ර කාරයාට අයිතිවැඩිකමක් නැත.

පාන්

45. පාන් සෑදීම පිණිස පාවිච්චිකරන පිරි, වතුර හා වෙනත් ද්‍රව්‍ය ගතපත්වූද, පර්වවූද ඒවා විශුද්‍රවාවන් හැර ප්‍රධානතමා විසින් හෝ කලින් කල එනුමා විසින් බලය පවරනලද යම් කිසිවකු විසින් හෝ ඒවායින් සැමපල් ඉල්ලාලබාගැනීම නිත්‍යානුකූල වන්නේය.

මරුවැල්, තුවක්කු හා උඟුල්

46. (1) ප්‍රධානතමාගෙන් ලියවිල්ලකින් ලත් අවසර හැනුව කිසිවකු විසින් කිසිම මරුවැල් තුවක්කුවක්, උඟුල් හෝ දුන්නක් ඇටවීම හෝ බොරුවලක් කැණීම හෝ නොකළ යුතුයි.

(2) 1 වැනි ඡේදය යටතේ අවසර දෙනලද බව ප්‍රධානතමා විසින් අණබෙරයක් යැවීමෙන් ප්‍රකාශකළ යුතුයි.

අයබදු එකතුකිරීම

47. කායනී සභාවට එන්ට නිබෙහ සියලුම අයබදු හා හාස්තුව එකතුකොට කායනී සභාවේ මුද්‍රාව හා ප්‍රධානතමාගේ අත්සනේ එවැරදි පිටපත ඇති මුද්‍රිත කුපිතාත්සි නිකුත්කිරීම පිණිස ප්‍රධානතමා විසින් ඕනෑම නිලධාරියකුට හෝ වෙනත්කෙනෙකුට ලියවිල්ලකින් බලය පැවරිය හැකිය;

කිසිවකු විසින්—

48. (a) ගම්‍යාභෞතපණයෙන් හෝ, ඒ අයුරින් හෝ එය යටතේ සාදනලද යයි අනුරූ ව්‍යවස්ථාවල යම් විධිවිධානගත යටතේ, හෝ ප්‍රධානතමාට හෝ කායනී සභාවේ වෙනත් යම් නිලධාරියකුට යම් බලයක් පාවිච්චිකිරීමේදී හෝ පණවා ඇති යම් යුතුකමක් ඉනිකිරීමේදී හෝ නිෂමකොට ඇති යම් කායනීගේ ක්‍රියාවේ යෙදවීමේදී එකී ප්‍රධානතමාට හෝ නිලධාරියාට; හෝ

(2) කායනී සභාවෙන් හෝ කායනී සභාව වෙනුවෙන් රක්‍ෂාවට යොදාගන්නා ලද යම් මෙහෙකරුවකුට හෝ වැඩකරුවකුට, ප්‍රධානතමා විසින් හෝ කායනී සභාවේ වෙනත් යම් නිලධාරියකු විසින් නීති ප්‍රකාර පවරා නිබෙහ යම් යුතුකමක් ඒ ඉනිකිරීමේදී මෙහෙකරුවාට හෝ වැඩකරුවාට; හෝ ඕනෑකමින් බාධා නොකළ යුතුයි.

රථවාහන ගම්‍යාභෞත විධිමත්කිරීම

49. කිසිවකු විසින් ගම් ප්‍රදේශය ඇතුළත පිහිටි ගම්කිසි මාවතක නොහොත් ඉඩපාරක කිසිම පංක්තියක නොහොත් වර්ගක රථවාහනගත රුහු කාලයේදී ඒ රථවාහනගත ඉස්සරහ එක් එක් පැත්තේ දල්වනලද, ලන්කැරුමක් සවිභාගකොට ඇදගෙන යාම, හල්ලකරගෙන යාම හෝ ඵලවීම, නොහොත් දුක්කිම නොකොට යුතුයි.

50. ඉර බැසීම හා ඉර පැසීම අතර කාලය තුළ එලියක් නැතුව කිසිවකු විසින් ගම් ප්‍රදේශය තුළ කිසිම මාවතක නොහොත් ඉඩපාරක කිසිම සහකු ගෙනයාම හෝ දක්කාගෙන යාම හෝ නොකොට යුතුයි.

51. ගම්කිසිවකු විසින් ගම් මාවතක් හෝ පාරක් දිගේ ගම්බසිකලයක් පැදගෙන යනවිට හෝ හල්ලකරගෙන යනවිට—

- (1) බහු විසින් ඒ බසිකලේ උඩ වෙනත් අයකු ගෙනයායුතු නැත.
- (2) වෙනත් කිසිවකු විසින් ඒ බසිකලේ උඩතබා රැගෙන යාමට ඉඩදීම හෝ සැලැස්වීම හෝ නොකොට යුතුයි.

කලකට පමණක් පවත්නාවූ හෝ සෑම කල්කීම පවත්නාවූ හෝ සැලැස්වීම බෝවෙන්නාවූ රෝග

52. (1) ප්‍රධානතමා විසින් හෝ එනුමා විසින් ලියවිල්ලකින් බලය පවරනලද ගම්කිසිවකු විසින් හෝ කලකට පමණක් පවත්නාවූ හෝ සෑම කල්කීම පවත්නාවූ හෝ සැලැස්වීම බෝවෙන්නාවූ ස්වභාවය ඇති ගම් රෝගයකින් පෙළෙන අයකු සිටින ගම් ගෙයක නොහොත් ගොඩනැගිල්ලක කාටත් පෙනෙන බාහිර කොටසක සලකුණක් තබා නොහොත් නැසීමට සලස්වා ඒ සලකුණ එනුවට සුදුසුයැයි හැඟෙන ගම් කාලයකට අලවා නැසීම නිත්‍යානුකූල වන්නේය.

(2) ප්‍රධානතමාගේ අවසර හැනුව කිසිවකු විසින් එබඳු ලකුණක් ඉවත් කිරීම හෝ මකාදැමීම හෝ නොකළ යුතුයි.

53. 52 වැනි අනුරූ ව්‍යවස්ථාවේ සඳහන් ගම් රෝගයකින් පෙළෙන කිසිවකු විසින් කිසිම මහපාරකට, ඉඩපාරකට හෝ පොදු ස්භාගයකට ඕනෑකමින් පැමිණිය යුතු නැත.

54. කිසිවකු විසින් 52 වැනි අනුරූ ව්‍යවස්ථාවේ සඳහන් ගම් රෝගයකින් පෙළෙන ගම් ප්‍රදේශවක හෝ කෙනකු ඕනෑ කමින් ගම්කිසි පාරකට, ඉඩපාරකට හෝ පොදු ස්භාගයකට ගෙනඒම හෝ එබඳු නැතහොත් පැමිණීමට ඉඩදීම හෝ නොකොට යුතුයි.

55. 52 වැනි අනුරූ ව්‍යවස්ථාවේ සඳහන් රෝගවලින් ගම් රෝගයකින් පෙළෙන ගම් කෙනකු මැරුණවිට, ඒ මරණය සිදුවූ ස්ථානයේ අසිතිකාරයා නොහොත් පදිංචිකාරයා විසින් හෝ මැරුණු අයගේ නිවුම වැඩිහිටි පිරිමි නෑදෑයා විසින් ඒ අය වහාම භූමිදානකිරීම ගැන හෝ අදහනකිරීම ගැන වග කිවයුතු වන්නේය. එකී අසිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් හෝ නෑදෑයා විසින් එසේ භූමිදානකිරීම නොහොත් අදහන කිරීම පැහැරහැරියොත් හෝ එසේ කිරීමට එබඳු කෙනකු නොසිටියොත් කායනී සභාව විසින් ඒ මාහගිරිය භූමිදානකිරීමට නොහොත් අදහනකිරීමට සැලැස්විය යුතුයි. තවද එසේ කිරීමෙන් දුරන්ට යෙදුන විශද්‍රව එකී අසිතිකාරයාගෙන්, පදිංචි කාරයාගෙන් හෝ පිරිමි නෑදෑයාගෙන් කායනී සභාවට එන්ට නිබෙහ ගෙනත් පරිද්දෙන් අයකරගත හැකිය.

මස් කඩ

56. මස් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම තමාට අයත් ඒ ස්භාගයෙන් පිටත කාටත් පෙනෙන තැනක “Licensed Butcher’s Stall” යන පදය හා එහි සිංහල හා දෙමළ අනුවාදන් පැහැදිලි ලෙස ලියනලද ලැල්ලක් එල්ලා තබාගත යුතුයි.

57. මස් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම—

- (a) ප්‍රධානතමාට හෝ එනුමා විසින් ලියවිල්ලකින් බලය පවරනලද යම් කෙනෙකුට සුදුසු වූ සෑම කල්කීම පරිකා කර බැලිය හැකිවන පරිද්දෙන්, තමා ලග රක්‍ෂාවේ කිසිකුණක් සියලුම අයවලින් (ඊස් විකුණන්නන්ද ඇතුළුවයි) තම හා බඳුන්ට ලියුම් ලැබෙන පිළිවෙල වල් දක්වෙන ලැයිස්තුවක් ඒ ස්භාගයේ තබාගත යුතුයි;
- (b) සෑම කාමරයකම බිත්තිවල විදුරු ගබඩාල් අල්ලා නිබෙහ ගම් ගම් කොටස් හැර අවශ්‍ය කොටස් එක් එක් අවුරුද්දේ මාරු, ජුනි, සැප්තැම්බර් හා දෙසැම්බර් ගත මාසවලදී ප්‍රධානතමා විසින් ලියවිල්ලකින් නියමකරන වෙනත් ගම් ගම් කාලවලදීත් සුදුසුකම ගැනීමටද;
- (c) එක් එක් අවුරුද්දේ මාරු, ජුනි, සැප්තැම්බර් හා දෙසැම්බර් ගත මාසවලදීත් ප්‍රධානතමා විසින් ලියවිල්ලකින් නියමකරන වෙනත් ගම් ගම් කාලවලදීත් එකී ලියවිල්ලක් සල වැඩ කොටස්වල සුදුසුකම ගැනීමට හෝ ඒ කොටස්වල හෙල්සාසම් හා නිබෙහ නම් ඒවා හෙත් හා උණවතුරෙන් සේදවීමටද;
- (d) සෑම දවසකට එක් වරක් බැගින් බලපත්‍රයේ දක්වා ඇති මේලාවට එහි බිම, බිත්තිවල ගබඩාල් අල්ලා නිබෙහ හෝ සිමෙන්ති දමා නිබෙහ කොටස්, මේස හා මස් කැපීමට අධාර වශයෙන් පාවිච්චිකරන ලී කොටස් ඊලා සෝදා දැමීමටද;
- (e) මස් කඩේ පා විවිකරන සියලුම කොකු මලකඩ නොකන අන්දමට හොදට බප දමා තබා ගැනීමටද;
- (f) ඒ ස්භාගයේ සෑම කොටසකම හා සියලුම ලී බඩු, උපකරණ, හා මෙවලම් ඉබ්පිහුවත් මනා තත්කියකින් තබාගැනීමටද;
- (g) ඒ ස්භාගයේ සහිපාරක්‍ෂක ප්‍රතිපත්ති අනුව සාදනලද කුණු බාල්දියක් තබා තිබීමටද;
- (h) ඒ ස්භාගය තුළ ඕනෑම සේවකයකුට පහසුවෙන් පැමිණිය හැකි තැනක අඩුගණයෙන් එක පසික්කමක්වත් තබා තිබීමටද;
- (i) සියලුම කුණු කසළ තුන්තනාගම්වලින් හෝ ගැල්වනයිස් ගඩබම්ලින් හෝ සාදනලද්දු මුහුණක් සහිතවූද හාස්තයකට දම්මවා දවසකට එක වරක් බැගින් එය ඒ ස්භාගයේ ඉවත්කරවා ඉබ්පිහු කිරීමටද;
- (j) ඒ ස්භාගයේ බිමට සුදුසු ජලය සැපයෙන තරම් සැපයීමට; හා
- (k) මේ අනුරූ ව්‍යවස්ථාවල ඉංග්‍රීසි, සිංහල හා දෙමළ පිටපතක් රඳුකරවා ඒ ස්භාගයේ කාටත් පෙනෙන තැනක එල්ලා තැබීමටද;

සැලැස්විය යුතු වන්නේය.

58. කිසිවකු විසින් මස් කඩයක් තුළ කෙළගැසීමට සපයා ඇති පසික්කමකට මිස වෙන තැනකට කෙළගැසිය යුතු නැත.

59. මස් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ කඩේ මිගන්ගෙන් නොරව තබාගත යුතුවාත් හැර මිගන්ගේ වාසය ඇතිවිය හැකි ගම් ස්භාගයකින් ඊලා මුහුණෙන් ඒවා විදුරු කැලී වලින් පුරවා සිමෙන්තියෙන් කපලොරු කරවිය යුතුයි.

60. මස් කඩයක කිසිම බලපත්‍රකාරයකු විසින් ඒ මස් කඩය නිදහැනීමේ හෝ ගම් සහකු හෝ පසිඳියකු හෝ ඒ කඩේ කවයුතු සඳහා අවශ්‍ය නොවූ ගම් බඩුමක් තබාගැනීමට හෝ ස්භාගයක් වශයෙන් පාවිච්චිකිරීමට ඉඩදිය යුතු නැත.

61. ගම්පහ සම මේ රෝගයකින්, වසංගත රෝගයකින් හෝ බෝවෙන රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලගදී පෙළී සිටියාවූ හෝ එබඳු යම් රෝගයකින් පෙළෙන කෙනෙකුට ලගදී සාන්තු කිරීමේ යෙදී සිටියාවූ කිසිවකු විසින් ඒ රෝගය බෝවීමට හා රෝග බිජයන් මෝරණු ලැබීමට හතවන කාලසීමාවන් පසුවන තෙක් බලපත්‍ර ලත් මස් කඩයකට ඇතුළුවීම හෝ ඒ මස් කඩෙන් මස් ගෙනයාම හෝ ඒ මස් කඩට මස් ගෙනඒමද ඇතුළුව ඒ මස් කඩේ සබ්බන්ධයෙන් කිසිම කටයුත්තකට සහභාගිවීම හෝ නොකළ යුතුයි.

62. මස් කඩයක කිසිම බලපත්‍රකාරයකු විසින් හෝ එය භාරව සිටින අය විසින් හෝ ගම්පහ සම මේ රෝගයකින්, වසංගත රෝගයකින් හෝ බෝවෙන රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලගදී පෙළී සිටියාවූ හෝ එබඳු යම් රෝගයකින් පෙළෙන කෙනෙකුට ලගදී සාන්තු කිරීමේ යෙදී සිටියාවූ කිසිවකුට රෝගය බෝවීමට හා රෝගබිජයන් මෝරණු ලැබීමට හතවන කාලසීමාවන් පසුවන තෙක් බලපත්‍ර ලත් මස් කඩයකට ඇතුළුවීමට හෝ ඒ මස් කඩෙන් මස් ගෙනයාම හෝ ඒ මස් කඩට මස් ගෙනඒමද ඇතුළුව ඒ මස් කඩේ සබ්බන්ධයෙන් කිසිම කටයුත්තකට සහභාගිවීමට හෝ ඉඩ නොදිය යුතුයි.

63. ප්‍රධානතුමා විසින් හෝ එතුමාගෙන් ලියවිල්ලකින් බලය ලත් ඕනෑම රකනකු විසින් හෝ සුදුසු වූ හැම කල්සීම ඕනෑම මස් කඩයකට ඇතුළුවී පරීක්ෂාකිරීම නිත්‍යානුකූලය. ඒ මස් කඩේ බලපත්‍රකාරයා විසින් හෝ එය භාරව සිටින අය විසින් ඔහුට අවශ්‍ය සෑම ආධාරයක්ම දිය යුතුයි.

64. මස් කඩයක කිසිම බලපත්‍රකාරයකු විසින් ගම්බද මස් ඉටුමේදී හෝ බලපත්‍ර ලත් මස් මරන්තකු විසින් හෝ මස් පිණිස සතුන් මරන්නන් පිළිබඳ ආඥාපණයේ (201 වැනි පරිච්ඡේදයේ) 14 වැනි වගන්තිය යටතේ විශේෂ බලපත්‍රයක් ලබාගත් අයකු විසින් හෝ මරණලද සතුන්ගේ මස් නොවූ කිසිම මස්කට ඒ මස්කඩේ තුළ විකිණීම හෝ වෙළඳුමට තැබීම හෝ නොකට යුතුයි.

65. මස් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ කඩය මස් විකිණීම පිණිස දිනපතා උදේ 7 සිට දවල් 10 දක්වාත් පස්වරු 3 සිට රාත්‍රී 7 දක්වාත් විවෘතව තබාගත යුතුයි.

අලුත් මාර් කඩ

66. ඒ සඳහා ප්‍රධානතුමාගෙන් මිහිවූ පරිදි ලබාගන්නාලදී බලපත්‍රයක් පිට මිස නැත්නම් කිසිවකු විසින් අලුත් මාර් කඩයක් පිහිටුවීම හෝ පවත්වාගෙන යාම හෝ නොකළ යුතුයි. එබඳු සෑම බලපත්‍රයක්ම එය නිකුත්කරනු ලබන අවුරුද්දේදෙසැම්බර් මස තිස්වැනිදාට අවසාන වන්නේය.

67. යම් අලුත් මාර් කඩයක් පවත්වාගෙන යාමට බලාපොරොත්තුවන ස්භාග පහත දක්වෙන නියමයන්ට එකඟව පවත්වන මිස නැත්නම් කිසිවකුට ඒ සඳහා බලපත්‍රයක් ලැබීමට අයිතිවාසිකමක් නැත. එනම්:—

- (a) ඒ ස්භාග මනාකර්තව්‍යයක් හොඳට මානාශ්‍රය හා හොඳට අලෙවියක ඇතුළත් කිරීම යුතුයි. තවද එහි සෑම කාමරයකම විවෘතකළුමට එක් එක් කාමරයේ මතුපිට බිම් ප්‍රමාණයෙන් පහළොවෙන් එක පංශුවකට අඩු නොවන වැඩි ප්‍රමාණයක් ඇති විවෘතකළු හැකි ජනෙල් සපයා තිබිය යුතුයි;
- (b) සෑම කාමරයකම බිත්ති එහි හැමතැනම අඩි 7කට අඩු නොවන තරම් උස් ඇතුළු තිබිය යුතුයි. සිමෙන්ති යෙන් කපලාරුකොට හෝ විදුරු ගඩොල් අල්ලා හෝ නිබෙන කොටස් හැර අවශේෂ කොටස් හුණුබදුමෙන් කපලාරුකොට සුදුහුණු හා තිබිය යුතුයි;
- (c) සියලුම වහල්පල පොළොවේ සිට අඩුගණයෙන් අඩි 6ක්වත් උස්විය යුතුයි;
- (d) ලියෙන් සාදන නිබෙන සියලුම කොටස්වල තෙල් සායම් හෝ සුදු හුණු හෝ හා තිබිය යුතුයි;
- (e) බාල්දියකට හිස්වන පරිද්දෙන් සබ්බන්ධයට ඇත්තාවූද සිමෙන්තියෙන් සාදන සිමෙන්තියෙන් කපලාරුකොට ඇත්තාවූද කාණුවකට සේන්ද්‍රවෙන ලෙස එහි බිම සුදුසු පරිදි හැඩය ඇතිව සිමෙන්ති දමා මාදුකර තිබිය යුතුයි;
- (f) ඒ ස්භාගේ අලුත් මාර් කඩයකට සපයා තිබෙන සෑම මෙසයකම මතුපිට තුන්තනාගම්වලින් හෝ වෙනත්දිය සිරුවරුද නොපවත්නා ද්‍රව්‍යයකින් හෝ ආවරණයකර තිබිය යුතුයි;
- (g) ඒ ස්භාගය ගම්පහ වැසිකිලියක, අශුචි වළක, පෝර ගොඩක සිට, හෝ අනාවරණ කාණුවක සිට අඩු ගණයෙන් අඩි පණහක්වත් ඇතින් පිහිටා තිබිය යුතුයි;
- (h) ඒ ස්භාගය ඇතුළත හෝ ඊට එක එල්ලේම සබ්බන්ධවන පරිද්දෙන් හෝ කිසිම අශුචි වළක්, වැසිකිලියක් හෝ අර්චලක් පිහිටා තිබිය යුතු නැත.

68. අලුත් මාර් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ ස්භාගයෙන් පිටත කාටත් පෙණෙන නැතක තමාගේ නම හා “බලපත්‍රලත් අලුත් මාර් කඩය” යන වචන පැහැදිලි ලෙස ඉංග්‍රීසි, සිංහල හා දෙමළ යන භාෂාවලින් ලියනලද ලැල්ලක් එල්ලා තබාගත යුතුයි.

69. අඩුගණයෙන් අවුරුද්දකට හතර වතාවක්වත් මාර්තු ජූනි, සැප්තැම්බර් හා දෙසැම්බර් යන මාසවලදී සහ ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් නියමකරනු ලබන වෙනත් යම් යම් කාල වලදීත්, අලුත් මාර් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ මාර් කඩේ කොටසක් කොට ඇති සෑම කාමරයකම බිත්තිවල විදුරු ගඩොල් අල්ලා නොහොත් සිමෙන්තියෙන් කපලාරුකරනු ලැබූ යම් යම් කොටස් හැර අවශේෂ කොටස්වල හා එහි සියලුම ලී වැඩවල සුදුහුණු ගැවීමටද, ඒ ලී වැඩවල තෙල්සායම් හා තිබෙන වැඩ එහි වසවානුවලදී සබන් හා උණුවතුරෙන්, සේදවීමටද, සැලැස්විය යුතුයි.

70. අලුත් මාර් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම සෑම දවසකට එකවරක් බැගින් බලපත්‍රයේ සඳහන් කාලවේලාවේදී එහි බිමද, බිත්තිවල විදුරු ගඩොල් අල්ලානොහොත් සිමෙන්තියෙන් කපලාරුකරනු ලැබූ කොටස්වල, මේසවල මතුපිට හා මාර් කැපීමට ආධාර වශයෙන් පාවිච්චිකරන ලී කොටත් මතුපිටද හොඳින් උලා සේදීමට සැලැස්විය යුතු වන්නේය. තවද ඔහු විසින් මාලු එල්ලා තැබීමට පාවිච්චිකරන සියලුම කොහු මඳකඩ සොනකාන අශුචි හොඳට මප දමා තබාගත යුතු වන්නේය.

71. අලුත් මාර් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ කඩයේ සියලුම කොටස්ද, එහි පරිසරය, කාණු, ලී බඩු හා උපකරණද මාර් ගබඩාකර තබාගැනීම, සකස්කිරීම හා විකිණීම සඳහා පාවිච්චිකරන මේවලින්ද මනාකර්තව්‍යයක ඉඩ පවිත්‍ර ලෙසත් එම කාණුවකින්, වැසිකිලියකින්, අශුචිවලකින් හෝ වෙනත් අප්‍රසන්න දෙයකින් නැගෙන දුර්ගන්ධයකින් හොරවත් තබාගත යුතු වන්නේය.

72. අලුත් මාර් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ ස්භාගයේ රකාබේ නියුක්ත අයට පහසුවෙන් ප්‍රයෝජනය ගත හැකිවන පරිද්දෙන් සෞඛ්‍ය ප්‍රතිපත්ති අනුච්ඡාදන ලද කුණු බාල්දියක් හා අඩුගණයෙන් එක පණික්කමක්ද ඒ ස්භාගයේ තබාගත යුතු වන්නේය.

73. අලුත් මාර් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ ස්භාගය මිශ්‍රයෙන් තොරව තබාගත යුතුවත් හැර මිශුල් දකින්ට ලැබුණත් ඒ වහාම විදුරු කැබලිවලින් පුරවා සිමෙන්ති දමා කපලාරුකොට වසා දැමීමට සැලැස්විය යුතුයි.

74. මොනම කාරණයක් නිසාවත් කිසිවකු විසින් බලපත්‍ර ලත් මාර් කඩයක මොනම සහකුවත් සුරැල්ලකුවත් තබා නොගත යුතුයි.

75. කිසිවකු විසින් මාර් කඩයක් ඇතුළත ඒ සඳහා සපයා ඇති පණික්කමක් ඇතුළට මිස එහි වෙන නැතක කෙළ නොගැසිය යුතුයි.

76. ගම්පහ බෝවෙන රෝගයකින්, වසංගත රෝගයකින් හෝ සම මේ රෝගයකින් පෙළෙන්නාවූ නොහොත් ලගදී පෙළී සිටියාවූ නොහොත් එබඳු රෝගයකින් පෙළෙන කෙනෙකුට ලගදී සාන්තු කිරීමේ යෙදී සිටියාවූ කිසිවකු විසින් මාර් කඩයකට ඇතුළුවීම හෝ එහි මාර් ගබඩාකිරීමේ, සකස්කිරීමේ හෝ විකිණීමේ කටයුත්තකට සබ්බන්ධවීම හෝ ඒ මාර් කඩයක නොහොත් මාර් කඩේ සිට මාර් ගෙනයෑමට සබ්බන්ධවීම හෝ නොකට යුතුයි.

77. අලුත් මාර් කඩයක කිසිම බලපත්‍රකාරයකු විසින් කොසි කෙනෙකුටවත් 74, 75 සහ 76 යන අනුරූ වචන සා කඩකිරීමට ඉඩදිය යුතු නැත.

78. කිසිවකු විසින් බලපත්‍රලත් අලුත් මාර් කඩයක මාර් ගබඩාකර තැබීමට, සකස්කිරීමට හෝ විකිණීමට පාවිච්චිකරන දේවල් හැර කිසිම ලී බඩුවක්, රෙදිපිලි ආදියක්, හිදුගන්න පැදුරු හෝ වෙනත් කිසිම ද්‍රව්‍යයක් තබානොගත යුතුයි.

79. අලුත් මාර් කඩයක කිසිම බලපත්‍රකාරයකු විසින් මාර් කඩේ කොටසක් කොට ඇත්තාවූද ඒ මට්ටමටම පිහිටියාවූද කිසිම ස්භාගයක් එය බිම සිට වහලේ සිලීම දක්වා වූ පාවිච්චි බිත්තියකින් ප්‍රබල ලෙස වෙන්කරනු ලැබූ හා එහි ස්භාගයේ බිම මතුපිට වැඩිප්‍රමාණයෙන් පහළොවෙන් එක පංශුවකට නොඅඩු වන තරමේ වැඩි ප්‍රමාණයක් ඇති පිටතට විවෘතකළු හැකි ජනෙල්යක් සපයනු ලැබූද නිබෙනොත් මිස නැත්නම්, නිදු ගැනීමේ ස්භාගයක් වශයෙන් පාවිච්චිකිරීමට ඉඩදිය යුතු නොවේ.

80. අර්ච මාලු කඩයක බලපත්‍රකාරයා විසින් ඒ බලපත්‍රලත් ස්භාගය තුළ බිමට ඔබින වතුර හොඳටම සෑහෙන තරම් තබා ගත යුතු වන්නේය.

81. අර්ච මාලු කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ කඩය මාලු විකිණීම සඳහා දිනපතා විවෘතව තබාගත යුතු වන්නේය.

පාඨ

45. පාඨ පද්ධති පිණිස පාවිච්චිකරන පිටි, මතුර හා වෙනත් ප්‍රධාන අංශු, පරිවෘද්ධ ඒවා විශුද්ධවත් හැර ප්‍රධානතම විසින් හෝ කලින් කල පවුලක් විසින් බලය පවරනලද යම් කිසිවකු විසින් හෝ ඒවායින් සැමිපල් ඉල්ලාලබාගැනීම නිහඬානු කුල මත්තේය.

මරුවැල්, තුවක්කු හා උගුල්

46. (1) ප්‍රධානතමයෙන් ලියවිල්ලකින් ලත් අවසරය නැතුව කිසිවකු විසින් කිසිම මරුවැල් තුවක්කුවක්, උගුලක් හෝ දුන්නක් ඇවිමීම හෝ බොරුවලක් කැණීම හෝ නොකළ යුතුයි. (2) 1 වැනි ඡේදය යටතේ අවසර දෙනලද බව ප්‍රධානතමය විසින් අණබෙරයක් යැවීමෙන් ප්‍රකාශකළ යුතුයි.

අයබදු එකතුකිරීම

47. කායී සභාවට එන්ට හිඬවන සියලුම අයබදු හා භාණ්ඩ එකතුකොට කායී සභාවේ මුද්‍රාව හා ප්‍රධානතමයෙන් අත්සන් කීවැරදි පිටපත ඇති මුද්‍රිත කුම්භාන්ති නිකුත්කිරීම පිණිස ප්‍රධානතමය විසින් ඕනෑම නිලධාරියකුට හෝ වෙනත් කෙනෙකුට ලියවිල්ලකින් බලය පැවරීම හැකිය;

කිසිවකු විසින්—

48. (a) ගම්පහා අභ්‍යන්තරයෙන් හෝ, ඒ අභ්‍යන්තරයෙන් හෝ එය යටතේ පාදනලද යම් අනුරූ ව්‍යවස්ථාවල හෝ යම් විධිවිධානයක් යටතේ, හෝ ප්‍රධානතමයට හෝ කායී සභාවේ වෙනත් යම් නිලධාරියකුට යම් බලයක් පාවිච්චිකිරීමේදී හෝ පණවා ඇති යම් යුතුකමක් ඉටුකිරීමේදී හෝ නිෂ්පාදනයට ඇති යම් කායීකාරියක් ක්‍රියාවේ යෙදවීමේදී එකී ප්‍රධානතමයට හෝ නිලධාරියාට; හෝ (2) කායී සභාවෙන් හෝ කායී සභාව වෙනුවෙන් රකාවට යොදාගන්නා ලද යම් මෙහෙයවීමකට හෝ වැඩකරුවකුට, ප්‍රධානතමය විසින් හෝ කායී සභාවේ වෙනත් යම් නිලධාරියකු විසින් නීති ප්‍රකාර පවරා තිබෙන යම් යුතුකමක් ඒ ඉටුකිරීමේදී මෙහෙයවීමට හෝ වැඩකරුවාට; හෝ මනාකමින් බාධා නොකළ යුතුයි.

රථවාහන ගම්පහාගමනය විධිමත්කිරීම

49. කිසිවකු විසින් ගම් ප්‍රදේශය ඇතුළත පිහිටි ගම්කිසි මාවතක නොහොත් අභිපාරක කිසිම පාත්තියක නොහොත් වටිනාක රථවාහනයක් රඳවාගතයේ රඳවාගතයේ ඉස්සරහ එක් එක් පැත්තේ දැල්වනලද ලත්තැරුමක් සවිනොනොට ඇදගෙන යාම, කල්ලිකරගෙන යාම හෝ එලවීම, නොහොත් දුක්කීම නොනොට යුතුයි.

50. ඉර බැසීම හා ඉර පැයීම අතර කාලය තුළ එලියක් නැතුව කිසිවකු විසින් ගම් ප්‍රදේශය තුළ කිසිම මාවතක නොහොත් අභිපාරක කිසිම සතකු ගෙනයාම හෝ දක්කාගෙන යාම හෝ නොකට යුතුයි.

51. ගම්කිසිවකු විසින් ගම් මාවතක් හෝ පාරක් දිගේ ගම්බසිකලයක් පැදගෙන යනවිට හෝ කල්ලිකරගෙන යනවිට—

- (1) බහු විසින් ඒ බසිකලේ උඩ වෙනත් අයකු ගෙනයායුතු නැත. (2) වෙනත් කිසිවකු විසින් ඒ බසිකලේ උඩතබා දැගෙන යාමට ඉඩදීම හෝ සැලැස්වීම හෝ නොකට යුතුයි.

කලකට පමණක් පවත්නාවූ හෝ සෑම කල්කීම පවත්නාවූ හෝ සැසියෙහි බෝවෙන්නාවූ රෝග

52. (1) ප්‍රධානතමය විසින් හෝ එතුමා විසින් ලියවිල්ලකින් බලය පවරනලද ගම්කිසිවකු විසින් හෝ කලකට පමණක් පවත්නාවූ හෝ සෑම කල්කීම පවත්නාවූ හෝ සැසියෙහි බෝවෙන්නාවූ ස්වභාවය ඇති ගම් රෝගයකින් පෙළෙන අයකු සිටින ගම් ගෙයක නොහොත් ගොඩනැගිල්ලක කාටත් පෙනෙන බාහිර කොටසක සලකුණක් තබා නොහොත් කැබිමට සලස්වා ඒ සලකුණ එතුමාව සුදුසුයැයි හැඟෙන ගම් කාලයකට අලවා කැබිම නිත්‍යානුකූල වන්නේය. (2) ප්‍රධානතමයෙන් අවසරය නැතුව කිසිවකු විසින් එබඳු ලකුණක් ඉවත් කිරීම හෝ මකාදැමීම හෝ නොකළ යුතුයි.

53. 52 වැනි අනුරූ ව්‍යවස්ථාවේ සඳහන් ගම් රෝගයකින් පෙළෙන කිසිවකු විසින් කිසිම මහපාරකට, අභිපාරකට හෝ පොදු ස්භාගයකට මනාකමින් පැමිණිය යුතුනැත.

54. කිසිවකු විසින් 52 වැනි අනුරූ ව්‍යවස්ථාවේ සඳහන් ගම් රෝගයකින් පෙළෙන ගම් ප්‍රදේශයක හෝ කෙනකු මිනෑ කමින් ගම්කිසි පාරකට, අභිපාරකට හෝ පොදු ස්භාගයකට ගෙනඒම හෝ එබඳු තැනකට පැමිණීමට ඉඩදීම හෝ නොකට යුතුයි.

55. 52 වැනි අනුරූ ව්‍යවස්ථාවේ සඳහන් රෝගවලින් ගම් රෝගයකින් පෙළෙන ගම් කෙනකු මැරුණවිට, ඒ මරණය සිදුවූ ස්ථානයේ අයිතිකාරයා නොහොත් පදිංචිකාරයා විසින් හෝ මැරුණු අයගේ කිවිටුම වැඩිහිටි පිරිමි නෑදෑයා විසින් ඒ අය වහාම භූමිදානකිරීම ගැන හෝ අදහනකිරීම ගැන වග කිවයුතු වන්නේය. එකී අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් හෝ නෑදෑයා විසින් එසේ භූමිදානකිරීම නොහොත් අදහන කිරීම පැහරගැරියොත් හෝ එසේ කිරීමට එබඳු කෙනකු නොසිටියොත් කායී සභාව විසින් ඒ මෘතශරීරය භූමිදානකිරීමට නොහොත් අදහනකිරීමට සැලැස්විය යුතුයි. තවද එසේ කිරීමෙන් දරන්ට යෙදුන විටදී එකී අයිතිකාරයාගෙන්, පදිංචි කාරයාගෙන් හෝ පිරිමි නෑදෑයාගෙන් කායී සභාවට එන්නට තිබෙන ණයක් පරිද්දෙන් අයකරගත හැකිය.

මස් කඩ

56. මස් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම තමාට අත් ඒ ස්භාගයෙන් පිටත කාටත් පෙනෙන තැනක “Licensed Butcher’s Stall” ගන පදය හා එහි සිංහල හා දෙමළ අනුවාදන් පැහැදිලි ලෙස ලියනලද ලැල්ලක් එල්ලා තබාගත යුතුයි.

57. මස් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම—

- (a) ප්‍රධානතමයට හෝ එතුමා විසින් ලියවිල්ලකින් බලය පවරනලද ගම් කෙනෙකුට සුදුසු වූ සෑම කල්කීම පරිකා කාර බැලිය හැකිවන පරිද්දෙන්, තමා ලැග රකාවේ කිසිකුස සියලුම අයවලින්ගේ (ඒස් මිකුණන්ගෙන්ද ඇතුළුවයි.) නම් හා බඩුන්ට ලියුම් ලැබෙන පිළිවෙල වල් දුක්වෙන ලැයිස්තුවක් ඒ ස්භාගයේ තබාගත යුතුයි; (b) සෑම කාමරයකම බිත්තිවල විදුරු ගබොල් අල්ලා තිබෙන ගම් ගම් කොටස් හැර අවශ්‍ය කොටස් එක් එක් අවුරුද්දේ මාරු, ජුනි, සැප්තැම්බර් හා දෙසැම්බර් ගත මාසවලදී ප්‍රධානතමය විසින් ලියවිල්ලකින් නියමකරන වෙනත් ගම් ගම් කාලවලදී සුදුසුකම ගැනීමටද; (c) එක් එක් අවුරුද්දේ මාරු, ජුනි, සැප්තැම්බර් හා දෙසැම්බර් ගත මාසවලදී ප්‍රධානතමය විසින් ලියවිල්ලකින් නියමකරන වෙනත් ගම් ගම් කාලවලදී සුදුසුකම ගැනීමටද; (d) සෑම දවසකම එක් වරක් බැගින් බලපත්‍රයේ දක්වා ඇති වේලාවට එහි බිම, බිත්තිවල ගබොල් අල්ලා තිබෙන හෝ සිඬවී තිබෙන කොටස්, ගම්පහ හා මස් කැපීමට ආධාර වශයෙන් පාවිච්චිකරන ලී කොටස් උලා සෝද දැමීමටද; (e) මස් කඩ පෑම් විකරන සියලුම කොකු මලකඩ නොකන අන්දමට හොදට බප දමා තබා ගැනීමටද; (f) ඒ ස්භාගයේ සෑම කොටසක්ම හා සියලුම ලී බඩු, උපකරණ, හා මෙවලම් ඉඹපවිතුවන් මනා තත්ත්වයකින් තබාගැනීමටද; (g) ඒ ස්භාගයේ සහිපාරකක ප්‍රතිපත්ති අනුම යාදනලද කුණු බාල්දියක් තබා තිබීමටද; (h) ඒ ස්භාගය තුළ මිනෑම සේවකයකුට පහසුවෙන් පැමිණිය හැකි තැනක අඩුකණයෙන් එක පසික්කමක්වත් තබා තිබීමටද; (i) සියලුම කුණු කසළ තුන්තනාගම්වලින් හෝ ගැල්වනසිස් යකඩවලින් හෝ පාදනලද්ද වූ මුඛයක් සහිතවූද භාජනයකට දම්මවා දවසකට එක වරක් බැගින් එය ඒ ස්භාගයෙන් ඉවත්කරවා ඉඹපවිතු කිරීමටද; (j) ඒ ස්භාගයෙහි බිමට සුදුසු ජලය සැලෙන තරම් සැපයීමට; හා (k) මේ අනුරූ ව්‍යවස්ථාවල ඉංග්‍රීසි, සිංහල හා දෙමළ පිටපතක් රැඳුණවිට ඒ ස්භාගයේ කාටත් පෙනෙන තැනක එල්ලා තැබීමටද; සැලැස්විය යුතු වන්නේය.

58. කිසිවකු විසින් මස් කඩයක් තුළ කෙළගැසීමට සපයා ඇති පසික්කමකට මිස වෙන තැනකට කෙළගැසිය යුතු නැත.

59. මස් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ කඩේ මිශ්‍රයන්ගෙන් තොරව තබාගත යුතුවන්න හැර මිශ්‍රයන්ගේ වාසය ඇතිවිය හැකි ගම් ස්භාග දකින්ට ලැබුණොත් ඒවා විදුරු කැපී වලින් පුරවා සිමෙන්තියෙන් කපලොරු කරවිය යුතුයි.

60. මස් කඩයක කිසිම බලපත්‍රකාරයකු විසින් ඒ මස් කඩය නිදහැනීමේ හෝ ගම් සතකු හෝ පසික්කම හෝ ඒ කඩේ කටයුතු සඳහා අවශ්‍ය නොවූ ගම් බඩුමත් තබාගැනීමට හෝ ස්භාගයක් මගයෙන් පාවිච්චිකිරීමට ඉඩදිය යුතු නැත.

61. යම්කිසි සමේ රෝගයකින්, වසංගත රෝගයකින් හෝ බෝවෙන රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලගදී පෙළී සිටියාවූ හෝ එබඳු යම් රෝගයකින් පෙළෙන කෙනෙකුට ලගදී සාන්තු කිරීමේ යෙදී සිටියාවූ කිසිවකු විසින් ඒ රෝගය බෝවීමට හා රෝග බීජයන් මෝරණු ලැබීමට හතුවන කාලසීමාවන් පසුවන තෙක් බලපත්‍ර ලත් මස් කඩයකට ඇතුල්වීම හෝ ඒ මස් කඩෙන් මස් ගෙනයාම හෝ ඒ මස් කඩට මස් ගෙනඒමද ඇතුළුව ඒ මස් කඩේ සබ්බන්ධයෙන් කිසිම කටයුත්තකට සහභාගිවීමට හෝ නොකළ යුතුයි.

62. මස් කඩයක කිසිම බලපත්‍රකාරයකු විසින් හෝ එය භාරව සිටින අය විසින් හෝ යම්කිසි සමේ රෝගයකින්, වසංගත රෝගයකින් හෝ බෝවෙන රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලගදී පෙළී සිටියාවූ හෝ එබඳු යම් රෝගයකින් පෙළෙන කෙනෙකුට ලගදී සාන්තු කිරීමේ යෙදී සිටියාවූ කිසිවකුට රෝගය බෝවීමට හා රෝග බීජයන් මෝරණු ලැබීමට හතුවන කාලසීමාවන් පසුවන තෙක් බලපත්‍ර ලත් මස් කඩයකට ඇතුල්වීමට හෝ ඒ මස් කඩෙන් මස් ගෙනයාම හෝ ඒ මස් කඩට මස් ගෙනඒමද ඇතුළුව ඒ මස් කඩේ සබ්බන්ධයෙන් කිසිම කටයුත්තකට සහභාගිවීමට හෝ ඉඩ නොදීම යුතුයි.

63. ප්‍රධානතුමා විසින් හෝ එතුමාගෙන් ලියවිල්ලකින් බලය ලත් ඕනෑම ධනාත්‍මක විසින් හෝ සුදුසුකම් කල්කිම ඕනෑම මස් කඩයකට ඇතුල්වී පරීක්ෂාකිරීමේ නිත්‍යානුකූලය. ඒ මස් කඩේ බලපත්‍රකාරයා විසින් හෝ එය භාරව සිටින අය විසින් බහුට අවශ්‍ය සෑම අධාරයකම දීම යුතුයි.

64. මස් කඩයක කිසිම බලපත්‍රකාරයකු විසින් ගම්බද මස් ඉටුමේදී හෝ බලපත්‍ර ලත් මස් මරන්තකු විසින් හෝ මස් පිණිස සතුන් මරන්නන් පිළිබඳ ආඥාපණයේ (201 වැනි පරිච්ඡේදයේ) 14 වැනි වගන්තිය යටතේ විශේෂ බලපත්‍රයක් ලබාගත් අයකු විසින් හෝ මරණලද සතුන්ගේ මස් නොවූ කිසිම මසක් ඒ මස් කඩේ තුළ විකිණීම හෝ වෙළඳුමට තැබීම හෝ නොකට යුතුයි.

65. මස් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ කඩය මස් විකිණීම පිණිස දිනපතා උදේ 7 සිට දවල් 10 දක්වාත් පස්වරු 3 සිට රාත්‍රී 7 දක්වාත් විවෘතව තබාගත යුතුයි.

අලුත් මාර් කඩ

66. ඒ සඳහා ප්‍රධානතුමාගෙන් විසිටු පරිදි ලබාගන්නාලදී බලපත්‍රයක් පිට මිස නැත්නම් කිසිවකු විසින් අලුත් මාර් කඩයක් පිහිටුවීම හෝ පවත්වාගෙන යාම හෝ නොකළ යුතුයි. එබඳු සෑම බලපත්‍රයක්ම එය නිකුත්කරනු ලබන අවුරුද්දේ දෙසැම්බර් මස නිස්එක්වැනිදාට අවසාන වන්නේය.

67. යම් අලුත් මාර් කඩයක් පවත්වාගෙන යාමට බලාපොරොත්තුවන ස්භාගය පහත දක්වෙන නියමයන්ට එකඟව පවත්නේ නම් මිස නැත්නම් කිසිවකුට ඒ සඳහා බලපත්‍රයක් ලැබීමට අයිතිවාසිකමක් නැත. එනම්:—

- (a) ඒ ස්භාගය මනාකර්තව්‍යයන් හොඳට මානාශ්‍රය හා හොඳට අලොකය ඇතුළත් කිසිය යුතුයි. තවද එහි සෑම කාමරයකම විවෘතකළ විට එක් එක් කාමරයේ මතුපිට බිම් ප්‍රමාණයෙන් පහළොවෙන් එක පංගුවකට අඩු නොවන වැඩි ප්‍රමාණයක් ඇති විවෘතකළ හැකි ජනෙල් සපයා තිබිය යුතුයි;
- (b) සෑම කාමරයකම බිත්ති එහි හැමතැනම අඩි 7කට අඩු නොවන තරම් උස් ඇතුළු තිබිය යුතුයි. සිමෙන්ති යෙන් කපලොරුකොට හෝ විදුරු ගබොල් අල්ලා හෝ තිබෙන කොටස් හැර අවශේෂ කොටස් හුණුබදුමෙන් කපලොරුකොට සුදුහුණු හා තිබිය යුතුයි;
- (c) සියලුම විල්පල පොළොවේ සිට අඩුගණයෙන් අඩි 6ක්වත් උස්විය යුතුයි;
- (d) ලියෙන් සාදා තිබෙන සියලුම කොටස්වල කෙල් සායම් හෝ සුදු හුණු හෝ යා තිබිය යුතුයි;
- (e) බාල්දියකට හිස්වන පරිද්දෙන් සබ්බන්ධකොට ඇත්තාවූද සිමෙන්තියෙන් සාදා සිමෙන්තියෙන් කපලොරුකොට ඇත්තාවූද කාණුවකට සේන්ද්‍රවෙන ලෙස එහි බිම සුදුසු පරිදි හැඩය ඇතිව සිමෙන්ති දමා මාදුකර තිබිය යුතුයි;
- (f) ඒ ස්භාගයේ අලුත් මාර් තබාගැනීමට සපයා තිබෙන සෑම මෙහෙයකම මතුපිට තුන්තනාගම්වලින් හෝ වෙනත්දිය සිරව රදු නොපවත්නා ද්‍රව්‍යයකින් හෝ අවරණයකර තිබිය යුතුයි;
- (g) ඒ ස්භාගය යම්කිසි වැසිකිලියක, අශුචි වළක, පෝර ගොඩක සිට, හෝ අනාවරණ කාණුවක සිට අඩු ගණයෙන් අඩි පහකවත් ඇතිව පිහිටා තිබිය යුතුයි;
- (h) ඒ ස්භාගය ඇතුළත හෝ ඊට එක එල්ලේම සබ්බන්ධන පරිද්දෙන් හෝ කිසිම අශුචි වළක්, වැසිකිලියක් හෝ අර්චලක් පිහිටා තිබිය යුතු නැත.

68. අලුත් මාර් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ ස්භාගයේ පිටත කාටත් පෙනෙන තැනක තමාගේ නම හා “බලපත්‍රලත් අලුත් මාර් කඩය” යන වචන පැහැදිලි ලෙස ඉංග්‍රීසි, සිංහල හා දෙමළ යන භාෂාවලින් ලිඛනලද ලැල්ලක් එල්ලා තබාගත යුතුයි.

69. අඩුගණයෙන් අවුරුද්දකට හතර වතාවක්වත් මාර්තු ජූනි, සැප්තැම්බර් හා දෙසැම්බර් යන මාසවලදී සහ ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් නියමකරනු ලබන වෙනත් යම් යම් කාල වලදීත්, අලුත් මාර් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ මාර් කඩේ කොටසක් කොට ඇති සෑම කාමරයකම බිත්තිවල විදුරු ගබොල් අල්ලා නොහොත් සිමෙන්තියෙන් කපලොරුකරනු ලැබූ යම් යම් කොටස් හැර අවශේෂ කොටස්වල හා එහි සියලුම ලී වැඩිලි සුදුහුණු යැවීමටද, ඒ ලී වැඩිලි කෙල්සායම් හා නිබේ නම් එකී වචනාවලදී සබන් හා උණුවතුරෙන්, සේදවීමටද, සැලැස්විය යුතුයි.

70. අලුත් මාර් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම සෑම දවසකම එකවරක් බැගින් බලපත්‍රයේ සඳහන් කාලවේලාවේදී එහි බිමද, බිත්තිවල විදුරු ගබොල් අල්ලාපු නොහොත් සිමෙන්ති යෙන් කපලොරුකරනු ලැබූ කොටස්ද, මේසවල මතුපිට හා මාර් කැපීමට අධාර වශයෙන් පාවිච්චිකරන ලී කොටත් මතුපිටද හොඳින් උලා සේදීමට සැලැස්විය යුතු වන්නේය. තවද බහු විසින් මාලු එල්ලා තැබීමට පාවිච්චිකරන සියලුම කොටසකු මැලකව නොකන අංශුමට හොඳට බප දමා තබාගත යුතු වන්නේය.

71. අලුත් මාර් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ කඩයේ සියලුම කොටස්ද, එහි පරිසරය, කාණු, ලී බඩු හා උපකරණද මාර් ගබඩාකර තබාගැනීම, සකස්කිරීම හා විකිණීම සඳහා පාවිච්චිකරන මෙවලන්ද මනාකර්තව්‍යයන්ගේ මනුෂ්‍යයන්ට සහ කාණුවකින්, වැසිකිලියකින්, අශුචිවලකින් හෝ වෙනත් අප්‍රසන්න දේශයකින් නැගෙන දුර්ගන්ධයකින් හොරවත් තබාගත යුතු වන්නේය.

72. අලුත් මාර් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ ස්භාගයේ රක්ෂාවේ නිසිකර අයට පහසුවෙන් ප්‍රයෝජනය ගත හැකිවන පරිද්දෙන් සෞඛ්‍ය ප්‍රතිපත්ති අනුව සාදන ලද කුණු බාල්දියක් හා අඩුගණයෙන් එක පරීක්ෂකවත් ඒ ස්භාගයේ තබාගත යුතු වන්නේය.

73. අලුත් මාර් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ ස්භාගය මිශ්‍රයෙන් නොරව තබාගත යුතුවත් හැර මිහුල් දකින්ට ලැබුණේත් ඒ වගාව විදුරු කැබලිවලින් සුරවා සිමෙන්ති දමා කපලොරුකොට වසා දැමීමට සැලැස්විය යුතුයි.

74. මොනම කාරණයක් නිසාවත් කිසිවකු විසින් බලපත්‍ර ලත් මාර් කඩයක මොනම සහකුවත් කුරුල්ලකුවත් තබා නොගත යුතුයි.

75. කිසිවකු විසින් මාර් කඩයක් ඇතුළත ඒ සඳහා සපයා ඇති පරීක්ෂකවත් ඇතුළට මිස එහි වෙන තැනක කෙළ නොගැසිය යුතුයි.

76. යම්කිසි බෝවෙන රෝගයකින්, වසංගත රෝගයකින් හෝ සමේ රෝගයකින් පෙළෙන්නාවූ නොහොත් ලගදී පෙළී සිටියාවූ නොහොත් එබඳු රෝගයකින් පෙළෙන කෙනෙකුට ලගදී සාන්තු කිරීමේ යෙදී සිටියාවූ කිසිවකු විසින් මාර් කඩයකට ඇතුල්වීම හෝ එහි මාර් ගබඩාකිරීමේ, සකස්කිරීමේ හෝ විකිණීමේ කටයුත්තකට සබ්බන්ධවීම හෝ ඒ මාර් කඩයක නොහොත් මාර් කඩේ සිට මාර් ගෙනයාමට සබ්බන්ධවීම හෝ නොකට යුතුයි.

77. අලුත් මාර් කඩයක කිසිම බලපත්‍රකාරයකු විසින් කොසි කෙනෙකුටවත් 74, 75 සහ 76 යන අනුරූ ව්‍යවස්ථා කඩකිරීමට ඉඩදීම යුතු නැත.

78. කිසිවකු විසින් බලපත්‍රලත් අලුත් මාර් කඩයක මාර් ගබඩාකර තැබීමට, සකස්කිරීමට හෝ විකිණීමට පාවිච්චිකරන දේවල් හැර කිසිම ලී බඩුවක්, රෙදිපිලි ආදියක්, තියුගන්න පැදුරු හෝ වෙනත් කිසිම ද්‍රව්‍යයක් තබානොගත යුතුයි.

79. අලුත් මාර් කඩයක කිසිම බලපත්‍රකාරයකු විසින් මාර් කඩේම කොටසක් කොට ඇත්තාවූද ඒ මට්ටමටම පිහිටියාවූද කිසිම ස්භාගයක් එය බිම සිට වහලේ සිලීම දක්වාම පාවිච්චි බිත්තියකින් ප්‍රබල ලෙස වෙන්කරනු ලැබූ හා එකී ස්භාගයේ බිම මතුපිට වීම්ප්‍රමාණයෙන් පහළොවෙන් එක පංගුවකට නොඅඩු වන තරමේ වැඩි ප්‍රමාණයක් ඇති පිටතට විවෘතකළ හැකි ජනෙල්යක් සපයනු ලැබූද නිබෙනොත් මිස නැත්නම්, නිදු ගැනීමේ ස්භාගයක් වශයෙන් පාවිච්චිකිරීමට ඉඩදිය යුතු නොවේ.

80. අර්ථ මාලු කඩයක බලපත්‍රකාරයා විසින් ඒ බලපත්‍ර ලත් ස්භාගය තුළ බිමට බසින වතුර හොඳටම සෑහෙන තරම් තබා ගත යුතු වන්නේය.

81. අර්ථ මාලු කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ කඩය මාලු විකිණීම සඳහා දිනපතා විවෘතව තබාගත යුතු වන්නේය.

පලතුරු හෝ එලවර් කඩ

82. ඒ සඳහා ප්‍රධානකුමාගෙන් නිසිපරිදි ලාගන්නා ලද බල පත්‍රයක් පිට මිස නැත්නම් කිසිවකු විසින් පලතුරු හෝ එලවර් කඩයක් පිහිටුවීම හෝ පවත්වාගෙන යාම හෝ නොකළ යුතුයි. එබඳු සෑම බලපත්‍රයක්ම එය නිකුත්කරනලද අවුරුද්දේ දෙසැම්බර් මස නිසිවිටෙකට අවසාන වන්නේය.

83. තමා බලපත්‍රයක් ලබාගැනීමට අදහස්කරන ස්භාගය පහත සඳහන් කොන්දේසිවලට එකඟව තිබෙතොත් මිස නැත් නම් කිසිවකුට ඒ ස්භාගයෙහි පලතුරු හෝ එලවර් කඩයක් පවත්වාගෙන යාමට බලපත්‍රයක් ලැබීමට අයිතිවාසිකමක් නැත.

ඒ කොන්දේසි කවරේදහන් :—

- (a) ඒ ගොඩනැගිල්ල හොඳ හැටි සාදා තිබිය යුතුවත් හැර එය ඇතුළට හොඳට හුලං වැදෙන ලෙසත්, හොඳට එළිය වැටෙන ලෙසත් සාදා තිබිය යුතුයි. තවද එහි සෑම කාමරයකම විවෘත කළ හැකිවූ ජනෙල් පිහිටුවා ඒ ජනෙල් විවෘතකළ විට ඒ විවෘතව පවත්නා කොටස එහි මතුපිට බිමෙන් පහළොවෙන් එක පංඉවකට අඩු නොවිය යුතුයි;
- (b) සෑම කාමරයකම බිත්ති උසින් අඩි හතකට නොඅඩු විය යුතුවත් හැර ඒවායේ පිටත් ගඩොල් අල්ලා හෝ සිමෙන්තියෙන් කපලාරුකොට හෝ තිබෙන තැන් හැර අනිකුත් සියලු කොටස් හුණු බදුමෙන් කපලාරු කරනු ලැබ සුදුසුණු හා තිබිය යුතුයි;
- (c) ඒ ගොඩනැගිල්ලේ වහල්පල අඩුගණනේ පොළොවේ සිට අඩි රික්වත් විය යුතුයි.
- (d) ඒ ගොඩනැගිල්ලේ ලී වැඩ තෙල් සායම් කරනු ලද්දේ හෝ සුදුසුණු ගෘහ ලද්දේ හෝ තිබිය යුතුයි;
- (e) ඒ ගොඩනැගිල්ලේ ක්ෂම සෑමතැනම සිමෙන්ති දමා තිබිය යුතුයි.
- (f) පලතුරු හෝ එලවර් තබන්නාවූ සෑම මේසයකම උඩ තව්දුව තුත්තනාගම් හෝ දියසිරිව බී නොගන්නා වෙනගම් ද්‍රව්‍යයකින් හෝ අවරණයකර තිබිය යුතුයි;
- (g) ඒ ගොඩනැගිල්ලේ සහිපාරකක ප්‍රතිපත්ති අනුව සාදන ලද කුණු බාල්දියක් හා සෑහෙන තරම් වැසිකිලි පහසු කළද සපයා තිබිය යුතුයි;
- (h) ඒ ගොඩනැගිල්ල යම් වැසිකිලියක සිට වැසිකිලි වළක සිට, පොරගොඩක සිට හෝ විවෘතව පවත්නා කාණුවක සිට අඩුගණනේ අඩි පණකවත් ඇතිත් පිහිටා තිබිය යුතුයි;
- (i) කිසිම වැසිකිලි වළක්, වැසිකිලියක් හෝ අර් වළක් ඒ ගොඩනැගිල්ල ඇතුළත හෝ එක එල්ලේම ඊට සබැඳියක් ඇතුව හෝ නොතිබිය යුතුයි.

කුකුල් කඩ

84. ඒ සඳහා ප්‍රධානකුමාගෙන් විවිධ පරිදි ලාගන්නාලද බලපත්‍රයක් පිට මිස නැත්නම් කිසිවකු විසින් කුකුල් කඩයක් පිහිටුවීමට හෝ පවත්වාගෙන යාම හෝ නොකළ යුතුයි. එබඳු සෑම බලපත්‍රයක්ම එය නිකුත්කරනලද අවුරුද්දේ දෙසැම්බර් මස නිසිවිටෙකට අවසාන වන්නේය.

85. තමා බලපත්‍රයක් ලබාගැනීමට අදහස්කරන ස්භාගය පහත සඳහන් කොන්දේසිවලට එකඟව තිබෙතොත් මිස නැත්නම් කිසිවකුට ඒ ස්භාගයෙහි කුකුල් කඩයක් පවත්වා ගෙනයාමට බලපත්‍රයක් ලැබීමට අයිතිවාසිකමක් නැත.

ඒ කොන්දේසි කවරේදහන් :—

- (a) ඒ ගොඩනැගිල්ල හොඳ හැටි සාදා තිබිය යුතුවත් හැර එය ඇතුළට හොඳට හුලං වැදෙන ලෙසත්, හොඳට එළිය වැටෙන ලෙසත් සාදා තිබිය යුතුයි. තවද එහි සෑම කාමරයකම විවෘත කළ හැකිවූ ජනෙල් පිහිටුවා ඒ ජනෙල් විවෘතකළ විට ඒ විවෘතව පවත්නා කොටස එහි මතුපිට බිමෙන් පහළොවෙන් එක පංඉවකට අඩු නොවිය යුතුයි.
- (b) සෑම කාමරයකම බිත්ති උසින් අඩි 7කට නොඅඩු විය යුතුවත් හැර ඒවායේ පිටත් ගඩොල් අල්ලා හෝ සිමෙන්තියෙන් කපලාරුකොට හෝ තිබෙන තැන් හැර අනිකුත් සියලු කොටස් හුණු බදුමෙන් කපලාරු කරනු ලැබ සුදුසුණු හා තිබිය යුතුයි;
- (c) ඒ ගොඩනැගිල්ලේ වහල්පල අඩුගණනේ පොළොවේ සිට අඩි රික් වත් විය යුතුයි;
- (d) ඒ ගොඩනැගිල්ලේ ලී වැඩ තෙල් සායම් කරනු ලද්දේ හෝ සුදුසුණු ගෘහලද්දේ තිබිය යුතුයි;
- (e) බාල්දියකට හිස්වන පරිද්දෙන් සබැඳියකට ඇත්තාවූද සිමෙන්තියෙන් සාදා සිමෙන්තියෙන් කපලාරුකොට ඇත්තාවූද කාණුවකට සේන්ද්‍රවන ලෙස එහි බිම සුදුසු පරිදි ගෘහය ඇතිව සිමෙන්ති දමා මෘදුකර තිබිය යුතුයි;

- (f) කුකුල් තාර අදී පසින් තබන්නාවූ සෑම මේසයකම උඩ තව්දුව තුත්තනාගම් හෝ දියසිරිව බී නොගන්නා වෙනගම් ද්‍රව්‍යයකින් හෝ අවරණයකර තිබිය යුතුයි;
- (g) ඒ ගොඩනැගිල්ලේ සහිපාරකක ප්‍රතිපත්ති අනුව සාදන ලද කුණු බාල්දියක් හා සෑහෙන තරම් වැසිකිලි පහසු කළද සපයා තිබිය යුතුයි;
- (h) ඒ ගොඩනැගිල්ල යම් වැසිකිලියක සිට වැසිකිලි වළක සිට, පොරගොඩක සිට හෝ විවෘතව පවත්නා කාණුවක සිට අඩුගණනේ අඩි 50කවත් ඇතිත් පිහිටා තිබිය යුතුයි;
- (i) කිසිම වැසිකිලි වළක්, වැසිකිලියක් හෝ අර් වළක් ඒ ගොඩනැගිල්ල ඇතුළත හෝ එක එල්ලේම ඊට සබැඳියක් ඇතුව හෝ නොතිබිය යුතුයි;
- (j) කුකුල් කොටුවක් සඳහා සිමෙන්ති දමන ලද්දේද නිසි පරිදි කාණු සපයන ලද්දේද විශාල මිදුලක් තිබිය යුතුයි. එහි මිදුල යම් ගොඩනැගිල්ලකින් වෙන්ව පිහිටා තිබිය යුතුයි.
- (k) ස්භාවයක් හෝ අසුතු පිඩාවක් ඇතිනොවන ලෙස කුකුල් තාර අදී පසින් දමා තැබීම සඳහා ලැලි වැටීමකොට සාදනලද ලොකු පෙට්ටි හෝ වෙනත් භාජන සෑහෙන ගණනක් සපයා තිබිය යුතුයි. එබඳු ලී පෙට්ටි හෝ වෙනත් භාජන ශුඛපවිත්‍යකරීම් පිණිස එහා වෙහා ගෙනයා හැකි ඒවා විය යුතුයි. එසේ නැත්නම් ලීයෙන් සාදනලද කකුල්මත එවා සවිකොට තිබිය යුතුයි.

ගඩොල්, උර් හා හුණු පෝරණ

- 86. (a) පෝරණුව පිහිටුවීමට අදහස්කරන ස්භාගය ප්‍රධාන කුමා විසින් අනුමතකරණ ලැබේ;
- (b) පෝරණුව සඳහා පාවිච්චිකරීමට අදහස්කරන ගොඩ නැගිල්ලේ වහල කල්පවිනිත යම් ද්‍රව්‍යයකින් සාදනු ලැබේ;
- (c) ඒ ගොඩනැගිල්ල යම්කිසි නිවසක සිට අඩු ගණනේ අඩි එකසියපණහකට ඇතිත් පිහිටාද;
- (d) එහිත් පිටවන අපිරවූ නොහොත් අපුසන්නවූ දුග්බන්ධ වාස්ප හෝ ගෑස් අහල පහල අගයේ සෑහෙනගට හෝ පහසුකම්වලට අහිකදුම් නොවන විධියකට පිටකර ලීමට ඒ ගොඩනැගිල්ලෙහි කවුර් සපයන ලද්දේද;
- (e) ඒ ස්භාගයෙහි සෑහෙන තරම් වැසිකිලි පහසුකම් සපයන ලද්දේද;
- (f) සේදීමේ කටයුතු සඳහා සහස්විමට සෑහෙන තරම් ජලය ඇතුව; හා
- (g) පුළුචනලද හුණු, ගඩොල් හෝ උර් ගබඩාකර තැබීම පිණිස අඩුගණනේ හතැරැස් අඩි එකසියවිස්සක වැඩි ප්‍රමාණය ඇත්තාවූ හා කල් පවතින ද්‍රව්‍යයකින් සාදනලද්දු විශේෂ කාමරයක් ඇතුවද;

නිබෙනතුරු කිසිවකුට ගඩොල්, උර් හෝ හුණු පෝරණුවක් සඳහා ලිසිසක්ස් බලපත්‍රයක් ලැබීමට අයිතිවාසිකමක් නැත්තේය.

87. ගඩොල්, උර් හෝ හුණු පෝරණුවක සෑම බලපත්‍ර කාරයකු විසින්ම තම පෝරණුවෙන් පිටත කාටත් පෙනෙන නැතක ඉංග්‍රීසි, සිංහල හා දෙමළ භාෂාවලින් ලියනලද ස්වකීය නමක් කාරණයේ හැටියට “Licensed Lime Kiln” (බලපත්‍ර ලත් හුණු පෝරණුව) “Licensed Brick Kiln” (බලපත්‍ර ලත් ගඩොල් පෝරණුව) “Licensed Tile Kiln” (බලපත්‍ර ලත් උර් පෝරණුව) යන පදය හා එහි සිංහල හා දෙමළ අනුවාදයන් පැහැදිලි ලෙස අදිනලද ලැල්ලක් එල්ලා තැබිය යුතුයි.

88. ගඩොල්, උර් හෝ හුණු පෝරණුවක සෑම බලපත්‍රකාර යකු විසින්ම ඒ ස්භාගය ශුඛපවිත්‍ය ව හා සෑහෙන සම්පත්ත තත්කියක තබාගැනීමට අවශ්‍ය සියලුම විධිවිධාන යෙදිය යුතුයි.

89. ප්‍රධානකුමා විසින් හෝ එතුමා විසින් විවිධ පරිදි බලය පවතින නිබෙන ගම් කෙනෙකු විසින් පෙන්නා සිටිනව තිබේනම් ඒ ගඩොල්, උර් හෝ හුණු පෝරණුවක සෑම බලපත්‍රකාරයකු විසින්ම තම බලපත්‍රය පෙන්නා සිටිය යුතුයි.

90. ගඩොල්, උර් හෝ හුණු පෝරණුවක කිසිම බලපත්‍රකාර යකු විසින් අපල්වැසියන්ගේ සෞඛ්‍යයට හෝ පහසුකම්වලට බාධාවක් හෝ පිඩාවක් හෝ වන යම් විධියකට හුණු, උර් හෝ ගඩොල් පිවිසිය යුතු නැත.

91. ගඩොල්, උර් හෝ හුණු පෝරණුවක සෑම බලපත්‍රකාර යකු විසින්ම බලපත්‍ර ලත් ස්භාගයෙහි පුළුඬු නැතක මේ අතුරු වෘථිසාවලින් ඉංග්‍රීසි, සිංහල හා දෙමළ පිටපතක් ප්‍රදායීතය කරවිය යුතුයි.

ලී මඩු හෝ දරමඩු

92. ලී මඩුවක් හෝ දර මඩුවක් සඳහා බලපත්‍ර ලබාගැනීමට අදහස්කරන ස්භාගය පහත දැක්වෙන කොන්දේසිවලට එකඟව

කිංචිකොන් මිස නැත්නම් කිසිවකුට ලී මඩුවක් හෝ දර මඩුවක් පවත්වාගෙන යාමට බලපත්‍රයක් ලැබීමට අයිතිවාසිකමක් නැත්තේය:—

- (a) ලහම පිහිටි මිනිසුන් පදිංචි නිවසක සිට සර 50කට අඩු නොවූ දුරකින් ඒ ස්භාගය පිහිටා තිබිය යුතුය;
- (b) ඒ ස්භාගය ප්‍රධානතමා විසින් අනුමතකර තිබිය යුතුය;
- (c) බිත්තිවලින් වටකිරීමට හෝ කොන්ක්‍රීට්, ගඩොල්, කඩුක් ගල්, යකඩ හෝ ලී කණු මත සෑදීමට අදහස්කරන ලී හෝ දර මඩුවක් සම්බන්ධයෙන් වූ විට එහි මඩුවේ සාමාන්‍ය උස අඩි දහයකට අඩු නොවිය යුතු වුවත් හැර එහි කිසිම තැනක් උස අඩි 7කට අඩු නොවිය යුතුය;
- (d) වහල කල් පවතින ද්‍රව්‍යයකින් සාදා තිබිය යුතුය.

93. ලී මඩුවක හෝ දර මඩුවක සෑම බලපත්‍රකාරයකු විසින්ම තමාට අයිති ඒ ස්භාගයේ පිටත කාටත් පෙනෙන නැතක තමාගේ නම සහ ඒ ඒ අවස්ථාවේ හැටියට "Licensed Timber Depot" හෝ "Licensed Firewood Depot" යන ඉංග්‍රීසි වචන පැහැදිලි ලෙස අඳිනලද ලැල්ලක් එල්ලා තබාගත යුතුය.

94. ලී මඩුවක හෝ දර මඩුවක සෑම බලපත්‍රකාරයකු විසින්ම, ඒ ස්භාගයේ යම් ගින්නක් ඇතිවුවහොත් එය මැඩ පැවැත්වීම සඳහා ප්‍රධානතමා විසින් නියමකරනු ලබන වැලි බාල්දි හෝ කිනිනිවිම උපකරණ යම්කිසි ගණනක් හෝ ඒ දෙවැනියම හෝ ඒ බලපත්‍ර ලත් ස්භාගයෙහි තබාගත යුතුය.

95. (1) බිත්තිවලින් වටකරනලද යම් ලී මඩුවක් හෝ දර මඩුවක් වූ විට—

- (a) ගොඩනැගිල්ලේ යම් බිත්ති මූණකක සිට අඩි තුනක් ඇතුළත දිව්දමු හෝ දර අඩුක්කු නොකළ යුතුය;
- (b) වහලට සිවිලිමක් සහිතව තිබිය යුතු වුවත් හැර වහලට යටත් කිසිම තව්දුවක් හෝ වෙනත් එබඳු දෙයක් හෝ සවිනොකළ යුතුය.

(2) බිත්තිවලින් වටනොකරනලද යම් ලී මඩුවක් හෝ දර මඩුවක් වූ විට ඒ මඩුවේ ප්‍රධානතමා විසින් අනුමත කරනලද වේදිකාවක් උඩ මිස නැත්නම් ලී හෝ දර අඩුක්කු කිරීම හෝ ගබඩාකිරීම හෝ නොකරන යුතුය.

96. මේ අතුරු ව්‍යවස්ථා මලංගුච්චන දිනයේදී පිහිටුවා තිබුන දර මඩු හෝ ලී මඩු සංකීර්ණයෙන් 92 වැනි අතුරු ව්‍යවස්ථාවේ (a), (b) සහ (c) යන ඡේදවල විධිවිධාන අදාළ නොවේ.

ලැගුම්පල

97. (1) ඒ සඳහා ප්‍රධානතමාගෙන් ලබාගන්නාලද ලයිසන්ස් පත්‍රයක බලය යටතේ මිස නැත්නම් කිසිවකු විසින් ගම් ප්‍රදේශය ඇතුළත කිසිවකු විසින් කිසිම ලැගුම්පලක් පවත්වාගෙන යායුතු නැත.

(2) (a) මහෙත්‍රාත්තුවකු විසින් හෝ සමාදාන විනිශ්චයකාර තුවකු විසින් හෝ අත්කරනලද ගහපත් වර්තයක් ඇත්තකු බවට වූ සහතිකයක් ප්‍රධානතමා වෙත ඉදිරිපත් කරනු ලැබ හෝ තමා ගහපත් වර්තයක් ඇත්තකු බැව් ප්‍රධානතමාට ඒත්තුගත හැකි ලෙස වෙනත් අගමිනින් මප්පුකරනු ලැබේ;

(b) ලයිසන්ස් බලපත්‍රය ලබාගැනීමට අදහස්කරන ස්භාගය පහත සඳහන් කොන්දේසිවලට එකඟවද කිංචිකොන් මිස නැත්නම් කිසිවකුට ලැගුම්පලක් පවත්වාගෙනයාම සඳහා ලයිසන්ස් බලපත්‍රයක් ලැබීමට අයිතිවාසිකමක් නැත්තේය;

ඒ කොන්දේසි කවරකුද යත්:—

- (i) ගොඩනැගිලි සවිසකතින් ලෙස සාදනු ලැබ ගහපත් තත්ත්වයක තිබිය යුතුය. සෑම කාමරයක්ම මිනා වාතාශ්‍රයක් ඇතිවී ඇතුළට හොඳට එලිය වැටෙන ලෙස සාදා තිබිය යුතුය, තවද, ඒවාට විවෘත කළ හැකි ජනෙල් සවිකොට තිබිය යුතුය, ඒ ජනෙල් විවෘතකළ විට මතුපිට බිම වැටී ප්‍රමාණයෙන් පහළොවෙන් එක පංගුවකට අඩු නොවිය යුතුය, සෑම කාමරයකම සාමාන්‍ය වැටී ප්‍රමාණය අඩුගණනේ වැටී අඩි 120ක් වත් විය යුතුය;
- (ii) සෑම කාමරයක බිත්ති හැම එකකම උසින් අඩි 10කට නොඅඩු විය යුතුය, සුදු හුණු ගා තිබිය යුතුය;
- (iii) වහල් පල පොළොව මට්ටමේ සිට අඩි 6ක් වත් උස්විය යුතුය;
- (iv) වහල යම් සිරි ද්‍රව්‍යයකින් සාදා තිබිය යුතුය;
- (v) ලී වැඩ කොටස්වල කෙල් සායම් හෝ සුදු හුණු හෝ ගා තිබිය යුතුය;
- (vi) බිම ගැමතැනම සිමෙන්ති දමා තිබිය යුතුය;
- (vii) ඒ ස්භාගයේ ප්‍රමාණවත් පරිදි ජලය බැස යාමේ පහසුකම් සලස්වා තිබිය යුතුය;

(viii) ගෙය අතුරා ඉවත දමන රෙඩු දුමුමට ඒ ස්භාගයෙහි සෑහෙන උස මහත ඇති සෑදීමට පත්ත ලෙස සාදන ලද කුණු බාල්දි සෑහෙන ගණනක්ද ස්භාග පහසුකම් හා වැසිකිලි පහසුකම්ද, සපයා තිබිය යුතුය. බලපත්‍රයක් ලබාගැනීමට අරමුණකොට කිංචිකොන් ගොඩනැගිල්ලේ කේවාසිකයන් දහදෙනෙකුට එක් වැසිකිලියකට අඩු තැනි ගණනක් බැගින් වූ වැසිකිලි ප්‍රමාණයක් තිබිය යුතුය;

(ix) ඒ ගොඩනැගිල්ලේ සෑහෙන කරම් ජලය ලබාගැනීමේ පහසුකම් තිබිය යුතුය. බිමට ගැනීමට හොඳ වතුර සෑහෙන ප්‍රමාණයක් තිබිය යුතුය. ස්භාග පහසුකම් සැපයිය යුත්තේ ස්භාගය කරන විට බිමට ගන්නා ජලය අපවිත්‍ර නොවන පරිද්දෙනි;

(x) ඒ ගොඩනැගිල්ලෙහි වෙනම මුළුතැන්ගෙයක් තිබිය යුතුය. එහි දුම පිටවී යාමට පහසුකම් සලස්වා තිබිය යුතුය.

98. ලැගුම්පලක සෑම බලපත්‍රකාරයකු විසින්ම තමාගේ නමත් "Licensed Lodging House" (බලපත්‍රලත් ලැගුම්පල) යන ඉංග්‍රීසි වචනය හා එහි සිංහල, දෙමළ අනුවාදන් පැහැදිලි ලෙස අදිනලද ලැල්ලක් තම ලැගුම්පලෙන් පිටත කාටත් පෙනෙන නැතක එල්ලා තබාගත යුතුය.

99. ලැගුම්පලක සෑම බලපත්‍රකාරයකු විසින්ම ලැගුම්පලවල් පිලිබදවූ මේ අතුරු ව්‍යවස්ථා මලංගුච්චන, සිංහල හා දෙමළ පිටපතක්ද, බලපත්‍රයද, රඹුකොට බලපත්‍ර ලත් ස්භාගයෙහි ප්‍රමුඛස්භාගයක එල්ලා තැබීමට සැලැස්විය යුතුය. තවද සුදුසු බැම කල්හිම ප්‍රධානතමාට හෝ එතුමා විසින් බලය පවරනලද යම් කොනෙකුට හෝ පරික්ෂාකර බැලීමට හැකිවන සේ සියලුම සේවකයන්ගේ නම් හා බවුන්ට් ලිස්ට් ලැබෙන පිලිවෙළ වල්ද අඩංගු ලැයිස්තුවක් තබාගැනීමට සැලැස්විය යුතුය.

100. ලැගුම්පලක කිසිම බලපත්‍රකාරයකු විසින් ලැගුම්පලේ පලාතෙහි විශේෂයෙන් නිදන කාමර වශයෙන් වෙන්කර තිබෙන කාමරවල මිස වෙනත් යම් කාමරයක කිසිවකුට නිදගන්ව ඉඩදීම යුතු නැත. ඒ පලාත ලයිසන්ස් බලපත්‍රයට අමුතා එහි ප්‍රධානතමා විසින් අත්සන්කළ යුතුය.

101. ලැගුම්පලක කිසිම බලපත්‍රකාරයකු විසින් යම් කාමරයක නිදාගැනීමට ප්‍රධානතමා විසින් පලාතේ නියමකර තිබෙන අයගේ ගණනට වඩා වැඩිදෙනෙකුට ඒ කාමරයෙහි නිදාගැනීමට ඉඩදීම යුතු නැත. යම් කාමරයක නිදාගැනීමට නියමකර තිබෙන අයවලුන්ගේ ගණන ඒ කාමරයේ සාමාන්‍ය වැටී ප්‍රමාණයෙන් එක් එක් තනැස් අඩි 36කට එක් අයකුට වඩා වැඩි නොවන සේ විය යුතුය. මේ අතුරු ව්‍යවස්ථා මලංගුච්චන අදාළ දහයට අඩු ළමයින් දෙදෙනෙකු එක් අයකු විශේෂයෙන් ගණන්ගනු ලැබේ.

102. ලැගුම්පලක සෑම බලපත්‍රකාරයකු විසින්ම එක් එක් කාමරයෙහි දිග පළල හා එහි නිදාගැනීමට ඉඩදෙන ලද අයගේ වැඩිම ගණන දැක්වෙන ලැල්ලක් ඒ ඒ කාමරයේ උල්ලා තැබිය යුතුය.

103. ලැගුම්පලක කිසිම බලපත්‍රකාරයකු විසින්, ස්වාමි පුරුෂයා හා භාග්‍යාවූ කල්හි සහ දෙමව්පියන් හා දුදරුවන් වූ කල්හි මිස වෙනත් අවස්ථාවකදී වයස අවුරුදු 10 වැඩි සහිත්ව හා පුරුෂයන්ට එකම නිදන කාමරයක නතරවී ඉදිමට ඉඩදිය යුතු නැත.

104. ලැගුම්පලක කිසිම බලපත්‍රකාරයකු විසින් තම දේපල අයිතිකරු කටයුතු සඳහා පාවිච්චි කිරීමට ඉඩදිය යුතු නැත. මහු විසින් ඒ ලැගුම්පල ඇතුළේ සාමය හා විනිත භාවය අරක්ෂා කටයුතුය.

105. ලැගුම්පලක සෑම බලපත්‍රකාරයකු විසින්ම තම ලැගුම්පල පාවිච්චිකරන එක් එක් අයගේ නම, රක්ෂාව, හා උපත් ගමන් මහු එහි නවාතැන් ගැනීමට පෙර නාවකාලික වශයෙන් හෝ සිරි වශයෙන් සිව් ස්භාගයක් සටහන් කිරීමට ලේඛන පොතක් තබාගත යුතුය.

106. ලැගුම්පලක සෑම බලපත්‍රකාරයකු විසින්ම එහි එක් එක් නිදන කාමරයේ ජනෙල් දිනපතා දවසකට පැහැරක් වත් සමුද්‍රයෙන් විවෘතකර තැබීමට සැලැස්විය යුතුය. එහෙත් කාලගුණයේ හැටියට යම් ජනෙල්යක් වසා තැබීම අවශ්‍යකව පවත්නේ නම් එකල්හි බලපත්‍රකාරයා විසින් ඒ ජනෙල්ය විවෘත කිරීම හෝ විවෘතව තබාගැනීම අවශ්‍ය නැත.

107. ලැගුම්පලක සෑම බලපත්‍රකාරයකු විසින්ම සෑම අවුරුද්දකටම හතර වරක් මාර්තු, ජූනි, සැප්තැම්බර් හා දෙසැම්බර් යන මාසවලදී සහ ප්‍රධානතමා විසින් ලියවිල්ලකින් නියමකරනු ලබන වෙනත් යම් වකවානුවලදීත් සෑම කාමරයකම ඇතුළු බිත්තිවල හා සිලිමේ සුදුහුණු ගැවීමටත්; ලී වැඩ කොටස්වල සුදුහුණු ගැවීමට හෝ ඒවායේ කෙල් සායම් ගා තිබේ නම් සකින් හා රුණු වතුරෙන් සේදවීමටත් වග බලාගත යුතුය.

108. ලැගුම්පලක සෑම බලපත්‍රකාරයකු විසින්ම ලැගුම්පලේ සියලුම කොටස් හා එහි පරිසරයක් කාණුත් මහා තත්ත්වයකින් ගුද්ධපවිත්‍ර ලෙසත් බලපත්‍රලත් ස්භාගයේ යම් කාණුවකින්

වැසිකිලියකින්, අගවි වලකින් හෝ වෙනත් අප්‍රසන්න දෙයකින් පැනනගින දුර්ගන්ධයෙන් තොරවත් නබාගැනීමට සැලැස්විය යුතුයි. සිසාචම ලී බඩු, උපකරණ හා මෙවලම් යද්ධපවිත්‍ර ලෙස හා සෞඛ්‍ය සම්පන්න තත්ත්වයක නබාගැනීමටද සැලැස්විය යුතුයි.

109. ලැගුම්හලක සෑම බලපත්‍රකාරයකු විසින්ම එහි සියලුම කාමර, සොල්දර, බරද, ඉස්තෝප්පු, කාණු හහ ඒ ස්භාගයට අයත් දුම්බන්, අඩු ගණනේ දවසකට එක වරක් බැහින් මධ්‍යන්තයට ප්‍රථමයෙන් අනුභූ දැමීමට සැලැස්විය යුතුයි.

110. ලැගුම්හලක සෑම බලපත්‍රකාරයකු විසින්ම සියලුම සියලුම අභාර මැස්සන්ට හෝ වෙනත් ක්‍ෂුද්‍රප්‍රාණීන්ට පැමිණිය නොහැකි යම් පරිද්දකට නබා නිබීමට සැලැස්විය යුතුයි.

111. ලැගුම්හලක සෑම බලපත්‍රකාරයකු විසින්ම සියලුම කැලිකසල, හෝ අනුභූ ඉවත දමන රොබ්බොඩු හා වෙනත් අප්‍රසන්න දේවල් වහාම තුන්තනාගම්වලින් හෝ ගැල්වනයිස් යකඩවලින් හෝ සාදනලද අවරණයක් සහිත භාජනයකට දමීමටා දිනපතා ඒ භූමිභාගයෙන් ඉවත් කරවිය යුතුයි. කුණු රෙඩු එය ඇතුළුව දමන වේලාවේදී ගැල ගැම කල්හිම ඒ භාජනය වසා තිබිය යුතුයි.

112. කිසිම ලැගුම්හලක බලපත්‍රකාරයකු විසින් තම භූමි භාගයට යම් බෝවෙන රෝගයකින්, වසංගත රෝගයකින් හෝ සෛම රෝගයකින් පෙළෙන කවරකුවත් ඇතුල්කරගත යුතු නැත.

113. (1) ලැගුම්හලක යම්කිසිවකු යම්බෝවෙන රෝගයකින් වසංගත රෝගයකින් හෝ සෛම රෝගයකින් පෙළීසිරිත්ගෙන නම් ඒ ලැගුම්හලේ බලපත්‍රකාරයා විසින් ඒ බව ඒ ලැගුම්හල පිහිටා තිබෙන කොවිඩාගයේ සෞඛ්‍ය පරීක්ෂකතුමාට හෝ ප්‍රධානතුමාට හෝ වහාම දැනුම්දිය යුතුයි. එකී ලැගුම්හලේ බලපත්‍රකාරයා විසින් ප්‍රධානතුමා නියමකරන යම් විදියකට පොදු වියදමින් ඒ ගෙයි බෙහෙත් දුම් ගස්සවා, විෂබීජ නාශක උපක්‍රම යක් කොට සුදු හුණු ගැවීමටද ඉඩදිය යුතුයි.

(2) ඒ ස්භාග ප්‍රධානතුමා විසින් පරීක්ෂාකර බලනු ලැබ රෝගීවීමට හෝ නිදහස්විය සහතිකකරනු ලබනතුරු (1) වැනි රජයේ සඳහන්කරනලද යම් ලැගුම්හලකට බලපත්‍රකාරයා විසින් කිසිම අයකු භාරගත යුතු නැත.

114. ලැගුම්හලක කිසිම බලපත්‍රකාරයකු විසින් ඒ ගෙයි ඇතුළේ ගවයන්, එවින් හෝ කුකුළුන් නබාගැනීමට ඉඩදිය යුතු නැත.

115. ලැගුම්හලක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ ලැගුම් හලේ පාවිච්චිකරනු ලබන පැදුරු ඇදඇතිලී කොට්ට මෙව්ව ආදිය ගැබ්පවිත්‍රව හා සෞඛ්‍ය සම්පන්න තත්ත්වයක තැබීම පිණිස අවසර කාලවේලාවේදී අතරතුර එකී සියලුම පැදුරු ඇද ඇතිලී කොට්ට මෙව්ව ආදිය ගැබ්පවිත්‍ර කරවිය යුතුයි.

116. ලැගුම්හලක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ ගෙට අයිති සියලුම වැසිකිලි, කෙසකිලි ආදියේ වාහිගන්නා තැන්, බිම හා බිත්ති ගැබ්පවිත්‍රව හා සෞඛ්‍ය සම්පන්න තත්ත්වයක තබා ගැනීම පිණිස අවසර කාලවේලාවේදී අතරතුර එකී සියලුම වාහි ගන්නා තැන් බිම හා බිත්ති ගැබ්පවිත්‍ර කරවිය යුතුයි.

රෙදි අපුල්ලන ස්භාග

117. (1) සෞඛ්‍ය පිලිබද මෙවදු නිලධාරීතුමාගේ රෙකමන පිට ඒ සඳහා ප්‍රධානතුමා විසින් නිකුත්කරනලද බලපත්‍රයක් දරන්නේ නම් මිස නැත්නම් කිසිවකු විසින් රෙදි අපුල්ලන ස්භාගයක් පවත්වාගෙන යායුතු නැත.

(2) සෑම බලපත්‍රයක්ම එය නිකුත්කරනලද අවුරුද්දේ දෙසැම්බර් මස තිස්එක්වෙනිදිට අවසාන වන්නේය.

118. ප්‍රධානතුමා විසින් හෝ ඒ සඳහා ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් සාමාන්‍යයෙන් හෝ විශේෂයෙන් හෝ බලය පවරනලද්දඩු කායකී සහායේ මිනෑම නිලධාරියකු විසින් සෑම සුදුසු වේලාවලදීම මිනෑම රෙදි අපුල්ලන ස්භාගයකට ඇතුළුවී ඒ රෙදි අපුල්ලන ස්භාගයන්, එහි පාවිච්චිකරනු ලබන්නාවූ හෝ පාවිච්චිකරන බැව් පෙනෙන්නට තිබෙන්නාවූ හෝ මිනෑම ලී බඩු, උපකරණ, රච්චාන් හෝ මෙවලම් ආදියත් පරීක්ෂාකිරීම භීතානුකූල වන්නේය.

119. රෙදි අපුල්ලන ස්භාගයක් සඳහා පාවිච්චිකිරීමට අදහස් කරන ස්භාගය පහත දැක්වෙන කොන්දේසිවලට එකඟව තිබෙතොත් මිස නැත්නම් කිසිවකුට ඒ සඳහා බලපත්‍රයක් ලැබීමට අයිතිවාසිකමක් නැත්තේය. ඒ නියමක් කවරනුදෙයත්:—

- (1) ඒ ස්භාගය මනා තත්ත්වයක තිබිය යුතුවාත් හැර එය ඇතුළට ගොදව හුලං වැදෙහ. ලෙසත් ගොදව ආලෝකය වැටෙන ලෙසත් සාදු තිබිය යුතුයි. එහි සෑම කාමරයකම විවෘතකළ හැකිවූද ඒවා විවෘතකළ විට කාමරයේ පෙනෙන්නට තිබෙන බිම් ප්‍රමාණයෙන් පහළොවෙන් එක පංශුවකට අඩුතොවන තරම් වේ ප්‍රමාණයක් ඇතිවූද ජනෙල් තිබිය යුතුයි;

(2) සෑම කාමරයක බිත්ති උසින් හැමතැනම අඩි 7කට අඩු නොවිය යුතුයි. එහි ඇතුල් පැති හුණු බදුදමන් කපලොරුකරනු ලැබ සුදුසුණු හා තිබිය යුතුයි;

(3) කිලිට් රෙදි ගබඩාකිරීමට වෙනම කාමරයක් තිබිය යුතුයි. ඒ කාමරයේ බිම සෑමතැනම සිමෙන්ති දමා තිබිය යුතුයි.

(4) ඒ සඳහා කායකී සහාය විසින් අනුමතකරනලද වැන්කියස හෝ ලීදක හෝ ඒ සඳහා ගතක වෙන්කරනලද විශේෂ ස්භාගයක හෝ කිලිට් රෙදි සෝදනු ලැබෙතොත් මිස නැත්නම් රෙදි අපුල්ලන ස්භාගයේ සියලුම කටයුතු සඳහා ප්‍රමාණවත් ජල සමාදානයක් තිබිය යුතුයි;

(5) රෙදි අපුල්ලන්නා විසින් භල මඩින්වූ ජල සමාදාන ක්‍රමයක් පාවිච්චිකරනු ලැබේ නම් කුණු වතුර බැසයාමට ප්‍රමාණවත් කාණු සපයා තිබිය යුතුයි;

(6) රෙදි අපුල්ලන ස්භාගයේ රක්ෂාවේ නියුක්ත සෑම පුද්ගලයන් දහදෙනකුට එක් වැසිකිලියක් බැගින් වැසිකිලි පහසුකම් තිබිය යුතුයි;

120. රෙදි අපුල්ලන ස්භාගයක් නබාගන්නා සෑම ධනකු විසින්ම අවුරුද්දකට හතර වතාවක් මාරු, ජුනි, සැප්තැම්බර් හා දෙසැම්බර් යන මාසවලදී කිලිට් රෙදි කාමරයේ ඇතුල් බිත්තිවල සුදුසුණු ගැවීමට සැලැස්විය යුතුයි.

121. රෙදි අපුල්ලන ස්භාගයක් නබාගන්නා සෑම කෙනකු විසින්ම, රෙදි අපුල්ලන ස්භාගයේ සියලුම කොටස්, එහි පරිසරය කාණු, ලී බඩු, උපකරණ, හා රෙදි අපුල්ලන ස්භාගයේ කටයුතු සඳහා පාවිච්චිකරන මෙවලම් ගැබ් පවිත්‍රව හා මිනා තත්ත්වයක තබාගැනීමට සැලැස්විය යුතුයි.

122. රෙදි අපුල්ලන ස්භාගයක් නබාගන්නා කිසිවකු විසින්, ගම් ප්‍රදේශයෙන් පිටත සිට කිලිට් රෙදි ගෙන ඒම හෝ ගම්කිසි බෝවෙන රෝගයකින්, වසංගත රෝගයකින් හෝ සෛම රෝගයකින් පෙළෙන්නාවූ හෝ තමාගේ දැනීමේ හැටියට එබඳු රෝගයකින් පෙළී සිටියාවූ හෝ එබඳු රෝගයකින් පෙළෙන කෙනකුට ලගදී පත්තුකිරීමේ යෙදී සිටියාවූ කිසිවකුට ඒ රෝගය බෝවීමට හෝ රෝගීවීමට හෝ මෝරණු ලැබීමට ගතවන කාලසීමාවන් පසුමනතුරු රෙදි අපුල්ලන ස්භාගයට ඇතුළුවීමට හෝ එහි යම් කටයුත්තකට සවිධිබවීමට හෝ ඒ ස්භාගයට හෝ එහි සිට යම් බඩුබුච්චි ආදියක් ගෙනයාමට හෝ ඉඩදීම නොකට යුතුයි.

123. ගම්කිසි වසංගත රෝගයක් හෝ බෝවෙන රෝගයක් පවත්නාවූ හෝ ලගදී එබඳු රෝගයක් තිබුණාවූ ගෙදරක කිලිට් රෙදි, සෞඛ්‍ය පිලිබද මෙවදු නිලධාරීතුමා විසින් හෝ ප්‍රධාන තුමා විසින් හෝ නියමකරනලද ප්‍රකාරයට විෂබීජවලින් නිදහස් කොට තිබෙතොත් මිස නැත්නම් රෙදි අපුල්ලන ස්භාගයක් නබාගන්නා කිසිවකු විසින් ඒ රෙදි ගෙනයාම හෝ භාරගැනීමට හෝ ගෙනයාමට හෝ භාරගැනීමට ඉඩදීම හෝ නොකට යුතුයි.

124. රෙදි අපුල්ලන ස්භාගයක් නබාගන්නා සෑම කෙනකු විසින්ම, තම ස්භාගයේ ගම්කිසි බෝවෙන රෝගයක් හෝ වසංගත රෝගයක් හටගැනුනොත්—

- (1) වහාම රෙදි අපුල්ලන ස්භාගයේ කටයුතු නතරකළ යුතුයි;
- (2) ඒ රෝගය හටගත් බව ප්‍රධානතුමාට දැනුම්දිය යුතුයි;
- (3) රෙදි අපසු භාරදීමට ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින්වූ අවසරයක් ලබාගන්නාතුරු රෙදි අපුල්ලන ස්භාගයේ සියලුම රෙදි අපසු ගෙන නොගොස් තබාගත යුතුයි;
- (4) ඒ ස්භාගයෙන් රෝගය පැතිරියන සූරු නොවේයයි ප්‍රධාන තුමා විසින් ප්‍රකාශකරනු ලබනතුරු රෙදි ඇපිල්ලීමේ කටයුතු නැවත ආරම්භ නොකළ යුතුයි.

125. රෙදි අපුල්ලන ස්භාගයක් නබාගන්නා කිසිවකු විසින් නිදහ කාමරයක් වශයෙන් පාවිච්චිකරන කිසිම කාමරයක සෝදු රෙදි තබා නොගත යුතුයි.

ජල සම්පාදනය

126. (1) පොදු වතුර පසිප්පවලින් හෝ ජල නලවලින් හෝ පුද්ගලික වතුර පසිප්පයකින් හෝ මේ අතුරු ව්‍යවසාරවල නියම කර තිබෙන යම් අන්දමකින් හෝ මිස නැත්නම් කායකී සහායේ ජල කමාත්තයකින් වතුර ලබාගත යුතු නැත.

127. කිසිවකු විසින් පොදු වතුර පසිප්පයකින්—

(a) සාමාන්‍යයෙන් අනිත් රැගෙන යා හැකි පනිට්ටුවකින් හෝ එබඳු භාජනයකින් හැර කරන්නයකින් හෝ පිප්පයකින් හෝ වෙනගම් භාජනයකින්; හෝ

(b) වතුර නාස්තිව්‍යාහැකි යම් ප්‍රකාරයකට හෝ ප්‍රමාණයකට හෝ; වතුර ගතයුතු නැත.

128. කිසිවකු විසින් මොනම පොදු වතුර පසිප්පයකටවත් යම් බටයක්, නලයක්, රබර් නලයක්, පිල්ලක් හෝ එබඳු මොනම අශුච්චි උපක්‍රමයක් නාවිකාලික වශයෙන් හෝ සදුකාලික වශයෙන් සවිධිබව ගොනළ යුතුයි.

129. කිසිවකු විසින් යම් පොදු වතුර පසිප්පයකට සවිකරන ලද්දේද වූ හෝ එහි කොටසක් කොට ඇත්තාවූ හෝ ඉඩම් ක්‍රියා කෙරෙන ඉඩමට හෝ වෙනත් එබඳු උපක්‍රමය අනුපිටි ගැනීම හෝ ඒ ඉඩමට වෙහෙර උපක්‍රමයේ ඉඩම් ක්‍රියාකිරීම නාවකාලීන වශයෙන් හෝ සදාකාලික වශයෙන් හෝ වැලැක්වීම හැකි මොනගම් ක්‍රියාවක් කිරීම හෝ නොකට යුතුයි.

130. කිසිවකු විසින් ගෙදරදොරේ කටයුත්තකින් බාහිරවූ මොනම කටයුත්තකටවත් පොදු වතුර පසිප්පයකින් ජලය ලබාගත යුතු නැත.

131. අපසන්න රෝගයකින් හෝ බෝවෙන රෝගයකින් ගෝ වසංගත රෝගයකින් පෙළෙන්නාවූ හෝ එබඳු රෝගයකින් පෙළෙන කෙනෙකුට ලබන සාන්තකිරීමේ යෙදී සිටිනවූ කිසිවකු විසින් පොදු වතුර පසිප්පයකින් වතුර ගතයුතු නැත.

132. කිසිවකු විසින් එවකට කායී සභාව කෙරෙහි පවතින ඇත්තාවූ හෝ කායී සභාවෙන් නඩත්තුකරනු ලබන්නාවූ යම් ජලාශයක, වතුර පසිප්පයක, දිය උල්පතක, ජල භාජනයක, ජල නලයක හෝ වෙනත් ජල කම්බන්තයක හෝ ඒ අසල නැම හෝ තම භරිතයන් යම් කොටසක් සේදීම හෝ යම් සත්‍යකු හෝ රථවාහනයක්, රෙදිපිළි, උපකරණ හෝ වෙනත් මොන අන්දමේ වුවද ද්‍රව්‍ය සේදීම හෝ නොකට යුතුයි.

පුද්ගලික ජල නල හා සම්පූර්ණ සෙවනියෙන් වූ අවසානයක

133. මීට යාමට ඇති උප ලේඛනයේ දැක්වෙන "A" පෙරේමසේ ප්‍රකාරයට දුර්විපත්කරනු ලබන ඉල්ලීමක් පිට ප්‍රධාන තුමාගෙන් ලියවිල්ලකින් ලත් අවසරයක් නැතුව කිසිවකු විසින්:—

- (a) යම් පුද්ගලික දේපලකට කායී සභාවේ ප්‍රධාන ජල මාගීයකින් හෝ කම්බන්තයකින් අලුත් ජල සේවයක් හෝ යම් අලුත් වතුර පසිප්පයක් පිහිටුවීම හෝ ඒ සඳහා යම් කම්බන්තයක් පවත්වාගැනීම; හෝ
- (b) කායී සභාවේ ප්‍රධාන ජල මාගීයකට හෝ ජල කම්බන්තයකට සබැඳිකොට තිබෙන යම් වතුර පසිප්ප මෙන්ම කිරීම, දික්කිරීම, ගැබපව්‍ය කිරීම හෝ අලුත් කිරීම හෝ එබඳු යම් කටයුත්තක් සඳහා යම් වැඩක් පටන් ගැනීම; හෝ.

ගොනට යුතුයි.

134. 133 වැනි අතරු ව්‍යවස්ථාව යටතේ ප්‍රධානතුමා විසින් අනුමත කරනලද යම් කම්බන්තයක් කරගෙන යායුත්තේ ප්‍රධාන තුමා විසින් ලියවිල්ලකින් දෙනු ලබන උපදේශවල ප්‍රකාරයටය. එතුමා විසින් අනුමත නොකරණලද කිසිම උපකරණයක් හෝ කොටසක් ඒ කම්බන්තය සඳහා පාවිච්චි නොකළ යුතුයි.

135. කායී සභාව විසින් එකම දේපලක් කොට තක්සේරු කරන ලද්දේද එකම භූමියකගේ පිහිටියාවූද යම් දේපලකට වතුර ලබාගැනීම සඳහා කායී සභාවේ ප්‍රධාන ජල මාගීයකට හෝ ජල කම්බන්තයකට එක පසිප්ප මාගීයකට වඩා සබැඳිකළ යුතු නැත.

136. පුද්ගලික ජල සම්පාදනයක් සඳහා පාවිච්චිකරන සියලුම පසිප්ප එක්කෝ ගල්තාරබඳු සංයෝගයකින් අවරණයකරනලද "කාසි අසක්" නම් වාත්තුකළ යකඩවලින් හෝ එසේ නැත්නම් තුත්තනයම හා තිබෙන යකඩවලින් හෝ සාදා තිබිය යුතුයි. තවද ඒ පසිප්පවල මහක ප්‍රමාණය හා තත්වය ප්‍රධාන තුමා විසින් අනුමතකරණලද ප්‍රකාරයට විය යුතුයි.

137. මේ අතරු ව්‍යවස්ථාවට පැවැත්වෙන දිනට පසු—

- (a) කායී සභාවේ ජල කම්බන්තයෙන් ගෙදරදොරේ කටයුතු සඳහා සැපයෙන වතුරවලින් ගැලුම් 10 කට වැඩි ප්‍රමාණයක් අල්ලන ජලාශයක් හෝ ජලාස යම් දේපලක පිහිටුවීම හෝ සෑදීම නොකට යුතුයි;
- (b) ඒ කම්බන්තවලින් සැපයෙන වතුර රැකිරීමට කිසිම ජලාශයක්, ජලාස හෝ නාන බාල්දියක් ඒවායේ ප්‍රමාණය, සැලැස්වල් හා ගණන පිළිබඳව ප්‍රධාන තුමාගේ අනුමතකළ කලින් ලැබී තිබෙනොත් මිස නැත්නම් කිසිම දේපලක පිහිටුවීම හෝ සෑදීම හෝ නොකළ යුතුයි.

138. යම් දේපලකට වතුර ලබාගැනීමට සවිකොට තිබෙන පසිප්ප, ජලාසය, හෝ වෙනත් උපකරණය වෙනගම් දේපලක පිහිටි පසිප්පයකට, ජලාසයකට, හෝ උපකරණයකට හෝ සබැඳිකළ යුතු නැත.

139. ප්‍රධානතුමාගේ විශේෂ අවසරය නැතුව පුද්ගලික ජල සේවයක කොටසක් කොට ඇති කිසිම පසිප්පයක් කිසිම "බොයිලරයකට" උඩුකරන යන්ත්‍රයකට හෝ වෙනගම් යන්ත්‍ර යුත්‍රාදියකට එක එල්ලේම සබැඳි නොකළ යුතුයි.

140. ප්‍රධානතුමා විසින් හෝ එතුමාගෙන් ඒ සඳහා බලය ලත් යම් නිලධාරියෙකු හෝ යම් අයෙකු විසින් පරීක්ෂාකර බලනු ලැබ අනුමතකරනු ලබනතුරු යම් දේපලකට වතුර දීම සඳහා අවනෙත් සාදනලද පසිප්ප ක්‍රමයට පසිප්ප, ඉපියාවල්, කය්ම හෝ වෙනත් දේවල් අවරණය කළයුතු නැත.

පුද්ගලික ප්‍රයෝජනය සඳහා වතුර ලබාගැනීමට සාදන පසිප්ප මාගී ප්‍රධාන ජල මාගීවලට සබැඳිකිරීම

141. (1) 140 වැනි අතරු ව්‍යවස්ථාව යටතේ අවනෙත් සාදනලද ජල සැපයීමේ සේවයක් පරීක්ෂාකරනු ලැබ අනුමතකර තිබෙන විට ඉල්ලීමකරුවා විසින්:—

- (a) ප්‍රධානතුමා විසින් තක්සේරු කරනලද ප්‍රකාරයට, කායී සභාවේ ප්‍රධාන ජල මාගීවලට හෝ ජල කම්බන්තවලට ඒ සේවය සබැඳිකිරීමට යන මිසදම සහ ඒ පිළිබඳව කම්කරුවන්, උපකරණ හා පරිපාලනය සඳහා යන මිසදමක්;
- (b) පසිප්ප සබැඳිකිරීම හා ජලය සැපයීම සඳහා රුපියල් 20 ක පාරිතෝෂික ශුද්ධක නොහොත් අනිවේක ගාස්තු වශයෙන්;

කායී සභාවේ නැත්පත්කළ යුතුයි. (2) මේ අතරු ව්‍යවස්ථාවේ 1 වැනි ඡේදය යටතේ නැත්පත් කළ යුතුවූ ගාස්තුව විධිවිධ ප්‍රකාර ගෙවනතුරු පසිප්ප මාගීය සබැඳිකළ යුතු නැත.

142. ප්‍රධානතුමා විසින් බලය පවරනලද කායී සභාවේ නිලධාරියෙකුගේ පාලනය යටතේ මිස නැත්නම් යම් පුද්ගලික දේපලකට ජලය සැපයීමට පිහිටුවනලද පසිප්ප කායී සභාවේ ප්‍රධාන ජල මාගීවලට හෝ අප්‍රධාන ජල මාගීවලට සබැඳි නොකළ යුතුයි.

අපතේ යාම වැළැක්වීම

143. (1) කායී සභාවේ ජල කම්බන්තවලට සබැඳිවූ යම් දේපලක පිහිටි පුද්ගලික ජල සම්පාදන ක්‍රමයක කොටසක් වනට ඇති යම් පසිප්පයක, කර්මයක, ඉපියාවක හෝ වෙනත් කොටසක පිළිවෙළ, ප්‍රමාණය, පිහිටීම, ස්භාව හෝ තත්වය යන මෙයින් පොදු ප්‍රයෝජනය හෝ පුද්ගලික ප්‍රයෝජනය සඳහා ජල කම්බන්තයක් සැපයෙන වතුර අපතේ යාම, වැරදිලෙස පාවිච්චිකිරීම, ක්‍රම විරෝධී ලෙස පරිහරණය කිරීම හෝ නරක්වීම ඇතිවිය හැකිය නිසා හෝ ජල කම්බන්තයේ සැපයෙන වතුර විධිවිධ පරිදි පාලනයකිරීම හෝ බෙදාහැරීම සබැඳියෙන් අගතියක් සිදුවිය හැකිය නිසා හෝ මිඬොසකිරීමට හරිම හේතු සාධක තිබෙන කවර විටෙකදී වුවත් ප්‍රධානතුමා විසින් ඒ දේපලේ අයිතිකාරයා වෙත මීට යාමට ඇති උප ලේඛනයේ 'B' පෙරේමසේ ප්‍රකාර දැන්වීමක් භාරදිය හැකිය.

(2) එබඳු සෑම දැන්වීමකට ප්‍රධානතුමා අපේක්ෂාකරන වෙනස් කිරීම සඳහන්කර තිබිය යුතුවූහොත් හැර ඒ දැන්වීමේ සඳහන්කර තිබෙන කාලසීමාව ඇතුළතදී ඒ අයිතිකාරයා විසින් ප්‍රධානතුමා සත්කර්පනය වන පරිද්දෙන් ඒ දේවල් වෙනස්කළ යුතුයි.

(3) අයිතිකාරයාගේ පදිංචිය හෝ නාමය නොදන්නාමිට ඊට අදාළ දේපලේ කාටත් පෞනත සාහායක අලවා තිබෙනවිට ඒ දැන්වීම ඒ අයිතිකාරයාට විධිවිධ පරිදි භාරදුන්නාක්මෙන් සැලකිය යුතුයි.

144. ප්‍රධානතුමා විසින්—

- (a) යම් දේපලක අයිතිකාරයාගේ හෝ පදිංචිකාරයාගේ ඉල්ලීම පිට, හෝ
- (b) ඒ දේපලේ අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් මේ අතරු ව්‍යවස්ථාවල විධිවිධානවලට එකඟව යම් ජල සම්පාදන ක්‍රමයක් සෑදීම හෝ පසිප්ප දැමීම සබැඳි යෙන් යම් යම් දේ ඉහලතොසක හෝ වෙනස් නොකර තිබෙනම්;
- (c) ජල කම්බන්ත අයිතිකරුවන්ට හෝ ඒවාට හානිකිරීම හෝ වතුර අපතේ නාසනකර දැමීම හෝ වැරදි ලෙස පාවිච්චිකිරීම සබැඳියෙන් වූ මේ අතරු ව්‍යවස්ථාවල විධිවිධානවලට විරුධව යම් ක්‍රියාවක් හෝ දෙයක් ඒ දේපල අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් කරනලදව හෝ ඒ විධිවිධානවලට එකඟවන පරිද්දෙන් යම් ක්‍රියාවක් හෝ දෙයක් කිරීම මගහරින ලදුව හෝ තිබෙනම් එවිට; හෝ

කායී සභාවේ ප්‍රධාන ජල මාගීවලින් හෝ ජල කම්බන්තවලින් ඒ දේපලට දමා තිබෙන පුද්ගලික ජල සම්පාදනය සඳහා වූ පසිප්ප අසබැඳිකිරීම හෝ ඒ දේපලට ජලය සැපයීම අත්හිටවීම, කලකට නැවැත්වීම හෝ අඩුකිරීම කටයුතුයි.

145. කායී සභාවේ ජල කම්බන්තවලින් පුද්ගලික ජල සේවයක් සබැඳිකොට ඇතිගෙන හෝ දේපලක පදිංචිකාරයා විසින් ඒ සේවයේ කොටසක් කොට ඇති යම් පසිප්පයකින්, කර්මයකින් හෝ වෙනත් උපක්‍රමයකින් වතුර අපතේ යන කවර විටකදී වුවත් මහාම ඒ මහ ප්‍රධානතුමාට දැනුම්දිය යුතුයි. එසේ ගෙයි හෝ දේපලේ පදිංචිකරු පිළිබඳව වෙනගක් සිදුවූ කවර විටකදී වුවත් ඒ වෙනග සිදුවූ මේලාවේ සිට පෑ හතළිස්අටක් ඇතුළතදී අලුතෙන් එන පදිංචිකරුවා විසින් ඒ මහ ප්‍රධානතුමාට දැනුම්දිය යුතුයි.

146. යම් දේපලක පිහිටි පුද්ගලික ජලයෙහි කොටසක් කොට ඇති යම් කරුවෙකීන්, පසිපපයකින් හෝ වෙනත් උපක්‍රමයකින් වතුර අපහෝ ගතවා පෙනෙන්නට තිබෙන කවර විටෙකදී වුවත් ප්‍රධානතුමා විසින් හෝ එතුමා විසින් ඒ සඳහා බලය පවරන ලද යම් කෙනෙකු විසින් වහාම ඒ සේවය කාර්ය සහායව ප්‍රධාන ජලකමිත්තුවලින් වෙන්කළ හැකිය. ඒ දේපලේ අයිතිකරුවා විසින් හෝ පදිංචිකරුවා විසින් හෝ ඒ අපහෝ යාමට හේතුව ඉවත්කරනතුරු එහි සේවය නැවත සම්බන්ධ නොකළ යුතුයි.

147. 143 වැනි අතරු ව්‍යවස්ථාවේ සඳහන් යම් කාරණයක් උඩ කොටසකට සම්බන්ධව පුද්ගලික ජලයෙහි කාර්ය සහායව ප්‍රධාන ජලමාධ්‍යයට හෝ ජලමාධ්‍යවලට සම්බන්ධව ප්‍රධානතුමා විසින් හෝ ඒ ජලමාධ්‍යවලට සම්බන්ධව පසු ඒ මුදල බහුල අපහු දෙනු ලැබේ. ඇත්ත වශයෙන් විශ්ලේෂණ මුදල ගණන් බලනලද විශ්ලේෂණ වාර්ෂික වාර්ෂිකව පසු ඒ වැඩිදෙනෙක් ඒ වැඩිදෙනෙක් අයිතිකරු විසින් ඒ වැඩිදෙනෙක් විශ්ලේෂණ ගණන ගෙවිය යුතුයි.

- 148. (a) ජලකමිත්තුවේ වතුර ප්‍රමාණවත් නොවීම නිසා; හෝ
- (b) ප්‍රධාන ජල මාධ්‍ය හෝ ජලකමිත්තුවේ වෙනස් කිරීම හෝ අලුත් වැඩිකිරීම සඳහා හෝ ප්‍රධාන ජල මාධ්‍යවලට පසිපප සම්බන්ධකිරීම සඳහා හෝ එසේ කිරීම අවශ්‍යතාව නැතහොත් ප්‍රශ්නාලය නිසා; හෝ
- (c) පොදු වතුර පසිපපයකට සිදුවූ යම් අලාභයක් නිසා හෝ එහි වතුර අපහු වීම හෝ අපහෝ යළි නිසා එසේ කිරීම අවශ්‍යතාව නැතහොත් ප්‍රශ්නාලය නිසා; හෝ
- (d) ගින්නක් පැන නැගීමෙන් යම් අලාභයක් සිදුවී තිබිය නැතහොත් සිදුවීමට ඉඩ තිබිය නිසා; හෝ

ඒත්තුයන කවර විටෙකදී වුවත් ප්‍රධානතුමා විසින් අභ්‍යන්තරයට යම් යම් අතරු ව්‍යවස්ථා යටතේ හෝ අභ්‍යන්තරව නිබන්ධ හෝ අභ්‍යන්තරව නිබන්ධ වැනි යම් වතුර බද්දක් හෝ වෙනත් මුදල් අදියම් සම්බන්ධයෙන් කිසිම අවස්ථාවක නැතුව කාර්ය සහායව ජලකමිත්තුවලට සම්බන්ධව යම් ප්‍රධාන ජලමාධ්‍යයකින්, පොදු උල්පත්කින්, පසිපපයකින් හෝ වෙනත් උපකරණයකින් ජලය සැපයීම සම්පූර්ණයෙන්ම හෝ අඩුවශයෙන් හෝ අත්හිටවීම, අඩුකිරීම හෝ වෙන අනන්තව හැරවීම කළ හැකිය.

149. එක් එක් පුද්ගලික සේවයේ කරුණු ගෙවත් ඉවසාවන් ඒ කරුණු නොහොත් ඉවසාවේ සිට ප්‍රධාන ජලමාධ්‍ය දක්වා වතුර ලබාගන්නා පසිපපයේ කොටසක් කාර්ය සහායව සතු දේපල වශයෙන් සැලකිය යුතුය; ඒ කොටස නඩත්තුකිරීම, අලුත් වැඩිකිරීම, හෝ එහි අලුත් කැලී දීම සඳහා වූ විශේෂ කාර්ය සහායව දැරිය යුතුය. ඒ කොටස හැරී වෙනත් යම් අලුත් වැඩිකිරීමක් නොහොත් අලුත් කැලී දීමක් සඳහා වූ විශේෂ කාර්ය සහායව දැරිය යුතුය. ඒ කොටස හැරී වෙනත් යම් අලුත් වැඩිකිරීමක් නොහොත් අලුත් කැලී දීමක් අවශ්‍ය වන්නේ ඒ සේවය සපයා ඇති දේපලේ අයිතිකරු හෝ පදිංචිකරු විසින් ඕනෑකමින් කරනලද යම් ක්‍රියාවකින් හෝ පැහැර හැරීමකින් සිදුවූ යම් හානියක් හේතුකොටගෙන නම් එසේ අලුත් වැඩිකිරීම හෝ අලුත් කැලී දීම සඳහා යන විශේෂ එහි අයිතිකරු විසින් කාර්ය සහායව ගෙවිය යුතුය නිසා ප්‍රධානතුමා විසින් ඉල්ලා සිටීමට ඒ අයිතිකරු විසින් ඒ මුදල කාර්ය සහායව ගෙවිය යුතුය.

150. 140 වැනි අතරු ව්‍යවස්ථාව යටතේ යම් පුද්ගලික සේවයක් හෝ පසිපප සම්බන්ධයෙන් අනුමතකර තිබීම හෝ ඒ පුද්ගලික සේවය පිහිටි ඉඩමේ අයිතිකරුට හෝ පදිංචිකරුට යම් අතරු ව්‍යවස්ථාවලින් යම් අතරු ව්‍යවස්ථාවක් යටතේ යම් අවසරයක් හෝ සහනයක් දී තිබීම හේතුකොටගෙන පසිපපයේ යම් කොටසක් පිපිරීමෙන් හෝ පසිපපයේ යම් කොටසකින් නොහොත් ඒට සහකරනලද දෙයකින් වතුර ප්‍රවාහයට හෝ සිදුවන යම් අලාභයක් හැරවීමකින් කාරණයක් සම්බන්ධයෙන් වුවද කාර්ය සහායව කෙරෙහි යම් වගකීමක් පැවරී තිබිය යුතුය යම් අතරු විසින් ඒ මුදල කාර්ය සහායව ගෙවිය යුතුය.

151. කොන්ත්‍රාත්තුවක්, බළපුවක් හෝ කිසිමක් පිට හෝ එසේ නැතුව හෝ කාර්ය සහායව ජලය සපයාගෙන ගනිමට බලාපොරොත්තු නොවූ නිසා හෝ යම් කමිත්තුවක් කර ගෙනයාමේදී නාවකාලික වශයෙන් ජලය සැපයීම අත්හිටවීම නිසා හෝ වැලැක්විය නොහැකි වෙනත් යම් කාරණාවක් හෝ අනතුරක් නිසා හෝ එසේ කිරීමට බැරවුණොත් ඒ හැන අලාභයෙන්ම කාර්ය සහායව බැරී නැත.

152. (1) ජල කමිත්තුවලට සම්බන්ධව පුද්ගලික ජල සේවයක් සපයා ඇති ඕනෑම ඉඩමක පදිංචිකරුට වෙන පැයකට නොඅඩු කාලසීමාවකට කලින් දැනුම් දී ප්‍රධානතුමා විසින් හෝ ඒ සඳහා එතුමා විසින් ලියවිලිකින් බලය පවරනලද වෙනත් යම් නිලධාරියෙකු විසින් ඒ සේවය සම්බන්ධයෙන් පසිපප, කමිත්තුව හා සම්බන්ධ දේවල් යන මේවායේ සම්බන්ධ පරීක්ෂාකිරීම පිණිස ඒ සේවයෙන් සැපයෙන ජලය අපහෝ ගතවාද නිසා නිසඟකර හැරීම පිණිස ඉර පැයකට හා ඉරබැසීම අතර වූ ඕනෑම විටෙකට එහි දේපලට ඇතුල්විය හැකිය.

(2) යම් කාරණයක් නිසා එහි දැන්වීම ඒ දේපලේ පදිංචිකරු යට පුද්ගලික වශයෙන් දෙන්නට හෝ බාරදෙන්නට කුපුච්චිකරුට ඒ දේපලේ කාවත් පෙනෙන නැතහොත් දැන්වීම අලවා කැඩීම මේ අතරු ව්‍යවස්ථාව සඳහා ප්‍රමාණවත් වන්නේය.

153. මේ අතරු ව්‍යවස්ථා යටතේ කාර්ය සහායව ගෙවිය යුතු මුදල් ප්‍රධානතුමාට හෝ එහි මුදල් තැරගැනීමට බලය දෙනලද කාර්ය සහායව නිලධාරියාට කාර්ය සහායව ගෙවිය යුතු වන්නේය.

මැලේරියා උණ වැලැක්වීම

154. ඕනෑම ඉඩමක අයිතිකරු හෝ පදිංචිකරු හෝ විසින්, මදුරුවන්ගේ හෝ රෝගවාහක ක්‍රම ප්‍රාණීන්ගේ වැඩිම ඇතිවිය හැකි සියලුම භාජන එහි ඉඩමෙන් ඉවත්කළ යුතුය. නැතහොත් ඉවත්කරවිය යුතුය.

මදු වැනි මේලදම

155. කිසිවකු විසින් කිසිම මත් බීම වීදියක් හෝ වෙනත් මදු පානයක් හෝ තාල වීදියක් යම් ගසකින් ගන්නාලද රු, හෝ පැයකට උක් ගුණ හෝ අඩුරුදු දහසයෙන් පහළ කිසිම පිරිමි ලමයකට හෝ කිසිම ස්ත්‍රියකට හෝ විකිණිය යුතු නැත.

නොවූපලවල්

156. කාර්ය සහායව පිහිටුවා තිබෙන ඕනෑම නොවූපලක් සම්බන්ධයෙන් අයකරනු ලබන සියලුම නොවූපල ගාණු ප්‍රධාන තුමා විසින් ඒ සඳහා ලියවිලිකින් පත්කරනලද අය විසින් එකතු කළ යුතුය.

157. විවිධ පරිදි පත්කරනු ලැබූ නොවියකු නොවූ වෙනත් කිසිවකු විසින්, යම් ගහක කාර්ය සහායව පිහිටුවනලද යම් නොවූපලකින් හෝ යම් නොවූපලක සිට ගත ඉහලට හෝ පහලට හෝ හැරුණු බාධකයක් ඇතුළත යම් බරුවකින් හෝ වෙනත් බරු පාරු විශේෂයකින් හෝ කිසිම මගියකු, බඩු බාහිර, රථ වාහනයක් හෝ සහකු යම් ගාණුවකට හෝ පාරිභෝගික මුදලකට හෝ එයොබට ගෙනයායුතු නැත.

මාමාවන් හා අභිපාරවල්

158. වම් 1946ක් වූ නොවැම්බර් මස 15 වැනි දින අඩක 9,629 දරණ "ගැසට්" පත්‍රයේ පළවූ අතරු ව්‍යවස්ථා 08 සිත් සංශෝධනය කරනු ලැබේ එනම්:—

(1) "මාමාවන් හා අභිපාරවල්" පිළිබඳව අතරු ව්‍යවස්ථාව 6 වැනි අතරු ව්‍යවස්ථාව එක්කම ඊලඟට පහත සඳහන් අර්ථ අතරු ව්‍යවස්ථා ඇතුළත් කිරීමෙහි:—

"6. (A) මැදින් වැටුණු කිසිම පොදු මාවතක් හෝ අභිපාරක් ඇති යම්කිසි කුඹුරු යායක් අස්වද්ද නිබන්ධ කල්හි, ප්‍රධානතුමාගෙන් කලින් ලබාගත් අවසරයක් ඇතුළුව, එතුමා විසින් නියමකරනු ලබන යම් යම් කොන්දේසිවලට හා නියමයන්ට යටත්වද ඒ ගොවිතැන්කර නිබන්ධ කාලය ඇතුළතද ඒ කුඹුරුවලට ගමියන් ඇල්වීම වැළැක්වීම සඳහා එහි මාවත හෝ අභිපාර හරහා සුදුසු කුඹුරුකින් සැදීමට ඒ කුඹුරු යාය වසාකර නිබන්ධ ගොවින්ට අයිතිවාසිකම තිබේ.

6. (B) ප්‍රධානතුමා විසින් ලියවිලිකින් බලය පවරනලද කාර්ය සහායව ඕනෑම නිලධාරියෙකුට යම් විවිධයක් හෝ පාරක් ආරක්ෂාකිරීම, ප්‍රවේශනකිරීම, වැඩිදියුණුකිරීම, අලුත් වැඩිකිරීම හෝ සැදීම සඳහා අවශ්‍යයයි නම් කාලය ඇතුළත පරිදි, සියලුම අගල්, නොවහසු කාණු, දියහළ හෝ වතුර බස්නාවල් සැදීමට, හෝ දැමීමට, පිරිසිදුකිරීමට හා ඇරනැබීමටත්, ඒ විවිධ හෝ පාර හෝ සැදීමට අරමුණකර නිබන්ධ විවිධ හෝ පාර අසල හෝ ඒ එක්කම හෝ පිහිටි යම් යම් ඉඩම්වල හෝ සුම්භාගවල හෝ ඒවා හරහා හෝ යම් යම් කාණු, උගවල්, නව්වු හෝ පාලම් සාද සකැකිරීමටත් බලය තිබේ."

(2) (a) "මහාජන සෞඛ්‍ය හා නොමනා හැසිරීම" පිළිබඳව අතරු ව්‍යවස්ථාවල 4 වැනි අතරු ව්‍යවස්ථාව එක්කම ඊලඟට පහත සඳහන් අලුත් අතරු ව්‍යවස්ථා යෙදීමෙහි:—

5. (B) රුහු 9ට පසු කිසිවකු විසින් එළියක් නැතුව හා යම්කිසි නිතරනුකුල කාරණයක් නැතුව කිසිම පොදු මාවතක් හෝ පාරක් හෝ පොදු ස්භාගයක නිකරුණේ ඇවිදිය යුතු නැත. නිසම වශයෙන් දැන්වීමක් නොකර නිකම් විදුලි පන්දමක් හෝ දුල්විය හැකි සහකු සුත්‍රයක් හෝ ලග තිබීම පමණක් මේ අතරු ව්‍යවස්ථාව සඳහා ප්‍රමාණවත්යැයි සහකු නොලැබේ.

6. කිසිවකු විසින් කිසිම පොදු පාරක හෝ මාවතක් හෝ කිසිම පොදු ස්භාගයක නමට නමට ආරක්ෂාකරගත නොහැකි ලෙස බිමක්කමින් හෝ නොහික්වූ විදියකට හැසිරෙමින් හෝ නොසිටිය යුතුය.

7. ප්‍රධානතුමාගෙන් ලත් අවසර පත්‍රයක ප්‍රකාරයට හා ඒ අවසර පත්‍රයේ සඳහන් වේලාවල් හා ප්‍රදේශ සීමා ඇතුළතදී මිස හැත්තළු කිසිවකු විසින් ගම් ප්‍රදේශය තුළ කිසිම මාවතක ගෝ ආධිපාරක මොනම රැස්වීමක්වත් පැවැත්වීම හෝ ගම් සභාවක් හෝ සමුහයක් අමතා දේශනාකිරීම් හෝ කර්තව්‍ය පැවැත්වීම හෝ නොකළ යුතුයි;

(b) එහි 5 වැනි හා 6 වැනි අතර ව්‍යවස්ථා 8 වැනි හා 9 වැනි අනුච්චිත නැවත ආකූලයෙකි.

159. වම් 1947ක්වූ ජනවාරි මස 31 වැනි දින අංක 9,661 දරණ ගැසට් පත්‍රයේ පළමු අතර ව්‍යවස්ථාවල “අපරාධ ආහාර පාන වහා වහා” පිළිබඳවූ අතර ව්‍යවස්ථා පවත්වාගෙන යාමට 10 වැනි අතර ව්‍යවස්ථාව එක්කම ඊලඟට පහත දැක්වෙන අදහස් අතර ව්‍යවස්ථා දෙකකි:—

“10A. රාජ්‍යය පිළිබඳ වෛද්‍ය නිර්ධාරිතාවයේ නියමය පිට මහජනයා පිසින් ගම්කිසි විටෙක ආහාරයක් හෝ බීමක් පාවිච්චිකිරීම නොදොන් පරිභෝගකිරීම සනිටාහරණවට ගියා දැකකා ඊයා රෝගී වසංගතයක් පැතිර පවත්නා සමයක ගම් විශාලප්‍රදේශයේ ප්‍රධානස්ථානවලට සීමිත පාවිච්චිකිරීම නොදොන් පරිභෝගකිරීමට ප්‍රදේශ සම්පත් නිසා හෝ කාර්ය සහාය වියේජනාවකින් සම්බන්ධ කරගෙන නිවැරදිව පවරා දීමට අවශ්‍ය වුවහොත් ප්‍රධානතුමා විසින් අනුමැතියක් ගැස්වීමෙන් හෝ වෙනත් අන්දමකින් හෝ ආයතන සභාව නිර්ණය කරනු ලබන ගම් කාල සීමාවකට එකී ප්‍රධානස්ථාන නවතා වෙළඳුම් කළහොත් හෝ වෙළඳුම් නවතා තිබුනහොත් එසේ දැක්වීමක් කළාට පසු එය නවතා කරවා එදාමට සුදුසුයයි හැඟෙන ගම් අන්දමකට විනාශකර දැමිය යුතුයි.

10B. 10A වැනි අතර ව්‍යවස්ථාව යටතේ නවතා කරනු ලැබූ විනාශකරන ලද්දකු වෙතම ආහාර ප්‍රධානස්ථාන හෝ බීමක් සෙවීමෙන් වත් ඒ ප්‍රධානස්ථාන කඩාගෙන සිටි අයට කිසිම අලාභයක් හෙවත් සුදුසු නැත.”

අවලංගුකිරීම

160. 1901ක්වූ ජූනි මස 14 වැනි දින අංක 5,786 දරණ ගැසට් පත්‍රයේ පළමු ප්‍රකාරයේ ප්‍රදේශයේ, එහි නියෝග යනුවෙන් සඳහන් කරනලද වරින්වර සංඝෝධිතවූ අතර ව්‍යවස්ථා පංතිය, එහි 5 සිට 8 දක්වාත්, 12 සිට 14 දක්වාත්, 28 සිට 39 දක්වාත්, 44 සිට 68 දක්වාත්, 70, 72 සිට 75 දක්වාත්, 78 සිට 82 දක්වාත්, 94 සිට 109 දක්වාත්වූ අතර ව්‍යවස්ථා ප්‍රධානස්ථාන ගම් ප්‍රදේශය සම්බන්ධයෙන් පමණක් අවලංගු කිරීමෙන් මෙයින් සංඝෝධනය කරනු ලැබේ.

වචනානි නිරූපණය

161. මේ අතර ව්‍යවස්ථාවල— “ප්‍රධානතුමා” යනුවෙන් කාර්ය සහාය ප්‍රධානතුමා අදහස් කරනු ලැබේ.

“කාර්ය සහාය” යනුවෙන් උඩපළාත ගම් ප්‍රදේශයේ ගම් කාර්ය සහාය අදහස් කරනු ලැබේ.

ජලසම්පාදන ක්‍රමයක් සම්බන්ධයෙන් “ගෙදරදොරේ කටයුතු” යන පදයට කුලියට දීම පිණිස අසවයන්, ගවයන් රථවාහන නඩාගෙන ඇති කල්හි ඒ අසවයන් හෝ ගවයන් සඳහා හෝ ඒ රථවාහන සේදීම සඳහා හෝ වුවමනාකරන ජලය හෝ ගම් කම්පන්තයක් ප්‍රධානස්ථානයක් හෝ වෙළඳුමක් සඳහා හෝ ජල උල්පත් හෝ පිනුම් කටාක සඳහා හෝ ගම් කාර්මිකවූ හෝ අලංකාරකිරීමක් සඳහා හෝ වැඩි අමුණු කම්පන්ත යක් සඳහා හෝ ජලය සැපයීමක් ඇදලූන් නොවේ.

උපලේඛනය

A පෝර්මය

ගම් කාර්ය සහාය, උඩපළාත ජලකම්පනය දෙපාර්තමේන්තුව අංකය: ———. උඩපළාත ගම් කාර්ය සහාය ප්‍රධානතුමා වෙතටයි. වැලිමඩ. මීට යාකොට ඇති උපලේඛනයේ සඳහන් ප්‍රකාරයට ———. ——— කොටසකින් නොමිමර ——— දරන ගෙට පුද්ගලික ජලසම්පාදන සේවයක් { *සෑදීම *වෙනස්කිරීම *දැකිකිරීම *ලැබීම

සඳහා තමන්ගේම අනුමතිය ලියවිල්ලකින් දෙන මෙන් මෙයින් ඉල්ලුම් කර සිටීම. ජලය වුවමනාව නිබන්දන ගෙදරදොරේ කටයුතු හෝ වෙනත් කටයුතු සඳහාද යනවග: ———. දේපල පාවිච්චිකරණයේ කුමන කටයුත්තකටද: ———. නැත්පත් කර ද මුදල: ———.

Table with 3 main columns: පුද්ගලික දේපල සම්පත්, කාර්ය, ජල වැය. Sub-columns include අංක, වර්ගය, ප්‍රදේශ, වර්ගය, වර්ගය, වර්ගය, වර්ගය.

වෙනත් කරුණු— පැහැදිලිව ලියනු { *අයිතිකාරයාගේ අත්සන: ———. *අයිතිකාරයාගේ නම: ———. *අයිතිකාරයාට ලියුම් ලැබෙන පිලිවෙල: ———. *පදිංචිකාරයාගේ අත්සන: ———. *පදිංචිකාරයාගේ නම: ———. ඉල්ලුම්කරු.

B පෝර්මය

උඩපළාත ගම් සහාය කාර්යාලය, වැලිමඩ ——— 19——.

පළමු නිවැරදි සේවයක් වෙනස්කිරීමට කරන දැක්වීම විදියේ නොමිමර ——— දරණ ගෙය අයිතිකාරයා වෙතටයි.

ඉහත සඳහන් දේපලට සම්පත් නිබන්දන වතුර පයිප්ප පරික්ෂා කර බලන ලදී ඒවායේ ගම් ගම් චූෂ් දක්නට නිබන්දන බැවින් ඒවා මෙහි පහත සඳහන් වෙනස්කිරීම් හෝ අලුත්වැඩියා කිරීම අවශ්‍ය බැවින් සහතික කරමි. ඒවා යථාපරිදි සම්පූර්ණ කරන මෙන් තමන්ගේම මෙයින් දැනුම් දෙමි.

මේ නිවැරදිකම ලැබී දවස් ——— ක් ඇතුළත මා සතුටු වන පරිදි එකී වෙනස් කිරීම් හා අලුත්වැඩියාවල් නොකළොත් තමන්ගේම සේවයේ දේපලට සම්පත් නිබන්දන පයිප්ප ජලකම්පනයෙන් අසම්බන්ධ කරනු ලැබේ.

මා සතුටු වන පරිදි ඒ නල මාගේ අලුතෙන් දමනතුරු වෙනස්කරනතුරු හෝ අලුත්වැඩියා කරනතුරු එය ජලකම්පනය ගට නැවත සම්බන්ධ කරනු නොලැබේ.

වෙනස්කිරීම් හා අලුත්වැඩියා කිරීම්: ———. උඩපළාත ගම් කාර්ය සහාය ප්‍රධානතුමා. * වුවමනා නැති වචන කපාදමනු

(වම් 1949ක්වූ නොවැම්බර් මස 25 වැනි දින අංක 10,047 දරන ලංකා ගැසට් පත්‍රයේ පළමු ඉංග්‍රීසි අතර ව්‍යවස්ථාවල සිංහල අනුමාදයකි.)

L.G.D.—G.C.—14/11/7.

ගම් සහාය ආඥාපණය

ගම් සහාය ආඥාපණයෙන් (198 වැනි පරිච්ඡේදයේ) 49 වැනි වගන්තිය යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිලාස්ග ගම් ප්‍රදේශයේ ගම් කාර්ය සහාය දෙපාර්තමේන්තුව, 1947ක්වූ සැප්තැම්බර් මස 24 වැනි දින අංක 9,773 දරන ගැසට් අනුමැතියෙන් පළමු ප්‍රකාශනයෙන් සංශෝධිතවූ එකී වගන්තියේ (3) වැනි උප වගන්තියෙන් සංශෝධනය හා ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍යතුමා කෙරෙහි පැවරී නිබන්දන බලයේ ප්‍රකාර එතුමා විසින් සිදුකරන ලද අතර ව්‍යවස්ථා.

ජ. බිලිලිම. කන්තන්තර,

සංශෝධන හා ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍ය කාර්යාංශයේ ස්ථාවර ලේකම් හැන.

වම් 1949ක්වූ නොවැම්බර් මස 15 වැනි දින කොළඹදීය.

අතර ව්‍යවස්ථා ඉඩම් හා දේපල

1. කිසිවකු විසින් ගම් අම්බලමක්, මඩමක් හෝ මහජනයාගේ විනෝදය සඳහා පැවැත්වෙන එළිමහන් භූමියක් හෝ ස්ථානයක් විනාශකිරීම, ඒට අලාභයාකී කිරීම, හෝ එය ප්‍රයෝජනගැනීම සම්බන්ධයෙන් අවහිරකිරීම හෝ නොකට යුතුයි.

2. කිසිවකු විසින් කායේ සභාව කෙරෙහි පවර තිබෙන නොහොත් කායේ සභාවේ පාලනය යටතේ පවත්නා කිසිම මුහුණිමක් හෝ පොදු භූමිභාගයක් විනාශකිරීම, ඊට අලාභයාකි කිරීම හෝ එය බලෙන් අල්ලාගැනීම හෝ නොකටයුතුයි.

3. ප්‍රධානතුමාගේ බලය නැතිව කිසිවකු විසින් කිසිම මුහුණු ඉඩමකින් හෝ පොදු භූමිභාගයකින් වැලි, පස්, ගල්, වැනොන ගස් නොහොත් පැලෑටි ඉවත්කිරීම, හෝ ඒ ඉඩමේ නොහොත් භූමිභාගයේ පොදුව මොනම විධියකින්වත් විරූපිකිරීම හෝ වෙනස්කිරීම හෝ නොකටයුතුයි.

4. ප්‍රධානතුමාගේ අවසරපත්‍රයක් නැතුව කායේ සභාව සතු මොනම පොදු ඉඩමකටත් කිසිම අභවයකු, ගවයකු, බැටදුවකු, එළුවකු, හෝ උරාකු දිගේලි කිරීම හෝ තණ කැවීමේ යෙදවීම හෝ නොකටයුතුයි. එබඳු සෑම අවසර පත්‍රයක්ම අවුරුද්දකට හෝ ප්‍රධානතුමා විසින් තීරණය කරනු ලබන ඊට අඩු කාල පරිච්ඡේදයකට හෝ වලංගුවන්නේය.

5. ඒ සඳහා ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලය පවර තිබෙන ඕනෑම කෙනෙකුට, 4 වැනි අතුරු ව්‍යවහාරය යටතේ අවසරපත්‍රයක් නැතුව යම් පොදුඉඩමක දිගේලිකර තිබෙනු හෝ තණකැවීමේ යෙදවීමට දැන්වීමට උදව් දෙන ඕනෑම අභවයකු, ගවයකු, බැටදුවකු, එළුවකු, හෝ උරාකු බාද තහනම් කළ හැකිය.

6. යම්කිසි විශේෂ ගමක ප්‍රයෝජනය සඳහා කායේ සභාව විසින් යම් පොදු තැනකට වෙන්කර තිබෙන විට එබඳු යම් ගමක පදිංචි නැති කිසිවකු විසින් ප්‍රධානතුමාගෙන් ලත් ලියවිල්ලකින් අවසරයක් නැතුව ඒ තැනකට ගියහොත් දිගේලිකිරීම හෝ ගවයන්ට දඩාවටේ යෑමට ඉඩකිරීම හෝ නොකටයුතුයි.

7. කිසිවකු විසින්, පොදු තැනකට වශයෙන් වෙන්කොට ඇති යම් ඉඩමක පිහිටි යම් වැටකු විනාශකර දැමීම හෝ යම් දොරටුවකට අවහිරකිරීම හෝ යම් පොදුතැනක අපවිත්‍ර කිරීම නොහොත් දුම්රු කිරීම හෝ නොකටයුතුයි.

8. ප්‍රධානතුමාගෙන් ලත් ලියවිල්ලකින් අවසර ඇතුව එක් ගවයකුට මාසයකට හෝ පණ බැගින් ගණන් බලනලද ගාස්තුවක් ගෙවා, ගම් ප්‍රදේශයෙන් පිටත පදිංචි අයට අයිති ගවයන් (වැවිලි කටයුතු සඳහා තාවකාලික වශයෙන් ගම් ප්‍රදේශයතුළට ගෙන එන ලද මීගවයන් හැරයි) කායේ සභාවේ පාලනය යටතේ පවත්නා ඕනෑම පොදු තැනකට ගොස් (උලා) කෑම පිණිස දිගේලි කරන හැකිය.

9. පොදුගලකට සෑම ඉඩමක අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් ඒ ඉඩමේ මාසිම පැලෑණි වැටවලින් හෝ කාණුවලින් හෝ පොදුවේ නදින් සවිකරනලද ගල්වලින් හෝ කායේ සභාව විසින් අනුමතකරනු ලබන වෙනත් යම් අයුමකින් හෝ සලකුණු කරවිය යුතුයි.

10. එකිනෙකට යාව පිහිටි ඉඩම් දෙකක් සබඳකරගත්වූ විට ඒ ඉඩම් දෙක අතර වූ පොදු මාසිම සලකුණුකොට හෝ සාද එය මනාලෙස පවත්වාගෙනයාම ගැන එකී ඉඩම්වල අයිති කාරයන් හෝ පදිංචිකාරයන් එකී වගබලාගත යුතුයි.

11. (1) ඒ සඳහා ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් දැන්වීමක් ලැබුණිවිට ඕනෑම ඉඩමක අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින්, ඒ දැන්වීමේ දක්වා තිබෙන කාලයතුළ හා එහි සඳහන් ප්‍රකාරයට තම ඉඩමේ මාසිම සලකුණු කිරීම හෝ සෑදීම කළ යුතුයි.

(2) ඒ දැන්වීමේ දක්වා තිබෙන අයුමට හෝ කාලසීමාව ඇතුළතදී සලකුණුකිරීම හෝ සෑදීම නොකරන ලද්දේ නම් ප්‍රධානතුමා විසින් මිනිත්පෙරුවකු ලවා ඒ මාසිම සලකුණු කරවිය හැකිවන්නේ හැර ඒ සඳහා වූ මිනිත්පෙරුව ඒ දැන්වීමේ නිගමයන් ඉම් නොකළ අයගෙන් කායේ සභාවට එහිට තිබෙන අයක් පරිද්දෙන් අයකර ගතද හැකිය.

12. කිසිවකු විසින් යම් ඉඩමක වැටකු හෝ මාසිමක් දැනුවත් කමින් හෝ ඕනෑකමින් වෙනස්කිරීම හෝ විරූපිකිරීම හෝ ඊට අත්හැරවීම හැකි කිසිම ක්‍රියාවක් කිරීම හෝ එහි තිබෙන යම් ඉඩම් සලකුණක් ඉවත්කිරීම හෝ නොකටයුතුයි.

13. යම් පොදු සේවයක කටයුතු සඳහා නඩත්තුකරගෙන යන යම් යම් කමිහි, යනතු සුත්‍ර, කරු යන මේවායින් ගමකට අලාභයක් සිදුවීම වළක්වාලීම පිණිස හෝ ඒවායේ කැඩීහැරීයා කැප් හරිකැප්සීම නොහොත් අලුත්වැඩියා කිරීම පිණිස හෝ ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් බලය ලත් ඕනෑම කෙනෙකුට ගම් ප්‍රදේශය තුළ ඕනෑම පොදුගලක ඉඩමකට ඇතුල්විය හැකිය.

මාසිමක් හා අභිපාරවල්

14. එක් එක් මාසිමක හෝ අභිපාර මේ මේ ප්‍රදේශය මස්සේ වැටි යා යුතුයයි කියාද එහි පලල මේනෙන් විය යුතුයයි කියාද කායේ සභාව විසින් තීරණය කරගන්නා ලද ප්‍රකාරයට සෑම පොදු මාසිමක හෝ අභිපාරයක්ම සාද හෝ නැවත සාද පවත්වාගෙන යා යුතුයි.

15. කිසිවකු විසින්—
(a) තනා අවසන්කරනලද හෝ තනාගෙන යන්නාවූ හෝ කිසිම පොදු මාසිමකට හෝ අභිපාරකට අනතුරු කිරීම, අලාභකිරීම, හානිකිරීම, අවහිරකිරීම හෝ එය බලෙන් අල්ලාගැනීම හෝ එය පාවිච්චිකරනු ලැබීමට වෙනත් ක්‍රමයකින් බාධාකිරීම; හෝ

(b) කායේ සභාවේ අවසරය පිට මිස නැත්නම් එසේ තනා අවසන්කරනලද හෝ තනාගෙන යන්නාවූ හෝ කිසිම පොදු මාසිමක හෝ අභිපාරයක් වෙත අනකට හැරවීම; හෝ

නොකළ යුතුයි.

16. (1) කුඹුරු මැදින් වැටි තිබෙන යම්කිසි පොදු අභිපාරයක් සිරින් පරිදි එහි කිසි පළල් ප්‍රමාණය ඇතිව මැනවින් පාලනය කිරීම ඒ ඒ කුඹුරු ගිමියන්ගේ යුතුකමය.

(2) සිරින් පරිදි පොදු අභිපාරකට වුවමනා තරම්වූ පළල් ප්‍රමාණය අඩුවන ලෙස කිසිවකු විසින් එය කැපීම හෝ බලෙන් අල්ලා අවහිර කිරීම හෝ නොකළ යුතුයි.

17. මැදින් වැටුණාවූ කිසිම පොදු මාසිමක් හෝ අභිපාරයක් ඇති යම්කිසි කුඹුරුයාගේ අභිපාරය කිසිම කල්හි, ප්‍රධානතුමා ගෙන් කලින් ලබාගත් අවසරයක් ඇතුවද, එතුමා විසින් නියම කරනු ලබන යම් යම් කොන්දේසිවලට හා නියමයන්ට යටත්වද ඒ ගොවිතැන්කර තිබෙන කාලය ඇතුළතදී ඒ කුඹුරුවලට ගවයන් ඇතුල්වීම වැළැක්වීම සඳහා එකී මාසිම හෝ අභිපාර හරහා සුදුසු කවුල්ලක් සෑදීමට ඒ කුඹුරුයාගේ මහාකර තිබෙන ගොවීන්ට අයිතිවාසිකම තිබේ.

18. යම්කිසි පොදු මාසිමක් හෝ අභිපාරයක් සෑදීමේ හෝ අලුත්වැඩියාකිරීමේ වැඩක් ආරම්භකර තිබෙන විට අණබෙර යක් නිකුත් කිරීමෙන් හෝ වෙනත් ක්‍රමයකින් හෝ අඩුගණනේ නුත් දවාත්වත් කල් නියා දැනුමද මෙන් පසු ඒ කටයුතු සඳහා වුවමනාකරන තරම්වූ කාලයක් තුළ මහාජනයා විසින් එකී මාසිම හෝ අභිපාර පාවිච්චිකරනු ලැබීම තහනම්කිරීමට ප්‍රධානතුමාට බලය තිබේ.

19. කායේ සභාව විසින් ඒ සඳහා සම්මතකරගනු ලැබූ ගෝප්‍රනාවකින් කිසිම පොදු මාසිමක් හෝ අභිපාරක ඕනෑම වර්ගයක හෝ පහිකරියක අධික රචවාගන ගමනාගමනය සීමාකිරීම හෝ නතරකිරීම නිත්‍යකුකුල වන්නේය.

20. ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලය පවරන ලද කායේ සභාවේ ඕනෑම නිලධාරියෙකුට යම් විවිධයක් හෝ පාරක් ආරක්ෂා කිරීම, ප්‍රදේශ කිරීම, වැඩිදියුණුකිරීම, අලුත්වැඩියාකිරීම හෝ සෑදීම සඳහා අවශ්‍යයයි තමාට කාල නාවෙන පරිදි, සියලුම අගල්, නොවහඳු කාණු, දිගුනළු හෝ වතුර බස්නාවල් සෑදීමට, සෝදුණිමට, පිරිසිදුකිරීමට හා ඇරනැතිමටත්, ඒ විවිධ හෝ පාර හෝ සෑදීමට අරමුණකර තිබෙන විවිධ හෝ පාර ඇල හෝ ඒ එක්කම හෝ පිහිටි යම් යම් ඉඩම්වල හෝ භූමිභාගවල හෝ ඒවා හරහා හෝ යම් යම් කාණු, උමගවල්, තව්ටු, හෝ පාලම් සාද සකස්කිරීමටත් බලය තිබේ.

21. ඒ සඳහා ප්‍රධානතුමා විසින් නිසි පරිදි ලියවිල්ලකින් බලය පවරන ලද ඕනෑම කෙනෙකු විසින්—

(1) සාද තිබෙන්නාවූ නොහොත් සෑදීමට අරමුණකොට ඇත්තාවූ යම්කිසි පොදු මාසිමක් හෝ අභිපාරයක් සබඳකරගත්වූ කමිහිගම කිරීම පිණිස, වුවමනා කරන සියලුම වැඩකාරයින්, කරන්න, සතුන් හා වෙනත් උපකරණ ඇතිව උදේ 7 වත් සවස 5 වත් අතර කාලය තුළ ඒ මාසිම හෝ අභිපාර සාව නොහොත් ඒ අසල පිහිටි ඕනෑම ඉඩමකට ඇතුල් වීමද;

(2) එබඳු යම් කමිහිගමක් කරන ස්ථානයක් ඉවත්කිරීමට උවමනා පස්, කුණකලෙ හෝ දුම්රු සාද තිබෙන්නාවූ නොහොත් සෑදීමට අරමුණකොට ඇත්තාවූ පොදු මාසිමක් හෝ අභිපාරයක් යාව හෝ ලංව පිහිටි ඕනෑම ඉඩමකට පිහිකිරීමද;

(3) සාද තිබෙන නොහොත් සෑදීමට අරමුණකොට තිබෙන යම් පොදු මාසිමක් හෝ අභිපාරයක් සබඳකරගත්වූ යම් කමිහිගමක් කරගෙනයන කාලය තුළදී ඒ කමිහිගම කරගෙන යෑම සඳහා එකී මාසිම හෝ අභිපාර අසල ඇති ඉඩම හරහා කිසියම් තාවකාලික පාරක් සෑදීමද;

(4) යම්කිසි පොදු මාසිමක් හෝ අභිපාරයක් ආරක්ෂාකිරීම පිණිස, වැඩිදියුණුකිරීම පිණිස, අලුත්වැඩියාකිරීම පිණිස හෝ සෑදීමට පිණිස යම්කිසි කාණු, දිගු අගල් හෝ බෝක්කු සෑදීමක්, අලුත්වැඩියාකිරීමක්, හෝ ගැබකිරීමක් අවශ්‍යවන්නේ නම් එසේ කිරීමට ඕනෑම ඉඩමකට ඇතුල්වීමද;

නිත්‍යකුකුල වන්නේය.

එහෙත් (2) වැනි ඡේදයේ සඳහන් කරනලද පස්, කුණකසල හා වෙනත් ද්‍රව්‍ය නිසි කාරයක් ඇතුළතදී ඉවත්කර දැමිය යුතු වන්නා වූ (3) වැනි ඡේදයේ සඳහන් කරනලද තාවකාලික පාර යම්කිසි ගොඩනැගිල්ලක් තිබෙන ඉඩමකට හෝ කොටුකර තිබෙන ඉඩමකට හෝ විදුලිකට උසින් ගෙන යායුතු නොවන්නේය.

කාණ, කුණුවලවල්, අගු වී වලවල්, අඵ වලවල් හා සනීපාර ක්‍ෂා ව සඳහා නඩත්තු කරන දේවල් පරීක්ෂා කර බැලීම හා ශුඛපවිත්‍ය කිරීම

22. ප්‍රධානතුමා විසින් හෝ සෞඛ්‍ය පිලිබඳ වෛද්‍ය නිලධාරී තුමා විසින් හෝ සෞඛ්‍ය පරීක්ෂක තුමා විසින් හෝ ප්‍රධානතුමා හෙත් ලියවිල්ලකින් බලය ලත් යම් කෙනෙකු විසින් හෝ ගම් ප්‍රදේශය තුළ යම් දේපලක පිහිටි ඕනෑම කාණුවක්, කුණුවලක්, අගු වී වලක්, අඵ වලක් හෝ සනීපාර ක්‍ෂා ව සඳහා නඩත්තු කරනු ලබන යම් දෙයක් පරීක්ෂා කිරීම හා ඕනෑම සුදුසු වේලාවකදී එසේ පරීක්ෂා කිරීම සඳහා එබඳු සාහායකව ඇතුල්වීමක් නිතර ක්‍රමය; තවද එකී සාහායේ අයිතිකාරයා විසින් නොහොත් පදිංචිකාරයා විසින් ඒ සඳහා අවශ්‍ය විශ්වාසී සියලුම ආධාරකල යුතුයි.

23. ප්‍රධානතුමා විසින් ඕනෑම දේපලක අයිතිකාරයා වෙත හෝ පදිංචිකාරයා වෙත නිකුත්කරනු ලබන දැන්වීමකින් වහාම හෝ ඒ දැන්වීමේ දක්වනු ලබන යම් කාලසීමාවක් ඇතුළත හෝ ඒ දේපලේ පිහිටි යම් කාණුවක්, කුණුවලක්, අගු වී වලක්, අඵ වී වලක්, අඵ වලක් හෝ සනීපාර ක්‍ෂා ව සඳහා නඩත්තු කරනු ලබන දෙයක් සනීපාර ක්‍ෂා ක්‍රමය තර්කානුකූල නඩාගැනීමට මුළුතො සියහැකිවූ ඒ දැන්වීමේ සඳහන් කොට ඇති යම් යම් දේවල් කරන්ට ඕනෑම කිසි කිසිමකරන හැකියි.

24. ප්‍රධානතුමා විසින් යම් දේපලක අයිතිකාරයා වෙත හෝ පදිංචිකාරයා වෙත හෝ නිකුත්කරනු ලබන දැන්වීමකින් ඒ දැන්වීමේ දක්වනු ලබන යම් කාලසීමාවක් ඇතුළත ඒ දේපලේ පිහිටි යම් කාණුවක්, කුණුවලක්, අගු වී වලක්, අඵ වී වලක් හෝ සනීපාර ක්‍ෂා ව සඳහා නඩත්තු කරන යම් දෙයක් ඇතුළේ තිබෙන ද්‍රව්‍ය ඉවත්කර දැමීමට ඕනෑම කිසි කිසිමකරන හෝ ඒවා ඇතුළේ තිබෙන ද්‍රව්‍ය වෙනත් යම් සාහායකව එකී සඳහන්කරනු ලබන යම් අංශකින් සුදුසුසේ කිරීමට පිණිස ඉඩම්කරුට සැලැස්වීම හෝ නිතර ක්‍රමය ලැබුණි.

25. (1) ඒ සඳහා ප්‍රධානතුමා විසින් නිකුත්කරනු ලබන ලිපි සහ පද්‍රයක බලය යටතේ මිස නැත්නම් කිසිවකු විසින් ගම් ප්‍රදේශය ඇතුළත කිසිම ලැබුණි පවත්වාගෙන යායුතු නැත.

(2) (a) මහලොවකට කුණු විසින් හෝ සමාදාන විනිශ්චකාර තුමා විසින් හෝ අත්සන්කරනලද යහපත් වර්තයක් ඇත්නකු බවට වූ සහතිකයක් ප්‍රධානතුමා වෙත ඉදිරිපත් කරනු ලැබ හෝ තමා යහපත් වර්තයක් ඇත්නකු බැව් ප්‍රධානතුමාට ඒත්තු ගත හැකිලෙස වෙනත් අංශකින් බලපෑකරනු ලැබේ;

(b) ලිපි සහ පද්‍රයක බලය යටතේ අදහස්කරන සාහාය පහත සඳහන් කොන්දේසිවලට එකඟවද තිබෙනොත් මිස නැත්නම් කිසිවෙකුට ලැබුණි පවත්වා ගෙනයාම සඳහා ලිපි සහ පද්‍රයක බලය යටතේ ලැබීමට අයිතිවාසිකමක් නැත්තේය; ඒ කොන්දේසි කවරහුදෙත්:—

- (i) ගොඩනැගිලි සහිතකරණ ලෙස සාදනු ලැබ යහපත් තත්ත්වයක තිබිය යුතුයි. සෑම කාමරයක්ම මනා වාතාශ්‍රයක් ඇතිව ඇතුළතට හොඳට එළිය වැටෙන ලෙස සාදනු ලැබිය යුතුයි, තවද, ඒවාට විවෘත කළහැකි ජනෙල් සහිතව තිබිය යුතුයි, ඒ ජනෙල් විවෘතකල විට මතුපිට බිම වීම්ප්‍රමාණයෙන් පහළොහෙන් එක පංශුවකට අඩුනොවිය යුතුයි, සෑම කාමරයකම සාමාන්‍ය වර්ෂ ප්‍රමාණය අඩු ගණනේ වර්ෂ අඩි 120ක් වත් විය යුතුයි;
- (ii) සෑම කාමරයක බිත්ති හැමකැනම් උසින් අඩි 10කට නොඅඩුවිය යුතුයි, සුදුහුණු හා නිසිය යුතුයි;
- (iii) වහල්පල පොළොව මට්ටමේ සිට අඩි 6ක්වත් උසවිය යුතුයි;
- (iv) වහල යම් සේර ද්‍රව්‍යයකින් සාදා තිබිය යුතුයි;
- (v) ලිවැඩ කොටස්වල තෙල් සායම් හෝ සුදු හුණු හා නිසිය යුතුයි;
- (vi) බිම් හැමකැනම සිමෙන්ති දමා තිබිය යුතුයි;
- (vii) ඒ සාහායේ ප්‍රමාණවත් පරිදි ජලය බැසයාමේ පහසු කම් සලස්වා තිබිය යුතුයි;
- (viii) ගෙඩි අතු හා ඉවත දමන රෙඩු දුම්මට ඒ සාහායෙහි සෑහෙන උස මහක ඇති සෞඛ්‍ය සම්පන්න ලෙස පහතලද කුණු බාල්දි සෑහෙන ගණනක්ද, ස්නාන පහසුකම් හා වැසිකිලි පහසුකම්ද සපයා තිබිය යුතුයි. බලපත්‍රයක් ලබාගැනීමට අරමුණකොට තිබෙන ගොඩනැගිල්ලේ තේවාසිකයන් දහදෙනෙකුට එක් වැසිකිලියකට අඩු නැති ගණනක් බැසින් වූ වැසිකිලි ප්‍රමාණයක් තිබිය යුතුයි;

(ix) ඒ ගොඩනැගිල්ලේ සෑහෙන තරමේ ජලය ලබාගැනීමේ පහසුකම් තිබිය යුතුයි. බිමට ගැනීමට හොඳ වතුර සෑහෙන ප්‍රමාණයක් තිබිය යුතුයි. ස්නාන පහසුකම් සැපයිය යුත්තේ ස්නානය කරන විට බිමට ගන්නා ජලය අපවිත්‍ර නොවන පරිද්දෙනි;

(x) ඒ ගොඩනැගිල්ලෙහි වෙනම මුළුතැන්ගෙයක් තිබිය යුතුයි. එහි දුම පිටවීමට පහසුකම් සලස්වා තිබිය යුතුයි.

26. ලැබුණි පද්‍රයක සෑම බලපත්‍රකාරයකු විසින්ම තමාගේ නමක් "Licensed Lodging House" (බලපත්‍රලත් ලැබුණි පද්‍රය) යන ඉංග්‍රීසි වචනය හා එහි සිංහල, දෙමළ අනුරූපවත් පැහැදිලි ලෙස අදිනලද ලැල්ලක් තම ලැබුණි පද්‍රයකට පෙනෙන තැනක එල්ලා තබාගත යුතුයි.

27. ලැබුණි පද්‍රයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ලැබුණි පද්‍රයට පිලිබදවූ මේ අනුරූ ව්‍යවස්ථාවල ඉංග්‍රීසි, සිංහල හා දෙමළ පිටපතක්ද බලපත්‍රයද, රුමුකොට බලපත්‍ර ලත් සාහායෙහි ප්‍රමුඛස්ථානයක එල්ලා තැබීමට සැලැස්විය යුතුයි. තවද, සුදුසු වූ හැම කල්හිම ප්‍රධානතුමාට හෝ එතුමා විසින් බලය සහිතවද යම් කෙනෙකුට හෝ පරීක්ෂාකර බැලීමට හැකිවනසේ සියලුම සේවකයන්ගේ නම් හා බඩුන්ට ලියුම් ලැබෙන පිලිවෙලවල්ද අඩංගු ලැයිස්තුවක් තබාගැනීමට සැලැස්විය යුතුයි.

28. ලැබුණි පද්‍රයක කිසිම බලපත්‍රකාරයකු විසින් ලැබුණි පද්‍රයට පෙනෙහි විශේෂයෙන් නිදන කාමර වශයෙන් වෙන්කර තිබෙන කාමරවල මිස මේනත් යම් කාමරයක කිසිවෙකුට නිදගන්ට ඉඩදිය යුතු නැත. ඒ ජලය ලබන්නේ බලපත්‍රයට අමුණා එහි ප්‍රධානතුමා විසින් අත්සන්කල යුතුයි.

29. ලැබුණි පද්‍රයක කිසිම බලපත්‍රකාරයකු විසින් යම් කාමරයක නිදගැනීමට ප්‍රධානතුමා විසින් පැන නියමකර තිබෙන අයගේ ගණනට වඩා වැඩිදෙනෙකුට ඒ කාමරයෙහි නිදගැනීමට ඉඩදිය යුතු නැත. යම් කාමරයක නිදගැනීමට නියමකර තිබෙන අයවරුන්ගේ ගණන ඒ කාමරයෙහි සාමාන්‍ය වර්ෂ ප්‍රමාණයෙන් එක් එක් හතරැස් අඩි 36කට එක් අයකුට වඩා වැඩි නොවනසේ විය යුතුයි. මේ අනුරූ ව්‍යවස්ථාව සඳහා වශය අඩුරුදු දහයට අඩු ලෙසි දෙනෙකු එක් අයකු විශයෙන් ගණන් ගනු ලැබේ.

30. ලැබුණි පද්‍රයක සෑම බලපත්‍රකාරයකු විසින්ම එක් එක් කාමරයෙහි දීත් පලල හා එහි නිදගැනීමට ඉඩදෙනලද අයගේ වැඩිම ගණන දැනවෙන ලැල්ලක් ඒ ඒ කාමරයේ එල්ලා තැබිය යුතුයි.

31. ලැබුණි පද්‍රයක කිසිම බලපත්‍රකාරයකු විසින්, ස්වාමිපුරුෂයා හා සාමාන්‍යවූ කල්හි සහ දෙමළවිසින් හා දුරුවන් වූ කල්හි මිස වෙනත් අවස්ථාවකදී වයස අවුරුදු 10ට වැඩි සහිත්ව හා පුරුෂයන්ට එකම නිදන කාමරයක නතරවී ඉදිමට ඉඩදිය යුතු නැත.

32. ලැබුණි පද්‍රයක කිසිම බලපත්‍රකාරයකු විසින් තම දේපල අයිතිකරු කටයුතු සඳහා පාලිවිකිරීමට ඉඩදිය යුතු නැත. බඩු විසින් ඒ ලැබුණි පද්‍රය ඇතුළේ සාමය හා විනිත භාවය, අරක්ෂා කටයුතුයි.

33. ලැබුණි පද්‍රයක සෑම බලපත්‍රකාරයකු විසින්ම තම ලැබුණි පද්‍රය පාලිවිකරන එක් එක් අයගේ නම, රක්ෂාව, හා උපන් ගමන් බහු එහි නවාතැන් ගැනීමට පෙර තාවකාලික විශයෙන් හෝ සේර විශයෙන් සිටි සාහායන් සටහන් කිරීමට ලේඛන පොතක් තබාගත යුතුයි.

34. ලැබුණි පද්‍රයක සෑම බලපත්‍රකාරයකු විසින්ම එහි එක් එක් නිදන කාමරයේ ජනෙල් දිනපතා දවසට පෑ ගතරක්වත් සමුණු යෙන් විවෘත තැබීමට සැලැස්විය යුතුයි. එහෙත් කාලගුණයේ හැට්ට යම් ජනෙල්යක් වසා තැබීමට අවශ්‍යකවී පවත්නේ නම් එකල්හි බලපත්‍රකාරයා විසින් ඒ ජනෙල්ය විවෘතකිරීම හෝ විවෘතව තබාගැනීම අවශ්‍ය නැත.

35. ලැබුණි පද්‍රයක සෑම බලපත්‍රකාරයකු විසින්ම සෑම අඩුරුදුකටම හතර වරක් මාර්තු, ජූනි, සැප්තැම්බර් හා දෙසැම්බර් ගත මාසවලදී සහ ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් නියමකරනු ලබන වෙනත් යම් වකවානුවලදීත් සෑම කාමරයකම ඇතුළු බිත්තිවල හා සිලිමේ සුදුහුණු සෑවීමටත්, ලී වැඩ කොටස් වල සුදුහුණු සෑවීමට හෝ ඒවායේ කෙල්සායම් හා තිබෙනම් සෑන් හා උණු වතුරෙන් සේදවීමටත් වග බලාගත යුතුයි.

36. ලැබුණි පද්‍රයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ලැබුණි පද්‍රයට සියලුම කොටස් හා එහි පරිසරයන් කාණුන් මනා තත්ත්වයකින් ශුඛපවිත්‍ර ලෙසත් බලපත්‍රලත් සාහායෙහි යම් කාණුවකින්, වැසිකිලියකින්, අගු වී වලකින් හෝ අප්‍රාන්ත අප්‍රාන්ත පැන නගින දුකිකියෙන් තොරවත්, තබාගැනීමට සැලැස්විය යුතුයි. සියලුම ලී සිවු, උපකරණ හා මෙවලම් ශුඛපවිත්‍ර ලෙස හා සෞඛ්‍ය සම්පන්න තත්ත්වයක තබාගැනීමටද සැලැස්විය යුතුයි.

37. ලැබුම්පලක සෑම බලපත්‍රකාරයකු විසින්ම එහි සියලුම කාර, සොල්දර, බඳු, ඉස්තෝප්ප, කාණු සහ ඒ ස්ථානයට අයත් ඉඩමක්, අඩුගණනේ දවසකට එක වරක් බැහිරීමකින් තොරව ප්‍රචලයන් අනුභව දැමීමට සැලැස්විය යුතුයි.

38. ලැබුම්පලක සෑම බලපත්‍රකාරයකු විසින්ම පිහුරු වූ සියලුම ආකාර මැස්සන්ට හෝ වෙනත් කුටුප්‍රාණීන්ට පැමිණිය නොහැකි යම් පරිද්දකට තබා තිබීමට සැලැස්විය යුතුයි.

39. ලැබුම්පලක සෑම බලපත්‍රකාරයකු විසින්ම සියලුම කැලීකළ, හේ අනුභව ඉවත දමන රොබුඩොඩු හා වෙනත් අප්‍රසන්න දේවල් වගාම තුන්තනාගම්වලින් හෝ ගැල්වනයිස් ගසබවලින් සාදනලද ආවරණයක් සහිත භාජනයකට දම්මවා දිනපසට ඒ භුමිභාගයෙන් ඉවත් කරවිය යුතුයි. කුණුදොඩු එය ඇතුළට දමන වේලාවේදී හැර හැමි කල්හිම ඒ භාජනය වසා තිබිය යුතුයි.

40. කිසිම ලැබුම්පලක බලපත්‍රකාරයකු විසින්ම භූමි භාගයට යම් බෝවෙන රෝගයකින්, වසංගත රෝගයකින් හෝ සමේ රෝගයකින් පෙළෙන කවරකුමක් ඇතුළත්කරගත යුතු නැත.

41. (1) ලැබුම්පලක යම් කිසිවකු යම් බෝවෙන රෝගයකින්, වසංගත රෝගයකින් හෝ සමේ රෝගයකින් පෙළෙන්නේ නම් ඒ ලැබුම්පලේ බලපත්‍රකාරයා විසින් ඒ බව ඒ ලැබුම්පල පිහිටා තිබෙන කොට්ඨාශයේ සෞඛ්‍ය පරීක්ෂකතුමාට හෝ ප්‍රධානතුමාට හෝ වහාම දැනුම් දිය යුතුයි. එකී ලැබුම්පලේ බලපත්‍රකාරයා විසින් ප්‍රධානතුමා නියමකරන යම් ප්‍රකාරයකට පොදු විදේශීය ඒ ගෙය බෙහෙත් දුම්ගස්වා, විෂබීජ නාශක උපක්‍රමයක් කොට සුදු හුණු යැවීමටද ඉඩදිය යුතුයි.

(2) ඒ ස්ථානය ප්‍රධානතුමා විසින් පරීක්ෂාකර බලනු ලැබ රෝග බීජවලින් නිදහස්විය යුතුකරනු ලබනතුරු (1) වැනි ඡේදයේ සඳහන් කරනලද යම් ලැබුම්පලකට බලපත්‍රකාරයා විසින් කිසිම අයකු භාරගත යුතු නැත.

42. ලැබුම්පලක කිසිම බලපත්‍රකාරයකු විසින් ඒ ගෙය ඇතුළේ හවයක්, එළුවන් හෝ කුකුළන් තබාගැනීමට ඉඩදිය යුතු නැත.

43. ලැබුම්පලක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ ලැබුම් පලේ පාර්ච්චි කරනු ලබන පැදුරු ඇද ඇතිරීලී කොට්ට මෙට්ට අදිය යුධපවිත්‍ර ව හා සෞඛ්‍ය සම්පන්න තත්ත්වයක තැබීම පිණිස අවශ්‍ය කාලවේලාවේ අතරතුර එකී සියලුම පැදුරු ඇද ඇතිරීලී කොට්ට මෙට්ට අදිය යුධපවිත්‍ර කරවිය යුතුයි.

44. ලැබුම්පලක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ ගෙට අයිති සියලුම වැසිකිලි කොහිලි අදියේ වාඩිගන්නාහැන්, බිම හා බිත්ති යුධපවිත්‍ර ව හා සෞඛ්‍ය සම්පන්න තත්ත්වයක තබාගැනීම පිණිස අවශ්‍ය කාලවේලාවේ අතරතුර එකී සියලුම වාඩිගන්නා හැන් බිම හා බිත්ති යුධපවිත්‍ර කරවිය යුතුයි.

මහජන භීර්ගැර අඩුකිරීම

45. යම් ගොඩනැගිල්ලක් හෝ කාප්පයක් හෝ එහි සම්බන්ධතා ලද යම් දෙයක් ඒ අපල පිහිටි ගොඩනැගිල්ලකට හෝ එහි පදිංචිකාරයකුට හෝ ඒ අපලින් යන එන අයකුට හෝ අනතුරු එලියට ගැනී යම් තත්ත්වයකට පවත්නේ නම් එවිට ප්‍රධානතුමා විසින් එහි අයිතිකාරයා වෙත හෝ පදිංචිකාරයා වෙත ලියවිල්ලකින් භාරකරවනු ලබන දන්වීමකින්—

- (a) යම් හදිසි අවස්ථාවක් පැමිණ තිබේ නම් දන්වීම භාරදී පැය 24ක් ඇතුළතදී අහස පහසු යන එන ඕනෑම අයකුගේ ආරක්ෂාව සඳහා සුදුසු (දන්වීම්) ලැල්ලක් හෝ වැටක් සැදවිය යුතුය කියාත්;
- (b) සෑම අවස්ථාවකදීම දන්වීම භාරදී දවස් තුනක් ඇතුළතදී ඒ ගොඩනැගිල්ල හෝ කාප්පය හෝ එහි සම්බන්ධතා ලද දෙය සන්ධිමත් කිරීමට හෝ අලුත්වැඩියා කිරීමට සැලැස්විය යුතුය කියාත්;

නියමකළ හැකිය.

46. (1) 45 වැනි අනුරු ව්‍යවස්ථාව යටතේ යම් දන්වීමක් භාරකරනු ලැබූ සෑම අයිතිකාරයකු නොහොත් පදිංචිකාරයකු විසින්ම ඒ දන්වීමේ නියමයන් එහි සඳහන් කාලසීමාව ඇතුළතදී ඉටුකළ යුතුයි.

(2) 45 වැනි අනුරු ව්‍යවස්ථාව යටතේ භාරකරනලද දන්වීමක නියමයන් ඉටුකිරීම පැහැරහැර තිබෙන නොහොත් ඉටුකිරීමට බැරියැයි කියා ප්‍රකාශකර තිබෙන කවර වීමකදී වුවත් ප්‍රධාන තුමා විසින්, යම්කිසි විශේෂ කෙනකුට ඒ දන්වීමක් කළයුතුව තිබෙන ඒ කටයුතු කරන මෙන් බලපෑම් පැවරිය හැකිවන හැර ඒ සඳහා දරන්ට යෙදුන විදේශීය එකී අයිතිකාරයාගෙන් හෝ පදිංචිකාරයාගෙන් කාශී සභාවට එන්ට නිවුණ යෙයක් පරිද්දෙන් අයකරගත හැකි වන්නේය.

47. (1) යම්කිසි ගෙයක් නොහොත් ගොඩනැගිල්ලක් බොහෝ අවිච්ඡිද්‍ර තත්ත්වයක හෝ එහි පදිංචිව සිටින අයගේ නොහොත් අසල්වැසියන්ගේ සෞඛ්‍යයට බාධාවන හරම් කැඩිබිඳී ගිය තත්ත්වයක තිබෙන්නා සේ පෙනෙන කවර විවේකදී වුවත්

ප්‍රධානතුමා විසින් ප ගෙය නොහොත් ගොඩනැගිල්ලේ අයිති කාරයා වෙත නොහොත් පදිංචිකාරයා වෙත භාරකරනු ලබන ලියවිල්ලකින් වූ දන්වීමකින් ඒ දන්වීමේ සඳහන් කාලසීමාවක් තුළ ඒ ගෙය නොහොත් ගොඩනැගිල්ල සෞඛ්‍යකරණක තත්ත්වයක පවත්වා ගැනීම පිණිස කරන්ට උවමනා යම් යම් කටයුතු කරන්ට ඕනෑම කියා නියමකරන හැකිය.

(2) (1) වැනි ඡේදය යටතේ දන්වීමක් භාරකරනු ලැබූ සෑම අයිතිකාරයකු විසින්ම හෝ පදිංචිකාරයකු විසින්ම ඒ දන්වීමේ නියමයන් එහි සඳහන් කාලසීමාව ඇතුළතදී ඉටුකළයුතු වන්නේය. යමෙකු ඒ දන්වීමේ නියමයන් ඉටු නොකරයි නම් නැතහොත් ඉටුකිරීම පැහැර හැරීම එවිට ප්‍රධානතුමා විසින් එහි සඳහන් වැඩකරවා ඒ සඳහා දරන්ට යෙදුන විදේශීය කාශී සභාවට අයවිය යුතුව තිබෙන යෙයක් මෙන් අයකරගත හැකිය.

48. ගම් ප්‍රදේශය ඇතුළත සෑම ගෙයකම අයිතිකාරයා හෝ පදිංචිකාරයා විසින් තමාගේ ගෙය අඩුගණනේ අඩුරුද්දකට එක වරක් බැහිරී හා යම්කිසි වසංගතයක් හෝ රෝගයක් පැතිර පවත්නා විට එසේ කිරීම අවශ්‍ය යැයි කාශී සභාවට ගැඹී යන යම් විවේකදී ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් කරනු ලබන දන්වීමක සඳහන් වෙනත් යම් වේලාවකදී හුණු හෝ ගවනත් සුදුසු ද්‍රව්‍යයක් හෝ සා සුදුකරවිය යුතුයි.

49. කිසිවකු විසින්, ගෙදරදොරේ වැඩවලට හැර ගවනත් කටයුතු සඳහා බිඳින ලද පොල්ගෙඩිවල වතුර යම්කිසි පොදු මාවතක හෝ අභිපාරක හෝ පොදු ස්ථානයක හෝ මිනිසුන් පදිංචි ගෙයක සිට යාර එකයකට ඇතුළත පිහිටාගත යුතුයි.

50. කිසිවකු විසින් මැරුණු කිසිම සතුකුගේ මළකුණක් වෙත අයකුට අයිතිවූ ඉඩමක හෝ භූමිභාගයක අවිචාර අභූමිත් හැන්පත් නොකළ යුතුයි.

51. (1) යම්කිසි ගෙයක් හෝ ගසක අත්තක් හෝ ගෙඩියක් වෙත යම් කොටසක් යම්කිසි ගෙයකට හෝ ගොඩනැගිල්ලකට හෝ වගාකරනලද කුඹුරකට අලාභනාහිතයක් සිදුවන හැරියට හෝ සිදුවන්න පුළුවන්වන හැරියට පවත්නා කල්හි ගන්ට එහි පදිංචිව නොහොත් නතරවී සිටින යම්කිසිවකුට හෝ යම්කිසි පොදු මාවතක හෝ අභිපාරක ගමනාගමනය කරන අයගේ ආරක්ෂාවට හෝ අනතුරු එලියට ගැනී තත්ත්වයකට පවත්නා කල්හි ප්‍රධානතුමා විසින් ඒ ගස පිහිටි ඉඩමේ පදිංචිකාරයා වෙත හෝ අයිතිකාරයා වෙත හෝ භාරකරනු ලබන ලියවිල්ලකින් වූ දන්වීමකින්, ඒ දන්වීමේ සඳහන් කරනු ලබන කාලසීමාවක් ඇතුළතදී ඒ ගස හෝ ඒ අත්ත හෝ ගෙඩිය හෝ ඒ ගසේ වෙන යම් කොටස බැඳ ගන්වීමක් කරන්ට හෝ කපා ඉවත්කර දමන්ට ඕනෑම කියා නියමකළ හැකිය.

(2) 1 වැනි ඡේදය යටතේ දන්වීමක් භාරකරනු ලැබූ සෑම අයිතිකාරයකු විසින්ම හෝ පදිංචිකාරයකු විසින්ම ඒ දන්වීමෙන් කර තිබෙන නියමයන් එහි සඳහන් කාලසීමාව ඇතුළතදී ඉටු කළ යුතුයි. එකී අය විසින් එහි නියමයන් එකී කාලසීමාවතුළ ඉටුකරන්ට බැරියැයි කියා සිටි විටකදී නොහොත් ඉටුකිරීම පැහැර හැරීම විටකදී ප්‍රධානතුමා විසින් ඒ වැඩේ කරවා එසේ කිරීමෙන් දරන්ට සිදුවූ විදේශීය එකී අයිතිකාරයාගෙන් හෝ පදිංචි කාරයාගෙන් කාශී සභාවට එන්ට තිබෙන යෙයක් පරිද්දෙන් අයකරගත හැකි වන්නේය.

52. කරන්තයක් අබලන්වී තිබේ විටක මිස නැත්නම් ඒ කරන්තයට බඩු පැටවීම සඳහා හෝ එයින් බඩු බැම සඳහා හෝ ගතවන කාලයට වඩා දීඬු කාලයක් තුළ කිසිවකු විසින් කිසිම පොදු මාවතක හෝ අභිපාරක නතරකිරීම හෝ තබාගැනීම නොකට යුතුයි.

53. කිසිවකු විසින්, කිසියම් ජපතනවූවක්, කොළයක් හෝ කබඳුසියක් හෝ වෙන අයුමකවූ ජපකිරීමක් වෙත අයකුගේ ඉඩමක හැන්පත්කිරීම හෝ වැළලීම හෝ නොකළ යුතුයි.

54. කිසිවකු විසින්—

- (a) යම් ගොඩනැගිල්ලක හෝ කාටත් පෙනෙන නැතහොත්, කිසිම අසභ්‍ය පිංතූරයක් හෝ විහිලී රූපයක් ඇදීම හෝ නිත්දසගතවූ හෝ අලියවූ වාක්‍යයක් ලිවීම හෝ මහජනසාහායෙන් යමකුට අපහාසයක් වියහැකිවූ හෝ මහජන සහායක කෙලෙසන්නාවූ වෙනත් යම් ක්‍රියාවක් කිරීම; හෝ
- (b) අන්‍යයන්ගේ සද්වාර හැසිරීමට හානිවන සේ තමාගේ ඉඩමේ හෝ වෙන කෙනකුගේ ඉඩමක හෝ යම් පොදු මාවතක හෝ අභිපාරක හෝ ඒ සඳහා විශේෂයෙන් සපයනු ලැබූ ස්ථානයකින් බැහැරවූ යම් ස්ථානයක ගරීරකාන්‍ය කිරීම; හෝ
- (c) වෙනත් යම් කෙනකුට අයිති ඉඩමකට හෝ යම් පොදු ස්ථානයකට හෝ පොදු මාවතකට, අභිපාරකට තුණු කපල හෝ සනිපයට බාධාවන දේවල් හෝ ප්‍රයෝජනය කට ගත නොහැකි ද්‍රව්‍ය හෝ වෙනත් යම් දේවල් විසිකිරීම; හෝ
- (d) වෙනත් යම් කෙනකුගේ ගෙට ගල් ගැසීම හෝ කැලී කපල විසිකිරීම; හෝ

(e) සතුන් හයගැන්වෙන්නාවූ යම් විදිගකට හෝ මහජනයාට හිරහැරයක් ඇතිකරන්නාවූ යම් විදිගකට යම් පොදු මාවතක, පාරක, මාර්ගයක හෝ ප්‍රසිද්ධ ස්ථානයක යම් පැදුරක්, රෙද්දක් හෝ වෙනත් ද්‍රව්‍යයක් ප්‍රදායීතාවය කිරීම; හෝ

(f) යම් පොදු මාවතක, පාරක, මාර්ගයක හෝ ප්‍රසිද්ධ ස්ථානයක ලාබාල වයස්සු දරුවන්ට සෙල්ලම්කිරීමට, හෝ එහා මෙහා ද්‍රව්‍ය පැවිදීමට හෝ එහි මහජනයාට හිරහැර ගෙනදෙන සේක් කිරීමට ඉඩහැරීම; හෝ

නොකට යුතුයි.

අපරාධ ආහාර පාන

55. කිසිවකු විසින් අපරාධ නොහොත් මනුෂ්‍ය ආහාරයට නුසුදුසු කිසිම ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් වෙළඳුමට නැතිම නොහොත් ඉදිරිපත්කිරීම නොකළ යුතුයි.

56. වෙළඳුම පිණිස කඩා තිබෙන්නාවූ නොහොත් ඉදිරිපත් කොට තිබෙන්නාවූ මිනැම ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් මනුෂ්‍ය ආහාරයට නුසුදුසු බව හෝ අපරාධ බව පෙනෙන්නට තිබේ නම් ප්‍රධානතුමා විසින් හෝ සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිලධාරීතුමා විසින් හෝ සෞඛ්‍ය පරීක්ෂකතුමා විසින් හෝ ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් බලය ලත් යම් අයකු විසින් හෝ එබඳු ආහාර ද්‍රව්‍ය හෝ බීම වර්ග අල්ලා තහනම් කිරීම නිත්‍ය කුලියට.

57. සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිලධාරීතුමා නොවූවේ නම් යම් නිලධාරියකු හෝ අයකු විසින් 56 වැනි අනුරූ ව්‍යවස්ථාව යටතේ යම් ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් අල්ලා තහනම්කරනවිට, ඔහු විසින් ඒ ද්‍රව්‍යය අල්ලා තහනම් කළේ යම් කෙනෙකු හා රේ නිවෙදීද, ඔහු ඉදිරිපිටදීම ඒ අල්ලා තහනම් කරනු ලැබූ ද්‍රව්‍යයේ සෑම්පලයක් භාජනයක ඔහා, එය වැසෙනසේ සිල් නඩා අප්‍රමාදව ඒ සෑම්පලය සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිලධාරීතුමා නොහොත් වෙනත් යම් අයකුට වෛද්‍ය නිලධාරීතුමා ඉදිරියේ පෙන්වීම කළ යුතුයි.

58. 56 වැනි අනුරූ ව්‍යවස්ථාව යටතේ යම් ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් තහනම් කරනු ලබනවිට, එකී ද්‍රව්‍යය තහනම් කරනු ලැබූ බව යම්කිසි අයකුගේ භාරයේ තිබෙදීද ඒ අය විසින් ඒ ද්‍රව්‍යයේ සෑම්පලයක් සිල් නඩා කමට මිනැම කියා අල්ලා සිටියොත් ඒ ද්‍රව්‍යය තහනම්කරන්නා විසින් තහනම්කළ ද්‍රව්‍යයේ සෑම්පලයක් භාජනයක ඔහා, ඒ ද්‍රව්‍යය අයිතිව සිටි අය ඉදිරියේදීම සිල් නඩා ඒ අයට දිය යුතුයි.

59. 56 වැනි අනුරූ ව්‍යවස්ථාව යටතේ ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් තහනම්කළ රටමද නිලධාරීතුමා හෝ 57 වැනි අනුරූ ව්‍යවස්ථාව යටතේ ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් ඉදිරිපත්කර තිබෙන වෛද්‍ය නිලධාරීතුමා හෝ එකී ද්‍රව්‍යය අපරාධ කියා නොහොත් මනුෂ්‍ය ආහාරයට නුසුදුසු කියා සහතික කරයි නම්, ප්‍රධානතුමා විසින් එකී ද්‍රව්‍යය මිනැමකර දීමට නොහොත් එය වෙළඳුම පිණිස නැතිම නැතහොත් මනුෂ්‍ය ආහාරයට මෙන් ප්‍රයෝජනවත්ව ගැනීම වැළැක්වෙන පරිද්දෙන් මනාපයක් කිරීමට සැලැස්ම යුතුයි. ඒ ආහාර ද්‍රව්‍යය නොහොත් බීම අපරාධ නොවේ කියා නොහොත් මනුෂ්‍ය ආහාරයට නුසුදුසු කියා වෛද්‍ය නිලධාරීතුමා සහතික කරනොත්, තහනම් කරනු ලැබූ එබඳු ආහාර ද්‍රව්‍යය නොහොත් බීම වර්ග අයිතිකාරයාට අපසු දිය යුතුයි.

60. සාමාන්‍යයෙන් සේවන් නියා හෝ යම්කිසි රෝගයකින් හෝ දිගේ ගිලියාමෙන් හෝ සම්පූර්ණ විසින් දණ්ඩකරනු ලැබීමෙන් හෝ පිස්සු බල්ලකු විසින් සපාකනු ලැබීමෙන් හෝ මොලා නොහොත් වනමාගෙකු විසින් මරණ ලැබුවාවූ කිසිම සතුකුගේ මස් විකිණීම හෝ වෙළඳුමට නැතිම කිසිවකු විසින් නොකළ යුතුයි.

61. සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිලධාරීතුමාගේ නියමය පිට මහාජනයා විසින් යම්කිසි විශේෂ ආහාරයක් හෝ බීමක් පාවිච්චි කිරීම නොහොත් පරිභෝගකිරීම සහිතව සාමාන්‍යය කියා හෝ යම් විශේෂයකින් පැහැර පවත්වා සමයක යම් විශේෂ ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් පාවිච්චිකිරීම නොහොත් පරිභෝග කිරීම උපද්‍රව සහිතව කියා හෝ කාගේ සහායකින් සමත්කරගෙන තිබෙන කවර විටෙකදී වුවත් ප්‍රධානතුමා විසින් අණබෙරයක් ගැස්වීමෙන් හෝ වෙනත් අයුමකින් හෝ කාගේ සහාය නිරණය කරනු ලබන යම් කාලසීමාවකට එකී ද්‍රව්‍යය නොහැරන කඩා වෙළඳුම කළත් හෝ වෙළඳුමට කඩා තිබුනත් එසේ දැන්වීමක් කළොට පසු එය තහනම්කරවා එතුමාට සුදුසුසේ හැඟෙන යම් අයුමකට විනාශකර දැමිය හැකිය.

62. 61 වැනි අනුරූ ව්‍යවස්ථාව යටතේ තහනම් කරනු ලැබූ විනාශකරන ලද්දකු මොනම ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් සමබනිය යෙත්වත්, ඒ ද්‍රව්‍යය ලග කඩාගෙන සිටි අයට කිසිම අලාභයක් හෙවිය යුතු නැත.

කිරි පවිච්චි සහ කිරි වෙළඳුම.

63. (1) කිසිවකු විසින් නමා—
(a) එලදෙනුත් තුන්දෙනකු හෝ ඊට වැඩි ගණනක් සිටින කිරිපවිච්චියක බලපත්‍රකාරයකු හෝ 78 වැනි අනුරූ ව්‍යවස්ථාව යටතේ ලියාපදිංචි කිරීමේ කාර්මි පත්‍රයක් නිකුත්කරනු ලැබූ කිරි වෙළඳුන්දකු; හෝ

(b) ලියාපදිංචිකරනු ලැබූ කිරි සපයන්නකු හෝ 84 වැනි අනුරූ ව්‍යවස්ථාව යටතේ හඳුනාගැනීමේ කාර්මි පත්‍රයක් දරන්නකු; හෝ

වන්නේ නම් මිස නැත්නම් යම් ප්‍රදේශය තුළ නිපදවනු ලබන කිරි ඒ ප්‍රදේශය තුළ විකිණීමට නැතිම, විකිණීමට ඉදිරිපත් කිරීම, හෝ ගෙනගොස් භාරදීම හෝ, ඇවිද විකිණීම හෝ නොකළ යුතුයි.

(2) කිසිවකු විසින් නමා කිරි බෙදා හරින්නකු වශයෙන් ලියා පදිංචිකරන ලද්දේ නම් හෝ 87 වැනි අනුරූ ව්‍යවස්ථාව යටතේ නිකුත් කරනලද ලියාපදිංචිකිරීමේ කාර්මි පත්‍රයක් නිකුත්කරනු ලැබූ කිරි වෙළඳුන්දකු වන්නේ නම් හෝ මිස නැත්නම් මොනම වේලාවකදීත් යම් ප්‍රදේශය යෙන් පිටත නිපදවනලද කිරි, යම් ප්‍රදේශය ඇතුළත විකිණීමට ඉදිරිපත්කිරීම, විකිණීම, ඇවිද විකිණීම, ගෙනගොස්දීම, විකිණීමට නැතිම හෝ විකිණීමට ගෙන ගොස් නොකළ යුතුයි.

64. ප්‍රධානතුමා විසින් නිකුත්කරනු ලබන බලපත්‍රයක් දරන්නේ නම් මිස නැත්නම් කිසිවකු විසින් එලදෙනුත් තුන්දෙනකුගෙන් හෝ ඊට වැඩි ගණනකින් යුත් කිරි පවිච්චියක් පවත්වාගෙන යායුතු නැත.

65. බලපත්‍රය නිකුත්කරනු ලැබීමට අදහස් කරන ස්ථානය පහත දැක්වෙන නියමයන්ට එකඟව තිබෙන්නේ මිස නැත්නම් කිසිවකුට එලදෙනුත් තුන්දෙනකුගෙන් හෝ ඊට වැඩි ගණනකින් යුත් කිරිපවිච්චියක් කඩාගැනීම සඳහා බලපත්‍රයක් නිකුත් කරනු නොලැබේ.

(1) ඒ ගුම්භාගයේ ගවයන් නතරකිරීමට අදහස්කරන සෑම ගොඩනැගිල්ලක් හෝ මඩුවක්ම—

- (a) ගබොල්, ගල් කබුක් හෝ ලියෙන් සාදා තිබිය යුතුයි;
- (b) එහි බිත්තිවලත් කුච්ඤවලත් සුදු හුණු හා තිබිය යුතුයි;
- (c) කල් පවතින ද්‍රව්‍යයකින් සාදනලද වහලක් ඇතුළු තිබිය යුතුයි;
- (d) එහි බිම සිමෙන්තියෙන් හෝ සිමෙන්ති ක්‍රොන්ක්‍රිට්ලින් හෝ ගල්කාරවලින් සකස්කරනු ලැබූ ගබොල් හෝ ගල් අල්ලා තිබිය යුතුයි;
- (e) මුහු, සේදී යන වතුර, හා වෙනත් කුණු වතුර වහනලද භාජන එකක් හෝ ඊට වැඩි ගණනක් ඇතුළු ගලා යෑමට සැලැස්වීම පිණිස සිමෙන්තියෙන්, සිමෙන්ති ක්‍රොන්ක්‍රිට්ලින් හෝ ගල්කාරවලින් සකස්කරනු ලැබූ ගල් හෝ ගබොල් අතුරුණලද කාණු ඇතුළු තිබිය යුතුයි;
- (f) කිරි පවිච්චියේ කඩාගැනීමට අදහස්කරන එලදෙනුත්ගේ සංඛ්‍යාවේ හැටියට එක් එලදෙනකුට අඩු ගණනේ දිගින් අඩි අටක හා පළලින් අඩි පහක බිම් ප්‍රමාණයක් බැගින්ද සහ අඩි හාරසියයක වාතාවරණ ඉඩ පහසුකම් බැගින්ද ඇතුළු තිබිය යුතුයි.

(2) කිරි කාමරය මෙන් පාවිච්චි කිරීමට අදහස්කරන ගොඩනැගිල්ල හෝ මඩුව—

- (a) හරක් මිඩුම් සිට නොහොත් වෙනත් ගොඩනැගිල්ල සිට අඩි විසිපහකට අඩු නොවූ දුරකින් හා යම්කිසි වැසිකිණියක සිට, වැසිකිණි වළක සිට, අලු පහක සිට, සදකාලීන පෝරගොඩක සිට හෝ පොළව ඊට නතන ලද අනාවරණ කාණුවක සිට අඩි එකසියයකට අඩු හැඩ දුරකින්ද පිහිටා තිබිය යුතුයි.
- (b) ගල්, ගබොල් හෝ කබුක් ගල්වලින් සාදා කපලැරුකොට ඇතුළේ සුදුහුණු ගානලද උසින් අඩි හතකට නොඅඩු බිත්ති ඇතිව තිබිය යුතුයි;
- (c) එළිමහනට නෙර තිබෙන ලෙස අඩු ගණනේ එකකට එකක් ඉදිරියේ පිහිටා බිත්ති දෙකක්වත් ඇතුළු තිබිය යුතුයි;
- (d) සිමෙන්ති දමනලද බිමක් හා වටකුරුකරනලද බිත්ති මුඵ (බිත්ති පොළවට සමබනවන ස්ථාන) ද ඇතුළු තිබිය යුතුයි;
- (e) ඇතුළු දුම්ලි වැටීම වලක්වාලීමට හැකි පුදුග මද්ද හෙල් සාමේ කරනලද ලැලිවලින් සාදනලද සිලිකන් ඇතුළු තිබිය යුතුයි;
- (f) පොළොව මට්ටමේ සිට අඩු ගණනේ අඩි හයකට වත් උසින් පිහිටි මහල්පල ඇතුළු තිබිය යුතුයි;
- (g) අඩු ගණනේ ජනේලයක් හා දොරක්ද, බිම් වීඩි ප්‍රමාණයෙන් පහළොවෙන් එක පංගුවකට අඩුගොළුන ජනේල වීඩි ප්‍රමාණයක්ද, එක් එක් ජනේලය හා දොර මැස්සන්ට ඇතුළු විය නොහැකි ලෙස දුල්වලින් අවරණය කරන ලද්දකු හා අඩුගණනේ එක දොරකට ප්‍රතිවිරුධව පිහිටුවන ලද්දකු ජනේලයක්ද ඇතුළු තිබිය යුතුයි;

(h) කිරිපිටිය, ගල්ලෑලි, තුන්තනාගම හෝ ප්‍රධානතම විසින් පිළිගත් දිගස්විලි නොපෙරෙන භවිතවත්කරණයක් යුග්‍ම වෙහෙයුමක් යම් ද්‍රව්‍යයක් යන මෙයින් අවරණය කරනලද මෙසෙයින්ද, ශබ්ද පවිත්‍රව තබාගනු ලබන කුණු පෙරිවිටක් හා පිරිසිදු බෝතල නැතිවීමට සුදුසු රක්කසක්ද ඇතුළු තිබිය යුතුයි.

66. කිරි පරිවිටක බලපත්‍රකාරයා විසින් ඒ සාහසයන් පිටක කොටස් පෙනෙන තැනක "Licensed Dairy" යන වචනයක් එහි සිංහල අනුවාදයක් පැහැදිලි ලෙස අදිනලද ලැලක් සවිකර තැබිය යුතුයි.

67. කිරි පරිවිටක බලපත්‍රකාරයා විසින් කිරිපරිවිටේ රක්‍ෂාවේ නියුක්ත සියලුම අංශවලින් ගේ නම් හා බවුන්ට ලියුම් ලැබෙන පිළිවෙලටල් අඩංගු ලැයිස්තුවක් (කිරි වෙළෙන්දන්ගේ නමිද ඇතුළුවිය) හා තමා කිරි සපයන සියලුම අංශවලින් ගේ නම් හා බවුන්ට ලියුම් ලැබෙන පිළිවෙලටල් සඳහන් ලේඛනයක්ද ඔහුම වේලාවක පරීක්ෂකර බැලීමට හැකිවන පරිදි කිරිපරිවිටේ තබා තිබිය යුතුයි.

68. කිරි පරිවිටක බලපත්‍රකාරයා විසින්—

- (a) අවුරුද්දකට දෙවරක් ජූනි හා දෙසැම්බර් යන මාසවලදීත් ප්‍රධානතම විසින් ලියවිල්ලකින් තිබිය කරනු ලබන වෙනත් යම් කාරුචිලාවලදීත් කිරිපරිවිටේ කොටසක් කොට ඇති සෑම කාමරයකම තිත්තිවල සුදුසුකම් ගැනීමට හා එහි ලී වැඩි සබන් හා උණු වතුරෙන් සේදීමටත්,
- (b) ඕම හා කිරි කාමරයේ තබා ඇති මෙසෙයේ උඩ තට්ටුව සෑම දිනකටම එකවරක් බැහැන්වින් සේදීමටද ;
- (c) කිරි පරිවිටේ සියලුම කොටස් හා එහි අවට ප්‍රදේශයන් කාණුන් ශුඛපවිත්‍රව හා මහා තත්තිවක තබා ගැනීමටද ;
- (d) අඩු ගණනේ දවසකට එකවරක් බැහැන්වින් සියලුම ගොම, කුණුකපු, මුත්‍ර හා සේදීමන වතුර කිරිපරිවිටේ අවන්කොට ඔහුන්ගේදී අවහිරයක් නොවන යම් පරිද්දකින් කිරිපරිවිටේ සුදුසු කරම් ඇඟට ගෙන ගොස් සුදුසුසක කිරීමටද ;
- (e) තණකොළ, පිදුරු හැර වෙනත් සියලුම ගව අහාර මිශ්‍රණට ඇතුළු විය නොහැකි සුදුසු භාජනයක තැන්පත් කරවීමටද,
- (f) කිරිපරිවිටේ පාවිච්චිකරන නොහොත් ඊට අයිති සියලුම උපකරණ, ලිබඩු, හා වෙනත් ද්‍රව්‍ය පිරිසිදුව තබාගැනීමටද ;

සැලැස්වීම යුතුයි.

69. කිරිපරිවිටක බලපත්‍රකාරයා විසින්—

- (a) ඉතා හොඳට ශුඛපවිත්‍ර නොකරනලද කිසිම භාජනයකට කිරි වත්කිරීමට ;
- (b) පිදුරුවලින්, පිහන් බැවිවලින්, බප දමාදු බැවිවලින්, බෙලක්කවලින් හෝ ඇනමල් හෝ තුන්තනාගම ගාන ලද යකඩවලින් සාදනලද භාජනයකට මිස වෙනත් මොනම භාජනයකටවත් කිරිවත්කොට හැකිවීමට ;
- (c) කිරි ගබඩාකර තැබීමට පාවිච්චිකරන මොනම භාජනයක් වත් කිරි කාමරයෙන් පිටත වෙන මොනම තැනකටවත් තැබීමට ;
- (d) කිරිදෙවන වේලාව එක්කම ඊට මත්තක් එලදෙනගේ බුරුල්ල හා තනපුටු හොඳට ශුඛ පවිත්‍රකොට පිරිසිදු කොට පරිවිටේ පිහිටුවීමටද, කිරි දෙවන අයගේ අත් හොඳට සෝද පිරිසිදුකරන ලදුමද තිබෙනොත් මිස නැත්නම් කිසිම එළදෙනකුගෙන් කිරි දෙවීමට ;
- (e) විකිණීමට අදහස්කරන කිරි, කිරි කාමරයෙන් පිටත කිසිම තැනක තිබීමට ; හෝ
- (f) කිසිම සකකුට නොහොත් කුරුල්ලකුට මොකම කාරණයක් සඳහාමත් කිරි කාමරයට ඇතුළුවීමට හෝ එහි තනරම් සිටීමට ; හෝ

සැලැස්වීම හෝ ඉබ්දීම නොකළ යුතුයි.

70. කිරි පරිවිටක බලපත්‍රකාරයා විසින් කිරි පරිවිටේ කටයුතු සඳහා සැපයිය යුත්තේ ප්‍රධානතම විසින් අනුමතකරන ලද්දවූ ජලසමාදාන ක්‍රමයකින් ලබාගත් ජලය පමණකි.

71. (1) කිරි පරිවිටක බලපත්‍රකාරයා විසින් කිරිපරිවිට කුණු පාවිච්චිකරන කිසිම කිරි භාජනයක්, වෙබරු භාජනයක්, වෙබරු සාදන යන්ත්‍රයක්, යොදාග ඉවත්කරන යන්ත්‍රයක් හෝ වෙන ප්‍රකාරයකින් කිරිපරිවිටේ කටයුතුවලින් බාහිරවූ වෙනත් කටයුත්තක් සඳහා යොදවීමට ඉඩනොදිය, යුතුමාත් හැර එබඳු එක් එක් භාජනයක්, වෙබරු සාදන භාජනයක්, යොදාග ඉවත්කරන යන්ත්‍රයක් හෝ වෙනත් ප්‍රකාරයකින් එය පාවිච්චිකරන එක් එක් වාරයෙන් පසුව පළමුව ඇල්වතුරෙන්ද, දෙවනුව උණු වතුරෙන් හා සෝඩාවලින්ද අවසාන වශයෙන් උණුකොට තිබෙනලද වතුරෙන්ද සේදවීම යුතුයි.

(2) කිරි පරිවිටක බලපත්‍රකාරයා විසින් එහි භාජන හා කිරි පරිවිටේ ප්‍රයෝජනයට ගන්නාද්‍රව්‍ය ශුඛ පවිත්‍රකිරීමට ගනු ලබන බුරුල්ල පාවිච්චිකරනු ලබන එක් එක් වාරයෙන් පසුව විනාඩි දහයක් තැම්බවීම කළයුතුයි.

72. කිරි පරිවිටක බලපත්‍රකාරයා විසින් කිරි පරිවිටේ තිබෙන කිරි වත්කොට ඇති සෑම භාජනයක්ම පිරිසිදු වැස්මකින් හෝ පියගනින් සුදුසු පරිදි ආරක්‍ෂාකරවා කිරි එහා මෙහා ගෙනයාමේදී එය තරක්වාලීම මැලැක්වීමට සියලු විධිවිධාන යොදාග යුතුයි.

73. කිරි පරිවිටක බලපත්‍රකාරයා විසින් කිරි ගබඩාකර තිබීම හා පිළියෙලකිරීමේ කටයුත්තකින් බාහිරවූ මොනම කටයුත්තක් සඳහාවත් කිරි කාමරය පාවිච්චිකිරීම නොහොත් ඊට ඉබ්දීම නොකළ යුතුයි.

74. බෝවෙන රෝගයකින් හෝ වසංගත රෝගයකින් හෝ සමේ රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලගදී පෙළනාවූ හෝ එබඳු රෝගයකින් පෙළෙන කෙනෙකුට ලගදී සාන්තකිරීමේ යෙදී සිටියාවූ කිසිම කෙනෙකුට ඒ රෝගය බෝවීමට හා රෝග ස්පර්ශය මේරුණු ලැබීමට ගතවන කාලසීමාවන් පසුවනතුරු කිරිපරිවිට කට ඇතුළුවීමට හෝ එහි පිළියෙලකිරීමේ, විකිණීමේ හෝ ගෙනයාමේ කටයුත්තකට සම්බන්ධවීමට හෝ කිරි පරිවිටක බලපත්‍රකාරයා විසින් හෝ ඒ කිරි පරිවිට හෝ කිරි කාමරය හාරව සිටින කිසියම් අයකු විසින් ඉඩ නොදිය යුතුයි.

75. කිරිපරිවිටක බලපත්‍රකාරයා විසින්, කිරිපරිවිටේ රක්‍ෂාවේ නියුක්ත අංශවලින් අතර යම් බෝවෙන රෝගයක්, වසංගත රෝගයක් හෝ සමේ රෝගයක් හටගැනුනොත් හෝ ඒ පිළිබඳව යම් සැකයක් ඇතිවුවහොත් ඒ වග වහාම ප්‍රධානතමා වෙත දැනුම්දිය යුතු මිත්තේය.

76. කිරි පරිවිටක බලපත්‍රකාරයා විසින් කාරුචිලයෙන් දරුණු ලෙස බුරුල්ල දූවිල්ලෙන්, කුර හා කට රෝගයෙන් ඇත්තැක් නම් ගව වසංගත රෝගයෙන් හෝ බුරුල්ලේ සෑදෙන ඇත්විනොක්කොසිස් නම් රෝගයෙන් පෙළෙන යම් එළදෙනකුගෙන් බලාගත් කිරි විකිණීම නොහොත් විකිණීමට ඉබ්දීම හෝ සැලැස්වීම ; හෝ මනුෂ්‍ය ආහාරයක් වශයෙන් විකිණීමට අදහස් කරන යම් කිරිකට එබඳු කිරි එකතුකිරීම නොහොත් එකතු කරවීම හෝ ඊට ඉබ්දීම හෝ නොකට යුතුයි.

77. කිරි පරිවිටක බලපත්‍රකාරයා විසින් බලපත්‍රලත් කිරි පරිවිටේ තබාගෙන නැති කිසිම එළදෙනකුගෙන් ලත් කිරි කිසිමකුට විකිණිය යුතු නැත.

78. (1) ප්‍රධානතමා විසින් අවුරුද්දක සෑම බලපත්‍ර ලත්කිරි පරිවිටකට අයිතිකාරයා වෙත ඔහු යටතේ රක්‍ෂාවෙහි නියුක්ත එක් එක් කිරි වෙළෙන්දු වෙනුවෙන් ඒ අගගේ නම් හා මාපට ඇතිල්ලේ සලකුණක් කිරි පරිවිටේ බලපත්‍රකාරයාගේ නමත් කිරි පරිවිටේ ලියාපදිංචිකිරීමේ අභියාචනා ප්‍රධානතමා විසින් බලපත්‍රලත්කරන ලදුමද කිරිපරිවිටේ අග පරීක්ෂකර බලපත්‍රලබ ඔහු බෝවෙන රෝගයකින්, වසංගත රෝගයකින් හෝ සමේ රෝගයකින් නොපෙළෙන්නකු යයි සහතික කරනු ලබනතුරු එබඳු ලියාපදිංචිකිරීමේ කාර්තියක් නිකුත්කරනු නොලැබේ. එබඳු ලියාපදිංචිකිරීමේ කාර්තියක් වෙන කෙනෙකුට පැවරිය නොහැකිය.

79. (1) ප්‍රධානතමා විසින් හෝ ප්‍රධානතමා විසින් ලියවිල්ලකින් බලපත්‍රලත්කරන ඕනෑම නිලධාරියෙකු විසින් ඕනෑම කිරි පරිවිටක බලපත්‍රකාරයෙකුගෙන්, හෝ ලියාපදිංචි කරනු ලැබූ ඕනෑම කිරි සපයන්නෙකුගෙන්, හෝ ලියාපදිංචිකරනු ලැබූ කිරි බෙදුණත්තකුගෙන් හෝ ලියාපදිංචිකරනු ලැබූ කිරි වෙළෙන්දකුගෙන් එයට නිසම මුදල ගෙවා විග්‍රහකර බැලීම පිණිස කිරි සැම්පලයක් ඕනෑම වේලාවක ඉල්ලා ඊට වැටගෙන මුදල ගෙවා ලබාගත හැකිය.

(2) කිසිම කිරි පරිවිටක බලපත්‍රකාරයෙකු විසින්, ලියාපදිංචි කරනු ලැබූ කිරි සපයන්නකු විසින්, ලියාපදිංචිකරනු ලැබූ කිරි බෙදුණත්තකු විසින් හෝ ලියාපදිංචිකරනු ලැබූ කිරි වෙළෙන්දකු විසින් නිතිප්‍රකාර (1) මැති ජේදය යටතේ කරනලද ඉල්ලීමක් ප්‍රතික්‍ෂේප නොකළ යුතුයි.

80. එළදෙනුත් තුන්දෙනකුගෙන් අඩු කිරි පරිවිටකින් ලබාගත් කිරි විකිණීමට හෝ විකිණීමට ඉදිරිපත් කිරීමට අදහස් කරන සෑම කෙනෙකු විසින්ම ලියාපදිංචිකරනු ලැබූ කිරි සපයන්නකු වශයෙන් කාරුචි සහවේ පොත්වලට තමා ලියාපදිංචි කරවාගත යුතුයි.

81. ප්‍රධානතමා විසින් ලියවිල්ලකින් බලපත්‍රලත්කරන එළදෙන, සාහාන හා උපකරණ පරීක්ෂාකර බලා එබඳු අයකු ලියාපදිංචි නොකළ යුතුයන් රෝජනා කරන්නේ නම් ප්‍රධානතමාට ඒ අය කිරි සපයන්නකු වශයෙන් ලියාපදිංචි කිරීම ප්‍රතික්‍ෂේප කරන හැකිය.

82. ලියාපදිංචි කරනු ලැබූ සෑම කිරි සපයන්නකු විසින්ම—
(a) ගවබඩුව, එහි පාවිච්චිකරන උපකරණ හා වෙනත් දේවල් ශුඛ පවිත්‍රව තබාගැනීමටත් ;

(b) කිරිදෙවන අග හා කිරි බෙදාහරින අග රෝගයකින් නොපෙළෙන අයවන බවටත්;

අවශ්‍ය සියලුම විධිවිධාන හා පිලිවෙත් යොදා ගැනීමට වග බලා ගත යුතුයි.

83. කිරිදෙවන වේලාව එක්කම් ඊට මත්තෙන් එළඳෙනගේ මුරුල්ල හා තනපුටු හොඳට ගුද්ධ පවිත්‍ර කොට පිරිසිදු කොට රෙද්දකින් සෝදා කිරිදෙවන අගගේ අත් හොඳට සෝදා පිරිසිදු කරගෙනද තිබෙනම් මිස නැත්නම් ලියාපදිංචි කරනලද කිසිම කිරි සපයන්නකු විසින් කිසිම එලදොකොකුගෙන් කිරි දෙවීමට සැලැස්වීම නොහොත් ඉඩදීම නොකළ යුතුයි.

84. ලියාපදිංචිකරු කිරි සපයන්නකු විසින් ඉල්ලීමක් කොට ප්‍රධානතමාගෙන් නොමිලයේ ලබාගත් හඳුනාගැනීමේ කාඩ් පත්‍රයක් දරන්නේ නම් මිස නැත්නම් කිසිවකු විසින් ලියාපදිංචි කළ කිරි සපයන්නකු වෙනුවෙන් කිරි බෙදා හැරීමට යුතු නැත.

85. (1) ලියාපදිංචිකරු ලැබූ සෑම කිරි සපයන්නකු විසින්ම කිරි එකතුවීමට, මිත්තර නැතිමට හෝ බෙදා හැරීමට සැලැස්විය යුත්තේ—

- (a) සවිඳ ද්‍රව්‍යයකින් සාදන ලද්දකි;
- (b) සුදුසු මැස්මක් මුඛයක්, හෝ ඇබයක් සපයා ඇත්තාවූද;
- (c) දිනපතා පැහෙන මතුරෙන් සේදිය හැක්කාවූද; භාජනවලට

(2) ලියාපදිංචිකරු ලැබූ සෑම කිරි සපයන්නකු විසින්ම කිරි එකතු කිරීමට, මිත්තර නැතිමට හෝ බෙදා හැරීමට පාවිච්චිකරන සෑම භාජනයක්ම ඒ භාජනය පාවිච්චිකරන එක් එක් වාරයට පසුව පළමුව ඇල්මතුරෙන්ද, දෙවනුව උණු මතුරෙන් හා සෝඩා මිලිනද අවසාන වශයෙන් උණුකර තිබෙනලද මතුරෙන්ද සේදීමට සැලැස්විය යුතුයි.

86. ගම් ප්‍රදේශය ඇතුළත ගම් සාහසක නඩා, ඒ ප්‍රදේශයෙන් පිට නිපදවනලද කිරි විකිණීමට බලාපොරොත්තුවන සෑම අයෙකු විසින්ම, කිරි බෙදාහරින්නකු වශයෙන් නමා කාර්ය සහායම් පොත්වල ලියාපදිංචිකරව්‍යාගත යුතුයි.

(2) ගම් කිසිවකු කිරි බෙදාදෙන්නකු වශයෙන් ලියාපදිංචිකිරීම සඳහා කාර්ය සහායම් කිසිම ගාස්තුවක් හෝ මුදලක් අයකරනු නොලැබේ.

87. ලියාපදිංචිකරු සෑම කිරි බෙදන්නකු විසින්ම ඒ බෙදා හරිනා ගටතේ කිරි විකිණීම හෝ ගෙන යොස් භාරදීම සඳහා රක්ෂාවේ යොදාගෙන තිබෙන එක් එක් කිරි වෙළෙන්දා වෙනුවෙන් ප්‍රධානතමා ලවා අවුරුදු පහා ලියාපදිංචිකිරීමේ කාඩ්පත්‍ර කිකුත් කරවාගත යුතුයි.

88. (1) කිරි නිපදවනු ලබන කිරිපවිටිය පිහිටා ඇති ප්‍රදේශයෙහි විසිටු ප්‍රකාර සංඝාපින ප්‍රදේශාධිකාරී සහායම් ප්‍රධානතමා විසින් කිරිපවිටිය පරීක්ෂාකර බැලීමෙන් පසුව ගම් අයකු පිටතින් ගෙනෙනු ලබන කිරි බෙදාහරින්නකු වශයෙන් 86 වැනි අතරු ව්‍යවස්ථාව ගටතේ ලියාපදිංචිකිරීමට තුසුදුසු යයි සැලකර සිටින්නේ නම් ප්‍රධානතමා විසින් එබඳු අයකු එසේ ලියාපදිංචි කිරීමට නුසුරුවන්නයි ප්‍රකාශකරන හැකිය.

(2) ගම් බෝවෙන රෝගයකින්, වසංගත රෝගයකින් හෝ සමේ රෝගයකින් තොරව සිටින්නේය කියා ප්‍රධානතමා විසින් නම්කරනලද වෛද්‍ය නිලධාරියකු විසින් පරීක්ෂාකර බලා ගතහැකි කරනු ලබන 87 වැනි අතරු ව්‍යවස්ථාව ගටතේ ප්‍රධානතමාට ගම් කිරිවෙළෙන්දෙකුට ලියාපදිංචිකිරීමේ කාඩ්පත්‍රයක් කිකුත් කිරීමද එලෙසම ප්‍රතිරෝධකයක් හැකිය.

89. 87 වැනි අතරු ව්‍යවස්ථාව ගටතේ ප්‍රධානතමා විසින් කිකුත්කරනු ලබන සෑම ලියාපදිංචිකිරීමේ කාඩ්පත්‍රයකම පහත සඳහන් කරුණු අඩංගු විය යුතුයි:—

- (a) ස්වාමියාගේ නම හා ලියාපදිංචිකිරීමේ අඩකය;
- (b) වෙළෙන්දාගේ නම හා බහුගේ මහපටුනිල්ලේ සලකුණ.

90. ලියාපදිංචිකරන ලැබූ සෑම කිරිවෙළෙන්දකු විසින් හා මේ අතරු ව්‍යවස්ථාව ගටතේ හඳුනාගැනීමේ කාඩ්පත්‍රයක් දරන සෑම අයකු විසින්ම විකිණීමට කිරි ගෙනයාමේදී දුදිරිපත්කිරීමේදී හෝ ඇවිද විකිණීමේදී තමාගේ ලියාපදිංචිකිරීමේ පත්‍රය හෝ හඳුනාගැනීමේ කාඩ්පත්‍රය තමා ලග තබාගත යුතු වූවත් හැර ප්‍රධානතමා විසින් විසිටු පරිදි ඒ සඳහා බලය පවරනලද නිලධාරියකු විසින් එය පෙන්වීමට මිත්තර කාර්ය ඉල්ලා සිටිමට එය ඉදිරිපත් කළ යුතුද වන්නේය.

91. කිසිවකු විසින් ගම් ප්‍රදේශය ඇතුළත—

- (a) “Skimmed Milk” ගත ඉංග්‍රීසි පදය හා එහි සිංහල හා දෙමළ අනුමාදන් ලියනලද ලේබලයක් පිට අලවා ඇති භාජනයක මිත්තරනු ලැබූ වකුණක අවසානවේදී එය යොදා ගුවන්කරනලද කිරි ගනුමින් ප්‍රකාශකරනු ලැබූද නිබන්දනයක් මිස නැත්නම්. යොදා ගුවන්කරන ලද කිරි; හෝ

(b) මතුර නොහොත් වෙනත් ගම් බාහිර ද්‍රව්‍යක් නොහොත් ද්‍රව්‍යයක් මිශ්‍රකරනලද කිරි; හෝ

(c) දිග සිරව නොපවත්නා ගම්කිසි සවිඳ ද්‍රව්‍යයකින් සුදුසු පරිදි නොවිසනලද කටවිල් ඇති බෝතලවල දමනලද කිරි;

විකිණීමට නැතිම, විකිණීමට ඉදිරිපත්කිරීම හෝ විකිණීම සඳහා ගෙනයොස් භාරදීම හෝ විකිණීම හෝ ඇවිද විකිණීම හෝ නොකළ යුතුයි;

91. එහෙත් හේ හෝ කෝපි හෝ බත්කඩයක ඒ සාහසයේදීම පාවිච්චිකිරීම පිණිස හෝ, කෝපි නොහොත් කොකෝවා සමග මිශ්‍රකරනලද කිරි මේ අතරු ව්‍යවස්ථාව සඳහා මිශ්‍රකිරීමක් වශයෙන් සලකනු ලැබේ.

92. කිරිපවිටියක මලපත්‍රකාරයා විසින් (කිරිපවිටි හා කිරි වෙළඳුම පිහිටුවනු ලැබූ) මේ අතරු ව්‍යවස්ථාවල ඉංග්‍රීසි, සිංහල හා දෙමළ පිටපතක්ද, බලපත්‍රයේ රඹුකොට කිරිපවිටිය ගුල කාටත් පෙනෙන සාහසක එල්ලා නැතිමට සැලැස්විය යුතුයි.

අලුතට හා අත්තරයදායකවූ කමිත්ත

93. (1) පහත දැක්වෙන කමිත්ත අත්තරයදායකවූ කමිත්ත වශයෙන් සලකනු ලැබේ:—

- (a) සෝඩා ලැමනම් ආදී සිසිල් සීමට්ටි සෑදීම;
- (b) කොප්පර සෑදීම;
- (c) හෙල්විලින් හෝ පැවරල් ආදී වෙනත් දූවෙන ද්‍රව්‍යවලින් හෝ මාෂ්ටවලින් හෝ ඉලැක්ට්‍රික් බලයෙන් හෝ ක්‍රියා කෙරෙන යන්ත්‍ර පාවිච්චිකරන ගම් කමිත්තයක්;
- (d) යන්ත්‍ර සුපාදියෙන් හෙල් සිදීම;
- (e) කසුක්, ගල් හෝ බොරළු සඳහා ගල්වලවල් හැරීම;
- (f) කොප්පර ගබඩාකිරීම;
- (g) පිදුරු ගබඩාකිරීම;
- (h) පොල්කපා විශලා සකස්කිරීම;
- (i) මීරන් විශලා සකස්කිරීම හෝ ගබඩාකිරීම;
- (j) හුණුලේ ලබාගැනීම පිණිස වළක් කැණීම;
- (k) යන්ත්‍ර සූත්‍ර මගින් පොල්හෙල් සිදීම;
- (l) හුණු පිච්චිම හෝ ගබඩාකිරීම;
- (m) කෙදි වම් නෙලීම හෝ ගබඩාකිරීම;
- (n) කපුපුරන් (හුල් ආදිය) ගබඩාකිරීම;
- (o) ගිණිපෙවිටි සෑදීම;

(2) පහත දැක්වෙන කමිත්ත අලුතට හා අත්තරයදායකවූ කමිත්ත වශයෙන් සලකනු ලැබේ:—

- (a) ප්‍රති හෝ කරවල ගබඩාකිරීම;
- (b) නොගහණෙන් විකිණීම සඳහා හරක්මය හැකි ආහාර ද්‍රව්‍ය ගබඩාකිරීම;
- (c) කොම්පෝස්ට් පොහොර නොහොත් කෘත්‍රිම පොහොර සෑදීම;
- (d) විනාකිරි සෑදීම;
- (e) රබර් මිශ්‍රණ හෝ සෑදීම;
- (f) සබන් සෑදීම.
- (g) ගම් පදම්කරන සාහසකක් තබාගැනීම,
- (h) සුවක් මිශ්‍රණ;
- (i) සතුන්ගේ ලේ හෝ මිශ්‍රණ උණුකිරීම;
- (j) ගම් ගබඩාකිරීම;
- (k) ඇට ගබඩාකිරීම;
- (l) මාර් අයිස්දම්ම;
- (m) දූවිදු පොහොර සකස්කිරීම;
- (n) පොල්ලෙලි පෙහවිම පිණිස වළක් තබාගැනීම;
- (o) රබර් මීට් හෝ ක්‍රෙප් දුම්ගැස්සීම හෝ සෑදීම;
- (p) කෘත්‍රිම පොහොර හෝ කෘත්‍රිම පොහොර සෑදීමට ගන්නා ද්‍රව්‍ය හෝ ගෝනි තුනකට මැඩි ප්‍රමාණයක් ගබඩා කිරීම;

(3) පහත දැක්වෙන කමිත්ත අලුතට හා අත්තරයදායකවූ කමිත්ත වශයෙන් සලකනු ලැබේ:—

- (a) කෙදි සායම්කිරීම;
- (b) ගබඩාල් හා උර් පිච්චිම;

94. (1) සෞඛ්‍යය පිලිබඳ වෛද්‍ය නිලධාරීන්ගෙන් රෙකමන පිට ප්‍රධානතමා විසින් ඒ සඳහා කිකුත්කරනලද බලපත්‍රයක් දරන්නකු විසින් හැර වෙන කිසිවකු විසින් අලුතට කිසියම් කමිත්තයක් හෝ අත්තරයදායකවූ කිසියම් කමිත්තයක් කරගෙන යායුත නැත.

කලකට පමණක් පවත්නාවූ හෝ සෑම කල්හිම පවත්නාවූ හෝ සාධීයෙන් බෝවෙන්නාවූ රෝග

108. (1) ප්‍රධානතුමා විසින් හෝ එතුමා විසින් ලියවිල්ලකින් බලපා පවරනලද ගෛ කිසිවකු විසින් හෝ කලකට පමණක් පවත්නාවූ හෝ සෑම කල්හිම පවත්නාවූ හෝ ස්පේශයන් බෝවෙන්නාවූ ස්වභාවය ඇති රෝගයකින් පෙළෙන අයකු සිටින යම් සහයක නොහොත් ගොඩනැගිල්ලක කාටන් පෙහෙන බාහිර කොටසක සලකුණක් තබා නොගොතා කැබිමට සලස්වා ඒ සලකුණ එතුමාට සුදුසුයයි හැරගත යම් කාලයකට අලවා නැතිම නිත්‍යනුකූල වන්නේය.

(2) ප්‍රධානතුමාගේ අවසරය නැතුව කිසිවකු විසින් එබඳු ලකුණක් ඉවත්කිරීමට හෝ මකාදැමීමට හෝ නොකට යුතුයි.

109. 108 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් යම් රෝගයකින් පෙළෙන කිසිවකු විසින් කිසිම මහපාරකට, අභිපාරකට හෝ පොදු සානසකට ඔහුකමින් පැමිණිය යුතු නැත.

110. කිසිවකු විසින් 108 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් යම් රෝගයකින් පෙළෙන යම් ශුද්‍රවකු හෝ කෙනෙකු ඔහුකමින් යම්කිසි පාරකට, අභිපාරකට හෝ පොදු සානසකට ගෙනඒම හෝ එබඳු නැතකට පැමිණීමට ඉඩදීමට හෝ නොකට යුතුයි.

111. 108 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් රෝගවලින් යම් රෝගයකින් පෙළෙන යම් කෙනෙකු මැරුණ විට ඒ මරණය සිදුවූ සානසේ අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් හෝ මැරුණු අයගේ කිසිවකු වැඩිහිටි පිරිමි නෑදෑයා විසින් ඒ අග වහාම භූමිදාන කිරීම සෑහ හෝ ආදාහනකිරීම සෑහ වගකිය යුතු වන්නේය. එක් අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් හෝ නෑදෑයා විසින් හෝ එසේ භූමිදානකිරීම නොහොත් ආදාහන කිරීම පැහැර හැරියොත් හෝ එසේ කිරීමට එබඳු කෙනෙකු නොසිටියොත් කාර්ය සහාය විසින් ඒ මානසර්ග භූමිදානකිරීමට නොහොත් ආදාහන කිරීමට සැලැස්විය යුතුයි. කවද එසේ කිරීමෙන් දුරන්ට ගසදුන පියදම එකී අයිතිකාරයාගෙන්, පදිංචි කාරයාගෙන් හෝ පිරිමි නෑදෑයාගෙන් කාර්ය සහායට එන්ට තිබෙන ණයක් පරිද්දෙන් අගකරගත හැකිය.

නෑම හා සේදීම

112. පොදු ස්නාන සානසක පිරිමි ගැඹුණු දෙපසකගෙන් කුදෙක් එක් පසක පමණක් ප්‍රයෝජනය සඳහා යයි කාර්ය සහාය විසින් වෙන්කොට කොටුවකරනලද කිසිම සානසකට අතින් පසක සේ කිසිවකු විසින් ඇතුල්නොවිය යුතුයි.

113. (1) යම්කිසි බෝවෙන රෝගයකින්, සෑම රෝගයකින් හෝ වසංගත රෝගයකින්, පෙළෙන්නාවූ හෝ ලගදී පවතින කිසිවකු විසින් ඒ රෝගය බෝවීමට හා රෝග බිජයන් මෝරුණු ලැබීමට ගතවන කාලසීමාවන් පසුවන තෙක් කිසිම පොදු ස්නාන සානසක නෑම හෝ සේදීම නොකළ යුතුයි.

(2) 1 වැනි ඡේදයේ සඳහන් කරනලද යම්කිසි අයකුගේ ප්‍රයෝජනය සඳහා ජලය සෞඛ්‍යය සම්පන්නවූ කිසිවකු විසින් යම් පොදු ලිදකින් හෝ ස්නාන සානසකින් ලබාගෙන එය ප්‍රයෝජනය ගැනීම පිණිස එයින් ඉතිරි කළයුත්තක් ඇතට ගෙනයා යුතුයි.

114. කිසිවකු විසින් පොදු ලිදකින් හෝ ස්නාන සානසකින් ජලය ලබාගැනීමේ කටයුතු සඳහා පවිත්‍ර නොවූ කිසිම භාජනයක් පාවිච්චි නොකළ යුතුයි.

115. කිසිවකු විසින්—

- (1) පොදු ලිදක හෝ පොදු ස්නාන සානසක මගයෙන් වෙන්කරනලද කිසිම නෑතක හෝ ඒ අසල කිසිම සනකු හෝ වෙනත් කිසිම ද්‍රව්‍යයක් හෝ සේදීම හෝ සේදීමට සැලැස්වීම් නොකළ යුතුයි;
- (2) මොනම කාරණයක් සඳහාම කිසිම ස්නාන සානසකට කිසිම සනකු දැක්කීම, එලිමිම හෝ ගෙනයාම හෝ නොකළ යුතුයි;
- (3) කිසිම පොදු ලිදක හෝ ස්නාන සානසක වතුර හෝ එය පිටිටි භූමිභාසය හෝ මොන විදියකටමත් අපවිත්‍ර නොකළ යුතුයි.

116. කාර්ය සහාය විසින් රෝජනාවකින් යම්කිසි පොදු ලිදක, පිල්ලක හෝ වෙනත් ජලසානසක නෑම හෝ සේදීම තහනම් කිරීම නිත්‍යනුකූලය.

117. (1) කාර්ය සහාය විසින් ඊට අභිමත පරිදි යම් වැටක හෝ වෙනත් ජලසානසක විශේෂ ස්නාන නෑම සඳහා හෝ මනුෂ්‍යයන්ගේ බිම් සඳහා හෝ සතුන් නෑම සඳහා හෝ සීයා වෙන්කළ හැකිය. මාර්ගාභිපිලිබද අභ්‍යන්තර ගවන් නියෝග යම්පදනගණකට ඇති යම් වැටි ඉහුණු කමිත්තයක් සම්බන්ධයෙන් මේ ඡේදයේ සඳහන් කිසිවක් අදාල නොවේ.

(2) කිසිවකු විසින් (1) වැනි ඡේදය යටතේ කාර්ය සහාය මෙන්කොට ඇති කිසිම සානසක, එය වෙන්කොට ඇති කටයුත්තෙන් බාහිරවූ කිසිම කටයුත්තක් සඳහා පාවිච්චි නොකළ යුතුයි.

118. ගම් ප්‍රදේශයේ වතුර නිගනමක් පවතින සීයා කාර්ය සහාය විසින් ප්‍රකාශකර තිබෙන විට කාර්ය සහායෙන් නිගම් කරනලද කාලයේදී කිසිවකු විසින් කිසිම ප්‍රසිද්ධ ලිදක, වැටක හෝ ජලසානසක වතුර කරත්තයකින් හෝ පිපපයකින් හෝ ගෙනයාම හෝ එබඳු ලිදකින්, වැටකින් හෝ ජලසානසකින් ප්‍රධානතුමා විසින් කලින් කල ගෙනයාමට නියමකරනු ලබන ප්‍රමාණයට වඩා වතුර ගෙනයාම හෝ ගෙනයාමට සැලැස්වීම හෝ නොකළ යුතුයි.

119. (1) එබඳු ක්‍රියා පිලිවෙලක් නිසමකිරීම ආවහාසනය සැලකෙන කවර විටකදී වුවත් කාර්ය සහාය විසින් ප්‍රධානතුමාගේ අත්සන යටතේවූ ලියවිල්ලකින් බිම සඳහා හෝ ගෙදරදෙරේ වැඩ කටයුතු සඳහා ජලය සපයන ලිදක පිහිටා තිබෙන ඕනෑම ඉඩමක අයිතිකාරයාට, හවුල් අයිතිකාරයාට, බදුකාරයාට හෝ පදිංචිකාරයාට ඒ ලිදේ වතුර ඉහදමා ගබ්පවිත්‍රකරන මෙන් භා කාර්ය සහාය විසින් සහිපාරකාව සඳහා කළයුතුයයි කියනු ලබන යම් යම් අලුත් මැඩියාවල් කරන මෙන් නිවේදනය කරවිය හැකිය.

(2) 1 වැනි ඡේදය යටතේ නිවේදනයක් ලැබුවාවූ සෑම අයකු විසින්ම ඒ දුන්විම තාරදෙනු ලබන දින සිට දවස් දහහතරක් ඇතුළතදී ඒ දුන්වීමේ සඳහන් නියමයන් ඉටුකළ යුතුයි.

120. ගම් ලිදක්, පහසක් හෝ ගල්වලක් පිහිටා තිබෙන ඕනෑම ඉඩමක අයිතිකාරයා විසින්, හවුල් අයිතිකාරයා විසින්, පදිංචි කාරයා විසින් හෝ බදුකාරයා විසින් එකී ලිද, පහස හෝ ගල්වල වැටීමට පොළොව මට්ටමේ සිට අනුගණයේ අභි තුනකටත් ඊටත් වාප්පයක් හෝ සුදුසු බැමක් බන්දවා ඒ තාප්පය හෝ බැම මඟ අශුච්චයට පවත්වා ගෙන යාමට සැලැස්විය යුතුයි.

121. ඒ සඳහා ප්‍රධානතුමා විසින් අණබෙරයක් යැවීමෙන් හෝ වෙනත් යම් සුදුසු අයකුගේ දැනුම්දෙනු ලබන දින සිට දවස් හතක් ඇතුළතදී, පාවිච්චියට නොගෙන තිබෙන සෑම ලිදක්, ගල්වලක් හෝ පහසක්ම, ඒ ලිද, ගල්වල හෝ පහස පිහිටා තිබෙන ඉඩමේ අයිතිකාරයා විසින්, හවුල් අයිතිකාරයා විසින්, පදිංචිකාරයා විසින් හෝ බදුකාරයා විසින් වසාදීම යුතුයි.

122. දිය පිල්ලකින් පෝෂිත ලිදක් නොවූ යම් ලිදක් පිහිටා තිබෙන ඉඩමක අයිතිකාරයා විසින් හෝ හවුල් අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් හෝ බදුකාරයා විසින් ඒ ලිදට ඉරුප්ලිය වැටීම වැළැක්වීම සඳහා සුදුසු සෙවනක් සැපයීමට සැලැස්විය යුතුයි.

ගවයන් ආදී සතුන් භාල්කිරීම හා බැඳ තැබීම

123. ප්‍රධානතුමා විසින් හෝ එතුමාගෙන් විවිධ පරිදි ලියවිල්ලකින් බලපානු මඟ නොගෙන කිසිම සුදුසු ගැම කල්හිම ඕනෑම ගව මඩුවකට, සාරාලකට එරිවත් හෝ බැටරිවත් දමා ඇති කොරවූවකට හෝ උරුරු කොටුවකට ඇතුල්වී පරික්‍ෂාකිරීම නිත්‍යනුකූල වන්නේය.

124. ඕනෑම ගවමඩුවක, සාරාලක, එඳුවන් හෝ බැටරිවත් දමන කොරවූවක හෝ උරුරු කොටුවක අයිතිකාරයා විසින් හෝ බදුකාරයා විසින් හෝ—

- (1) ගැමකල්හිම එකී මඩුව, සාරාල, කොරවූව හෝ කොටුව සෞඛ්‍ය සම්පන්න තත්වයක තබාගැනීමටත්;
- (2) ඒ සතුන්ගේ අගුළු හා ඒ සානසේ තිබෙන වෙනත් කැලි කසල දිනපතා ඒ සානසේ ඉවත්කොට මහජනයාට කරදරයක් නොවන යම් පරිද්දෙකින් ඒවාට සුදුස්සක් කිරීමටත්;

අවසා සෑම දෙයක්ම කිරීමට වගබලාගත යුතුයි. දඩාවෙන් ගත ගවයන්

125. (1) ගම් ප්‍රදේශය තුළ යම්කිසි පොදු මානසක හෝ අභි පාරක දඩාවෙන් ගැසිරෙන සියලුම ගවයන්, බැටරිවත් හා එරිවත් අල්ලා බැඳගත්විට ඒ සඳහා කාර්ය සහාය විසින් පිහිටුවා තිබෙන සතුන් දමන කොරවූවට දැමිය යුතුයි.

(2) දඩාවෙන් ගත සතුන් දමන, කොටුවේ බදිනලද යම් සනකු ඉන් ඉවත්කර ගෙන යාමට මත්තෙන් අයහසල යුතුවූ භාසුච්ච පහස දුක්වෙතසේ ගුණක් බැලිය යුතුයි:—

දවසකට හෝ දවසකින් කොටසකට හෝ කොටුවට දමන එක් සනකුට, ගත පණහකි.

(කෑම සපයන ලද්දේ නම්): දවසකට හෝ දවසකින් කොටසකට හෝ කෑම සඳහා ගත විසිපහකි.

සතුන්ට වැලදෙන රෝග

126. ගම් ගව වසංගතයකින් හෝ වෙනත් පැතිර පවත්නා සුළු නොහොත් සාධීයෙන් බෝවෙන්නාවූ රෝගයකින් හෝ පෙළෙන යම් සනකු අයිතිවී හෝ භාරවී සිටින අය විසින්—

- (1) ඒ සනා වෙන්කොට තබා වහාම ඒ රෝගය පිලිබද තොරතුරු ප්‍රධානතුමාට දැනුම්දීමද;

- (2) ප්‍රධානතුමා විසින් දක්වනු ලබන යම් සාහසික ඒ සභා සෙනෙගාස් ඒ සාහසිකයෙහි උච්ච සාහසිකයින්ට හෝ පිලිගැනීමට ප්‍රධානතුමා විසින් බලය පවර තිබෙන යම් කෙනෙකු භාරයේ නැතිමද;
- (3) ඒ සභාගේ අගුණි. උච්ච සිරි කොළඹේදී අදිය හා උච්ච මැරුණෝ උගේ මලකුණක් පුළුවා හෝ ගැඹුරින් අඹි හැසිර පුළුවන වලලා දමා ඒ සභා උගැසීම් මුළුමනින් හෝ සාහසිකයන් රෝග කීප විනාශකර දැමීමද;
- (4) නිරෝගි ගවයන් ලඟට ගත්තට මත්කෙත් තම ගවයන් ඇදපාලද සිරි වහුන් ගුණි පවිත්‍රකොට ඒවායේ රෝග බිජ විනාශකර දැමීම; හා
- (5) ඒ සභාව සමුණක් සුවසි උච්ච දවස් දහහතරක් ඉකුත්වී යන තුරු වෙනත් යම් නිරෝගි සතුකු සමගහැසිරීමෙන් උච්ච වලලා වලලීමට අවශ්‍ය සියලුම කටයුතු විධිවිධාන සැලැස්වීමද;

බහුගේ යුතුකම වන්නේය.

127. 126 (1) වැනි අතරු ව්‍යවස්ථාව යටතේ තොරතුරු දැනුම්දෙනු ලැබූ ප්‍රධානතුමා විසින් අණකරයක් නිකුත්කර විමෙන් හෝ එතුමාට මැනවයි හැඟෙන වෙනත් යම් අයුමකින් හෝ මුළු ගම් ප්‍රදේශයම හෝ එයින් යම් විශේෂ කොටසක් හෝ රෝගය පැතිර පවත්නා ප්‍රදේශයක් බව ප්‍රකාශ කළ යුතුයි.

(2) 1 වැනි ඡේදය යටතේ ගම් ප්‍රදේශය හෝ එයින් යම් විශේෂ කොටසක් හෝ රෝගය පැතිර පවත්නා ප්‍රදේශයක් යැයි ප්‍රකාශකරනු ලැබූ විට, ප්‍රධානතුමා විසින් ඒ රෝගයෙන් පෙළෙන්නන්ගේ අවසාන වරට දැනගත්ව ලැබුණු සභාව සුවසි ලැබුණු දින සිට හෝ උච්ච මැරුණු දින සිට හෝ දවස් දහහතරක් ඉකුත්වී ගිය පසු (1) ඡේදයේ සඳහන් කරන ලද ප්‍රකාරයටම ඒ ගම් ප්‍රදේශය හෝ එහි කොටස හෝ එකී රෝගයෙන් නිදහස් යැයි ප්‍රකාශ කළ යුතුයි.

128. 127 (1) වැනි අතරු ව්‍යවස්ථාව යටතේ ගම් ප්‍රදේශය හෝ එහි යම් විශේෂ කොටසක් හෝ රෝගය පැතිර පවත්නා ප්‍රදේශයක් බවට ප්‍රකාශකර තිබෙන කල්හි—

- (1) කිසිවකු විසින් ඒ රෝගය පැතිර පවත්නා ප්‍රදේශය තුළට යම් ගවයකු ගෙන ඒම හෝ ඒ ප්‍රදේශයෙන් පිටතට යම් ගවයකු ගෙන යෑම හෝ ගොසාකට යුතුයි;
- (2) රෝගය පැතිර පවත්නා ප්‍රදේශය තුළදී, රෝගය පැතිර පවත්නා ප්‍රදේශය ගම් ප්‍රදේශයෙන් කොටසක්ව පවත්නා කල්හි ඒ රෝගය පැතිර පවත්නා ප්‍රදේශයේ සිට සැතපුම් එකක ඉඩම් විස්තරයක ප්‍රදේශය තුළදී, පදිංචි සියලුම ගවයින්ගේ විසින් හා ගවයන් භාරව සිටින අය විසින් තම ගවයන් දඩාවෙන් යෑමෙන් වළක්වාලීම පිණිස බැඳ තබා හෝ හොඳට කොටුකර තබාගත යුතුයි;
- (3) රෝගය පැතිර පවත්නා ප්‍රදේශය තුළ යම් සතුකුගේ නොවලලන ලද මලකුණක් තිබෙනවා දක්නට ලැබෙන යෑම අයකු විසින්ම ඒ වන ප්‍රධානතුමාට දැනුම් දිය යුතුයි. ප්‍රධානතුමා විසින් එය 126 (3) අතරු ව්‍යවස්ථාවේ සඳහන් කරන ලද ප්‍රකාරයට වලලා දැමීමට සැලැස්විය යුතුයි;
- (4) කිසිවකු විසින් ඒ රෝගයෙන් මිලාවු සහකුගේ මල කුණක අසනිප විනාශකිරීම හෝ ඒ සභාගේ මස්, හඹ, අං, කුර හෝ වෙනත් කොටස්, ඉවත්කිරීම හෝ මොනම කාරණයක් සඳහාමත් තබාගැනීම හෝ ගොසාකට යුතුයි;
- (5) රෝගයෙන් පෙළෙන සතුකු සිරි සෑම ගවපව්වි කිමියකු විසින්ම ප්‍රධානතුමා අණකරන කවර විටෙකදී පුවත් තම ගවයන් යම් යම් ප්‍රතිකාරවලට භාජනකරවීම හෝ ප්‍රධානතුමා විසින් නියමකරනු ලබන යම් යම් අයවරින් ලවා ඒ ගවයන්ගේ යම් යම් සාහසිකයන්ට බෙහෙත් විද්දවීම හෝ කටයුතුයි.

ගවමඩු, ගාල් හා නැවතුම්පලවිල්

129 (1) ඒ සඳහා ප්‍රධාන මාසෙන් ලත් බලපත්‍රයක් පිට මිස නැත්නම් කිසිවකු විසින් මහජනයාගේ ප්‍රයෝජනය සඳහා ගව මඩුවක්, ගාල් හෝ නැවතුම්පලක් පිහිටුවාගෙන යාම හෝ පවත්වාගෙන යාම නොකළ යුතුයි.

(2) එබඳු සෑම බලපත්‍රයක්ම 135 වැනි අතරු ව්‍යවස්ථාව යටතේ අවලංගුකරනු නොලැබුවහොත් සෑම අවුරුද්දේදීම දෙසැම්බර් මස තිස්එක්වැනිදාට අවසාන වන්නේය.

130. ගවමඩුවක, ගාලක හෝ නැවතුම්පලක සෑම බලපත්‍ර කාරයකු විසින්ම ඒ ගවමඩුවේ, ගාල් හෝ නැවතුම්පලේ අයකුගේ හා නිසාගැනීමට සහතික කිරීමට ලියවා ගවමඩුවේ ගාල් හෝ නැවතුම්පලේ කාරයන් පෙණෙන සාහසික ප්‍රදේශය කරවීමට සැලැස්විය යුතුයි.

131. ගවමඩුවක, ගාලක හෝ නැවතුම්පලක සෑම බලපත්‍ර කාරයකු විසින්ම—

- (a) ගවමඩුවේ, ගාල් හෝ නැවතුම්පලේ භූමිභාගය සෞඛ්‍ය සෑපන්න තත්ත්වයක තබාගත යුතුවන්න හැර;
- (b) ගවමඩුවේ, ගාල් හෝ නැවතුම්පලේ යම්කිසි සුදුවක් හෝ නොමනා හැසිරීමක් ඇතිවීමට ඉඩ නොදිය යුතුයි.

132. සෑම ගාලක හෝ නැවතුම්පලක බලපත්‍රකාරයා විසින් එහි කරන්න නතරකර නැතිම සඳහා විශේෂ ඉඩම් කැබලිලක් සපයා තිබිය යුතුයි.

133. ප්‍රධානතුමා විසින් හෝ එතුමා විසින් ලියවිල්ලකින් නිසිපරිදි බලය පවරන ලද මිනෑම අයකු විසින් සෑම සුදුසු ගවලාවලදීම ගවමඩුවට, ගාලට හෝ නැවතුම්පලට ඇතුල්වී පරීක්ෂාකර බැලීම නිත්‍යානුකූල වන්නේය. තවද බලපත්‍ර කාරයා විසින් හෝ එය භාරව සිටින අය විසින් බහුට අවශ්‍ය සියලුම අධාර දිය යුතුයි.

134. ගව වසංගත රෝගයක් පවත්නා කාලයකදී මහජන යාගේ හිත පිණිස යම් බලපත්‍රයක් තබනමිනිදීම අවශ්‍ය වන්නේ නම් ප්‍රධානතුමා විසින් ගවමඩුවක්, ගාලක් හෝ නැවතුම්පලක් සඳහා මිනෑම බලපත්‍රයක් යම්කිසි කාලසීමාවකට අවලංගුකිරීම නිත්‍යානුකූල වන්නේය.

135. මිනෑම බලපත්‍රකාරයකු ගවමඩු, ගාල් හා නැවතුම් පලවල් සමබකව මේ අතරු ව්‍යවස්ථාවලින් යමක් කඩකිරීම ගැන දෙපළ වරට හෝ ඒටපසු වාරක ගම්බද උසාවියක් මගින් විරදකාරයා කරනු ලැබුවහොත් ඒ උසාවියෙන් නිමැකරනු ලබන වෙනත් යම් දඬුවමකට අමතර වශයෙන් බහුගේ බලපත්‍රය අවලංගුකිරීමේදී නිත්‍යානුකූල වන්නේය. තවද එසේ අවලංගු කිරීම නිසා මොනම අලාභයක්වත් අයකර ගැනීමට බලපත්‍ර කාරයාට අයිතිවීමක් නැත.

මස් වෙළඳම

136. සෞඛ්‍ය පිලිබඳ වෛද්‍ය නිර්ධාරීතුමාගේ රෙකමන පිට ඒ සඳහා ප්‍රධානතුමා විසින් නිකුත්කරනු ලබන බලපත්‍රයක් දරන්නේ නම් මිස නැත්නම් කිසිවකු විසින් ගම් ප්‍රදේශය ඇතුළත කිසිම කඩයක් හෝ (වෙළඳම්පලකින් බාහිරවූ) සාහසික මස් විකිණීම පිණිස පාවිච්චි නොකළ යුතුයි. එබඳු සෑම බලපත්‍රයක්ම එය නිකුත්කරනු ලැබූ අවුරුද්දේ දෙසැම්බර් මස තිස්එක් වැනිදාට අවසාන වන්නේය.

137. 136 වැනි අතරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍රයක් ලබා ගැනීමට අදහස්කරන සාහසික පහසු සඳහන් කොන්දේසිවලට එකඟව තිබෙනොත් මිස නැත්නම් කිසිවකුට බලපත්‍රයක් ලබා ගැනීමට අයිතිවීමක් නැත. එනම්—

- (1) ඒ සාහසික මනා තත්ත්වයක් සොයාදා වාතාශ්‍රය හා හොඳට අලෝකය ඇතුළත් තිබිය යුතුයි. තවද එහි සෑම කාමරයකම විවෘතකළවීමට එක් එක් කාමරයේ මතුපිට බිම් ප්‍රමාණයෙන් පහළොවෙන් එක පංඟුකට අඩු තොවන වැඩි ප්‍රමාණයක් ඇති විවෘතකළවැනි ජනෙල් සපයා තිබිය යුතුයි;
- (2) සෑම කාමරයකම බිත්ති එහි ගැමනුම අඩි හතකට අඩුතොවන තරම් උස ඇතිව ගබොල්, ගල් හෝ කඩුක්කල් වලින් සාදා තිබිය යුතුයි. ඒවායේ ඇතුල් පැති තුණු බිඳුමෙන් කපලොරු කොට සුදු තුණු හා තිබිය යුතුයි. එකී එක් එක් බිත්තියේ ඇතුල් පැත්තේ මතුපිට පොළොවේ සිට අඩි හතරක් උසට සිමෙන්තියෙන් කපලොරුකොට හෝ විදුරු ගබොල් අල්ලා හෝ තිබිය යුතුයි;
- (3) සියලුම වහල් පල පොළොවේ සිට අඩු ගණනේ අඩි හතරක් වත් උස්විය යුතුයි;
- (4) වහල යම්කිසි කල් පවතින දවසකින් සාදා තිබිය යුතුයි;
- (5) ලියෙන් සාදා තිබෙන සියලුම කොටස්වල හෙල් සායම් හෝ සුදු තුණු හෝ ගා තිබිය යුතුයි;
- (6) බිම ගැමනුම සිමෙන්ති දමා තිබිය යුතුයි;
- (7) එහි චතුර බැස යෑමට සෑහෙන තරම් කාණු අදිය සපයා තිබිය යුතුයි;
- (8) ඒ සාහසික සෞඛ්‍ය ප්‍රතිපත්ති පිට සාදන ලද කුණු බාල්දියක්ද, අඩු ගණනේ එක් පසිකමක්ද, වැසිකිලි පහසුකම්ද සපයා තිබිය යුතුයි;
- (9) ඒ සාහසික යම්කිසි වැසිකිලියක, අගුණිවලක, පෝර ගොඩක හෝ අනාවරණ කාණුමක සිට අඩු ගණනේ අඩි පහකක්වත් ඇතිව පිහිටා තිබිය යුතුයි;

138. මස් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම නවාට අයත් ඒ සාහසික පිටත කාටත් පෙණෙන නැතක “Licensed Meat Stall” යන පදය හා එහි සිංහල හා දෙමළ අනුවාදන් පැහැදිලි ලෙස ලියන ලද ලැල්ලක් එල්ලා තබාගත යුතුයි.

139. මස් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම—

- (a) ප්‍රධානතුමාට හෝ එතුමා විසින් ලියවිල්ලකින් බලය පවරනලද යම් කෙනෙකුට සුදුසු වූ හැකිකල්ලීම් පරිභා කර බැලිය හැකිවන පරිද්දෙන්, තමා ලග රක්ෂාවේ නිසිකා සියලුම අවධිවන්ගේ (මස් විකුණන්නන්ද ඇතුළුවයි.) නම් හා බවුන්ට ලියුම් ලැබෙන පිලිවෙල වල් දැක්වෙන ලැයිස්තුවක් සානගේ තබාතිබීමටද;
- (b) සෑම කාමරයකම බිත්තිවල විදුරු ගබඩාල් අල්ලා තිබෙන හෝ සිමෙන්තයෙන් කපලාරු කරනු ලැබ තිබෙන යම් යම් කොටස් හැර අවශේෂ කොටස් එක් එක් අවුරුද්දේ මාර්තු, ජූනි, සැප්තැම්බර් හා දෙසැම්බර් යන මාසවලදීන් ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් නියම කරන වෙනත් යම් යම් කාලවලදීන් සුදුසුකම් සැවීමටද;
- (c) එක් එක් අවුරුද්දේ මාර්තු, ජූනි, සැප්තැම්බර් හා දෙසැම්බර් යන මාසවලදීන් ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් නියමකරන වෙනත් යම් යම් කාලවලදීන් එහි ලියෙත් කළ වැඩ කොටස්වල සුදුසුකම් සැවීමට හෝ ඒ කොටස්වල කෙල් සායම් හා නිඛිනම් ඒවා සබත් හා උණුවනුයේන් සේදවීමටද;
- (d) සෑම දවසකම එක් වරක් බැගින් බලපත්‍රයේ දක්වා ඇති වේලාවට එහි බිම, බිත්තිවල ගබඩාල් අල්ලා තිබෙන හෝ සිමෙන්ති දමා තිබෙන කොටස්, මේස හා මස් කැලීමට ආධාර වශයෙන් පාවිච්චිකරන ලී කොටත් පැලී සෝද දැමීමටද;
- (e) මස්කඩේ පාවිච්චිකරන සියලුම කොකු මලකඩ නොකන අංශුවට ගොදට ගප දමා තබාගැනීමටද;
- (f) ඒ සානගේ හැම කොටසක්ම හා සියලුම ලීබඩු, උපකරන හා මෙවලම් ශුඛපවිත්‍රවත් මනා තත්ත්වයකින් තබාගැනීමටද;
- (g) ඒ සානගේ සනිපාරක්ෂක ප්‍රතිපත්ති අනුව සාදනලද කුණු බාල්දියක් තබා තිබීමටද;
- (h) සියලුම කුණු කාළ කුණුබාල්දියකට දම්මවා දවසකට එක වරක් බැගින් එය ඒ සානගේ ඉවත්කරවා ශුඛපවිත්‍ර කිරීමටද;
- (i) ඒ සානගේ බිමට සුදුසු ජලය සැපයෙන තරම් සැපයීමට; හා
- (j) මේ අතුරු ම්‍යවසාවල ඉංග්‍රීසි, සිංහල හා දෙමළ පිටපතක් රැඳුණවට ඒ සානගේ කාටත් පෙනෙන තැනක එල්ලා තැබීමටද;

සැලැස්විය යුතුවන්නේය.

140. කිසිවකු විසින් මස්කඩයක් තුළ කෙළඟැසීමට සපයා ඇති පරීක්ෂකයාට මිස වෙන තැනකට කෙළඟැසියයුතු නැත.

141. මස් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ කඩේ මිසගේන් නොරව් තබා ගැනීමටත් මිසගේන් වාසය ඇතිමිස ගැනීම මේ සාන සුදුසු පරිදි පිරිසිදුවත් අවශ්‍ය සියලුම මිනිවිධාන යෙදිය යුතුයි.

142. මස් කඩයක කිසිම බලපත්‍රකාරයකු විසින් ඒ මස් කඩය නිදහැනීමේ හෝ යම් සහකු හෝ පස්සියකු හෝ ඒ කඩේ කවසුතු සඳහා අවශ්‍ය නොවූ යම් බඩුවක් තබාගැනීමේ හෝ සානගේ වශයෙන් පාවිච්චිකිරීමට ඉඩදිය යුතු නැත.

143. යම්කිසි සමේ රෝගයකින්, වෛගන රෝගයකින් හෝ බෝවෙන රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලගදී පෙළු සිරිසාවූ හෝ එබඳු යම් රෝගයකින් පෙළෙන කෙනෙකුට ලගදී සාන්තු කිරීමේ යෙදී සිරිසාවූ කිසිවකු විසින් ඒ රෝගය බෝවීමට හා රෝගනිජයන් මෝරනු ලැබීමට ගතවන කාලසීමාවන් පසුවන තෙක් මස්කඩයකට ඇතුල්වීම හෝ ඒ මස්කඩයක් මස් ගෙනයාම හෝ ඒ මස්කඩයට මස් ගෙනඒමද ඇතුළුව ඒ මස් කඩේ සබඩකි යෙත්වූ කිසිම කටයුත්තකට සහභාගිවීම හෝ නොකළ යුතුයි.

144. මස් කඩයක කිසිම බලපත්‍රකාරයකු විසින් හෝ එය භාරව සිටින කිසිවකු විසින් යම්කිසි සමේ රෝගයකින් හෝ බෝවෙන රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලගදී පෙළු සිරිසාවූ හෝ එබඳු යම් රෝගයකින් පෙළෙන යම් කෙනෙකුට ලගදී සාන්තුකිරීමේ යෙදී සිරිසාවූ කිසිවකුට ඒ රෝගය බෝවීමට හා රෝග නිජයන් මෝරනු ලැබීමට ගතවන කාලසීමාවන් පසුවන තෙක් මස්කඩයට ඇතුල්වීමට හෝ ඒ මස්කඩයක් මස් ගෙනයාම හෝ මස් කඩේට ගෙනඒමද ඇතුළුව ඒ මස්කඩේ සබඩකි යෙත්වූ කිසිම කටයුත්තකට සහභාගිවීමට හෝ ඉඩ නොදිය යුතුයි.

145. ප්‍රධානතුමා විසින් හෝ එතුමාගෙන් ලියවිල්ලකින් බලය ලත් මනාම කෙනෙකු විසින් හෝ සුදුසු වූ හැකිකල්ලීම් මත සෑම මස් කඩයකට ඇතුළුව පරීක්ෂකයින් නිත්‍යකරනු ලැබේ. ඒ මස් සෑම බලපත්‍රකාරයා විසින් හෝ එය භාරව සිටින අය විසින් බහුට අවශ්‍ය සෑම ආධාරයක්ම දිය යුතුයි.

146. මස් කඩයක කිසිම බලපත්‍රකාරයකු විසින් ගම්බද මස් මඩුවේදී හෝ බලපත්‍රලත් මස් මරන්නකු විසින් හෝ මස් පිණිස සතුන් මරන්නන් පිලිබද ආඥාපණයන් (201 වැනි පරිච්ඡේදයේ) 14 වැනි වගන්තිය යටතේ විශේෂ බලපත්‍රයක් ලත් අයකු විසින් හෝ මරණලද සතුන්ගේ මස් නොවූ කිසිම මස් ඒ මස් කඩේ තුළ විකිණීම හෝ වෙළඳුමට තැබීම හෝ නොකට යුතුයි.

147. මස් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ කඩය මස් විකිණීම පිණිස දිනපතා පු. හා. 7 සිට 10 දක්වා සහ අ. හා. 3 සිට 7 දක්වාත් විවෘතව තබාගත යුතුයි.

අර්ථ මාර් කඩ

148. ඒ සඳහා ප්‍රධානතුමාගෙන් විවිධ පරිදි ලබාගත් බල පත්‍රයක් පිට මිස නැත්නම් කිසිවකු විසින් අලුත් මාර් කඩයක් පිහිටුවීම හෝ පවත්වාගෙන යාම හෝ නොකළ යුතුයි. එබඳු සෑම බලපත්‍රයක්ම එය නිකුත්කරනු ලබන අවුරුද්දේ දෙසැම්බර් මස තිස්එක්වැනිදාට අවසාන වන්නේය.

149. යම් අලුත් මාර් කඩයක් පවත්වාගෙන යාමට බලාපොරොත්තුවන සානගේ පහත දැක්වෙන නියමයන්ට එකඟව පවත්නේ නම් මිස නැත්නම් කිසිවකුට ඒ සඳහා බලපත්‍රයක් ලැබීමට අයිතිවාසිකමක් නැත. එනම්:—

- (a) ඒ සානගේ මනා තත්ත්වයකින් ගොදට වාත්‍රාශ්‍රය හා ගොදට ආලෝකය ඇතුළු තිබිය යුතුයි. තවද එහි සෑම කාමරයකම විවෘතකළුට එක් එක් කාමරයේ මතුපිට බිම් ප්‍රමාණයෙන් පහළොවෙන් එක පංශුවකට අඩු නොවන වීම් ප්‍රමාණයක් ඇති විවෘතකළු ගැනි ජනෙල් සපයා තිබිය යුතුයි;
- (b) සෑම කාමරයකම බිත්ති එහි හැමතැනම අඩි 7කට අඩු නොවන තරම් උස ඇතුළු තිබිය යුතුයි. සිමෙන්ති යෙන් කපලාරුකොට හෝ විදුරු ගබඩාල් අල්ලා හෝ තිබෙන කොටස් හැර අවශේෂ කොටස් හුණුබදයෙන් කපලාරුකොට සුදු හුණු හා තිබිය යුතුයි;
- (c) සියලුම විභල්පල පොළවේ සිට අඩුගණයෙන් අඩි 6ක්වත් උස්විය යුතුයි;
- (d) ලියෙත් සාදා තිබෙන සියලුම කොටස්වල කෙල් සායම් හෝ සුදු හුණු හෝ හා තිබිය යුතුයි;
- (e) බාල්දියකට හිස්වන පරිද්දෙන් සබඩකිකොට ඇත්තාවූද සිමෙන්තියෙන් සාදා සිමෙන්තියෙන් කපලාරුකොට ඇත්තාවූද කාණුවකට හේන්දුවන ලෙස එහි බිම සුදුසු වූ පරිදි හැඩය ඇතිව සිමෙන්ති දමා මාදුකර තිබිය යුතුයි;
- (f) ඒ සානගේ අලුත් මාර් කඩය තිබෙන සෑම මේසයකම මතුපිට තුත්තනාගම්වලින් හෝ වෙනත් දියසිරව රද නොපවත්නා ද්‍රව්‍යයකින් හෝ අවරණයකර තිබිය යුතුයි;
- (g) ඒ සානගේ යම්කිසි වැසිකිලියක සිට, අගුළුවලක සිට, පෝරගොඩක සිට, හෝ අනාවරණ කාණුවක සිට අඩුගණයෙන් අඩි පණකක්වත් ඇතිත් පිහිටා තිබිය යුතුයි;
- (h) ඒ සානගේ ඇතුළත හෝ ඊට එක එල්ලේම සබඩකිවන පරිද්දෙන් හෝ කිසිම අගුළු වලක්, වැසිකිලියක් හෝ අර් වලක් පිහිටා තිබියයුතු නැත.

150. අලුත් මාර් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ සානගේ පිටත කාටත් පෙණෙන තැනක තමාගේ නම හා “බලපත්‍රලත් අලුත් මාර් කඩය” යන වචන පැහැදිලි ලෙස ඉංග්‍රීසි, සිංහල, හා දෙමළ යන භාෂාවලින් ලියනලද ලැල්ලක් එල්ලා තබාගත යුතුයි.

151. අඩුගණයෙන් අවුරුද්දකට හතර වතාවක් වත් මාර්තු, ජූනි, සැප්තැම්බර් හා දෙසැම්බර් යන මාසවලදී සහ ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් නියමකරනු ලබන වෙනත් යම් යම් කාල වලදීන්, අලුත් මාර් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ මාර්කඩේ කොටසක් කොට ඇති සෑම කාමරයකම බිත්තිවල විදුරු ගබඩාල් අල්ලා නොගොත් සිමෙන්තියෙන් කපලාරු කරනු ලැබූ යම් යම් කොටස් හැර අවශේෂ කොටස්වල හා එහි තිබෙන සියලුම ලී වැඩවල සුදුසුකම් සැවීමටද, ඒ ලී වැඩවල කෙල් සායම් හා නිඛි නම් එකී වකවානුවලදී සබත් හා උණුවනුයේන් සේදවීමටද සැලැස්විය යුතුයි.

152. අලුත් මාර් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම සෑම දවසකම එක වරක් බැගින් බලපත්‍රයේ සඳහන් කාල වේලාවේදී එහි බිම, බිත්තිවල විදුරු ගබඩාල් අල්ලා පුනොපහාත් සිමෙන්ති යෙන් කපලාරු කරනු ලැබූ කොටස්ද, මේසවල මතුපිට හා මාර් කැපීමට ආධාර වශයෙන් පාවිච්චි කරන ලී කොටත් මතුපිටද හොඳින් උලා සේදීමට සැලැස්විය යුතු වන්නේය. තවද බහු විසින් මාර් එල්ලා තැබීමට පාවිච්චිකරන සියලුම කොකු මලකඩ නොකන අංශුවට ගොදට ගප දමා තබාගත යුතු වන්නේය.

153. අලුත් මාර් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ කඩයේ සියලුම කොටස්ද, එහි පරිසරය, කාණු, ලී බඩු හා උපකරණද මාර් ගබඩාකර තබාගැනීම, සකස්කිරීම හා විකිණීම සඳහා පාවිච්චිකරන මෙවලම්ද මනා තත්වයක ගබඩා පවිත්‍ර ලෙසත් ගම් කාණුවකින්, වැසිකිලියකින්, අශුචි වලකින් හෝ වෙනත් අප්‍රසන්න දේශකින් නැගෙන දුර්ගන්ධයකින් තොරවත් තබාගත යුතු වන්නේය.

154. අලුත් මාර් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ කඩයේ රක්ෂාවේ නිසුණ අසට පහසුවෙන් ප්‍රයෝජනය ගත හැකිවන පරිද්දෙන් සෞඛ්‍ය ප්‍රතිපත්ති අනුව සාදන ලද කුණු බාල්දියක් හා අඩුගණයෙන් එක පහික්කමක්ද ඒ කඩයේ තබා ගතයුතු වන්නේය.

155. අලුත් මාර් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ කඩයේ මිශ්‍රණයෙන් තොරව තබාගත යුතු වන්නේ සෑම මිශුල් දකින්ම ලැබුණොත් ඒ වහාම විදුරු කැබලිවලින් පුරවා සමන්ති දමා කපලාරුකොට වසාදීමට සැලැස්විය යුතුයි.

156. මොනම කාරණයක් කීසාවත් කිසිවකු විසින් බලපත්‍ර ලත් මාදු කඩයක මොනම සහකුවත් කුරුල්ලකුවත් තබා නොගත යුතුයි.

157. කිසිවකු විසින් මාර් කඩයක් ඇතුළත ඒ සඳහා සපයා ඇති පහික්කමක් ඇතුළට මිස එහි වෙන තැනක කෙළ නොගැසිය යුතුයි.

158. ගම්කිසි බෝවෙන රෝගයකින්, වසංගත රෝගයකින් හෝ සමීරෝගයකින් පෙළෙන්නාවූ නොහොත් ලහද පෙළු සිවියාවූ නොහොත් එබඳු රෝගයකින් පෙළෙන කෙනෙකුට ලහදී සාන්තු කිරීමේදී රෝගී වියාවූ කිසිවකු විසින් මාර් කඩයකට ඇතුල්වීම හෝ එහි මාර් ගබඩා කිරීමේ, සකස් කිරීමේ හෝ විකිණීමේ කටයුත්තකට සබැඳිවීම හෝ ඒ මාර් කඩයක නොහොත් මාර් කඩේ සිට මාර් ගෙන යෑමට සබැඳිවීම හෝ නොකට යුතුයි.

159. අලුත් මාර් කඩයක කිසිම බලපත්‍රකාරයකු විසින් කොසි කෙනෙකුටමත් 156, 157 හා 158 යන අතුරු ව්‍යවස්ථා කඩකිරීමට ඉඩදිය යුතු නැත.

160. කිසිවකු විසින් බලපත්‍ර ලත් අලුත් මාර් කඩයක මාර් ගබඩාකර තැබීමට, සකස්කිරීමට හෝ විකිණීමට පාවිච්චිකරන මෙවලම් සෑම කිසිම ලී බඩුවක්, රෝදිපිළි අඳිකක්, නිදහස්වන පැදුරු හෝ වෙනත් කිසිම ද්‍රව්‍යයක් තබාගොන්න යුතුයි.

161. අලුත් මාර් කඩයක කිසිම බලපත්‍රකාරයකු විසින් මාර් කඩේම කොටසක් කොට ඇත්තාවූද ඒ මට්ටමටම පිහිටියාවූද කිසිම කාරණයක් එය බිමට සිට වහලේ සිටීම දක්වාම පාවිච්චි කිරීමට සාධනයක් ප්‍රබල ලෙස වෙන්කරනු ලැබ හා එකී සාධනයේ බිම මතුපිට වැටී ප්‍රමාණයෙන් පහළොවෙන් එක පංශුවකට නොඅඩු වන තරමේ වැටී ප්‍රමාණයක් ඇති පිටතට විවෘතකළ හැකි ජනේලයක් සපයනු ලැබූ කිසිකොන් මිස නැත්නම්, නිදහස්වන පැදුරු සාධනයක් වශයෙන් පාවිච්චි කිරීමට ඉඩදිය යුතු නොවේ.

162. අලුත් මාර් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ බලපත්‍ර ලත් සාධනයෙහි බිමට බසින වතුර හොදටම සෑහෙන තරම් තබා ගතයුතු වන්නේය.

163. අලුත් මාර් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ කඩය මාර් විකිණීම සඳහා දින පනහ විවෘතව තබාගත යුතු වන්නේය.

පලතුරු හෝ එලවලු කඩ

164. ඒ සඳහා ප්‍රධානතමාගෙන් විවිධ පරිදි ලබාගත් බලපත්‍ර යක් පිට මිස නැත්නම් කිසිවකු විසින් පලතුරු හෝ එලවලු කඩයක් පිහිටුවීම හෝ එවන්වාගෙන යාම හෝ නොකළ යුතුයි. එබඳු සෑම බලපත්‍රයක්ම එය නිකුත්කරන ලද අඩුරුද්දේ දෙසැප්ටර් මස නිෂ්පාදනයට අවසාන වන්නේය.

165. තමා බලපත්‍රයක් ලබාගැනීමට අදහස්කරන සාධනය පහත සඳහන් කොන්දේසිවලට එකඟව තිබෙනොත් මිස නැත් නම් කිසිවකුට ඒ සාධනයෙහි පලතුරු හෝ එලවර් කඩයක් පවත්වාගෙන යාමට බලපත්‍රයක් ලැබීමට අයිතිවාසිකමක් නැත.

ඒ කොන්දේසි කවරේදහන්:—

- (a) ඒ ගොඩනැගිල්ලට හොදහැටි සාදා තිබිය යුතු වන්නේ හැර එය ඇතුළත හොදට හුලා වැදෙන ලෙසත්, හොදට එළිය වැටෙන ලෙසත් සාදා තිබිය යුතුයි. තවද එහි සෑම කාමරයකම විවෘතකළ හැකිවූ ජනේල් පිහිටුවා ඒ ජනේල් විවෘතකළ විට ඒ විවෘතව පවත්නා කොටස එහි මතුපිට බිමෙන් පහළොවෙන් එක පංශුවකට අඩු නොවිය යුතුයි;
- (b) සෑම කාමරයකම බිත්ති උසින් අඩි ගහකට නොඅඩු විය යුතු වන්නේ හැර ඒවායේ පිහත් ගබඩාල් අල්ලා හෝ සිමෙන්තියෙන් කපලාරුකොට හෝ තිබෙන තැන් හැර අනිකුත් සියලු කොටස් හුණු බඳුමෙන් කපලාරු කරනු ලැබ සුදුසුකුණ හා තිබිය යුතුයි;

- (c) ඒ ගොඩනැගිල්ලේ වහල්පල අඩුගණයෙන් පොළොවේ සිට අඩි 6ක් වත් උස්විය යුතුයි;
- (d) ඒ ගොඩනැගිල්ලේ ලී වැඩ කෙල් සායම්කරනු ලදුව හෝ සුදුසුකුණ ගාන ලදුව තිබිය යුතුයි;
- (e) ඒ ගොඩනැගිල්ලේ බිම සෑම තැනම සිමෙන්ති දමා තිබිය යුතුයි;
- (f) පලතුරු හෝ එලවලු තබන්නාවූ සෑම මේසයකම උඩ තට්ටුව තුන්තනාගම් හෝ දියසිරව බි නොගන්නා වෙනගම් ද්‍රව්‍යයකින් හෝ අවරණකර තිබිය යුතුයි;
- (g) ඒ ගොඩනැගිල්ලේ සහිපාරසක ප්‍රතිපත්ති අනුව සාදන ලද කුණු බාල්දියක් හා සෑහෙන තරම් වැසිකිලී පහසු කළද සපයා තිබිය යුතුයි;
- (h) ඒ ගොඩනැගිල්ල ගම් වැසිකිලියක සිට වැසිකිලිවලක සිට පෝරගොඩක සිට හෝ විවෘතව පවත්නා කාණුවක සිට අඩු ගණයෙන් අඩි 50ක් ඇති පිහිටා තිබිය යුතුයි;
- (i) කිසිම වැසිකිලි වලක්, වැසිකිලියක් හෝ අලුවලක් ඒ ගොඩනැගිල්ල ඇතුළත හෝ එක එල්ලේම මීට සබැඳි යක් ඇතුළු හෝ නොතිබිය යුතුයි.

කුකුල් කඩ

166. ඒ සඳහා ප්‍රධානතමාගෙන් විවිධ පරිදි ලබාගත් බලපත්‍ර යක් සිට මිස නැත්නම් කිසිවකු විසින් කුකුල් කඩයක් පිහිටුවීම හෝ පවත්වාගෙන යාම හෝ නොකළ යුතුයි. එබඳු සෑම බලපත්‍ර යක්ම එය නිකුත්කරන ලද අඩුරුද්දේ දෙසැප්ටර් මස නිෂ්පාදනයට අවසාන වන්නේය.

167. තමා බලපත්‍රයක් ලබාගැනීමට අදහස්කරන සාධනය පහත සඳහන් කොන්දේසිවලට එකඟව තිබෙනොත් මිස නැත්නම් කිසිවකුට ඒ සාධනයෙහි කුකුල් කඩයක් පවත්වාගෙන යාමට බලපත්‍රයක් ලැබීමට අයිතිවාසිකමක් නැත.

ඒ කොන්දේසි කවරේදහන්:—

- (a) ඒ ගොඩනැගිල්ලට හොදහැටි සාදා තිබිය යුතු වන්නේ හැර එය ඇතුළත හොදට හුලා වැදෙන ලෙසත්, හොදට එළිය වැටෙන ලෙසත් සාදා තිබිය යුතුයි. තවද එහි සෑම කාමරයකම විවෘතකළ හැකිවූ ජනේල් පිහිටුවා ඒ ජනේල් විවෘතකළ විට ඒ විවෘතව පවත්නා කොටස එහි මතුපිට බිමෙන් පහළොවෙන් එක පංශුවකට අඩු නොවිය යුතුයි;
- (b) සෑම කාමරයකම බිත්ති උසින් අඩි 7කට නොඅඩු විය යුතු වන්නේ හැර ඒවායේ පිහත් ගබඩාල් අල්ලා හෝ සිමෙන්තියෙන් කපලාරුකොට හෝ තිබෙන තැන් හැර අනිකුත් සියලු කොටස් හුණු බඳුමෙන් කපලාරු කරනු ලැබ සුදුසුකුණ හා තිබිය යුතුයි;
- (c) ඒ ගොඩනැගිල්ලේ වහල්පල අඩුගණයෙන් පොළොවේ සිට අඩි 6ක් වත් උස්විය යුතුයි;
- (d) ඒ ගොඩනැගිල්ලේ ලී වැඩ කෙල් සායම්කරනු ලදුව හෝ සුදුසුකුණ ගාන ලදුව තිබිය යුතුයි;
- (e) බාල්දියක හිස්වන පරිද්දෙන් සබැඳිකොට ඇත්තාවූද සිමෙන්තියෙන් සාදා සිමෙන්තියෙන් කපලාරුකොට ඇත්තාවූද කාණුවකට හෝ අනෙකු වෙන ලෙස එහි බිම සුදුසු පරිදි සැවස ඇතිව සිමෙන්ති දමා මාදුකර තිබිය යුතුයි;
- (f) කුකුල්, තාර් අදි පසින් තබන්නාවූ සෑම මේසයකම උඩ තට්ටුව තුන්තනාගම් හෝ දියසිරව බි නොගන්නා වෙනගම් ද්‍රව්‍යයකින් හෝ අවරණකර තිබිය යුතුයි;
- (g) ඒ ගොඩනැගිල්ලේ සහිපාරසක ප්‍රතිපත්ති අනුව සාදන ලද කුණු බාල්දියක් හා සෑහෙන තරම් වැසිකිලී පහසු කළද සපයා තිබිය යුතුයි;
- (h) ඒ ගොඩනැගිල්ල ගම් වැසිකිලියක සිට වැසිකිලිවලක සිට පෝරගොඩක සිට හෝ විවෘතව පවත්නා කාණුවක සිට අඩුගණයෙන් අඩි 50ක් ඇති පිහිටා තිබිය යුතුයි;
- (i) කිසිම වැසිකිලිවලක්, වැසිකිලියක් හෝ අලුවලක් ඒ ගොඩනැගිල්ල ඇතුළත හෝ එක එල්ලේම මීට සබැඳි යක් ඇතුළු හෝ නොතිබිය යුතුයි;
- (j) කුකුල් කොටුවක් සඳහා සිමෙන්ති දමන ලද්දවූද කිසිපරිදි කාණු සපයන ලද්දවූද විශාල මිදුලක් තිබිය යුතුයි. එහි මිදුල ගම් ගොඩනැගිල්ලකින් වෙන්ව පිහිටා තිබිය යුතුයි;
- (k) සිංහාවක් හෝ අයුතු පිහිටවත් ඇතිනොවන ලෙස කුකුල් තාර් අදි පසින් දමා තැබීම සඳහා ලැලි මුඛවූ කොට සාදන ලද ලොකු පෙට්ටි හෝ වෙනත් භාජන සෑහෙන ගණනක් සපයා තිබිය යුතුයි. එබඳු ලී පෙට්ටි හෝ වෙනත් භාජන ලියයන් සාදන ලද කුකුල් මත සවිකරනු ලැබ හෝ යුද්ධ පවිත්‍ර කිරීම පිණිස එහා මෙහා ගෙනයා හැකිව හෝ තිබිය යුතුයි.

ජලසම්පාදනය

168. කිසිවකු විසින් ගම්කිසි කුණු වලකින්, කුණුවතුර වලක, උරුකොටුවක, ගාලක්, ගවමඩුවක, දියපිටි වටවි ගත කාණුවක් වැසිකිලියක්, හෝ සෑමදම පවත්නා පොහොර ගොඩක් නොහොත් කුණුකපල ගොඩක් හෝ සෑම මෝසමේදීම පිට පිට පෝර දමා ගොවිතැන්කරනු ලබන ඉඩමක යන කොසි එකකින් මුවක් අඹි පණහක් ඇතුළත ගෙදරදොරේ කටයුතු සඳහා වතුර ලබාගැනීම පිණිස කිසිම ලිදක් කැණිය යුතු නැත.

169. ගෙදරදොරේ කටයුතු සඳහා වතුර ලබාගැනීම පිණිස පාලිවිකරන ලිදක සිට අඹි පණහක් ඇතුළත කිසිවකු විසින්—

(a) කුණු වලක, කුණුවතුර වලක, වැසිකිලියක්, උරුකොටුවක්, ගාලක් හෝ ගවමඩුවක් සෑදීම; හෝ

(b) ගම් පොහොරක්, දිඟ්කිසි සහිත ද්‍රව්‍යයක් නොහොත් නරක්වූ මාංශ ද්‍රව්‍යයක් තැන්පත්කිරීම, හෝ නොකට යුතුයි.

170. (1) කිසිවකු විසින් ගෙදරදොරේ කටයුතු ජලය සැපයීම සඳහා වෙන්කොට ඇති පොදු ලිදක කිසිම සහකු හෝ ද්‍රව්‍යයක් හේදීම හෝ හේදවීමට සැලැස්වීම නොකළ යුතුයි.

(2) කිසිවකු විසින් ගෙදරදොරේ කටයුතු පිණිස ජලය සැපයීම සඳහා වෙන්කොට ඇති පොදු ලිදකින් පිරිසිදු කාපනයකින් හැර කිසිම වතුර ප්‍රමාණයක් ලබාගොතන යුතුයි.

171. ගම්කිසි ගසක් හෝ ගසක අත්තක් හෝ වෙනගම් කොටසක් ලිදක් උඩට නැඹිතිබෙන්නට ඒ ඒ අවස්ථාවේ හැරීමට ඒ ගස හෝ අත්ත, හෝ ගස් වෙනගම් කොටස බැඳීමට, කපා දැමීමට හෝ ඉවත්කිරීමට වුවමනායයි ප්‍රධානතුමා විසින් අත්තක් නරනලද දැන්වීමක් ඒ ගස පිහිටි ඉඩමේ අයිතිකරු වෙත හෝ පදිංචිකරු වෙත භාරදිය හැකිය.

172. 171 වැනි අතරු ව්‍යවස්ථාවට අදාළව දැන්වීමක් භාරකරනු ලැබූ ගම්කිසි අයිතිකාරයකු හෝ පදිංචිකාරයකු ඒ දැන්වීමෙන් නිමකරන ලද වැරදි නිමකර නිබෙන කාලය ඇතුළතදී ඉටිගොනාලයන් ප්‍රධානතුමා විසින් ඒ වැරදි කරවා එසේ කිරීමෙන් දරන්ට ගෙවන විදගම ඒ අයිතිකරුගෙන් හෝ පදිංචිකරුගෙන් කායෑ සභාවට එන්ට නිබෙන ණයක් පරිද්දෙන් අගකරගත හැකිය.

පාත්වල මිමි හෝ මහන

173. පාත් සෑදීම පිණිස පාලිවිකරන පිරිවතුර හා වෙනත් ද්‍රව්‍ය ගහපත්වූද පවත්වූද ඒවා විගසුණුවාත් හැර ප්‍රධානතුමා විසින් හෝ කලින් කල එතුමා විසින් බලය පවරනලද ගම්කිසි වකු විසින් හෝ ඒවායින් සෑමපල් ඉල්ලා ලබාගැනීම නීත්‍යානුකූල වන්නේය.

ර මැදීම සමකයන්ට අනතුරු වැළැක්වීම

174. ර ලබාගැනීම පිණිස මදිනු ලබන ගස් අයිතිවූ හෝ බද්දට ගත්තාවූ සෑම කෙනෙකු විසින්ම, ඒ ගස් අතරු සෑදීම සඳහා පයට ගස්නිමන්වූද, ගහපත්වූද, වෙන් වෙන් වශයෙන් බදින ලද්දවූද, කඹ පොටවල් හඟකට නොඅඩු ගණනක් හා අනවකන්තිවූද, ගහපත්වූද, වෙන් වෙන් වශයෙන් බදින ලද්දවූද, කඹ පොටවල් තුනකට නොඅඩු ගණනක්ද පාලිවිකරනු යුතුයි.

175. එකී අයිතිකාරයා විසින් හෝ බදුකාරයා විසින් ඒ කාරණය සඳහා පාලිවිකරණ එක් එක් කඹය ලනුපවවල් හඟකට නොඅඩු ගණනකින් යුක්තවිය යුතුය. තුවද, එකී අයිතිකාරයා විසින් හෝ බදුකාරයා විසින් සෑම තුන්මාසයක් අවසානයේදීම ඒ එක් එක් කඹය වෙනුවට අලුත් කඹයක් බැගින් ගෙදිය යුතුයි.

176. 174 වැනි අතරු ව්‍යවස්ථාවේ සඳහන් කාරණයක් සඳහා පාලිවිකරන සෑම කමයක්ම, අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් සෑම සති දෙකකට එක වරක් බැගින්වත් පරික්ෂාකර බැලිය යුතුයි.

177. ර ලබාගැනීමට මදිනු ලබන සෑම කිතුල්ගසක, පොල් ගසක හෝ තල්ගසක අයිතිකාරයා හෝ බදුකාරයා විසින් එබඳු ගසකට නැගීම පිණිස පාලිවිකරන හැරලිය භාරමාසකට වැඩිනොවූ කාලයක් අතරතුරදී අලුත්වැසියා කරවිය යුතුයි.

178. ර ලබාගැනීමට ගස් මදින මිනෑම වන්නකට මිනෑම වේලාවක ඇතුල්වී අතරු ඇද නිබෙන කඹ, සහ ඒ සඳහා පාලිවිකරන වෙනත් උපකරන පරික්ෂාකර බැලීමට ප්‍රධානතුමා හෝ ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් බලයලත් මිනෑම කෙනෙකුට නීතිප්‍රකාර බලය ඇත්තේය.

මරුවැල්, තුවක්කු හා උගල්

179. (1) ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් ලත් අවසරය නැතුව කිසිවකු විසින් කිසිම මරුවැල් තුවක්කුවක්, උගලක් හෝ දුන්නක් ඇවීම හෝ බොරුවලක් කැණීම හෝ නොකළ යුතුයි.
(2) 1 වැනි ඡේදය යටතේ අවසර දෙනලද බව ප්‍රධානතුමා විසින් අණබෙරයක් යැවීමෙන් ප්‍රකාශකළ යුතුයි.

සුදුකෙළීම

180. කිසිවකු විසින් දුටුවලින් හෝ කඩදැසිවලින් සුදුකෙළීම හෝ මුදල් බවිටුකිරීමෙන් ක්‍රීඩාකිරීම හෝ වෙනත් බවිටු ඇල්ලීම වලට සම්බන්ධවීම හෝ නොකළ යුතුයි.

181. කිසිවකු විසින් තමා පදිංචිව සිටින හෝ තමාට අයිතිව තිබෙන හෝ තමා භාරගත් තිබෙන කෙරුණ හෝ දේපලක මේනත් යම් කෙනෙකුට දුටුවලින් හෝ කඩදැසිවලින් සුදුකෙළීමට හෝ මුදල් බවිටුකිරීමෙන් කිසිම ක්‍රීඩාවක් කිරීමට හෝ ඉබදිය යුතු නැත.

182. කිසිවකු විසින් දුටුවලින් හෝ කඩදැසිවලින් සුදුකෙළීමු ලබන හෝ මුදල් බවිටුකිරීමෙන් යම් ක්‍රීඩාවක් කරනු ලබන හෝ කිසිම කාමරයකට, ගොඩනැගිල්ලකට, බෝවිටුවකට, රථ වාහනයකට හෝ වෙනගම් සානනයකට දුනුවන්කමින් ඇතුල්වීම හෝ එහි නතරව සිටීම හෝ නොකළ යුතුයි.

183. කිසිවකු විසින් කිසිම ප්‍රසිඛි පාරක තරඟයට කරන්ත විඳිවීමෙහි නොගෙදිය යුතුයි.

184. කිසිවකු විසින් ගම් ප්‍රදේශය ඇතුළත කිසිම සානනය පොර කෙටවීම සඳහා කුකුළන් පුරුදුකරවීම හෝ කුකුළන් කෙටවීමකට සහභාගිවීම හෝ නොකට යුතුයි.

නොමනා හැසිරීම

185. රුහු 9ට පසුව කිසිවකු විසින් එළියක් නැතුව හා ගම්කිසි නීත්‍යානුකූල කාරණයක් නැතුව කිසිම පොදු මාවතක හෝ පාරක හෝ පොදු සානනයක නිකරුණේ ඇවිදීම යුතු නැත. නිසම වශයෙන් දැන්වීමක් නොකර නිකම් විදුලි පන්දමක් හෝ දුල්ලිය හැකි යනු යුතුයක් හෝ ලග කිසිම පමණක් මේ අතරු ව්‍යවස්ථාව සඳහා ප්‍රමාණවත් යයි සලකනු නොලැබේ.

186. කිසිවකු විසින් කිසිම පොදු පාරක හෝ මාවතක හෝ කිසිම පොදු සානනයක තමාට තමා අරක්ෂා කරගත නොහැකි ලෙස බිමක්කමින් හෝ නොහික්මුණු විදියකට හැසිරෙමින් හෝ නොසිටිය යුතුයි.

187. කිසිවකු විසින්, ගම්කිසි කෙනෙකුට හෝ අයවලුන්ට හිංසාවක් හෝ කුපිත වීමක් ඇතිකරන අදහසින් හෝ එයින් කලකෝලාහලයක් ඇතිවන බව හෝ යම් කිසිවකුට හිංසාවක් හෝ කුපිතවීමක් සිදුවන බව දන දනම හෝ එබන්දක් සිදුවීමෙහි විශ්වාසකිරීමට හේතුසාධක ඇතුළු හෝ අසහන වචන හෝ කැන වචන පාලිවිකර නොකළ යුතුයි.

188. රුහු 9ට පසු කිසිවකු විසින් කැහැසිමෙන්, සිංදු කීමෙන් හෝ වෙනත් යම් ගබඳයක් කිරීමෙන් මහාජනයාට කරදර නොකළ යුතුයි. එහෙත් තම අගමින පුද පූජ හෝ වාදනානුකූලව විවිධත් ලෙස පවත්වන රැස්වීම් සමකියයන් මහාජනයාට ඇති අයිතිවාසිකම් පිලිබදව මේ අතරු ව්‍යවස්ථාවේ සඳහන් කිසිවකින් බාධාවක් ඇත්තේයයි සැලකිය යුතු නැත.

මදු වැඩි වේලාව

189. කිසිවකු විසින් කිසිම මත් බීම මිඬුයක් හෝ වෙනත් මදු පානයක් හෝ නාල වැඩියේ යම් ගසකින් ගන්නාලද ර, හෝ පැහවනලද ලක් යුෂ හෝ අවුරුදු දහසයෙන් පහළ කිසිම පිරිමි ලමයකුට හෝ කිසිම භ්‍රියකට හෝ විනිශ්චය යුතු නැත.

වචනාභි නිරූපනය

- 190. මේ අතරු ව්‍යවස්ථාවට—
“ප්‍රධානතුමා” යනුවෙන් කායෑ සභාවේ ප්‍රධානතුමා අදහස් කරනු ලැබේ;
“කායෑ සභාව” යනුවෙන් ගම් ප්‍රදේශයේ ගම් කායෑ සභාව අදහස්කරනු ලැබේ;
“ගම් ප්‍රදේශය” යනුවෙන් පිලිස්ස ගම් ප්‍රදේශය අදහස් කරනු ලැබේ.

(මේ 1950ක්වූ ජුනි මස 9 වැනි දින අංක 10,110 දරණ ගැසට් පත්‍රයේ පළවූ ඉංග්‍රීසි අතරු ව්‍යවස්ථාවල සිංහල අනුවාදය)

L. G. D.—GC 14/2/15.

ගම්සභා අභ්‍යුපනය

ගම්සභා අභ්‍යුපනයේ (198 වැනි පරිච්ඡේදයේ) 49 වැනි වගන්තිය යටතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්කමුව ගම් ප්‍රදේශයේ ගම් කායෑ සභාව විසින් සමාදානව, 1947ක්වූ සැප්තැම්බර් මස 24 වැනි දින අඹක 9,773 දරණ ගැසට් අතිරේකයේ පළවූ ප්‍රකාශනයෙන් සංශෝධිතවූ එකී වගන්තියේ (3) වැනි

උප වගන්තියෙන් සෞඛ්‍ය හා ප්‍රදේශ පාලන පිළිබඳ අමාත්‍ය තුමා කෙරෙහි පැවරී තිබෙන බලයේ ප්‍රකාර එතුමා විසින් ස්ථීර කරනලද අතුරු ව්‍යවස්ථා.

පී. ඩී. ප්‍රනාන්දු,

සෞඛ්‍ය හා ප්‍රදේශ පාලන පිළිබඳ අමාත්‍ය කාර්යාලයේ වැඩබලන ස්ථාවර ලේකම්වරයා.

මි 1950 ක්‍රි.ව. මැයි මස 26 වැනි දින කොළඹදීය

අතුරු ව්‍යවස්ථා.

ලී. පීලි හා ස්නාන ස්ථාන අදිය

1. යම්කිසි පොදු ලීදක හෝ යම්කිසි ස්නාන ස්ථානයක පිරිමි වැනි දේපළකින් හුදෙක් එක් පසකක පමණක් ප්‍රයෝජන සඳහා යැයි කාර්ය සභාව විසින් කොටුකරනලද කිසිම ස්ථානයකට අනික් පසකේ කිසිවකු විසින් ඇතුළු නොවිය යුතුයි.

2. (1) යම්කිසි බෝවෙන රෝගයකින් හෝ වසංගත රෝගයකින් හෝ සෛරෝගයකින් පෙළෙන්නාවූ හෝ උගදී පෙරිනාවූ කිසිවකු විසින් ඒ රෝගය බෝවීමට හා රෝග බිජුයන් මෝරුණු උැබීමට ගතවන කාලසීමාව පසුවනනෙක් කිසිම පොදු ලීදක හෝ පොදු ස්නාන ස්ථානයක් වශයෙන් කාර්ය සභාව විසින් වෙන්කරනලද කිසිම ජලස්ථානයක නැම හෝ සේදීම නොකළ යුතුයි.

(2) 1 වැනි ඡේදයේ සඳහන් කරනලද යම්කිසි අගයුගේ ප්‍රයෝජනය සඳහා ජලය සෞඛ්‍යසම්පන්නවූ කිසිවකු විසින් ඒ ලීදක හෝ ස්නාන ස්ථානයක් වඩාගෙන එය ප්‍රයෝජනය ගැනීම පිණිස එයින් අඩු විස්සක්වත් අතට ගෙන යා යුතුයි.

3. (1) කිසිවකු විසින් පොදු ලීදක හෝ පොදු ස්නාන ස්ථානයක් වශයෙන් වෙන්කරනලද කිසිම තැනක කිසිම සතකු, රෙදිපිටි, පැදුරු හෝ වෙනත් කිසිම ද්‍රව්‍යයක් සේදීම හෝ සේදීමට සැලැස්වීම නොකළ යුතුයි.

(2) කිසිවකු විසින් මොනම කාරණයක් නිසාවත් කිසිම පොදු ස්නාන ස්ථානයකට කිසිම සතකු දැක්කීම, එල්වීම හෝ ගෙනයාම නොකළ යුතුයි.

(3) කිසිවකු විසින් කිසිම පොදු ලීදක හෝ ස්නාන ස්ථානයක වතුර හෝ එය පිහිටි ඉඩමක හෝ මොන විදියකටවත් අපවිත්‍ර නොකළ යුතුයි.

4. (1) කිසිවකු විසින් කාර්ය සභාවේ අභ්‍යවකින් නැම හෝ සේදීම තහනම්කර තිබෙන යම් පොදු ලීදක, පිල්ලක හෝ වෙනත් යම් ජලස්ථානයක නැම හෝ සේදීම නොකළ යුතුයි.

(2) කාර්ය සභාව විසින් යම් වැවක, ඇලක හෝ වෙනත් ජලස්ථානයක යම්කිසි විශේෂ ස්ථානයක් රෙදි සේදීම සඳහා, නැවතෝත් නැම සඳහා, නැතහොත් මනුෂ්‍යයන්ගේ බීම සඳහා, නැතහොත් සතුන් නැවීම සඳහා කිසි වෙන්කර තිබෙන විට කිසිවකු විසින් එබඳු ස්ථානයක් එය වෙන්කොට ඇති කටයුත්තෙන් බාහිරවූ වෙනත් කටයුත්තක් සඳහා පාවිච්චි නොකළ යුතුයි.

5. කිසිවකු විසින් ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් උන් අවසරයක් නැතුව යම් පොදු ලීදක, වැවක හෝ වෙනත් යම්කිසි ජලස්ථානයක හෝ ජලය කරත්තයකින් හෝ පිපපයකින් හෝ කලින් කල කාර්ය සභාව විසින් නියම කරනු ලබන ප්‍රමාණයට වඩා හෝ ගෙන යා යුතු නැත.

සුදුකෙළුම්

6. කිසිවකු විසින් යම් ප්‍රදේශය ඇතුළත දුදුවලින් හෝ කඩදැමිලින් සුදුකෙළුම් හෝ මුදල් බවිටුකිරීමෙන් කිසිම ක්‍රීඩාවක් කිරීම, හෝ වෙනත් බවිටු ඇල්ලීමට හෝ සම්බන්ධවීම හෝ නොකළ යුතුයි.

7. කිසිවකු විසින් තමා පදිංචි කිරීමට, තමාට අයිති තිබෙන හෝ තමා හැරගත් තිබෙන ගෙයක, දේපලක, බරුවක, පාරුවක, හෝ රථවාහනයක දුදුවලින් හෝ කඩදැමිලින් සුදු කෙළුම් හෝ මුදල් බවිටුකිරීමෙන් කිසිම ක්‍රීඩාවක් කිරීමට හෝ ඉඩදීම යුතු නැත.

තරගයට කරත්ත විසිදුවීම

8. කිසිවකු විසින් පොදු මාවතක හෝ අභිපාරක තරගයට කරත්ත (රේස්) දුවවීමෙහි නොසෙදිය යුතුයි.

මරුවැල්, තුවක්කු හා උගල්

9. ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් උන් අවසරය නැතුව කිසිවකු විසින් මරුවැල් තුවක්කු හෝ උගලක් ඇවිවිය යුතු නැත. එසේ අවසර දෙනලද බව ප්‍රධානතුමා විසින් ඒ සඳහා බලය පවර තිබෙන නිලධාරියකු විසින් අණ බෙරයක් යැවීමෙන් ප්‍රසිද්ධකළ යුතුයි.

පොදු දැන්වීම්

10. කිසිවකු විසින්, කාර්ය සභාවේ අණපරිද්ද ප්‍රදේශයකර තිබෙන කිසිම දැන්වීමක් විරූපි කිරීම හෝ විනාශකර දැමීම නොකට යුතුයි.

නොමනා හැසිරීම්, නිකරුණේ ඇවිදීම හා අසහන වචන පාවිච්චි කිරීම

11. රුහු 9ට පසුව කිසිවකු විසින් එළියක් නැතුව හා යම්කිසි නිකරුණුකාරණයක් නැතුව කිසිම පොදු පාරක නොහොත් මානක හෝ යම් පොදු ස්ථානයක නිකරුණේ සංචාරය නොකළ යුතුයි. නියම වශයෙන් දැන්වීමක් නොකර නිකරුණේ පන්දමක් හෝ දැන්වීමක් යන්ත්‍ර සුත්‍රයක් ලෙස නිකරුණේ මේ අතුරු ව්‍යවස්ථාව සඳහා ප්‍රමාණවත් යැයි සලකනු නොලැබේ.

12. කිසිවකු විසින් යම් කිසිවකුට සිංහාකරන අදහසින් හෝ එසින් යම් කිසිවකුට සිංහාකරන සිදුවන බව නොහොත් සාමය කඩවීමක් ඇතිවන බව දන දනම හෝ එවන්දක් මෙයයි විශ්වාසකිරීමට කරුණු ඇතුළු හෝ අසහන වචන පාවිච්චි නොකළ යුතුයි.

13. කිසිවකු විසින් රුහු 9ත් පසුව කැහැසීමෙන් හෝ සිත්දු කීමෙන් හෝ වෙනත් යම් යම් දේ පැවැත්වීමෙන් හෝ මහජනයාගේ නින්දාව කරදර නොකළ යුතුයි; එහෙත් තම අගමික පුද්ගල පැවැත්වීමට හෝ වාචනානුකූල ලෙස පවත්වන විධිවිධාන රැස්වීම හෝ සම්බන්ධයෙන් මේ අතුරු ව්‍යවස්ථාවේ සඳහන් කිසිවක් අදාළ නොවේ.

මදු වීම් වේලුදම්

14. කිසිවකු විසින් කිසිම මත්බීම වර්ගයක් හෝ වෙනත් මදු පානයක් හෝ තාලවර්ගයේ යම් ගසකින් ගන්නාලද රු, හෝ පැයවනලද උක්සුළු හෝ අවුරුදු දහසයෙන් පහළ පිරිමි ලුමයෙකුට හෝ කිසිම සත්‍යකට හෝ විකිණිය යුතු නැත.

රු මැදීම

15. රු ලබාගැනීම පිණිස මදිනුලබන ගස් අයිතිවූ හෝ බද්දට ගන්නාවූ සෑම කෙනෙකු විසින්ම, ඒ ගස් අතුරු ඇදීම සඳහා පටට ගන්නීමක්වූද, ගහපත්වූද, වෙන් වෙන් වශයෙන් බදින ලද්දවූද, කම් පොටවල් හඳුනා නොහැකි ගසකින් හා අතට ගන්නීමක්වූද, ගහපත්වූද, වෙන් වෙන් වශයෙන් බදින ලද්දවූද කම් පොටවල් තුනකට නොහැකි ගසකින්ද පාවිච්චිකළ යුතුයි.

16. එකී අයිතිකාරයා විසින් නොහොත් බදුකාරයා විසින් ඒ කාරණය සඳහා පාවිච්චිකරන එක් එක් කම් ගලුපටවල් ගහකට නොහැකි ගසකින් සුක්කවිය යුතුයි. තවද එකී අයිති කාරයා විසින් නොහොත් බදුකාරයා විසින් සෑම තුන්මාසයක් අවසානයේදීම ඒ එක් එක් කම් වෙනුවට අලුත් කම් ගහක් බැගින් යෙදිය යුතුයි.

17. රු ලබාගැනීමට මදිනුලබන සෑම කිතුල්ගසක නොහොත් පොල්ගසක අයිතිකාරයා නොහොත් බදුකාරයා විසින් එබඳු ගසකට නැගීම පිණිස පාවිච්චිකරන හැරලිය හරමයකට වැඩි නොවූ කාරණයක් අතරතුරදී අලුත්වැඩියා කරදිය යුතුයි.

18. රු ලබාගැනීමට ගස් මදින මිනූම වත්කමට මිනූම වේලාවක ඇතුළුවී අතුරු ඇදී තිබෙන කම් හා ඒ සඳහා පාවිච්චිකරන වෙනත් උපකරණ පරික්ෂාකර බැලීමට ප්‍රධාන තුමාට හෝ ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් බලය ලත් මිනූම කෙනෙකුට හිතිප්‍රකාර බලය ඇත්තේය.

දඩාවෙන් ගත ගවයන්

19. දඩාවෙන් ගොස් තිබියදී විශ්වාසකරනු ලබන ගවයන්ගේ අයිතිකරුවන් විසින් ඒ බව වගාම ගම් මුලාදකියාට හෝ ප්‍රධානතුමාට හෝ දැනුම්දිය යුතුයි.

ගවයන්, එර්වන් හා උරන් ගාල්කිරීම හා බැද නැබීම

20. (1) යම් දේපලක පදිංචිකාරයා විසින්, මිනිසුන් වසන ගෙයක සිට අඩි පණහක් හෝ ඊට වැඩි ගණනක් හෝ ඇතින් පිහිටි කොරවුවක දමා මිස නැත්නම් කිසිම ගවයකු, එදුවකු හෝ උරකු තබානොගත යුතුයි.

(2) යම් දේපලක පදිංචිකාරයා විසින් යම් ප්‍රදේශය ඇතුළත වාසයකරන යම් කිසිවකුට හෝ යම්කිසි ප්‍රසිද්ධ පාරක් පාවිච්චි කරන යම් කිසිවකුට හෝ කන්දෙස්කිරියාවක් ඇතිවන පරිද්දෙන් ගවයන්, එදුවන් හෝ උරන් සඳහා කිසිම කොරවුවක් තබාගත යුතු නැත.

21. යම්කිසි ගවයන්, එදුවන් හෝ උරන් තබාගෙන ඇති යම් දේපලක නොහොත් ගොඩනැගිල්ලක පදිංචිකාරයා විසින් බ්‍රිටිමනාකරන යම් යම් අතර කාලවේලාවක දී ඒ දේපලේ නොහොත් ගොඩනැගිල්ලේ සෑම කොටසක්ම හොදට ගුණි පවිත්‍රව තබාගැනීමට සැලැස්විය යුතුයි.

22. යම්කිසි කමයක්, ඵලවත් හෝ උරුමන් නඩාගෙන ඇති යම් දේපලක නොහොත් ගොඩනැගිල්ලක පදිංචිකාරයා විසින් සෑම සුදුසු වේලාවලදීම ඒ දේපල නොහොත් ගොඩනැගිල්ල පරීක්ෂා කර බැලීම සඳහා ප්‍රධානතුමාට හෝ එතුමාගෙන් විධිවිධ ප්‍රකාර බලය ලත් ඕනෑම නිර්ධාරයකුට හෝ නිදහසේ ඇතුල් වීමට ඉඩදීම යුතුයි.

වැසිකිලි සෑදීම

23. (1) අසවල් ප්‍රදේශය තුළ මිනිසුන් වාසයකරන ඕනෑම දේපලක අයිතිකාරයා විසින් හෝ බදුකාරයා විසින් වැසිකිලියක් සාදා පවත්වාගෙන යා යුතුයයි කියා කායම් සභාව විසින් යම් ප්‍රදේශයක සීමා නිශ්චය කර තිබෙන කවර විවිධ දි වුවත් ප්‍රධාන තුමා විසින් එකී අයිතිකාරයා වෙත හෝ බදුකාරයා වෙත භාර කරනු ලබන ලියවිල්ලකින් වූ දත්විමකින් ඒ දත්විමේ සඳහන් කරනු ලබන වර්ගයක හා ප්‍රමාණයක වැසිකිලියක් කායම් සභාව විසින් නිර්ණයකොට ඇති ප්‍රකාරයට වූ නිශ්චයන්ට එකඟවද, කාණු අදිය සම්බන්ධකොටද, ඒ දේපලේ අසවල් ස්ථානයේ සාදන්නට ඕනෑම අයුතුකමක් සෑදීම.

(2) 1 වැනි ඡේදය යටතේ දත්විමක් භාරකරනු ලැබූ සෑම දේපල නිමයකු විසින් හෝ බදුකාරයකු විසින්ම, නමාට ඒ දත්විම භාරදුන් දින සිට දවස් තිහක් ඇතුළතදී හැම අතීන්ම ඒ දත්විමේ දත්වා ඇති නිශ්චයන්ට එකඟව වැසිකිලියක් සෑදීම යුතුයි.

24. ප්‍රධානතුමාගෙන් අවසර නැතුව කිසිවකු විසින් කිසිම ලිඳක සිට ඉඩි සියයක ඉඩි මිස්කම්හස තුළ වැසිකිලි වලක් සෑදීම හෝ නඩත්තුකිරීම නොකට යුතුයි.

පොල්ලෙලි කොටු

25. ඒ සඳහා ප්‍රධානතුමා විසින් නිකුත්කරනු ලබන බලපත්‍රයක් පිට මිස නැත්නම් කිසිවකු විසින් ගම් ප්‍රදේශය ඇතුළත පිහිටි යම් ප්‍රසිද්ධ වැවක, ගංගාවක, කලපුවක හෝ මෝයක පොල්ලෙලි හෝ දූවදඩු පෙහවීම පිණිස කිසිම කොටුවක් සෑදීම හෝ පවත්වාගෙනයාම නොකට යුතුයි.

26. යම් හොටුපලකට, මෝයකට හෝ වැව් අඩුණු කම්පානක යකට අවහිරව පවත්නා කොටුවක් සම්බන්ධයෙන් බලපත්‍රයක් නිකුත් නොකළ යුතුයි.

27. සෑම බලපත්‍රයකම එය නිකුත්කරනු ලබන අවුරුද්දේ දෙසැම්බර් මස නිස්පන්වැනිදිට අවසාන වන්නේය.

ආහාර ද්‍රව්‍ය වෙළඳම

28. (1) ඒ සඳහා ප්‍රධානතුමාගෙන් විධිවිධ පරිදි ලබාගන්නා ලද බලපත්‍රයක් පිට මිස නැත්නම් කිසිවකු විසින් මස්, කුකුළු හා ආදී පස්සින්, අලුත් මාරු, එළවලු හෝ නරක්වී යන වෙනත් ආහාර ද්‍රව්‍ය විකිණීම පිණිස කිසිම කඩයක්, හෝ (වෙළඳුම් පලකින් බාහිරවූ) ස්ථානයක් පවත්වාගෙන යායුතු නැත.

(2) එබඳු සෑම බලපත්‍රයක්ම 33 වැනි අතරු ව්‍යවස්ථාව යටතේ අවලංගු නොකරන ලද්දේ නම් එය නිකුත්කරනලද අවුරුද්දේ දෙසැම්බර් මස නිස්පන්වැනිදිට අවසාන වන්නේය.

29. යම්කිසි කඩයක හෝ (වෙළඳුම්පලකින් බාහිරවූ) යම් ස්ථානයක මස්, කුකුළු, හා ආදී පස්සින්, අලුත් මාරු, එළවලු හෝ නරක්වන සුදු වෙනත් ආහාර ද්‍රව්‍ය අයිතිකාරයා නොහොත් වෙළඳුම්කරන්නා විසින් මස්, කුකුළු, හා ආදී පස්සින් හා අලුත් මාරුන් එලවලුවලින් වෙන්කර තබාගත යුතුයි. තවද කුකුළු, හා ආදී පස්සින්ට අනවශ්‍ය අපහසුකම් මිදින්නට සිදුනොවනසේ සාදනලද කුඩුලිල දමා ඒ පස්සින් තබාගත යුතුයි.

30. ප්‍රධානතුමා විසින් හෝ එතුමාගෙන් ලියවිල්ලකින් විධිවිධ පරිදි බලයලත් ඕනෑම කෙනෙකු විසින් මිනුණ ආහාරය පිණිස මස්, කුකුළු, හා ආදී පස්සින්, අලුත් මාරු, පලතුරු, එලවලු හා නරක්වන සුදු වෙනත් ආහාර වර්ග විකිණීම සඳහා පාවිච්චිකරන ඕනෑම කඩයක් හෝ (වෙළඳුම්පලකින් බාහිරවූ) ස්ථානයක් පරීක්ෂාකර බැලීම හැකිය.

31. (1) මේ එක්කම මිලයට ඇති ඡේදයේ සඳහන් කොන්දේසිවලට අනුකූලවන පවිච්චියක හෝ රථයක දමා මිස නැත්නම් කිසිම මසක් යම් මස් මවුචක සිට යම් කඩයකට හෝ මස් විකුණන ස්ථානයකට ගෙන යායුතු නොවේ.

(2) (a) මස් ගෙනයාම සඳහා පාවිච්චිකරන සෑම පෙට්ටියක්ම ඇතුල් පැත්තේ තුන්තනාගම් හෝ පෙරෙන ස්වභාව නොමැති ද්‍රව්‍ය වර්ගයක් අල්ලන ලදුව හා මුහුසක් ඇතුළුව නිසිය යුතුයි.

(b) මස් ගෙනයාම සඳහා පාවිච්චිකරන සෑම රථයකම—
(i) අවිවේන් හෝ වඩුවෙන් හෝ මැස්සන්ගෙන් හා දුම්පිලිපෙන් අයිතිවීමෙන් ආරක්ෂාවීමට වහලක්ද;
(ii) මහාජනයාට නොපෙනෙන සේ ආවරණයවීමට රථයේ විවෘතව පවත්නා එක් එක් කෙළවරේ ආවරණයක්ද;

(iii) මස් රැස්කිරීම සඳහා ඇතුල් පැත්තේ තුන්තනාගම් හෝ දියසිටව උරුනොගන්නා වෙනත් යම් ද්‍රව්‍යයක් අල්ලනලද කාමරයක්ද;

නිසිය යුතුයි.

(3) (1) වැනි ඡේදයේ විධිවිධාන උලුඛසනය කරමින් යම් මසක් ගෙන යනු ලබන්නේ නම් එසේ උලුඛසනයකිරීම ගැන වගකියුතු වන්නේ ඒ මස් ගෙනයාමට නියම කළාවූ අයය. එසේ නැත්නම් ඒ මස් ගෙනයාම යමකු වෙනුවෙන් කරනු ලැබෙනාත් ඒ අයය. 28 වැනි අතරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර ලත් සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ ස්ථානයේ බලපත්‍ර ලිය හා සවිපාරක්ෂක තත්වයක තබාගත යුතුවන්න හැර එකී නිබන් මඟුල් ඇතුළට විදුරු කැබලි දමා සීමිතයෙන් වසා දැමිය යුතුයි.

32. 28 වැනි අතරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර ලත් සෑම අයකු විසින්ම ඒ ස්ථානයේ කාටන් පෙනෙන තැනක අහාර ද්‍රව්‍ය වෙළඳම සම්බන්ධයෙන් මේ අතරු ව්‍යවස්ථාව යටතේ ලබාගත් බලපත්‍රය සම්බන්ධව තබාගත යුතුයි. එසේ බලපත්‍රය සවිකිරීමට නොහැකි වූවිට ලිඳසත් බලපත්‍රයේ අංකයත් බලපත්‍රකාරයාගේ නමත් පැහැදිලි ලෙස පින්තාරුකරනලද ලැල්ලක් ඒ ස්ථානයේ කාටන් පෙනෙන තැනක සවිකිරීමට සැලැස්විය යුතුයි.

33. ආහාර ද්‍රව්‍ය වෙළඳම සම්බන්ධයෙන් මේ අතරු ව්‍යවස්ථාව විලක් යම් අතරු ව්‍යවස්ථාවක් කඩකිරීම නිසා දෙවරක් හෝ ඊට වැඩි වාර ගණනක් වරදකාරයා බැව් ඔප්පුවූ යම් බලපත්‍ර කාරයකුට ගම්බදලාභියකින් නිමකරන වෙනත් යම් දඬුවමකට අමතර වශයෙන් ඔහුගේ බලපත්‍රය අවලංගුකිරීමද නිතරනුකුලය. එසේ අවලංගුකිරීම ගැන බලපත්‍රකාරයාට අලාභය අයකර ගැනීමට අයිතිවාසිකමක් නැත.

අපර්‍ය ආහාර පාන

34. කිසිවකු විසින් අපර්‍යවූ නොහොත් මනුෂ්‍ය ආහාරයට හුසුදුසු කිසිම ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් වෙළඳමට තැබීම නොහොත් ඉදිරිපත්කිරීම නොකළ යුතුයි.

35. වෙළඳුම පිණිස තබා තිබෙන්නාවූ නොහොත් ඉදිරිපත් කොට තිබෙන්නාවූ ඕනෑම ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් මනුෂ්‍ය ආහාරයට හුසුදුසු බව හෝ අපර්‍ය බව පෙනෙන්නට නිසිනම් ප්‍රධානතුමා විසින් හෝ සෞඛ්‍ය සලකා බැලීමේ නිර්ධාරයකු විසින් හෝ සෞඛ්‍ය පරීක්ෂකතුමා විසින් හෝ ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් බලයලත් යම් අයකු විසින් හෝ එබඳු ආහාර ද්‍රව්‍යය හෝ බීම වර්ග අල්ලා තහනම්කිරීම නිතරනුකුලය.

36. සෞඛ්‍ය පිලිබද වෛද්‍ය නිර්ධාරයකු නොවූ වෙනත් යම් නිර්ධාරයකු හෝ අයකු විසින් 35 වැනි අතරු ව්‍යවස්ථාව යටතේ යම් ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් අල්ලා තහනම්කරන විට, ඔහු විසින් ඒ ද්‍රව්‍යය අල්ලා තහනම්කෙළේ යම් කෙනෙකු හා රේ කිසියදිද ඔහු ඉදිරිපිටදීම ඒ අල්ලා තහනම් කරනුලැබූ ද්‍රව්‍යයේ සෑම්පලයක් භාජනයක බසා, එය වැසෙනසේ සිල් තබා අප්‍රමාදව ඒ සෑම්පලය සෞඛ්‍ය පිලිබද වෛද්‍ය නිර්ධාරයකුට නොහොත් වෙනත් යම් අයකුට වෛද්‍ය නිර්ධාරයකු ඉදිරියේ පෙන්වීමකළ යුතුයි.

37. 35 වැනි අතරු ව්‍යවස්ථාව යටතේ යම් ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් තහනම්කරනුලබන විට, එකී ද්‍රව්‍යය තහනම්කරනු ලැබුවේ යම්කිසි අයකුගේ භාරයේ නිසියදිද ඒ අය විසින් ඒ ද්‍රව්‍යයේ සෑම්පලයක් සිල් තබා තමාට ඕනෑම කියා අල්ලා සිටියොත් ඒ ද්‍රව්‍යය තහනම්කරන්නා විසින් තහනම්කළ ද්‍රව්‍යයේ සෑම්පලයක් භාජනයක බසා, ඒ ද්‍රව්‍යය අයිතිව සිටි අය ඉදිරියේදීම සිල් තබා ඒ අයට දිය යුතුයි.

38. 35 වැනි අතරු ව්‍යවස්ථාව යටතේ ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් තහනම්කළ වෛද්‍ය නිර්ධාරයකු හෝ 36 වැනි අතරු ව්‍යවස්ථාව යටතේ ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් ඉදිරිපත්කර තිබෙන වෛද්‍ය නිර්ධාරයකු හෝ එකී ද්‍රව්‍යය අපර්‍යය කියා නොහොත් මනුෂ්‍යභාරයට හුසුදුසු කියා සහතික කරයි. නම් ප්‍රධානතුමා විසින් එකී ද්‍රව්‍ය විනාශයට දැමීමට නොහොත් එය වෙළඳුම පිණිස තැබීම නැතහොත් මනුෂ්‍යභාරයක් මෙන් ප්‍රයෝජනයට ගැනීම වැළැක්වෙන පරිද්දෙන් මනාපයක් කිරීමට සැලැස්විය යුතුයි. ඒ ආහාර ද්‍රව්‍යය නොහොත් බීම අපර්‍ය නොවේය කියා නොහොත් මනුෂ්‍යභාරයට හුසුදුසු කියා වෛද්‍ය නිර්ධාරයකු සහතික කරනොත්, තහනම්කරනුලැබූ එබඳු ආහාර ද්‍රව්‍යය නොහොත් බීම වර්ග අයිතිකාරයාට අපසු දිය යුතුයි.

39. ස්වාභාවික සේකුන් කියා හෝ යම්කිසි රෝගයකින් හෝ දියම සිලියාමෙන් හෝ සලියකු මිසින් දණ්ඩකරනු ලැබුවේ හෝ පිස්සු බල්ලකු මිසින් සපාකනු ලැබුවේ හෝ මලාවූ නොහොත් විනාශයකු මිසින් මරණුලැබූවා වූ සතුකුගේ මස් විකිණීම හෝ වෙළඳමට තැබීම කිසිවකු විසින් නොකළ යුතුයි.

මස් වෙළඳම

40. (1) සෞඛ්‍ය පිලිබද වෛද්‍ය නිර්ධාරයකුගේ රෙකමන පිට ඒ සඳහා ප්‍රධානතුමා විසින් නිකුත්කරනු ලබන බලපත්‍රයක්, දරන්නේ නම් මිස නැත්නම් කිසිවකු විසින් ගම් ප්‍රදේශය ඇතුළත, කිසිම කඩයක් හෝ (වෙළඳුම්පලකින් බාහිරවූ) ස්ථානයක් මස්, විකිණීම පිණිස පාවිච්චි නොකළ යුතුයි.

(2) මේ අතුරු ව්‍යවස්ථාවේ (1) වැනි ඡේදය යටතේ නිකුත් කරනු ලබන සෑම බලපත්‍රයක්ම එය 50 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ අවලංගු නොකරන ලද්දේ නම් එය නිකුත් කරනු ලැබූ අවුරුද්දේ දෙසැම්බර් මස තිස්එක්වෙනිදිනට අවසාන වන්නේය.

41. මස් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම තමාට අයත් ඒ ස්භාගයේ පවත්නා කාටන් පෙහෙන තැනක "Licensed Meat Stall" යන පදය හා එහි සිංහල හා දෙමළ අකුරුවැද්දන් පැහැදිලි ලෙස ලියන ලද ලැල්ලක් එල්ලා තබාගත යුතුයි.

42. මස් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම—

- (a) ප්‍රධානතුමා හෝ එතුමා විසින් ලියවිල්ලකින් බලය පවරනලද යම් කෙනෙකුට සුදුසු වූ හැම කල්හිම පරීක්ෂා කර බැලීම හැකිවන පරිද්දෙන්, නමා ලඟ රක්ෂාවේ නියුක්ත සියලුම අවමුත්තේ (මස් විකුණන්නන්ද ඇතුළුව) නම් හා බඩුන්ට ලියුම් ලැබෙන පිළිවෙළට දැක්වෙන ලැයිස්තුවක් ඒ ස්භාගයේ තබා තිබීමටද;
- (b) සෑම කාමරයකම බිත්තිවල විදුරු ගබොල් අල්ලා තිබෙන හෝ සිමෙන්තියෙන් කපලාරු කරනු ලැබ තිබෙන යම් යම් කොටස් හැර අවශේෂ කොටස් එක් එක් අවුරුද්දේ මාර්තු, ජූනි, සැප්තැම්බර් හා දෙසැම්බර් යන මාසවලදී ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් නිශ්චිත කරන වෙනත් යම් යම් කාලවලදී එහි ලියවත් කළ වැඩ කොටස්වල සුදුසුකම් තිබීමට හෝ ඒ කොටස්වල තෙල් සායම් හා තිබේ නම් ඒවා සබත් හා උණු වතුරෙන් සේදීමටද;
- (c) එක් එක් අවුරුද්දේ මාර්තු, ජූනි, සැප්තැම්බර් හා දෙසැම්බර් යන මාසවලදී ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් නිශ්චිත කරන වෙනත් යම් යම් කාලවලදී එහි ලියවත් කළ වැඩ කොටස්වල සුදුසුකම් තිබීමට හෝ ඒ කොටස්වල තෙල් සායම් හා තිබේ නම් ඒවා සබත් හා උණු වතුරෙන් සේදීමටද;
- (d) සෑම දවසකම එක් වරක් බැගින් බලපත්‍රයේ දක්වා ඇති මිලට එහි බිම්, බිත්තිවල ගබොල් අල්ලා තිබෙන හෝ සිමෙන්ති දමා තිබෙන කොටස්, මේස හා මස් කැපීමට ආධාර වශයෙන් පාවිච්චිකරන ලී කොටන් ඊලා සෝදුම්වලටද;
- (e) මස් කෘෂි පාවිච්චිකරන සියලුම කොකු මලකඩ ගොකන අන්දමට හොඳට බප දමා තබාගැනීමටද;
- (f) ඒ ස්භාගයේ හැම කොටසක්ම හා සියලුම ලී බඩු උපකරණ, හා මෙවලම් ශුඛපවිත්‍රවත් මනා තත්ත්වයකින් තබාගැනීමටද;
- (g) ඒ ස්භාගයේ සතිපාරක්ෂක ප්‍රතිපත්ති අනුව සාදනලද කුණු බාල්දියක් තබා තිබීමටද;
- (h) ඒ ස්භාගය තුළ ඕනෑම සේවකයකුට පහසුවෙන් පැමිණිය හැකි තැනක අඩුගණයේ එක පහික්කමක්වත් තබා තිබීමටද;
- (i) සියළුම කුණු කසළ තුන්තනාගම්වලින් හෝ ගැල්වනයිස් යකඩවලින් හෝ සාදනලද්දකුදු මුසියක් සහිතවූද හාජනයකට දම්බවා දවසකට එක වරක් බැගින් එය ඒ ස්භාගයෙන් ඉවත්කරවා ශුඛපවිත්‍ර කිරීමටද;
- (j) ඒ ස්භාගයෙහි බිමට සුදුසු ජලය සැපයෙන තරම් සැපයීමට; හා
- (k) මේ අතුරු ව්‍යවස්ථාවල ඉංග්‍රීසි, සිංහල හා දෙමළ පිටපතක් රඹු කරවා ඒ ස්භාගයේ කාටන් පෙහෙන තැනක එල්ලා තැබීමටද;

සැලැස්විය යුතුවන්නේය.

43. කිසිවකු විසින් මස් කඩයක් තුළ කෙළඟසීමට සපයා ඇති පහික්කමකට මිස වෙන තැනකට කෙළඟසිය යුතු නැත.

44. මස් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ කඩේ මිසත්තෙන් තොරව තබාගත යුතුවන්නේ හැර සියලුම මිශ්‍ර වීදුරු කැලීවලින් පුරවා සිමෙන්තියෙන් කපලාරු කරවිය යුතුයි.

45. මස් කඩයක සියලුම බලපත්‍රකාරයකු විසින් ඒ මස් කඩය නිදහැනීමේ හෝ යම් සහකු හෝ පහික්කු හෝ ඒ කඩේ කටයුතු සඳහා අවශ්‍ය නොවූ යම් බඩුමක් තබාගැනීමේ හෝ ස්භාගයක් වශයෙන් පාවිච්චිකරන යම් ඉඩදිය යුතු නැත.

46. යම්කිසි සමේ රෝගයකින්, වසංගත රෝගයකින් හෝ බෝවෙන රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලහදී පෙළී සිටියාවූ හෝ එබඳු යම් රෝගයකින් පෙළෙන කෙනෙකුට ලහදී සාන්තු කිරීමේ යෙදී සිටියාවූ කිසිවකු විසින් ඒ රෝගය බෝවීමට හා රෝගීන්ගේ මෝරණු ලැබීමට ගතවන කාලසීමාවන් පසුවන තෙක් බලපත්‍ර ලත් මස් කඩයකට ඇතුළුවීම හෝ ඒ මස් කඩයක් මස් ගෙනයාම හෝ ඒ මස් කඩයට මස් ගෙනඒමද ඇතුළුව ඒ මස් කඩේ සංවිධානය වූ කිසිම කටයුත්තකට සහභාගිවීම හෝ නොකළ යුතුයි.

47. ප්‍රධානතුමා විසින් හෝ එතුමාගෙන් ලියවිල්ලකින් බලය ලත් ඕනෑම කෙනෙකු විසින් හෝ සුදුසු වූ හැම කල්හිම ඕනෑම මස් කඩයකට ඇතුළුව පරීක්ෂාකිරීම නිත්‍යවනු ලැබේ. ඒ මස් කඩේ බලපත්‍රකාරයා විසින් හෝ එය හැරවී සිටියා අය විසින් ඔහුට අවශ්‍ය සෑම ආධාරයක්ම දිය යුතුයි.

48. මස් කඩයක නිසිම බලපත්‍රකාරයකු විසින් ගම් ප්‍රදේශය ඇතුළත පිහිටියාවූද මස් පිණිස සහතික මරණන් පිලිබඳ ආඥාපනතේ (201 වැනි පරිච්ඡේදයේ) 21 වැනි වගන්තිය යටතේ ප්‍රකාශකොට ප්‍රසම්කරනු ලැබූවාද පොදු මස් මුද්‍රාකර්ම හෝ ඒ ආඥාපනතේ 11 වැනි වගන්තිය යටතේ මස් පිණිස සහතික මැරීම සඳහා නියමකරනලද ස්භාගයකදී හෝ ඒ ආඥාපනතේ 14 වැනි වගන්තිය යටතේ නිකුත්කරනලද බලපත්‍රයක් සිට හෝ මරණ ලද සහතිකයේ මස් නොවූ කිසිම මස් ඒ මස් කඩේ තුළ පිණිසීම හෝ වෙළඳුමට තැබීම හෝ නොකට යුතුයි.

49. මස් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ කඩය මස් පිණිසීම පිණිස දිනපතා පෙ. ව. 7 සිට පෙ. ව. 10 දක්වාත් ප. ව. 3 සිට ප. ව. 7 දක්වාත් කාලය තුළ විවෘතව තබාගත යුතුයි.

50. මස් කඩ පිලිබඳ මේ අතුරු ව්‍යවස්ථාවලින් යම්කිසි කඩ කිරීම නිසා යම් බලපත්‍රකාරයකු දෙවරක් හෝ ඊට වැඩි වාර ගණනක් වරදකාරයා බව ගම්බද උසාවියකදී බප්පුකරනු ලැබුවොත් ඒ උසාවියෙන් නිශ්චිත කරන වෙනත් සෑම දඩුවමකට අමතර වශයෙන් ඒ බලපත්‍රකාරයාගේ බලපත්‍රයද අවලංගු කිරීම නිත්‍යවනු ලැබේ; තවද එසේ අවලංගු කිරීම නිසා ඒ බලපත්‍ර කාරයාට මොනම අලාභයක්වත් අයකර ගැනීමට අයිතියක් නැත්තේය.

වචනානුකී නිරූපනය

- 51. මේ අතුරු ව්‍යවස්ථාවල—
- "ප්‍රධානතුමා" යනුවෙන් කායනී සභාවේ ප්‍රධානතුමා අදහස් කරනු ලැබේ;
- "කායනී සභාව" යනුවෙන් ගල්ගමුව ගම් ප්‍රදේශයේ ගම් කායනී සභාව අදහස් කරනු ලැබේ;
- "ගම් ප්‍රදේශය" යනුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව ගම් ප්‍රදේශය අදහස් කරනු ලැබේ.

(මේ 1950ක්වූ අප්‍රේල් මස 28 වැනි දින අංක 10,098 දරණ ලංකානුකී ගැසට් පත්‍රයේ පළමු ඉංග්‍රීසි අතුරු ව්‍යවස්ථාවල සිංහල අනුවාදයයි.)

L. G. D.—GB 14/4/4.

ගම්සභා ආඥාපනත

ගම්සභා ආඥාපනතේ (198 වැනි පරිච්ඡේදයේ) 49 වැනි වගන්තිය යටතේ, කර්තෘ දිස්ත්‍රික්කයේ කර්තෘ නොවූයේ කර්තෘ බද්දේ ගම් ප්‍රදේශයේ ගම් කායනී සභාව විසින් සම්පාදනය වූ, 1947ක්වූ සැප්තැම්බර් මස 24 වැනි දින අඟහල 9,773 දරණ ගැසට් අතිරේකයේ පළමු ප්‍රකාශනයෙන් සංශෝධනය වූ එහි වගන්තියෙන් සංශෝධනය හා ප්‍රදේශ පාලන පිළිබඳ අමාත්‍යතුමා කෙරෙහි පැවරී තිබෙන බලයේ ප්‍රකාර එහිම විසින් ස්ථිරකරනලද අතුරු ව්‍යවස්ථා.

ඊ. බිබිලි, කන්තරගර,

සංශෝධනය හා ප්‍රදේශ පාලනය පිලිබඳ අමාත්‍ය කාර්යාංශයේ ස්ථාවර ලේකම්තුමා.

මේ 1950ක්වූ අප්‍රේල් මස 5 වැනි දින කොළඹදීය.

අතුරු ව්‍යවස්ථා

අප්‍රේල් මස අන්තර්ගදයකට කමිත්ත

- 1. (1) පහත දැක්වෙන කමිත්ත අන්තර්ගදයකට කමිත්ත වශයෙන් සලකනු ලැබේ:—
- (1) සෝබා ලැමනහි ආදී බීම් වර්ග සෑදීම,
- (2) කොප්පර සෑදීම,
- (3) තෙල්වලින් හෝ වෙනත් පැවරීම් ආදී දූවෙන ද්‍රව්‍යවලින් හෝ වාසට වලින් හෝ ඉලුකුන්වලින් බලයෙන් හෝ ක්‍රියා කෙරෙන යංත්‍ර පාවිච්චිකරන යම් කමිත්තයක්,
- (4) යන්ත්‍ර සුත්‍රාදියෙන් තෙල් හිදීම,
- (5) කඩුක්, ගල් හෝ බොරු සඳහා ගල්වලවල් කැපීම,
- (6) කොප්පර ගබඩාකිරීම,
- (7) පිදුරු ගබඩාකිරීම,
- (8) කපාපු පොල් මිශ්‍රණ සකස්කිරීම,
- (9) මීරන් මිශ්‍රණ හා ගබඩාකිරීම,
- (10) හුණුගල් ලබාගැනීම පිණිස වළක් හැරීම,
- (11) යන්ත්‍ර සුත්‍රාදියෙන් පොල්තෙල් හිදීම,

- (12) හුණු පිටිවීම නොහොත් ගබඩාකිරීම,
- (13) කෙඳි වැනි නෙලීම නොහොත් ගබඩාකිරීම,
- (14) කපු පුරන් (හුල් ආදිය) ගබඩාකිරීම,
- (15) කිනිපෙලිව සෑදීම,

(2) පහත දැක්වෙන ශමාන්ත අප්‍රියවූ කමාන්ත වශයෙන් සලකනු ලැබේ:—

- (1) රැකි හෝ කරවල ගබඩාකිරීම,
- (2) නොගත ගණනේ විකිණීම සඳහා නරක්විය හැකි ආහාර ද්‍රව්‍ය ගබඩාකිරීම,
- (3) කොම්පෝස්ව නොගොත් කාත්‍රිම පොහොර සෑදීම,
- (4) විනාකිරී සෑදීම,
- (5) රබර් විශුද්ධ නොගොත් සෑදීම,
- (6) සබන් සෑදීම,
- (7) හම් පදම්කරන ස්නානයක් කටයුතු වීම,
- (8) පුවක් විශුද්ධ,
- (9) සතුන්ගේ ලේ රහාහොත් මලකුණු උණුකිරීම,
- (10) හම් ගබඩා කිරීම,
- (11) ඇට ගබඩා කිරීම,
- (12) මාර් අයිස් දුම්ම,
- (13) දව දඩු පොහොර සකස්කිරීම,
- (14) පොල්ලෙලි පෙහෙවීම පිණිස වලවල් කඩාගැනීම,
- (15) රබර් පිටි නොහොත් ක්‍රෝප් දුම් ගැස්සීම හා සෑදීම,
- (16) කාත්‍රිම පොහොර රහාහොත් කාත්‍රිම පොහොර සෑදීමට හත්තා ද්‍රව්‍ය රහාහි තුනකට වඩා ගබඩාකිරීම,

(3) පහත දැක්වෙන කමාන්ත අප්‍රියවූද, අන්තර්ගතයකටද කමාන්ත වශයෙන් සලකනු ලැබේ. —

- (1) කෙඳි සායම්කිරීම,
- (2) ගබොල් හා උර් පිටිවීම.

2. (1) සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිර්දේශයන්ගේ රෙකමන්ඩ් ප්‍රධානතම විසින් ඒ සඳහා නිකුත්කරන ලද බලපත්‍රයක් දරන්නේ නම් මහ නැත්තම් කිසිවකු විසින් අප්‍රියවූ කිසියම් කමාන්තයක් හෝ අන්තර්ගතයකු කිසියම් කමාන්තයක් කරගෙන යාම නොකළ යුතුයි.

(2) සෑම බලපත්‍රයක්ම එය වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ කලින් අවලංගු නොකරන ලද්දේ නම් එය නිකුත් කරනු ලැබූ අවුරුද්දේ දෙසැම්බර් මස තිස්වැනිදාට අවසාන වන්නේය.

(3) යම් කිසිවකු වෙන නිකුත්කරන ලද බලපත්‍රයක් වෙනත් කෙනෙකු වෙත පැවරීම නොහැකිය.

3. (1) අප්‍රියවූ කිසියම් කමාන්තයක් හෝ අන්තර්ගතයකට කිසියම් කමාන්තයක් කරගෙන යාමට බලාපොරොත්තු වන ස්වභාව සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිර්දේශයන් විසින් අනුමත කරනු ලැබේ.

(2) ඒ සඳහා ප්‍රයෝජනවත් ගැනීමට බලාපොරොත්තුවන යම්කිසි ගොඩනැගිල්ලක් හෝ ගොඩනැගිලි ඇත්නම් එය හෝ ඒවා පහත සඳහන් නියමයන්ට එකඟවේ, නිබන්දනයක් මත නැත්නම් කිසිවකුට බලපත්‍රයක් ලැබීමට අයිතිවාසිකමක් නැත. ඒ නියමයන් කවරේද යත්—

- (a) ගොඩනැගිල්ල හොඳ හැටි සාදා තිබිය යුතු වන්නේ හැර එය ඇතුළත හොඳට හුලා වැදෙන ලෙසත්, හොඳට එළිය වැටෙන ලෙසත් සෑහෙන තරම් කාණු හා වැසිකිලි ආදිය ඇතුළත් තිබිය යුතුයි;
- (b) ඒ ගොඩනැගිල්ලේ වහල කල්පවහින ද්‍රව්‍යවලින් සාදා එහි බිම සිමෙන්ති දමා තිබිය යුතුයි;
- (c) ඒ ගොඩනැගිල්ලේ වහල්පල පොළවේ සිට අඩි හතකට නොඅඩු විය යුතුයි;
- (d) ඒ ගොඩනැගිල්ලේ සෑම කාමරයකම විවෘත කළ හැකිවූ ජනේල පිහිටුවා ඒ ජනේල විවෘත කළ විට ඒ විවෘතව පවත්නා කොටස මතුපිට බිමෙන් පහළොවෙන් පංගුවකට අඩු නොවිය යුතුයි;
- (e) ඒ ගොඩනැගිල්ලේ සෑම කාමරයකම බිත්ති උසින් අඩි හතකට නොඅඩුව, ගබොල්, ගල්, හෝ කබොක් ගල් වලින් සාදන ලදුව තිබිය යුතුයි;
- (f) ඒ බිත්තිවල ඇතුළු පැත්ත බිම සිට අඩි හතකට අඩි හතකට වත් උසට සිමෙන්තියෙන් කපලොරුකරනු ලැබ ඇවෑම කොටස හුණු බිඳ මෙන් කපලොරුකරනු ලැබ සුදුසු ගාන ලදුව තිබිය යුතුයි;
- (g) ඒ ගොඩනැගිල්ලේ ලිවැබි හෙල් සායම්කරන ලදුව හෝ සුදු හුණු ගාන ලදුව හෝ තිබිය යුතුයි.

4. (1) බලපත්‍රයක් නිකුත්කරන ලද කාලසීමාවක් ඇතුළත වූ ඕනෑම වේලාවක, ඒ බලපත්‍රය නිකුත්කරනු ලැබූ අප්‍රියවූ හෝ අන්තර්ගතයකට කමාන්ත සඳහා පාවිච්චිකරනු ලබන කිසියම්

ගොඩනැගිල්ලක් වැනි අතුරු ව්‍යවස්ථාවේ විධිවිධානවලට එකඟව නොපවත්නේ නම්, ප්‍රධානතම විසින් සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිර්දේශයන්ගේ රෙකමන්ඩ් ප්‍රධානතම විසින් අනුමත කරන ලද බලපත්‍රයක් දරන්නේ නම් මහ නැත්තම් කිසිවකු විසින් අප්‍රියවූ කිසියම් කමාන්තයක් හෝ අන්තර්ගතයකු කිසියම් කමාන්තයක් කරගෙන යාම නොකළ යුතුයි.

(2) මේ අතුරු ව්‍යවස්ථාව යටතේ වූ ඕනෑම දැක්වීමක් බලපත්‍ර කාරයා විසින් අප්‍රියවූ හෝ අන්තර්ගතයකට කමාන්තයක් කර ගෙන යාම ස්වභාවයේ සහ හෝ අලංකාර ඇත්නම් විය හැකිය. හෝ බහු විසින් එකී ස්වභාවයේ රක්ෂාවෙහි යොදාගන්නා ලද යම් කිසිවකුට භාරකරන ලද්දකු වියද, එය ඒ බලපත්‍රකාරයාට භාර දුන්නාක් මෙන් සැලකිය යුතුයි.

5. අප්‍රියවූ හෝ අන්තර්ගතයකට කමාන්ත පිළිබඳව මේ අතුරු ව්‍යවස්ථාවලින් යම් අතුරු ව්‍යවස්ථාවක් කඩකිරීම නිසා යම්බඳ උපායවිධාන දෙවෙනි වරට හෝ ඊට අනතුරුව වරද කාරයා කරනු ලැබූ යම් බලපත්‍රකාරයකුට ඒ උපායවිධාන නිශ්චිත කරන වෙනත් යම් දඬුවමකට අමතර වශයෙන් 2 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ නිකුත්කරන ලද බලපත්‍රයක් අවලංගුකිරීමටද ඒ ගම්බඳ උපායවිධාන නීති ප්‍රකාර බලය ඇත්තේය. එසේ බල පත්‍රය අවලංගු කිරීම ගැන ඒ බලපත්‍රකාරයාට අලාභය අසකර ගැනීමට අයිතිවාසිකමක් නැත.

6. සෑම බලපත්‍රකාරයකු විසින්ම—

- (a) තම බලපත්‍රයට අදාළ අප්‍රියවූ හෝ අන්තර්ගතයකට කමාන්තයක් කටයුතු සඳහා පාවිච්චිකරන සෑම ගොඩනැගිල්ලකම බිම දිනපතාම අතුරා ශුච්චිකර කිරීමටද;
- (b) අඩුගණනේ දොළොස් මාසකට එක වරක් බැගින්වත් එබඳු සෑම ගොඩනැගිල්ලකම බිත්තිවල සුදුසු ගුණ ගැනීමටද;
- (c) ඒ කමාන්තය සඳහා පාවිච්චිකරණ සියලුම උපකරණ මෙවලම් හා භාජන ශුච්චිකර කිරීමටද;
- (d) සියලුම කුණු, භූමිභාගය අතුරා ඉවත දමන කැලීකැල රෙහුබොඩු හා කැට කැබලිද ඒ කමාන්තයේ වෙනත් යම් යම් කටයුතු සඳහා යොදවන්නේ නැති සියලුම ද්‍රව්‍යද, අවලංගු කරනු ලැබූ භාජනවල දමා දිනපතා ඒ කමාන්තය කරගෙන යන භූමිභාගයෙන් ඉවත්කර විමටද,

සැලැස්විය යුතුයි.

7. කිසිවකු විසින් මිනිසුන් පදිංචිව සිටින ඕනෑම ගෙදරක සිට යාපනකට අඩු වූ දුර ප්‍රමාණයක් ඇතුළත හුණු පෙර්ලක් හෝ ගබොල් පෙර්ලක් සටන්ගැනීම නොකළ යුතුයි.

8. කිසිම බලපත්‍රකාරයකු විසින් කිසියම් ලිදක් හෝ වැවක් හෝ ගංගාවක්, මගක්, ඇලක්, පොළක්, දියපාරක්, වළක් හෝ ගොඩබිමක පිහිටි වෙනත් යම් ජලස්ථානයක් අපවිත්‍රකිරීම හෝ දූෂණකිරීම නොකළ යුතුයි.

9. කිසිම බලපත්‍රකාරයකු විසින් අසල්වැසි අයට කරදරයක් වියහැකි යම් පරිද්දකින් හෝ බඩුන්ගේ සෞඛ්‍යයට නොහොත් සැප පහසුකම්වලට අහතුරක් වියහැකි යම් පරිද්දකින් හෝ ඒ කර්මාන්තය කරගෙන යායුතු නැත.

10. සෑම බලපත්‍රකාරයකු විසින්ම යම් අප්‍රියවූ හෝ අන්තර්ගතයකට කමාන්තයක් කරගෙන යන අවස්ථාවලදී එයින් නිකුත් වන අප්‍රියවූ වාතය හා ගෑස්—

- (a) අන්තර්ගතයකට කමාන්ත පිළිබඳව හෝ අප්‍රියවූ විවාකයක් ඇති නොවී සුදුසු අන්දමකට ඉහළට හෝ උඩු හුලයට යම් ඕනෑම විධිවිධානවලට ලැබීමට හෝ;
- (b) එක එල්ලේම ගින්නක් මැදින් හෝ උකුකරන උපකරණයක් ඇතුළට ගවනු ලැබීමට හෝ;

සැලැස්විය යුතුයි.

11. සෑම සුදුසු වේලාවලදීම ප්‍රධානතම විසින් සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිර්දේශයන්ගේ රෙකමන්ඩ් ප්‍රධානතම විසින් අනුමත කරන ලද බලපත්‍රයක් දරන්නේ නම් මහ නැත්තම් කිසිවකු විසින් අප්‍රියවූ කිසියම් කමාන්තයක් හෝ අන්තර්ගතයකට කමාන්තයක් කරගෙන යාම නොකළ යුතුයි. මහ නැත්තම් කිසිවකු විසින් අප්‍රියවූ කිසියම් කමාන්තයක් හෝ අන්තර්ගතයකට කමාන්තයක් කරගෙන යාම නොකළ යුතුයි. මහ නැත්තම් කිසිවකු විසින් අප්‍රියවූ කිසියම් කමාන්තයක් හෝ අන්තර්ගතයකට කමාන්තයක් කරගෙන යාම නොකළ යුතුයි. මහ නැත්තම් කිසිවකු විසින් අප්‍රියවූ කිසියම් කමාන්තයක් හෝ අන්තර්ගතයකට කමාන්තයක් කරගෙන යාම නොකළ යුතුයි.

කිරි පවිටි හා කිරි විකිණීම

12. කිසිවකු විසින් නමා—

- (a) කිරි පවිටියක බලපත්‍රකාරයකු හෝ;
- (b) ලියාපදිංචිකරන ලද කිරි සපයන්නකු හෝ;
- (c) ප්‍රධානතම විසින් නිකුත්කරන ලද ලියාපදිංචිකිරීමේ කාර්ය පත්‍රයක් නිකුත්කරනු ලැබුවාට හෝ බලපත්‍ර ලත් කිරි පවිටිකාරයකු විසින් හෝ ලියාපදිංචිකරන ලද කිරි සපයන්නකු විසින් හෝ රක්ෂා වෛ සෞඛ්‍යයන් නා ලද්දකු කිරි මෙලෙස්දකු; හෝ

වත්තේනම් මිස නැත්නම් ගම් ප්‍රදේශය තුළ නිපදවනලද කිරි ඒ ප්‍රදේශය තුළ විකිණීමට තැබීම, විකිණීමට ඉදිරිපත්කිරීම හෝ ගෙනයාස් දීම හෝ, විකිණීම හෝ ඇවිද විකිණීම හෝ නොකළ යුතුයි.

13. ප්‍රධානතුමා විසින් නිකුත්කරනලද බලපත්‍රයක් දරන්නේ නම් මිස නැත්නම් කිසිවකු විසින් එළඳෙනුන් දෙදෙනෙකුත් හෝ ඊට වැඩි ගණනකින් යුත් කිරි පරිච්ඡේදයක් පවත්වා ගෙන යායුතු නොවේ.

14. බලපත්‍රයක් නිකුත් කිරීමට අදහස් කරනු ලබන ස්භාවය පහත දැක්වෙන නිසමයන්ට අනුකූලව තිබෙනොත් මිස නැත්නම් එළඳෙනුන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනකින් යුත් කිරි පරිච්ඡේදයක් නඩාගැනීමට කිසිවකුට බලපත්‍රයක් දෙනු නොලැබේ.

(1) ඒ ස්භාවයේ එළඳෙනුන් නතරකිරීමට අරමුණුකර තිබෙන සෑම ගොඩනැගිල්ලක් හෝ මඩුවක්ම—

- (a) ගඹොල්, ගල්, කබොක් නොහොත් ලියෙන් සාදා තිබිය යුතුයි;
- (b) එහි බිත්තිවල සහ කුරුණුවල සුදුසුකම් හා තිබිය යුතුයි;
- (c) එහි මහල කලක් පවතින ද්‍රව්‍යයකින් සාදා තිබිය යුතුයි;
- (d) එහි බිම සිමෙන්තියෙන් හෝ සිමෙන්ති කොන්ක්‍රීට්වලින් හෝ ගල්තාරවලින් සකස්කරනු ලැබ ගල් හෝ ගඹොල් අල්ලා තිබිය යුතුයි;
- (e) මුහුණ, හෝදන වතුර, හා වෙනත් කුණුවතුර වසනලද භාජන එකකට හෝ ඊට වැඩි ගණනක් ඇතුළුට ගලා යෑමට සැලැස්වීම පිණිස සිමෙන්තියෙන්, සිමෙන්ති කොන්ක්‍රීට්වලින් හෝ ගල්තාරවලින් සකස්කරනු ලැබ ගල් හෝ ගඹොල් අල්ලන ලද කාණු ඇතුළු තිබිය යුතුයි;
- (f) කිරි පරිච්ඡේදය නඩාගැනීමට අදහස්කරන එළඳෙනුන්ගේ සංඛ්‍යාවේ හැරියට එක් එළඳෙනකුට අඩුගණනේ දිනින් අඩි අටක හා පළලින් අඩි පහක සම්ප්‍රමාණයක් බැගින්ද සෑම අඩි හාරසියයක වානාශ්‍රය ඇතුළු තිබිය යුතුයි.

(2) ඒ ස්භාවයේ කිරි කාමරය මෙන් පාවිච්චි කිරීමට අදහස් කරන ගොඩනැගිල්ල හෝ මඩුව—

- (a) හරක් මඩුව හෝ වෙනත් ගොඩනැගිල්ලක සිට අඩි විවිසයකට අඩුනොවූ දුරකින් හා කිසියම් වැසිකිලියක වැසිකිලි වළක, අර් වළක, සදාකාලික පෝරගොඩක හෝ පොළුවකට කැණිතලද අනාවරණ කාණුවක සිට අඩි සියයකට අඩුනැති දුරකින්ද පිහිටුවා තිබිය යුතුයි;
- (b) ගල්, ගඹොල් හෝ කබුක් ගල්වලින් සාදා කපලාරුකොට ඇතුළේ සුදුසුකම් හානලද උසින් අඩි හතකට නොඅඩු බිත්ති ඇතුළු තිබිය යුතුයි;
- (c) එලිමහනට හොඳ තිබෙන සේ අඩුගණනේ එකකට එකක් ඉදිරියෙන් පිහිටි බිත්ති දෙකක්වත් ඇතුළු තිබිය යුතුයි;
- (d) එහි බිම සිමෙන්ති දමන ලදුවද, බිත්ති පොළුවට සමකඩ වන ස්භාවය සිමෙන්තියෙන් වටකුරුකරන ලදුවද තිබිය යුතුයි;
- (e) ඇතුළුට දුර්වල වැටීම වළක්වාලීමට හැකි පුළුල් වීදුරු හෝ පොළොවකට කරන ලද ලැලිමලින් සාදනලද සිලිමක් ඇතුළු තිබිය යුතුයි;
- (f) පොළොව මට්ටමේ සිට අඩුගණනේ අඩි හයක්වත් උසින් පිහිටි වහල්පලක් ඇතුළු තිබිය යුතුයි;
- (g) අඩුගණනේ ජනේලයක් හා දොරකද, බිම වටි ප්‍රමාණයෙන් පහළොවෙන් එක පංභුවකට අඩුනොවන ජනේල වැනි ප්‍රමාණයක්ද, මැස්සත්ව ඇතුළුපිය නොහැකි ලෙස අවරණය කරනලද ජනේල හා දොරවල්ද අඩු ගණනේ එක දොරකටවත් ප්‍රතිවිරුද්ධව පිහිටුවනලද ජනේලයක්ද ඇතුළු තිබිය යුතුයි;
- (h) කිරිගරුඬ, ගල්ලැලි, තුත්තනාගම් හෝ ප්‍රධානතුමා විසින් පිලිගන්නාලද නොපෙරෙන ස්වභාවයකින් යුත් වෙන ගම් ද්‍රව්‍යයකින් අවරණය කරනලද මෙසෙක්ද ශුඛ පවිත්‍රව තබාගනු ලබන කුණු පෙට්ටියක් හා පිරිසිදු වේනල තැබීමට සුදුසු රක්කයක්ද ඇතුළු තිබිය යුතුයි.

15. බලපත්‍රකාරයා විසින් ඒ ස්භාවයෙන් පිටත කාටත් පෙනෙන ස්භාවයක "Licensed Dairy" යන වාසගමක් එහි සිංහල අනුවාදයක් (බලපත්‍ර ලත් කිරි පරිච්ඡේද) පැහැදිලි ලෙස අදිතලද ලැල්ලක් සවිකර තැබිය යුතුයි.

16. මිනෑම වේලාවකදී පරික්ෂාකර බැලීමට හැකිවන පරිදි සෑම බලපත්‍රකාරයකු විසින්ම නමා කිරි සපයන සියලුම අය වලුන්ගේ නම් හා ලිඳුම් ලැබෙන පිලිවෙලවල් සහිත ලේඛනයක් කිරි පරිච්ඡේද තුළ තබාගත යුතුයි.

17. බලපත්‍රකාරයා විසින්—

- (a) අඩුරුද්දකට දෙවරක් එනම්, ජූනි හා දෙසැම්බර් යන මාස වලදීත් ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් නියමකරනු ලබන වෙනත් යම් කාලවේලාවලදීත් කිරි පරිච්ඡේද කොටසක් කොට ඇති සෑම කාමරයකම බිත්තිවල සුදුසුකම් තිබීමටත් එහි ලී වැඩ සබත් හා උණු වතුරෙන් සේදීමටත්;
- (b) අඩුගණනේ දිනකට වරක් බැගින්වත් කිරි කාමරයේ බිම හා එහි මේසයේ උඩ නව්ටුව සේදීමටත්;
- (c) කිරි පරිච්ඡේද සියලුම කොටස් හා එහි අවට ප්‍රදේශයන් කාණුක් ශුඛ පවිත්‍රව හා මනා තත්වයක තබා ගැනීමටත්;
- (d) අඩු ගණනේ දවසකට එක වරක් බැගින්වත් සියලුම ගොම, දැණුකපල, මුහු හා සේදියන වතුර කිරි පරිච්ඡේදයේ ඉවත්කොට මහජනයාට අවහිරයක් නොවන යම් පරිද්දකින් කිරි පරිච්ඡේද සුදුසු තරම් ආනව ගෙනයාස් සුදුසුසත් කිරීමටත්;
- (e) තණකොළ හෝ පිදුරු හැර වෙනත් සියලුම ගව අහාර මේසට ඇතුළුවිය නොහැකි සුදුසු භාජනයක තැන්පත් කරවීමටත්;
- (f) කිරි පරිච්ඡේද පාවිච්චිකරන හෝ ඊට අයත් සියලුම උපකරණ, ලී බඩු හා වෙනත් ද්‍රව්‍ය පිරිසිදුව තබා ගැනීමටත්;

මිනෑකරන සියලුම විධිවිධාන සැලැස්වීමට වගබලාගත යුතුයි.

18. බලපත්‍රකාරයා විසින්—

- (a) ඉතා හොඳට ශුඛපවිත්‍ර භෝගකරනලද කිසිම භාජනයකට කිරි මත්කිරීමට;
- (b) විදුරු, පිහත් මැටි, ඔපදමනලද පිහත් මැටි ඇනමල් හෝ ගැල්වනයිස් කරපු යකඩ ගත මේවායින් තනනලද භාජනයකට හැර වෙන කිසිම භාජනයකට කිරි වත්කර තැබීමට;
- (c) කිරි මත්කර තබාගැනීමට පාවිච්චිකරනු ලබන මොනම භාජනයක්වත් කිරි කාමරයෙන් පිට කිසිම තැනක තැබීමට;
- (d) කිරිදෙවන වේලාවට එක්කම ඊට මත්කරන එළඳෙනගේ මුරුල්ල හා තනපුඩු හොඳට ශුඛපවිත්‍රකොට පිරිසිදු වන හා රෙද්දකින් පිසදමන ලදුවද, කිරිදෙවන අගයේ අත් හොඳට සෝදා පිරිසිදුකරන ලදුවද තිබෙනොත් මිස නැත්නම් කිසිම එළඳෙනකුගෙන් කිරිදෙවීමට;
- (e) විකිණීමට අදහස්කරන කිරි, කිරි කාමරයේ හැර වෙන ස්භාවයක තබා තිබීමට; හා
- (f) මොනම කාරණයක් නිසාවත් කිසිම සහකුට හෝ කුරුල්ලකුට කිරි කාමරයට ඇතුළුවීමට හෝ එහි නතරවී සිටීමට;

සැලැස්වීම හෝ ඉඩදීම නොකළ යුතුයි.

19. කිරි පරිච්ඡේද බලපත්‍රකාරයා විසින් කිරි පරිච්ඡේද කටයුතු සඳහා සැපයිය යුත්තේ ප්‍රධානතුමා විසින් අනුමතකරනලද යම් ජලසම්පාදන ක්‍රමයකින් ලබාගත් වතුර පමණකි.

20. (1) බලපත්‍රකාරයා විසින් කිරි පරිච්ඡේද පාවිච්චිකරන කිසිම කිරි භාජනයක්, වෙබරු සාදන යන්ත්‍රයක්, යොදා ගත් කිරි කරන යන්ත්‍රයක් හෝ වෙන උපකරණයක් කිරි පරිච්ඡේද කටයුතු සඳහා මිස වෙනත් කටයුත්තකට පාවිච්චිකිරීමට ඉඩනොදිය යුතු වාත් හැර, එබඳු සෑම භාජනයක්, වෙබරු සාදන යන්ත්‍රයක් යොදා ගත් කිරි කරන යන්ත්‍රයක් හෝ වෙනත් උපකරණයක්, එය පාවිච්චිකරනු ලබන එක් එක් වාරයෙන් පසුව පළමුව ඇල් වතුරෙන්ද, දෙවනුව උණු වතුරෙන් හා සෝබිලින්ද, අවසානයේදී උණුකර නිවනලද වතුරෙන්ද සේදීමට සැලැස්විය යුතුයි.

(2) බලපත්‍රකාරයා විසින් භාජන ශුඛපවිත්‍ර කිරීමට යොදන මුරුල්ල හා කිරි පරිච්ඡේද වෙනත් උපකරණ පාවිච්චිකළ සෑම වාරයකටම පසුව මිනිත්තු දහයක් තැබීමට සැලැස්විය යුතුයි.

21. බලපත්‍රකාරයා විසින් කිරි පරිච්ඡේද තිබෙන කිරි සහිත සෑම භාජනයක්ම පිරිසිදු වැස්ඳිකින් හෝ පිසෙනකින් සුදුසු පරිදි අරක්ෂාකිරීමට සැලැස්විය යුතු වාත් හැර කිරි ගෙනයාමේදී එක තරක්වීම වළක්වාලීමට සියලු විධිවිධාන ද යොදා ගත යුතුයි.

22. බලපත්‍රකාරයා විසින් කිරි ගබඩාකිරීමේ හා පිලිගෙන කිරි කටයුත්තකින් බාහිරවූ කිසිම කටයුත්තක් සඳහා කිරි කාමරය පාවිච්චිකිරීම හෝ පාවිච්චිකිරීමට ඉඩදීම හෝ නොකළ යුතුයි.

23. බෝවෙන රෝගයකින් හෝ සම මෝරෝගයකින් හෝ වසංගත රෝගයකින් පෙළෙනා වූ නොහොත් ලහදී පෙරිනා වූ හෝ එබඳු රෝගයකින් පෙළෙන කිසිවකුට ලහදී සෝත්තුකිරීමෙහි යෙදී සිටියාවූ කිසිම කෙනකුට ඒ රෝගය බෝවීමට හා රෝග බිත්තේ මෝරුණු ලැබීමට ගතවන කාලසීමාවත් පසුවනනෙක්

කිරි පවිටියට හෝ කිරි කාමරයට ඇතුළත්වීමට වඩාත් කිරි පිළියෙල කිරීමේ, විකිණීමේ හෝ ගෙනයාමේ කටයුත්තකට සහභාගි වීමට එක් බලපත්‍රකාරයා හෝ කිරි පවිටිය හෝ කිරි කාමරය භාරව සිටින කිසිවකු විසින් ඉඩ නොදිය යුතුයි.

24. කිරි පවිටියේ රක්ෂාවෙහි නියුක්ත අයවලුන් අතර යම් බෝවෙන රෝගයක්, සම මෝගයක් හෝ වසංගත රෝගයක් හටගැනුණාත් හෝ ඒ පිළිබඳව යම් සැකයක් පැණ නැංගොත් බලපත්‍රකාරයා විසින් ඒ බව වහාම ප්‍රධානතුමාට දැනුම් දිය යුතුයි.

25. බලපත්‍රකාරයා විසින් සෞඛ්‍යරෝගයෙන්, දරුණු ලෙස මූරුල්ල දැවීලද්දී, කුර හා කට ලෙහිත්, ඇත්තුකස් නම් ගව වසංගත රෝගයෙන් හෝ මූරුල්ලේ සෑදෙන “ඇක්ටිනොමි කෝසිස්” නම් රෝගයෙන් පෙළුණ කිසිම එළදෙනකුගෙන් ලත් කිරි විකිණීම හෝ විකිණීමට සැලැස්වීම, හෝ විකිණීමට ඉඩදීම හෝ මනුෂ්‍යයන්ගේ පාවිච්චිය සඳහා විකිණීමට අදහස් කරන කිරිවලට එවැනි කිරි එකතුකිරීම හෝ එකතුකිරීමට සැලැස්වීම හෝ එකතුකිරීමට ඉඩදීම හෝ නොකළ යුතුයි.

26. බලපත්‍රකාරයා විසින් බලපත්‍ර ලත් කිරි පවිටියෙහි තබා ඇති එළදෙනකුගෙන් හැර වෙන කිසිම එළදෙනකුගෙන් ලබා හත් කිරි විකිණීම හෝ කිසිවකුට සැපයීම හෝ නොකළ යුතුයි.

27. එක එළදෙනකු ඇති කිරි පවිටියක කිරි විකිණීමට හෝ වෙළඳුමට නැතිමට අදහස් කරන සෑම අයකු විසින්ම කාර්ය සභාවේ පොත්වල තමා ලියාපදිංචි කරනු ලැබූ කිරි සපයන්නකු වශයෙන් ලියාපදිංචි කරවන ලදී.

28. ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලය පවරන ලද වෛද්‍ය නිලධාරියකු විසින් යම්කු තබාගැනීමට අදහස් කරන කිරි පවිටිය පරීක්ෂා කර බලා එබඳු අයකු ලියාපදිංචි නොකළ යුතු යැයි සොයා ගත්හොත් නම් ප්‍රධානතුමාට ඒ අය කිරි සපයන්නකු වශයෙන් ලියාපදිංචි කිරීමට ප්‍රතික්ෂෙප කරන හැකියි.

29. ලියාපදිංචි කරනු ලැබූ සෑම කිරි සපයන්නකු විසින්ම—

- (a) ගවබඩුව, එහි පාවිච්චි කරණ උපකරණ හා වෙනත් දේවල් ඉදිරිපත් කිරීමට සූදානම් වීම;
- (b) කිරි දෙවන අය හා කිරි බෙදා හරින අය රෝගයකින් නොපෙළුණ අය වන බවටත්;

අවශ්‍ය සියලුම විධිවිධාන හා පිළිවෙත් යොදාගැනීමට වග බලාගත යුතුයි.

30. කිරි දෙවන වේලාව එක්කම ඊට මත්තෙන් එළදෙනගේ මූරුල්ල හා නතදුඹු හොඳව ඉදිරිපත් කිරීමට පිරිසිදු කොට පිරිසිදු කිරීමට සූදානම් කිරීමට අයගේ අත් හොඳව සෝදා පිරිසිදු කර ගෙන දැනටමත් මිස නැත්නම් ලියාපදිංචි කරන ලද කිසිම කිරි සපයන්නකු විසින් කිසිම එළදෙනකුගෙන් කිරි දෙවීමට සැලැස්වීම නොහොත් ඉඩදීම නොකළ යුතුයි.

31. (1) ලියාපදිංචි කරන ලද සෑම කිරි සපයන්නකු විසින්ම කිරි එකතුකිරීමට, වත්කර නැතිමට හෝ බෙදා හැරීමට සැලැස්විය යුත්තේ—

- (a) සහිද ද්‍රව්‍යයකින් සාදන ලද්දකු;
- (b) සුදුසු වැස්මක්, මුහුසක්, හෝ ඇබයක් සපයා ඇත්නාකු;
- (c) දිනපතා පැහෙන උණු වතුරෙන් සේදීම සැකසීමට සැලැස්වීමට සූදානම් වීම.

(2) ලියාපදිංචි කරනු ලැබූ සෑම කිරි සපයන්නකු විසින්ම කිරි එකතුකිරීමට, වත්කර නැතිමට හෝ බෙදා හැරීමට පාවිච්චි කරන සෑම භාජනයක්ම ඒ භාජනය පාවිච්චි කරන එක් එක් වාරයට පසුව පසුබුට ඇල්වතුරෙන්ද, දෙවනුව උණු වතුරෙන් හා සෝඩා වලින්ද අවසාන වශයෙන් උණු කර තිබෙන ලද වතුරෙන්ද සේදීමට සැලැස්වීමට සූදානම් වීම යුතුයි.

32. කිසිවකු විසින්—

- (a) තමා කිරි බෙදා හරින්නකු ලෙස ප්‍රධානතුමා විසින් ලියාපදිංචි කරන ලද්දේ නම්; හෝ
- (b) තමා ලියාපදිංචි කරනු ලැබූ කිරි බෙදා හරින්නකු විසින් රක්ෂාවේ නියුක්ත කරනු ලැබූ ප්‍රධානතුමා විසින් ඇවිද කිරි විකුණන්නකු ලෙස ලියාපදිංචි කරන ලද්දේ නම් මිස;

නැත්නම් ගම් ප්‍රදේශයෙන් පිටතදී නිපදවන ලද කිරි ගම් ප්‍රදේශය ඇතුළත විකිණීමට සැලැස්වීම, විකිණීමට ඉදිරිපත් කිරීම හෝ ගෙන යාමේ විකිණීම හෝ ඇවිද විකිණීම හෝ නොකළ යුතුයි.

33. (1) කිරි නිපදවනු ලබන කිරි පවිටිය පිහිටා ඇති ප්‍රදේශයෙහි විවිධ ප්‍රකාර සංඝාපිත ප්‍රදේශාඛකාරී සභාවේ ප්‍රධානතුමා විසින් කිරි පවිටිය පරීක්ෂා කර බැලීමෙන් පසුව යම් අයකු පිටතින් ගෙනෙනු ලබන කිරි විකුණන්නකු වශයෙන් ලියාපදිංචි කිරීමට නුසුදුසු යැයි සැලකූ සිටින්නන් නම් ප්‍රධානතුමා විසින් එබඳු අයකු එසේ ලියාපදිංචි කිරීමට නුදුරුවන්නෙහි ප්‍රකාශ කරන හැකියි.

(2) කිසිවකු කිරි බෙදා හරින්නකු ලෙස ලියාපදිංචි කිරීම සඳහා ගාස්තුවක් අයකරනු නොලැබේ.

34. කිසිම බලපත්‍ර ලත් කිරි පවිටිකාරයකු විසින්, ලියාපදිංචි කරන ලද කිරි සපයන්නකු විසින් හෝ ලියාපදිංචි කරනු ලැබූ කිරි බෙදා හරින්නකු විසින්, කිරි වෙළෙන්දෙකු වශයෙන් කිසිම කෙනෙකු ඒ අය ප්‍රධානතුමා විසින් කිරි වෙළෙන්දකු වශයෙන් ලියාපදිංචි කරන ලද්දේ නම් මිස නැත්නම්, එකී බලපත්‍රකාරයා හෝ සපයන්නා හෝ බෙදා හරින්නා ලෙස කිරි වෙළෙන්දකු වශයෙන් රක්ෂාවේ යොදවා ගත යුතු නැත.

35. ප්‍රධානතුමා විසින් කිරි විකුණන්නකු වශයෙන් ලියාපදිංචි වූ සෑම අයකුටම—

- (a) ඒ අයගේ නම, ලියාපදිංචි කිරීමේ අංකය හා ඒ අයගේ මිහපට්ටිල්ලේ සලකුණත්;
- (b) ඒ අය රක්ෂාවෙහි යොදවා ගෙන සිටින කිරි පවිටියේ, බලපත්‍රකාරයාගේ, ලියාපදිංචි කරනු ලැබූ කිරි සපයන්නාගේ, හෝ ලියාපදිංචි කරන ලද කිරි බෙදා හරින්නාගේ නම හා බලපත්‍ර අංකය හෝ ලියාපදිංචි කිරීමේ අංකයත් සඳහන් ලියාපදිංචි කිරීමේ කාඩ්පතකින් තීරණය කළ යුතුයි.

36. (1) ප්‍රධානතුමා විසින් නම නිමකරන ලද වෛද්‍ය නිලධාරියකු විසින් ඒ අය පරීක්ෂා කර බලා බහු බෝවෙන රෝගයකින්, සම මෝගයකින් හෝ වසංගත රෝගයකින් නොපෙළුණ කෙනෙකු සහතික කරනතුරු ප්‍රධානතුමා විසින් 34 වැනි අතර ව්‍යවස්ථා ගටනේ ගම් කිසිවකු කිරි වෙළෙන්දකු වශයෙන් ලියාපදිංචි නොකර සිටිය හැකිය.

(2) ගම් කිසිවකු කිරි වෙළෙන්දකු වශයෙන් ලියාපදිංචි කිරීම සඳහා ගාස්තුවක් අයකරනු නොලැබේ.

37. ලියාපදිංචි කරනු ලැබූ සෑම කිරි වෙළෙන්දකු විසින්ම කිරි විකිණීමට නැතිමේදී, විකිණීමේදී, විකිණීමට ඉදිරිපත් කිරීමේදී, ගෙන යාමේ විකිණීමේදී හෝ ඇවිද විකිණීමේදී නමගේ ලියාපදිංචි කිරීමේ කාඩ්පතක නම ලඟ තබා ගත යුතු වන්නේ හැර ප්‍රධානතුමා විසින් විවිධ පරිදි ඒ සඳහා බලය පවරන ලද නිලධාරියකු විසින් එය පෙන්වීමකරන බාධක කිසිවක් පිටිමට එය ඉදිරිපත් කළ යුතුද වන්නේය.

38. කිසිවකු විසින් ගම් ප්‍රදේශය ඇතුළත—

- (a) “Skimmed Milk” යන ඉංග්‍රීසි පදය හා එහි සිංහල සහ දෙමළ පරිවර්තන ලියන ලද්දේ බලයක් පිට ඇල්වන ලද භාජනයක වත්කරනු ලැබූ කිරි විකුණන අවස්ථාවේදී එය යොදා ගනු ලබන ලද කිරි යනුවෙන් ප්‍රකාශ කරනු ලැබූ කිසිවකුගේ මිස නැත්නම් යොදා ගනු ලබන ලද කිරි; හෝ
- (b) වතුර හෝ වෙනත් ගම් බාහිර ද්‍රව්‍යයක් හෝ ද්‍රව්‍යයක් මිශ්‍ර කරන ලද්දකු කිරි; හෝ
- (c) දිය සිරුර නොපවත්නා සුදු ගම් කිසි ස්බද ද්‍රව්‍යයකින් සුදුසු පරිදි නොවසන ලද කට්ටිල් ඇති බෝතලවල දමන ලද කිරි;

විකිණීමට නැතිම, විකිණීමට ඉදිරිපත් කිරීම හෝ බෙදා හැරීම, විකිණීම හෝ ඇවිද විකිණීම හෝ නොකළ යුතුයි: එහෙත් හෝ හෝ කෝපි කබයක හෝ බත් කබයක ඒ සානගේදීම පාවිච්චි කිරීම පිණිස හෝ, කෝපි හෝ කොකෝවා මිශ්‍ර කරන ලද කිරි මේ අතුරු ව්‍යවස්ථා සඳහා මිශ්‍ර කිරීමක් වශයෙන් සලකනු නොලැබේ.

39. ප්‍රධානතුමා හෝ ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලය පවරන ලද ඕනෑම නිලධාරියකු විසින් ඕනෑම කිරි පවිටියක බලපත්‍රකාරයකුගෙන් හෝ ලියාපදිංචි කරනු ලැබූ ඕනෑම කිරි සපයන්නකුගෙන් හෝ ලියාපදිංචි කරනු ලැබූ කිරි බෙදා හරින්නකුගෙන් හෝ ලියාපදිංචි කරනු ලැබූ කිරි වෙළෙන්දකුගෙන් එයට නියම මුදල ගෙවා විග්‍රහකර බැලීම පිණිස කිරි සැමපලයක් ඕනෑම වේලාවක ඉල්ලා ඊට වැටහෙන මුදල ගෙවා ලබා ගත හැකිය.

40. කිසිම කිරි පවිටියක බලපත්‍රකාරයකු විසින්, ලියාපදිංචි කරනු ලැබූ කිරි සපයන්නකු විසින්, ලියාපදිංචි කරනු ලැබූ කිරි බෙදා හරින්නකු විසින් හෝ ලියාපදිංචි කරනු ලැබූ කිරි වෙළෙන්දෙකු විසින් නීතිප්‍රකාර 39 අතුරු ව්‍යවස්ථා ගටනේ කරන ඉල්ලීමක් ප්‍රතික්ෂෙප නොකළ යුතුයි.

41. කිරි පවිටියක බලපත්‍රකාරයා විසින් (කිරි පවිටිය කිරි වෙළඳුම සමබන්ධ) මේ අතුරු ව්‍යවස්ථාවල සිංහල සහ දෙමළ පිටපතකින්, බලපත්‍රයක් රඹුකොට කිරි පවිටියේ කාටන් පෙහෙන ස්ථානයක එල්ලා නැතිමට සැලැස්විය යුතුයි.

අපරාධ අභාර පාන

42. කිසිවකු විසින් අපරාධ නොහොත් මනුෂ්‍යභාරයට නුසුදුසු කිසිම අභාර ද්‍රව්‍යයක් හෝ බීමක් වෙළඳුමට නැතිම නොහොත් ඉදිරිපත් කිරීම නොකළ යුතුයි.

43. වෙළඳ මිණි සහ කැබනි නොගොස් ඉදිරිපත් කොට තිබෙන නවු මිනාම අභාර ද්‍රව්‍යයක් හෝ බිම් ක්‍රමාණය භාරයට හුදුසු බව හෝ අපරිසර බව පෙනෙන්නට තිබේ නම් ප්‍රධානතුමා විසින් හෝ සෞඛ්‍ය පරීක්ෂකතුමා විසින් හෝ ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් බලලත් යම් අයකු විසින් එය අභාර ද්‍රව්‍යයක් ලෙස සිටිම වර්ගයේ අල්ලා තහනම් කිරීම නිත්‍යවනු ලැබේ.

44. සෞඛ්‍ය පරීක්ෂක පිළිබඳ වෛද්‍ය නිර්ධාරිතමය නොවූවේ නම් යම් නිර්ධාරිතමය හෝ අයකු විසින් 43 වැනි අගුරු ව්‍යවස්ථාව යටතේ අභාර ද්‍රව්‍යයක් හෝ යම් බිම් ක්‍රමාණයකට අදාළව, බහු විසින් ඒ ද්‍රව්‍යය අල්ලා තහනම් කළේ යම් කෙනෙකු හා පරිබන්ධිත බහු ඉදිරිපත්වීම ඒ අල්ලා තහනම් කරනු ලැබූ ද්‍රව්‍යයේ සැමරුමක් භාජනය කිරීමට, එය වැළැක්වීමට හෝ ප්‍රමාදව ඒ සැමරුම සෞඛ්‍ය පරීක්ෂක පිළිබඳ වෛද්‍ය නිර්ධාරිතමය නොගොස් වෙනත් යම් අයකු වෛද්‍ය නිර්ධාරිතමය ඉදිරිපත් පෙන්වීම කළ යුතුය.

45. 43 වැනි අගුරු ව්‍යවස්ථාව යටතේ යම් අභාර ද්‍රව්‍යයක් හෝ බිම් ක්‍රමාණයකට අදාළව, එකී ද්‍රව්‍යය තහනම් කරනු ලැබූ මට්ටමේ අයකුගේ භාරයේ තිබෙනදී ඒ අග විසින් ඒ ද්‍රව්‍යය සැමරුමක් සිල් තබා ගැනීමට මිනා, යකිසා අල්ලා සිටියොත් ඒ ද්‍රව්‍යය තහනම් කරන විසින්, තහනම් කළ ද්‍රව්‍යයේ සැමරුමක් භාජනය කිරීමට, ඒ ද්‍රව්‍යය අයිතිව සිටි අය ඉදිරිපත්වීම සිල් තබා ඒ අගට දීම යුතුය.

46. 43 වැනි අගුරු ව්‍යවස්ථාව යටතේ අභාර ද්‍රව්‍යයක් හෝ බිම් ක්‍රමාණයකට අදාළ වෛද්‍ය නිර්ධාරිතමය හෝ 44 වැනි අගුරු ව්‍යවස්ථාව යටතේ අභාර ද්‍රව්‍යයක් හෝ බිම් ක්‍රමාණයකට අදාළ වෛද්‍ය නිර්ධාරිතමය හෝ එකී ද්‍රව්‍යය අපරිසර කිසි නොගොස් මහුසාහාරයට හුදුසු කිසි සහතික කරයි නම්, ප්‍රධානතුමා විසින් එකී ද්‍රව්‍යය විනාශකර දැමීමට නොහොත් එය වෙළඳ මිණි සහ කැබනි නොගොස් මහුසාහාරයක් මෙන් ප්‍රයෝජනයට ගැනීම වැළැක්වීමට පරිද්දෙන් චෝදනා කිරීමට සැලැස්විය යුතුය. ඒ අභාර ද්‍රව්‍යය නොගොස් බිම් අපරිසර නොවීම සහ සෞඛ්‍ය පරීක්ෂක පිළිබඳ වෛද්‍ය නිර්ධාරිතමය සහතික කරනොත්, තහනම් කරනු ලැබූ එබඳු අභාර ද්‍රව්‍යය නොගොස් බිම් වර්ගය අයිතිකාරයාට අපහසු දිය යුතුය.

47. ස්වාභාවික හෝ භූමි නිසා හෝ යම්කිසි රෝගයකින් හෝ දිගේ ගිලිඟාමෙන් හෝ සර්පයකු විසින් දැඩිකරනු ලැබීමෙන් හෝ පිස්සු බලලොකු විසින් සපයනු ලැබීමෙන් හෝ මලාලි නොගොස් විනාශයට ලක්වීමෙන් හෝ මලාලි විනාශයට ලක්වීමෙන් හෝ වෙළඳ මට්ටමට නැතිවී තිබීමට හෝ වෙනත් හේතුන් නොකළ යුතුය.

කාණ, කොසකිලි අගුටි වලවල්, අර්ථ වලවල් හා සෞඛ්‍ය පහසුකම් සඳහා වූ උපකරණ පරීක්ෂාකර බැලීම හා ශුචිපවිත්‍ය කිරීම

48. ප්‍රධානතුමා විසින් හෝ සෞඛ්‍ය පරීක්ෂකතුමා විසින් හෝ ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් බලලත් යම් කෙනෙකු විසින් හෝ යම් ප්‍රදේශය තුළ යම් දේපලක පිරිවි මිනාම කාණුවක්, කොසකිලියක් අගුටි වලක්, අලු වලක් හෝ සහිපාරකාව සඳහා නඩත්තු කරනු ලබන යම් දේපලක් පරීක්ෂා කිරීම හා මිනාම සුදුසු මේලාවකදී එසේ පරීක්ෂා කිරීම සඳහා එබඳු සහායකයන් ඇතුළුවීමට නිත්‍යවනු ලැබේ; තවද එකී සහායකයන් අයිතිකාරයා විසින් හෝ පදිංචි කාරයා විසින් හෝ ඒ සඳහා අවශ්‍ය විය හැකි සියලුම අධාර කළ යුතුය.

49. ප්‍රධානතුමා විසින් හෝ ප්‍රදේශය ඇතුළත මිනාම දේපලක අයිතිකාරයා වෙත හෝ පදිංචිකාරයා වෙත නිකුත්කරනු ලබන දැන්වීමකින් වඩාම හෝ ඒ දැන්වීමේ දක්වනු ලබන යම් කාලසීමාවක් ඇතුළත හෝ ඒ දේපලේ පිරිවි යම් කාණුවක්, කොසකිලියක්, අගුටි වලක්, අලු වලක් හෝ සහිපාරකාව සඳහා නඩත්තු කරන යම් දේපලක් ඇතුළත් නිවෙහෙකු වෙත ඉවත්කර දැමීමට මිනාම කිසි හෝ ඒවා ඇතුළත් නිවෙහෙකු වෙත යම් සහායකයන් එකී සඳහන් කරනු ලබන යම් අයකුගේ සුදුසුකම පිණිස ඉවත්කිරීමට සලස්වන්නට මිනාම කිසි හෝ නිකුත්කිරීම නිත්‍යවනු ලැබේ.

50. ප්‍රධානතුමා විසින් හෝ ප්‍රදේශය තුළ යම් දේපලක අයිතිකාරයා වෙත හෝ පදිංචිකාරයා වෙත නිකුත්කරනු ලබන දැන්වීමකින් ඒ දැන්වීමේ දක්වනු ලබන යම් කාලසීමාවක් ඇතුළත ඒ දේපලේ පිරිවි යම් කාණුවක්, කොසකිලියක්, අගුටි වලක්, අලු වලක් හෝ සහිපාරකාව සඳහා නඩත්තු කරන යම් දේපලක් ඇතුළත් නිවෙහෙකු වෙත ඉවත්කර දැමීමට මිනාම කිසි හෝ ඒවා ඇතුළත් නිවෙහෙකු වෙත යම් සහායකයන් එකී සඳහන් කරනු ලබන යම් අයකුගේ සුදුසුකම පිණිස ඉවත්කිරීමට සලස්වන්නට මිනාම කිසි හෝ නිකුත්කිරීම නිත්‍යවනු ලැබේ.

මහජන සෞඛ්‍යය හා නගරාලංකාර, නොසික්වුණු ලෙස හැසිරීම

51. සෑම ගෙයකම නොගොස් ඉඩමක අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් එකී ගෙයක සිටි යා නිසා දුරට හෝ තම ඉඩමේ මායිම ඊට අඩුනම් ඒ මායිම දක්වා හෝ තම

දේපල ශුචිපවිත්‍ය කිරීම සියලුම වල් පැලෑටි, ඉතා බහුල ලෙස වැවෙන නවු හෝ සනීපයට බාධක වූ ගස්කොටුන් ආදියෙන් හා සියලුම කැලිකසල හෝ කුණු රෙබු හෝ මදුරුවන්ගේ බෝවීම් ඇතිවිය හැකි භාජන යන මේවායින් තොරවත් තබාගත යුතුය.

52. කිසිවකු විසින් මහජන සහායක දුෂ්චල හැසිරීමට යම්කිසි ප්‍රතිඵල සහායක අයිතිකරු ලියවිල්ලක් ප්‍රතික්ෂේපයට හෝ යම් අසහායක පින්තූරයක් ඇදීම හෝ කැප වුවනවලින් ප්‍රතික්ෂේපයට යම්කිසිවක් නොහොත් ගිනිකොටුවක් හෝ නොගොස් බිම් ක්‍රමාණයකට යම් ක්‍රියාවක් කිරීම නොකට යුතුය.

53. කිසිවකු විසින් වෙනත් යම් කෙනෙකුගේ රූපයකට නොගොස් මදුරුවන්ට හෝ කුණුකසල විසිනොකළ යුතුය.

ලී, පිලි හා ස්නාන සාන ආදිය

54. යම්කිසි පොදු ලිදක හෝ යම්කිසි ස්නාන සාන ස්ථාන පිරිමි, ගැඹුණු දේපලකින් හුදෙක් එක් පසකට පමණක් ප්‍රයෝජනය සඳහා සැසි කාණී සහායකයන් නොවූකරන ලද කිසිම සහායකයන් අතින් පසකේ කිසිවකු විසින් ඇතුළු නොවිය යුතුය.

55. (1) යම්කිසි බෝවෙන රෝගයකින් හෝ වයංගත රෝගයකින් හෝ යම් රෝගයකින් පෙළෙන්නාවූ සෝලොදී පවරනාවූ හෝ එබඳු රෝගයකින් පෙළෙන කෙනෙකුට සාත්තුකිරීමේ රෙදි සිරිසාවූ කිසිවකු විසින් ඒ රෝගය බෝවීමට හා රෝග බිජුපත් සිරිමට ලැබීමට හා වෙනත් සාලසීමාවන් පසුවන සේ කිසිම පොදු ලිදක හෝ පොදු ස්නාන සාන ස්ථානයක් වශයෙන් කාණී සහායකයන් වෙන්කරන ලද කිසිම ප්‍රධාන සහායක හැම හෝ සේදීම ගනාකළ යුතුය.

56. කිසිවකු විසින් මොනම කාරණයක් නිසාවක් කිසිම පොදු ස්නාන සාන ස්ථානයකට කිසිම සකසු දැක්කීම, එලිම හෝ රහනයම නොකළ යුතුය.

(2) කිසිවකු විසින් කිසිම පොදු ලිදක හෝ ස්නාන සාන ස්ථානයක වැර හෝ එය පිරිවි භූමිභාගය හෝ මොන විදියකටවත් අපවිත්‍ර නොකළ යුතුය.

57. (1) කාණී සහායක විසින් යම් පොදු ලිදක, පිල්ලක් හෝ වෙනත් යම් ප්‍රධාන සහායකයන් සඳහා දේපලක් කටයුතු සඳහා ජලය සැපයීම පිණිස වෙන්කර තිබෙන විට කිසිවකු විසින් එකී ලිදේ පිල්ලේ හෝ ජලසහායකේ නෑම හෝ සේදීම නොකළ යුතුය.

(2) කාණී සහායක විසින් යම්කිසි සහායකයන්, පොදු ස්නාන සාන ස්ථානයක් වශයෙන් හෝ සතුන් හා රෙදි සේදීමේ ස්ථානයක් වශයෙන් හෝ වෙන්කර තිබෙන විට කිසිවකු විසින් එබඳු ස්නාන ස්ථානයකට ඇති කටයුත්තෙන් බාහිරවූ වෙනත් කටයුත්තක් සඳහා පාවිච්චි නොකළ යුතුය.

58. කිසිවකු විසින් ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් ලත් අවසරය නැතිව යම් පොදු ලිදක, වැවක හෝ වෙනත් යම්කිසි ප්‍රධාන සහායක හෝ ජලය කරන්නකින් හෝ පිප්පයකින් හෝ කලින් කල කාණී සහායක විසින් නියම කරනු ලබන ප්‍රමාණයට වඩා හෝ ගෙන යා යුතු නොවේ.

ගෙමදුල්

59. යම් ප්‍රදේශය ඇතුළත මිනාම ගෙයක පදිංචිකාරයා විසින් හෝ පදිංචිකාරයකු නැත්නම් ඒ ගෙය අයිතිකාරයා විසින් හෝ ඒ ගේ අවට ශුචිපවිත්‍ර ලෙසට සහිපාරකාව තත්වයකින් කුණු රෙබු වලින් හා වල් පැලෑටි වලින් තොරවත් තබාගත යුතුය.

මැරුණු සතුන්ගේ මළකුණු ඉවත්කිරීම

60. යම්කිසි සතු මැරුණු විට, මැරුණු මේලාවේ සිට පෑ දෙපලක් ඉවත්ව යන්නට මත්තෙන් ඒ සතුගේ මළකුණු වලට දැමීමට සැලැස්වීම ඒ සතු අයිතිකාරයාගේ හෝ අයිතිකාරයා නොමැති කල්හි ඒ සතුගේ මරණය සිදුවූයේ යම් ඉඩමකදී, ඒ ඉඩමේ පදිංචිකාරයාගේ හෝ යුතුකම විය යුතුය.

61. මැරුණු යම් සතුගේ මළකුණක් වලට දැමීමට 60 වැනි අගුරු ව්‍යවස්ථාව යටතේ වගකිය යුතු යම්කිසි කෙනෙකු පෑ දෙපලක කාලසීමාව ඇතුළතදී ඒ සතු වලට දැමීමට පැහැර හැරියොත් ප්‍රධානතුමා විසින් ඒ සතු වලට දැමීමට සැලැස්විය යුතු වූවන් හැර ඒ නිසා දරන්නට යෙදුනාවූ විටදී එකී අගයෙන් කාණී සහායකට අයිතිකරගන්නට නිවෙහෙකුගේ පරිද්දෙන් අගකර ගත හැකිය.

ගෙවිල් ශුචිපවිත්‍ය කිරීම

62. යම්කිසි ගෙයක් බොහෝ අවිච්චි තත්වයක හෝ එකී පදිංචි සිටින අයගේ නොගොස් අසල්වැසියන්ගේ සෞඛ්‍යයට බාධාවන තරම් කැඩිබිඳී ගිය තත්වයක තිබෙන්නාසේ පෙනෙන කවර විටකදී වුවත් ප්‍රධානතුමා විසින් ඒ ගෙය අයිතිකාරයා වෙත භාරකරනු ලබන ලියවිල්ලකින් දැන්වීමකින් ඒ දැන්වීමේ සඳහන් කාලසීමාව තුළ ඒ අයිතිකාරයා විසින් යම් යම් දේ කරන්නට මිනාම කිසි හෝ නිකුත්කිරීම නිත්‍යවනු ලැබේ.

63. (1) 62 වැනි අතරු වෘත්තයට යටත් දුන්වීමක් හැර කරනු ලැබූ සෑම අයිතිකාරයෙකු විසින්ම ඒ දුන්වීමේ නියමයන් එහි සඳහන් කාරුසීමාව ඇතුළතදී ඉටුකළ යුතුය.

(2) 62 වැනි අතරු වෘත්තයට යටත් කරනු ලැබූ දුන්වීමක නියමයන් එහි කාරුසීමාව තුළ ඉටුකරන්නට බැරිය කියා සිටි විටකදී නොහොත් ඉන්කිරීම පැහැර හැරිය විටකදී ප්‍රධානතමා විසින් ඒ වැඩි කරවා එසේ කරවීමෙන් දරන්නට වූ විඳම කාරුසීමා වට එන්ට නිබන් ණයක් පරිද්දෙන් අගකර ගත හැකිවන්නේය.

වැසිකිලි සෑදීම

64. (1) අසවල් ප්‍රදේශය තුළ මිනිසුන් වාසයකරන ඕනෑම දේපලක අයිතිකාරයා විසින් හෝ බදුකාරයා විසින් වැසිකිලියක් සාදා පවත්වාගෙන යායුතුයයි කියා කාරුසීමා සහාය විසින් යම් ප්‍රදේශයක සීමා නියමකර තිබෙන කවර විටකදී වුවත් ප්‍රධාන තමා විසින් එකී අයිතිකාරයා වෙත හෝ බදුකාරයා වෙත හැර කරනු ලබන ලියවිල්ලකින් වූ දුන්වීමකින් ඒ දුන්වීමේ සඳහන් කරනු ලබන වහියක හා ප්‍රමාණයක වැසිකිලියක් කාරුසීමා සහාය විසින් නිර්ණයකොට ඇති ප්‍රකාරයට වූ නියමයන්ට එකඟවද, කාණු ආදිය සාධකයකොටද, ඒ දේපලේ අසවල් සහායෙන් සාදන්නට ඕනෑයයි අභිමත වැනිය.

(2) 1 වැනි රෙද්ද යටතේ දුන්වීමක් හැර කරනු ලැබූ සෑම දේපල හිමියකු විසින් හෝ බදුකාරයකු විසින්ම තමාට ඒ දුන්වීම හැර දුන් දින සිට දවස් තිහක් ඇතුළතදී හැම අතින්ම ඒ දුන්වීමේ දක්වා ඇති නියමයන්ට එකඟව වැසිකිලියක් සෑදිය යුතුය.

65. ප්‍රධානතමා හෝ අවසර නැතුව කිසිවකු විසින් කිසිම ලිඳක සිට අඩි සියයක අඩිමිණිමගය තුළ වැසිකිලි වලක් සෑදීම හෝ නඩත්තු නිරීම නොකට යුතුයි

අත්තරයෙදුණක ලෙස නැමී තිබෙන ගස්

66. ගම් ප්‍රදේශය තුළ ගම්කිසි ගසක් හෝ ඒ ගසේ අත්තරක් හෝ ගෙඹියක් හෝ මෙතෙමේ කොටසක් ගම්කිසි ගොඩනැගිල්ලකට අලාභ හානියක් සිදුවන හැටියට හෝ සිදුවන්න පුළුවන වන හැටියට පවත්වානු නොහොත් ඒ ගොඩනැගිල්ලේ පදිංචිව සිටින අයට හෝ ගම්කිසි දේපලකට හෝ පොදු මාවතක ගමනා ගමන කෙරුණ අයගේ අරක්කාවට හෝ අනතුරු පලවියහැකි තත්වයක පවත්වානු නොහොත් ඒ ගොඩනැගිල්ලකට හෝ විසින් ඒ ගස පිහිටි ඉඩමේ පදිංචිකාරයා වෙත නොහොත් අයිතිකාරයා වෙත හැර කරනු ලබන ලියවිල්ලකින් වූ දුන්වීමකින්, ඒ දුන්වීමේ සඳහන් කරනු ලබන කාරුසීමාවක් ඇතුළතදී ඒ ගස හෝ ඒ අත්තර, ගඟඹිය හෝ ඒ ගසේ වෙනගම් කොටස බැඳ ගන්නන්ට හෝ කපා ඉවත්කර දමන්නට ඕනෑම කියා එකී අයිති කාරයාට නොහොත් පදිංචිකාරයාට නියමකළ හැකිය.

67. එබඳු දුන්වීමක් හැර කරනු ලැබූ ඒ අයිතිකාරයා විසින් හෝ හැරකාරයා විසින් එකී දුන්වීමක් කර තිබෙන නියමයන් එහි සඳහන් කාරුසීමාව ඇතුළතදී ඉටුකිරීම පැහැර හැරියෙන් ප්‍රධානතමා විසින් ලියවිල්ලකින් බලය පවරනලද යම් නිලධාරියකු නොහොත් මෙහෙකරුවකු විසින් හෝ ඒ ඉඩමට ඇතුළුවී ඒ අයිතිකාරයාගේ හෝ පදිංචිකාරයාගේ විශදමින් ඒ දුන්වීමේ ප්‍රකාර එකී ඉඩම විසින් කළයුතු වනු නැතිව කටයුත්තක් වුවද ඉටුකළ හැකිය. එසේ කිරීමෙන් දරන්නට සිදුවූ විඳම කාරුසීමා සහායට එන්ට නිබන් ණයක් පරිද්දෙන් අගකර ගත හැකිය.

මායිම් හා වැටවල්

68. ගොවිතැන් කරනු නොලැබූ සෑම ඉඩමක අයිතිකාරයා, බදුකාරයා, පදිංචිකාරයා හෝ හැරකාරයා විසින් ඒ ඉඩමේ නොහොත් කුලීරේ මායිම් පැලඳුණේ වැටවින් හෝ කාණුවලින් හෝ පොළොවේ නදින් සම්කරනලද ගල්වලින් හෝ ගම් ප්‍රදේශයේ සිරිත් පරිදි පවත්වා වෙනත් ගම් ක්‍රමයකින් හෝ සලකුණු කළ යුතුය.

69. ගොවිතැන් කරනු ලැබූ සෑම ඉඩමක අයිතිකාරයා, බදු කාරයා, පදිංචිකාරයා හෝ හැරකාරයා විසින් ඒ ඉඩමේ මායිම් දිය වැටක් බැඳ ඒ වැට මනාලෙස තබාගත යුතුයි.

70. එකිනෙකට යා ව පිහිටි ගම් ඉඩම් දෙකක් සබඳකයෙන් වුවත් ඒ ඉඩම් දෙක අතර වූ පොදු මායිම් සලකුණකොට පවත්වා ගෙන යාම හැන ඒ ඉඩම් දෙකේම අයිතිකාරයන් හෝ බදු කාරයන් හෝ පදිංචිකාරයන් හෝ හැරකාරයන් විසින් වග බලා ගත යුතුය. එහෙත් ඒ ඉඩම්වලින් එකක අයිතිකාරයා හෝ බදු කාරයා හෝ පදිංචිකාරයා හෝ හැරකාරයා විසින් අනික් ඉඩමේ ගස් කොළන් වලට හෝ වැවිලි වලට අලාභයක් සිදු නොවන ලෙස අවශ්‍ය වූ සෑම විධිවිධානයක්ම යොදා තමාගේ විශදමෙන් පොදු මායිමක් බැඳීම නිත්‍ය කුලීරයට,

71. තමාගේ විශදමෙන් මායිම් වැටක් බඳින කොයිම කෙනෙකුට වුවද ඒ මායිම් වැටේ පැලඳුණේ වල සිටිනලද ගස් වලින් උපදින දේ හුක්වීමට බලය තිබේ. තවද බහුගන්

කැමැත්ත නැතුව වෙනත් කිසිවකු විසින් එබඳු මොනම වැටක වුවද සිටිවා තිබෙන ගස්වලින් කොළ සුර දැමීම හෝ අතු කපා දැමීම හෝ නොකළ යුතුය.

72. එක් ඉඩමක අයිතිකාරයකු හෝ බදුකාරයකු හෝ පදිංචි කාරයකු හෝ හැරකාරයකු හෝ බහුගන් සේවකයන් විසින් කිසි ගම් මායිම් සලකුණක් සෑදීම අලුත් වැසියාකිරීම සඳහා ඊට උවමනාකරන උපකරණ හා මෙවලම් ඇතුළුව එකී ඉඩම එක්කම් පිරිසි අනික් ඉඩම්වලින් මනාම එකකට ඇතුල්වීම නිත්‍ය කුලීරය.

73. කිසිවකු විසින් කිසිම ඉඩමක මායිමක් ඕනෑකමින් වෙනස් කිරීම, හෝ මැකීම, හෝ අලාභ හානිකිරීම හෝ නොකළ යුතුය.

මංමාවන් හා අභිපාරවල්

74. (1) කිසිවකු විසින්—

- (a) කිසිම ගම්බද මාවතකට හෝ අභිපාරකට අනතුරු කිරීම, හානිකිරීම, අවහිරකිරීම හෝ එය බලෙන් අල්ලාගැනීම හෝ එය පාදවිලි කරනු ලැබීමට වෙනත් ක්‍රමයකින් බාධාකිරීම; හෝ
- (b) කාරුසීමා සහායේ අවහරය පිට මිස නැත්තම් කිසිම ගම්බද මාවතක් හෝ අභිපාරක් වෙත අහකට හැරවීම; හෝ නොකළ යුතුය.

(2) මේ අතරු වෘත්තයට සඳහා “ගම්බද මාවතක් හෝ අභි පාරක්” යන්නට සාදාගෙන යනු ලබන ගම්බද මාවතක් හෝ අභි පාරක්ද ඇතුළත්ය.

75. (1) කුලීරු මැදින් වැටිතිබෙන ගම්බද අභිපාරක් සිරිත් පරිදි එහි නිසි පළල් ප්‍රමාණය ඇතිව මැනවින් පාලනයකිරීම ඒ ඒ කුලීරු හිමියන්ගේ හා කොමිෂන්ගේ යුතුකමය.

(2) සිරිත් පරිදි ගම්බද අභිපාරකට වුවමනා කරමින් පළල් ප්‍රමාණය අඩුවන ලෙස කිසිවකු විසින් කුලීරයක් මැදින් මැරී ඇති අභිපාරක් කැපීම හෝ බලෙන් අල්ලා අවහිර කිරීම හෝ නොකළ යුතුය.

76. මැදින් වැටුණා වූ කිසියම් ගම්බද මාවතක් හෝ අභිපාරක් ඇති කිසියම් කුලීරු යාසක් අස්වද්ද නිබන් කළහි, ප්‍රධානතමා ගෙන් කලින් ලබාගත් අවසරයක් ඇතුළුව එකුමා විසින් නියම කරනු ලබන ගම් ගම් කොන්දේසිවලට හා නියමයන්ට යටත්වද ඒ ගොවිතැන්කර තිබෙන කාරුසීමා ඇතුළතදී ඒ කුලීරුවලට ගමන් ඇතුල්වීම වැලැක්වීම සඳහා එකී මාවත හෝ අභිපාර හරහා සුදුසු කඩුල්ලක් සෑදීමට ඒ කුලීරුගේ වගකාර තිබෙන ගොවීන්ට අයිතිවාසිකම් තිබේ.

77. (1) ගම්කිසි ගම්බද මාවතක් හෝ අභිපාරක් සෑදීමේ හෝ අලුත් වැසියාකිරීමේ වැඩක් අරඹනකර තිබෙන විට අරඹනලද අක් නියුත්කිරීමෙන් හෝ වෙනත් ක්‍රමයකින් හෝ අඩුගණනේ තුන් දවසක්වත් කල්කියා දැනුම්දීමෙන් පසු ඒ කටයුතු සඳහා වුවමනා කරන කරමින් කාරුසීමා තුළ මහාපනායා විසින් එකී මාවත හෝ අභිපාර පාවිච්චිකරනු ලැබීම තහනම්කිරීමට ප්‍රධානතමාට බලය තිබේ.

(2) කාරුසීමා සහාය විසින් ඒ සඳහා සම්මත කරගනු ලැබූ යෝජනාවක් කිසියම් ගම්බද මාවතක් හෝ අභිපාරක මනාම වර්ගයක හෝ පවත්වාගෙන යාමට රචනාගත ගම්නාගමනය සීමා කිරීම හෝ නතරකිරීම නිත්‍ය කුලීරු වන්නේය.

(3) ගම්බද මාවතක් නොහොත් අභිපාරක් සබඳකයෙන් (2) වැනි රෙද්ද යටතේ සීමාකිරීමක් නොහොත් නතරකිරීමක් පණවා තිබෙන විට, ප්‍රධානතමා විසින් ඒ සීමාකිරීම නොහොත් තහනම්කිරීම දක්වන දුන්වීම ඉංග්‍රීසි, සිංහල හා දෙමළ භාෂා වලින් පිළියෙල කරවා ඒ මාවත නොහොත් අභිපාර පවත්ගන්නා සහායෙන්, අවසන්වන සහායෙන් වෙනත් ගම් මාවතක් නොහොත් අභිපාරක් හා සබඳකවන සහායෙන් කාටත් පෙනෙන තැනක ප්‍රදේශිතකර විය යුතුය.

(4) කිසිවකු විසින් (3) වැනි රෙද්ද යටතේ ප්‍රදේශිතකර තිබෙන ගම් දුන්වීමක නියමයන් ඉටුකිරීම පැහැර හැරිය යුතු නැත.

78. ඒ සඳහා ප්‍රධානතමා විසින් ලියවිල්ලකින් බලය පවරන ලද මනාම කෙනෙකු විසින්—

- (1) සාදා තිබෙනවා වූ නොහොත් සෑදීමට අරඹුණකොට ඉක්මනින් ගම්කිසි ගම්බද මාවතක් හෝ අභිපාරක් යාව නොහොත් ඒ අහල පිහිටි මනාම ඉඩමක් වූ වුවනා කරන සියලුම වැඩකාරයින්, රචනාගත, සතුන් හා උපකරණ ඇතිව උදේ 7 වත් සවස 5 වත් අතර කාලය තුළ ඒ මාවත හෝ අභිපාර සබඳකයෙන් වූ ගම්නාගමනය ගත් නිරීක්ෂණ ඇතුළුවීමද;
- (2) ඒ කමාතය කරන සහායෙන් ඉවත්කිරීමට වුවමනා පස්, කුණකසල හෝ ද්‍රව්‍ය සාදා තිබෙන්නාවූ නොහොත් සෑදීමට අරඹුණකොට ඇත්තාවූ ගම්බද මාවතක් හෝ අභිපාරක් යාව හෝ ලංගම් පිහිටි මනාම ඉඩමකට විසිකිරීමද;

(3) සාදා නිවෙත නොහොත් සෑදීමට අරමුණකොට නිවෙත යම් කිසි ගම්බද මාවතක් හෝ ආභිපාරක් සවබැසියෙන් වූ යම් කම්පනායකක් කරගෙන යන කාලය තුළදී ඒ කම්පනායක කරගෙන යෑම සඳහා එකී මාවතක් හෝ ආභිපාර අතළු ඇති ඉඩම හරහා කිසියම් තාවකාලික පාරක් සෑදීමද;

(4) යම්කිසි ගම්බද මාවතක් හෝ ආභිපාරක් ආරක්ෂා කිරීම පිණිස, වැඩිදියුණු කිරීම පිණිස, අලුත් වැඩිපා කිරීම පිණිස, හෝ සෑදීම පිණිස, යම්කිසි කාණු, දිග අතලු, හෝ බෝක්කා සෑදීමක්, අලුත් වැඩිපා කිරීමක් හෝ ශුචි කිරීමක් අවශ්‍ය වන්නේ නම් එසේ කිරීමට ඕනෑම ඉඩමකට ඇතුළු වීමද;

නීත්‍යානුකූල වන්නේය.

එහෙත්: (a) (2) ඡේදයේ සඳහන් කරන ලද පස්, කුණකසල හෝ වෙනත් ද්‍රව්‍ය නිසි කාලයක් ඇතුළතදී ඉවත්කර දැමිය යුතුයි.

(b) (3) ඡේදයේ සඳහන් කරන ලද තාවකාලික පාර යම් කිසි ගොඩනැගිල්ලක් නිවෙත ඉඩමකට හෝ කොටුකර නිවෙත ඉඩමකට හෝ මිදුලකට උඩින් ගෙන යා යුතු නොවන්නේය.

වෙළඳුම්පලවල් හා කඩපලවල්

79. ඕනෑම ගම්බද වෙළඳුම්පලක සිට හැතැප්වන අඩි විස්තරයක කවයක් ඇතුළත වූ ප්‍රදේශය ඒ වෙළඳුම්පලට අයිති වූ ප්‍රදේශය බව මෙයින් ප්‍රකාශ කරනු ලැබේ.

80. ඕනෑම ගම්බද වෙළඳුම්පලකට අයිති වූ ප්‍රදේශය ඇතුළත ඒ වෙළඳුම්පල විවෘතව පවත්නා කිසිම දවසක ඒ ගම්බද වෙළඳුම්පලේ තබා ගිය වෙන කිසිම ස්ථානයක තබා කිසිවකු විසින් කිසියම් ඵලවලු, පලතුරු, මාළු, මස් හෝ වෙනත් හානි වන සහාර ද්‍රව්‍ය විකිණීම හෝ විකිණීමට තැබීම හෝ විකිණීමට ඉදිරිපත් කිරීම හෝ නොකළ යුතුයි.

එහෙත් මේ අතුරු ව්‍යවස්ථාවේ ඉහත සඳහන් විධිවිධාන—

- (a) නිතම වශයෙන් වෙළඳුම් කිරීම පිණිස සිරි ස්ථානයක් නොමැති වූ හෝ ඒ සඳහා මහපාරවල් අයිතේ හෝ වෙනත් පොදු ස්ථානවල සිරි ස්ථාන පිහිටුවා ගෙන නොමැති වූ හෝ ඇවිදීමට බඩු විකුණන වෙළඳුන් විසින් ඵලවලු හෝ පලතුරු විකිණීම;
- (b) බත් කඩයක හෝ තේ හෝ කෝපි කඩයක බලපත්‍රකාරයා විසින් ඒ කඩේ ඇතුළත අනුභව කිරීම සඳහා ඉදිරිව කෙසෙල්ගෙඩි හෝ වෙනත් පලතුරු විකිණීම;
- (c) කිසිවකු විසින් කුරුම්බා විකිණීම;

යන මේ වෙළඳුම්පලට සවබැසියම්කම නැත.

81. කාණි සභාව විසින් අනුමත කරන ලද සතියේ යම් යම් දවස්වල පෙරවරු 6 සිට පස්වරු 6 දක්වා සෑම ගම්බද වෙළඳුම් පලක්ම විවෘතකර භාගිය යුතුයි.

82. කිසියම් ද්‍රව්‍යයක් හෝ ද්‍රව්‍ය වර්ගයක් වෙළඳුම් කිරීම පිණිස පමණක් කියා කාණි සභාව විසින් ගම්බද වෙළඳුම්පලක කිසියම් කොටසක් වෙන්කර නිවෙත කල්හි කිසිවකු විසින්—

- (a) එසේ වෙන්කරන ලද කොටසේ තබා ගිය ඒ වෙළඳුම්පලේ හෝ කඩපලේ වෙන කිසිම ස්ථානයක තබා එබඳු ද්‍රව්‍යයක් හෝ එබඳු ද්‍රව්‍ය වර්ගයක් විකිණීම හෝ විකිණීමට තැබීම; හෝ
- (b) එසේ වෙන්කරන ලද කොටසේ තබා වෙනත් ද්‍රව්‍යයක් හෝ වෙනත් ද්‍රව්‍ය වර්ගයක් විකිණීම හෝ විකිණීමට තැබීම; හෝ

නොකළ යුතුයි.

83. කිසියම් ගම්බද වෙළඳුම්පලක කිසියම් කඩබක්කියක්, බංකුවක්, හෝ වෙනත් ස්ථානයක් පාවිච්චි කිරීම සවබැසියෙන් පහත දක්වන ගණන් අනුව ගාස්තුවක් අයකළ යුතුයි:—

දවසකට යන කඩබක්කි—හතරැස් අඩි 100කට වැඩි නොවූ බක්කියකට	50යි.
ඊට වැඩිවන සෑම හතරැස් අඩියකටම	1යි.
එලිමහන් ස්ථාන—එලිමහනේ හතරැස් සාරයකට වැඩි නොවන බිම් ප්‍රමාණයකට	5යි.

84. (1) ඒ සඳහා ප්‍රධාන කුමා විසින් හෝ ඔහුගේ බලය යටතේ හෝ නිකුත් කරනු ලැබූ බලපත්‍රයක් ඇතුළු හා එබඳු බලපත්‍රයක කොන්දේසිවලට හා නියමයන්ට එකඟව මිස කිසිවකු විසින් ගම්බද වෙළඳුම්පලක හෝ කඩපලක කිසිම කඩබක්කියක්, බංකුවක් හෝ වෙනත් ස්ථානයක් පාවිච්චි නොකළ යුතුයි. එබඳු සෑම බලපත්‍රයක්ම එහි සඳහන් කර නිවෙත දිනයට අවසාන වන්නේය.

(2) එබඳු සෑම බලපත්‍රයක්ම එහි සඳහන් දිනයට අවසාන වන්නේය.

85. 83 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ ගෙවිය යුතු වූ ආභු ප්‍රධාන කුමාට හෝ ප්‍රධාන කුමා විසින් බලය පවරනු ලැබූ මෙතන් කොනෙකුට ගෙවිය යුතු වූ හැර නාමාගෙන් ලැබිය යුතු ආභු ව ගෙවන තුරු 84 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ කිසිවකුට බල පත්‍රයක් නිකුත් නොකළ යුතුයි.

86. ඒ ඒ වෙළඳුම්පල පාවිච්චි කිරීම හා ප්‍රයෝජනයට ගැනීම සවබැසියෙන් අයකළ හැකි වූ ආභු දක්වන දැන්වීමක් ඉංග්‍රීසි, සිංහල හා දෙමළ යන භාෂාවලින් පිළියෙළ කොට ප්‍රධාන කුමා විසින් එක් එක් ගම්බද වෙළඳුම්පලේ හෝ කඩපලේ සියලු දෙනාටම පෙනෙන ස්ථානයක එල්ලා තැබීමට සැලැස්විය යුතු වූ හැර ඒ දැන්වීමේ නියම කරන ලද ගණන්වලට වැඩි වූ මොනම ගාස්තුවක්වත් කිසිවකු විසින් ඉල්ලීම හෝ භාරගැනීම ගනු නොලැබිය යුතුයි.

87. සෞඛ්‍ය පිලිබද වෛද්‍ය නිලධාරීන්ගේ සමය සාකච්ඡා කොට කිසියම් විශේෂ ආහාර ද්‍රව්‍යයක් මහජනයාගේ පාවිච්චියට හෝ අනුභවයට අහඹුයෙදිය යුතු හෝ පිඩාදායක කිසි කාණි සභාව විසින් ඒත්තුගෙන තිබෙන කවර විටෙකදී වූවත් අණ බෙර ගැස්වීමෙන් හෝ වෙනත් සෑහෙන විධියකින් හෝ දුඹුම් දීමෙන් පසු කාණි සභාවට සුදුසුයයි හැඟෙන්නා වූ කාලපරිච්ඡේද යකට ඕනෑම ගම්බද වෙළඳුම්පලකට හෝ කඩපලකට එකී ආහාර ද්‍රව්‍යය ගෙන ඊම හෝ එහි තබා විකිණීම හෝ තහනම් කිරීමට කාණි සභාවට නීතිප්‍රකාර බලය තිබේ.

88. කිසියම් ගම්බද වෙළඳුම්පලක් හෝ කඩපලක් ඇතුළත කිසිවකු විසින්—

- (a) බලපත්‍ර ලත් මස් මඩුවකදී හෝ ගම් මස් මඩුවකදී හැර වෙනත් මොනම ස්ථානයකදීවත් මරණු ලැබූ කිසිම සහෙකුගේ මළකුණක් හෝ මස්; හා
- (b) කාණි සභාව විසින් හෝ කාණි සභාව විසින් සමපාදනය කරන ලද කිසියම් අතුරු ව්‍යවස්ථාව යටතේ විකිණීම හෝ කඩාගැනීම තහනම් කරන ලද කිසිම ද්‍රව්‍යයක්; වෙළඳුම් කිරීම හෝ වෙළඳුම් පිණිස තබාගැනීම නොකළ යුතුයි.

එහෙත් අයිස් දමා ගිනකරන ලද මස්, දඩමස් හෝ අලුත් මාර් විකිණීම පිලිබදව මේ අතුරු ව්‍යවස්ථාවේ ඉහත සඳහන් නියමයන් සවබැසිය නොවේ.

89. බෝවෙන රෝගයකින්, ව්‍යංගන රෝගයකින් හෝ සමේ රෝගයකින් පෙළෙන්නා වූ හෝ ලුගදී පෙර්නා වූ හෝ එබඳු රෝගයකින් පෙර්නා කෙනෙකුට ලුගදී සාන්තකිරීමේ යෙදී සිටියා වූ කිසිම කෙනෙකු විසින් එකී රෝගය බෝවීමට හා රෝග බීජයන් මෝරණු ලැබීමට ගතවන කාලසීමාවන් පසුවන තෙක්, ගම්බද වෙළඳුම්පලක හෝ කඩපලක කඩබක්කියක්, හෝ බංකුවක් හෝ වෙනත් ස්ථානයක් පාවිච්චි කිරීම නොගොත් එහි නතරවීම හෝ එහි මොනම ද්‍රව්‍යයක්වත් විකිණීම සඳහා තැබීම හෝ නොකළ යුතුයි.

90. ගම් කිසිම වෙළඳුම්පලක් පාවිච්චි කරන හෝ එහි නතරවී සිටින කිසිවකු විසින්—

- (1) ඒ වෙළඳුම්පල තුළ හෝ එහි අවට නොහික්වූ කුණු විධියකට හැසිරීම හෝ කරදරයකට හේතුවන මොනම දේයක් කිරීම; හෝ
- (2) ඒ වෙළඳුම්පල ඇතුළත කෘමි බිම් ඉවීමේ කටයුතු කිරීම හෝ
- (3) කමා ගැන හරිහැරි සතුටුදායක විභවයක් දිය නොහැකිව සවස 6 ව වෙළඳුම් කිරීම පිලිබද කටයුතු අවසාන කරනු ලැබූවාට පසු ඒ වෙළඳුම්පලේ නතරවී සිටීම හෝ එහි නිකරුණේ ඇවිදීම; හෝ
- (4) ඒ කඩපලේ හෝ එහි අවට ඇති කාණි සභාව සහකා වූ ගොඩනැගිල්ලක, කඩකාමරවල හෝ ලාම්පුවල කිසිම කොටසකට හෝ වෙනසම් දේපලකට හෝ අලාභයක් කිරීම හෝ කිසියම් පලද්දක් කිරීම හෝ ඒ වෙළඳුම්පලේ නිවෙත වතුර හරක් කිරීම හෝ අපිරිසිදු කිරීම; හෝ
- (5) ඒ වෙළඳුම්පලට අයිති ගොඩනැගිල්ලක භූමිභාගයේ කොටසක් කොඩි විදියකින්වත් පොදු කිරීම හෝ එහි කලක් පවතින ලෙස පැලැල්ලක් වැටක් හෝ මේන: යම් දේයක් සෑදීම; හෝ
- (6) ප්‍රධාන කුමාගේ විශේෂ අවසරයක් නොමැතිව සවස 6 සිට උදේ 6 දක්වා කාලය තුළදී ඒ කඩපල ඇතුළත කිසිම බඩු මඩුවක් තැබීම; හෝ
- (7) එහි වෙළඳුම් පිණිස ප්‍රදේශයක කරනු ලබන පලතුරු, එලවලු, මස්, දඩමස්, මාර් හෝ වෙනත් ආහාර වර්ග අපිරිසිදු වූ හෝ සෞඛ්‍ය සම්පන්න නොවූ කිසිම ස්ථානයක තැබීම; හෝ
- (8) පිරිසිදු ලෙසටත්, මැස්සන්ට පැමිණිය නොහැකි ලෙසටත් පිලියෙළ කරන ලද පෙට්ටිවල තබා ගිය පිසියු ලැබූ හෝ නොලැබූ කිසිම ආහාර ද්‍රව්‍යයක් වෙළඳුම් පිණිස තැබීම;

නොකළ යුතුයි.

91. ගම්බද වෙළඳුම්පලය හෝ කඩපලක ඕනෑම කඩබස්කි
යක් පාවිච්චිකරන හෝ එහි නතරවී සිටින සෑම අයකු විසින්ම ඒ
කඩබස්කි කුලු හෝ ඒ අසල හොඳින් වැසෙන පිටතක් හෝ
වැස්මක් ඇතිවූද මැස්සක්ට ඇතුල්විය නොහැකිවූද හාජනයක්
කඩා ඒ හාජනයට සියලුම කුණුරෙහි අදිය එහි දැමිය යුතුයි.

92. කිසිම ගම්බද වෙළඳුම්පලය හෝ කඩපලක භූමිභාග
යෙහි කිසිවකු විසින් දුඹුලි හෝ කුණුරෙහි, කිසියම් සහකුගේ
ඇවිට හෝ ගම්, හෝ මහාජන සංඛාරයට හානිවිය හැකිවූ හෝ
අප්‍රියවිය හැකිවූ වෙනත් කිසිම ද්‍රව්‍යයක් විසිකර නොදැමිය යුතුයි.

93. ගම්බද වෙළඳුම්පලයේ හාජන අගට හෝ ගම්බද
වෙළඳුම්පලය කටයුතු බලාකරවීමට හෝ එහි ගාස්තු හා කුලී
ගෙයින්මට හෝ එහි සාධක අරක්කා කොට එය ශුඛපවිත්‍රව තබා
ඇතිවීමට හෝ කාන්ත සහාය විසින් පත්කරනලද වෙනත් අයකුට
නීතිප්‍රකාර තම රජකාරිය දැඩ කිරීමේදී කිසිවකු විසින් ඊට
බාධාවක් හෝ විරුධකමක් නොපෑ යුතුයි.

94. රථවාහනයක් පදවන්නකු විසින් ඒ රථවාහනය ගම්බද
වෙළඳුම්පලයට අයිති භූමිභාගය ඇතුළත හෝ එය අයිතේ
රථවාහනයෙන් බඩු මුදාමට හෝ ඊට බඩු පැටවීමට වුවමනාවට
වඩා දීඝිකාරයක් නවත්වා නොතැබිය යුතුයි.

95. ගම්බද වෙළඳුම්පලයේ නාවකාලික වශයෙන් ව්‍යාදුම්ම
ගැන අණබෙර ගැස්වීමෙන් හෝ තමාට සුදුසු යයි හැඟෙන
වෙනත් ප්‍රකාරයකින් ගස් ප්‍රධානතමා විසින් කල් ඇතුළු දුනුම
දිය යුතුයි.

පුද්ගලික වෙළඳුම්පලවල් හා කඩපලවල්

96. ගම්බස් (ප්‍රසිධ) වෙළඳුම්පලයට අයිතිවූ ප්‍රදේශයක්
ඇතුළත කිසිම පුද්ගලික වෙළඳුම්පලයක් හෝ කඩපලයක් පිහිටුවීම
හෝ පවත්වාගෙන යාම නොකළ යුතුයි.

97. (1) ඒ සඳහා ප්‍රධානතමා විසින් නිකුත්කරනලද බලපත්‍ර
යක් පිටමිස නැත්නම් (ප්‍රසිධ වෙළඳුම්පලයට අයිතිවූ ප්‍රදේශයකින්
බාහිරවූ) වෙනත් මොනව ප්‍රදේශයක්වත් ඇතුළත කිසිම පුද්ගලික
වෙළඳුම්පලයක් හෝ කඩපලයක් පිහිටුවීම හෝ පවත්වා ගෙනයාම
හෝ නොකළ යුතුයි.

(2) 1 වැනි ඡේදය යටතේ නිකුත්කරනු ලබන සෑම බල
පත්‍රයක්ම—

- (a) සාමාන්‍යයෙන් මිට යාකොට ඇති පෝර්මයේ ප්‍රකාරයට
විය යුතුයි;
- (b) එහි දක්වෙන රකාන්දේසිවලට යටත්විය යුතුයි;
- (c) එය නිකුත්කරනලද අවුරුද්දේ දෙසැම්බර් මස නිස්එක්
වැනිදාට ඉවසාන විය යුතුයි.

(3) 1 වැනි ඡේදය යටතේ නිකුත්කරනු ලබන එක් එක් බල
පත්‍රය වෙනුවෙන්වූ ගාස්තුව රුපියල් පණහකි.

(4) 1 වැනි ඡේදය යටතේ බලපත්‍රයක් නිකුත්කරනු ලැබූ
කිසිවකු විසින් එහි සඳහන් මොනම කොන්දේසියක්වත් කඩ
නොකළ යුතුයි.

98. පුද්ගලික වෙළඳුම්පලයක් හෝ කඩපලයක් පිහිටුවීමට
බලාපොරොත්තුවන භූමිභාගය සංඛාරය පිලිබද වෛද්‍ය නිර්ධාරී
තුමා විසින් අනුමතකරනු ලබනතුරු එහි පුද්ගලික වෙළඳුම්
පලයක් හෝ කඩපලයක් පිහිටුවීමට හෝ පවත්වාගෙන යාමට බල
පත්‍රයක් ලැබීමට කිසිවකුට අයිතිවිය නොහැකි නැත.

99. පුද්ගලික වෙළඳුම්පලවල් හා කඩපලවල් පිලිබදව මේ
අතුරු ව්‍යවස්ථාවලින් යම් අතුරු ව්‍යවස්ථාවක් කඩකිරීම නිසා,
ගම්බද උසාවියකින් බලපත්‍රකාරයකු දෙමෙහි වරට හෝ ඊට
අනතුරුව වරදකාරයකු කොට විශිෂ්ටකරනු ලැබූවිට 97 වැනි
අතුරු ව්‍යවස්ථාව යටතේ නිකුත්කරනලද බලපත්‍රයද ඒ උසාවිය
මගින් අවලංගු කළ හැකියි. එසේ අවලංගුකිරීම හේතුවකොට
ගෙන ඒ බලපත්‍රකාරයාට අලාභය අසකරගැනීමට අයිතිවිය
කමක් නැත්තේය.

100. ගම්බද උසාවියකින් කලින් අවලංගුකරනු ලැබූ බලපත්‍ර
යක් ඇති කිසිවකුට ප්‍රධානතමා විසින් 97 වැනි අතුරු ව්‍යවස්ථාව
යටතේ නැවත බලපත්‍රයක් නිකුත්කිරීම ප්‍රතික්‍ෂේප කළ හැකියි.

101. සුදුසු සෑම කල්කිම ප්‍රධානතමා විසින් හෝ සංඛාරය
පිලිබද වෛද්‍ය නිර්ධාරී විසින් හෝ සංඛාර පරීක්ෂකතුමා
විසින් හෝ ප්‍රධානතමාගෙන් ලියවිල්ලකින් බලපත්‍ර ලත් වෙනත්
ඕනෑම කෙනෙකු විසින් ඕනෑම වෙළඳුම්පලයට හෝ කඩපලයට
ඇතුල් වී වෙළඳුම්පලයට කඩපල හෝ එහි වෙළඳුමට තබා
නියමිත නොහොත් ප්‍රදේශයකර තිබෙන ඕනෑම අතරු ද්‍රව්‍යයක්
පරීක්ෂාකිරීම නිසා සුදුසු වන්නේය. තවද මේ අතුරු ව්‍යවස්ථාව
යටතේ තම රජකාරිය ඉටුකිරීමේදී ප්‍රමාදයක් නවර නිර්ධාරී
යකුටවත් කිසිවකු විසින් බාධාකිරීම හෝ විරුධකමක් පෑම හෝ
නොකළ යුතුයි.

මත්පැන් වෙළඳුම

102. කිසිවකු විසින් කිසිම මත් බීම වර්ගයක් හෝ අසවයක්
හෝ කාල වර්ගයේ යම්කිසි ගසකින් ගන්නාලද රු හෝ පැසවන
ලද උක් සුළ අවුරුදු දහසයෙන් අඩු කිසිම පිරිමි ළමයෙකුට හෝ
කිසිම ක්‍රියාකාරී හෝ විනෝදය යුතු නැත.

103. (1) රු ලබාගැනීමට පිණිස මදිනු ලබන ගස් අයිතියට හෝ
බද්දට ගන්නාවූ සෑම කෙනෙකු විසින්ම, ඒ ගස් අතුරු ඇදීම
සඳහා පටට ගස්නිමක්වූද, ගසපත්වූද, වෙන් වෙන් වශයෙන්
බිඳින ලද්දවූ, කම් පොටවල් සහකාර නොහුමු ගණනක් හා
අනව ගස්නිමක්වූද, ගසපත්වූද, වෙන් වෙන් වශයෙන් බිඳින
ලද්දවූද, කම් පොටවල්, තුනකට නොහුමු ගණනක්ද පාවිච්චි
කළ යුතුයි.

(2) එහි අයිතිකාරයා විසින් හොහොත් බදුකාරයා විසින්
ඒ කාරණය සඳහා පාවිච්චිකරන එක් එක් කම් සලකුණටවල්
සහකාර නොහුමු ගණනකින් යුක්තවිය යුතුය. තවද, එහි
අයිතිකාරයා විසින් නොහොත් බදුකාරයා විසින් සෑම තුන්මාස
යක් අවසානයේදීම ඒ එක් එක් කම් සලකුණට අලුත් කම් සහ
බැගින් යෙදිය යුතුයි.

104. රු ලබාගැනීමට මදිනු ලබන සෑම කිතුල්ගසක
නොහොත් පොල්ගසක අයිතිකාරයා නොහොත් බදුකාරයා
විසින් එහිදී ගසකට තැනීම පිණිස පාවිච්චිකරන ගැරලිය
ගාරමාසයකට වැඩිනොවූ කාලයක් අතරතුරදී අලුත්වැඩියා
කරවිය යුතුයි.

105. රු ලබාගැනීමට සේ මදින ඕනෑම මත්තකට ඕනෑම
වේලාවක ඇතුල්වී අතුරු ඇද තිබෙන කම්, හා ඒ සඳහා
පාවිච්චිකරන වෙනත් උපකරණ පරීක්ෂාකර බැලීමට ප්‍රධාන
තුමාට හෝ ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් බලපත්‍ර ලත් ඕනෑම
කෙනෙකුට නීතිප්‍රකාර බලය ඇත්තේය.

දඩාවෙන් ගත ගවයන්

106. සියලුම ගව හිමියන් විසින් තම ගවයන් රු කාලයේදී
බැඳ හෝ කොටුකර හෝ තබාගත යුතුයි. දිවාකාලයේදී බඩුන්
බැඳ හෝ කොටුකර හෝ දිගේලිකොට තැබිය යුතුයි. කොටු
කරනු ලැබූ හෝ දිගේලිකරනු ලැබූ නිවෙහි නම් රෝදු සතුන්ගේ
බිඳිල්ල හරහා පොල්ලක් බැඳ හෝ බඩුන් දෙන්නා බැසින් ඇඳ
හෝ තබාගත යුතුයි.

107. ගම් ගම් ගවයන් දඩාවෙන් ගොස් තිබේ යයි විශ්වාසකරනු
ලබන්නේ නම් ඒ ගම් හිමියන් විසින් ඒ වග වහාම ගම්
මූලාදානියට හෝ ප්‍රධානතුමාට හෝ දුනුමදීය යුතුයි.

ගවයන්, එලුවන් හා උරන් ගාල්කිරීම හා බැඳ කැබීම

108. ගම් දේපලක පදිංචිකාරයා විසින්, මිනිසුන් විභන
ගෙයක සිට අභි පණහක් හෝ ඊට වැඩි ගණනක් හෝ ඇතින්
පිහිටි කොටුවක දමා මිස නැත්නම් කිසිම ගවයකු, එලුවකු හෝ
උරකු තබාගොනගත යුතුයි.

109. ගම් දේපලක පදිංචිකාරයා විසින් ගම් ප්‍රදේශය ඇතුළත
ව්‍යසකරන ගම් කිසිවකුට හෝ යම්කිසි ප්‍රසිධ පාරක් පාවිච්චි
කරන ගම් කිසිවකුට හෝ කන්දෙස්සිරියාවක් ඇතිවන
පරිද්දෙන් ගවයන්, එලුවන් හෝ උරන් සඳහා කිසිම කොටුවක්
තබාගත යුතු නැත.

110. ගම්කිසි ගවයන්, එලුවන් හෝ උරන් තබාගෙන ඇති
ගම් දේපලක නොහොත් ගොඩනැගිල්ලක පදිංචිකාරයා විසින්
යම්කිසිකාරක ගම් ගම් අතර කාලවේලාවල් තුළ ඒ දේපලේ
නොහොත් ගොඩනැගිල්ලේ සෑම කොටසක්ම හොඳට ශුඛ
පවිත්‍රව තබාගැනීමට සැලැස්විය යුතුයි.

111. ගම්කිසි ගවයන්, එලුවන් හෝ උරන් තබාගෙන ඇති
ගම් දේපලක නොහොත් ගොඩනැගිල්ලක පදිංචිකාරකාරයා
විසින් සෑම සුදුසු වේලාවලදීම ඒ දේපල නොහොත් ගොඩනැගිල්ල
පරීක්ෂාකර බැලීම සඳහා ප්‍රධානතුමාට හෝ එතුමාගෙන් විධිවිදි
ප්‍රකාර බලපත්‍ර ලත් ඕනෑම නිර්ධාරීයකුට හෝ නිදහසේ ඇතුල්
වීමට ඉඩදිය යුතුයි.

මස්කඩ

112. ගම් මස් කඩයක් පවත්වාගෙනයාමට බලාපොරොත්තුව
න ස්ථානය හා කබේ බඩුබාගිරිදිය පහත දැක්වෙන නියමයන්ට
එකඟව පවත්වන්නේ නම් මිස නැත්නම් කිසිවකුට ඒ සඳහා
බලපත්‍රයක් ලැබීමට අයිතිවිය නොහැකි නැත; එනම්:—

(1) ඒ ස්ථානය මනාකැමිකමක් හොඳට ව්‍යායුග්‍ර හා හොඳට
ආලෝකය ඇතුළත් කිරිය යුතුයි. තවද එහි සෑම කාමරයකම,
විවෘත කළුවට එක් එක් කාමරයේ මතුපිට සිහි දුමාණයෙන්
පහළොහෙන් එක පංගුවකට අඩුගොවන වඩිප්‍රමාණයක් ඇති
විවෘත කළුගැබි ජනෙල් සපයා තිබිය යුතුයි.

(2) සෑම කාමරයකම බිත්ති එහි සෑම තැනම අභිභවයට අඩු නොවන තරම් උස ඇතිව තබාදීමට, ගල් හෝ කඩුක්වල්වලින් සාදා තිබිය යුතුයි. එවායේ ඇතුළු පැති හුණු බඳුමෙන් කපලාදා කොට සුදු හුණු සා තිබිය යුතුයි. එකී එක් එක් බිත්තියේ ඇතුළු පැත්තේ මතුපිට පොළොවේ සිට අඩි හතරක් උසට සිමෙන්තියෙන් කපලාදා කොට හෝ විදුරු ගබොල් අල්ලා හෝ තිබිය යුතුයි.

(3) සියලුම වහල් පල පොළොවේ සිට අඩු ගණනේ අඩි හයක්වත් උසවිය යුතුයි.

(4) වහල ගමිකිසි කල් පවතින ද්‍රව්‍යයකින් සාදා තිබිය යුතුයි.

(5) ලියෙන් සාදා තිබෙන සියලුම කොටස්වල තෙල් සායම් හෝ සුදු හුණු හෝ හා තිබිය යුතුයි.

(6) බිම හැමතැනම සිමෙන්ති දමා තිබිය යුතුයි.

(7) එහි වතුර බැසයාම සඳහා සෑහෙන තරම් කාණු ආදිය සපයා තිබිය යුතුයි.

(8) ඒ කඩ බිත්ති හා බිම යුධපවිත්‍රකිරීමේ කටයුතු සඳහා එහි තිබෙන මෙහ සා සියර්ම ලී බිඳු එහා මෙහා ගෙන යා හැකි ඒවා තිබිය යුතුයි.

(9) මස් කඩා තිබෙන සෑම මේසයකම මතුපිට තුන්තනාගම් වලින් හෝ දිය සිරුම් රඳා නොපවත්නා වෙනත් ද්‍රව්‍යයකින් හෝ ආවරණයකොට තිබිය යුතුයි.

(10) ඒ ස්භාවයේ සෛවණ ප්‍රතිපත්ති පිට සාදනලද කුණු බාල්දියක්ද අඩුගණනේ එක පඬික්කමක්ද, ප්‍රමාණවත් වැසිකිලි පහසුකම්ද සපයා තිබිය යුතුයි.

(11) ඒ ස්භාවය ගමිකිසි වැසිකිලියක සිට අගුවිවලක සිට පෝරගොබක සිට හෝ අනාවරණ කාණුවක සිට අඩුගණනේ අඩි පණහක්වත් ඇතිව පිහිටා තිබිය යුතුයි.

(12) ඒ ස්භාවය ඇතුළත හෝ ඒට එක එල්ලේම සටබන්වන පරිද්දෙන් හෝ කිසිම අගුවිවලක්, වැසිකිලියක් හෝ අගුවිවලක් පිහිටා තිබිය යුතු නැත.

113. මස් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ ස්භාවයෙන් පිටත කාටත් පෙරෙණ නැතක තමාගේ නම හා "Licensed Meat Stall" (බලපත්‍රලත් මස් කඩය) යන වචන පැහැදිලි ලෙස ඉංග්‍රීසි, සිංහල හා දෙමළ යන භාෂාවලින් ලියනලද ලාල්ලක් එල්ලා තබාගත යුතුයි.

114. මස් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම මස්කඩ සම්බන්ධව මේ අතර ව්‍යවස්ථාවල ඉංග්‍රීසි, සිංහල හා දෙමළ පිටපතක් රඹුකරවා ඒ ස්භාවයේ කාටත් පෙරෙන කැනක එල්ලා තැබීමට සැලැස්විය යුතුයි. තවද බහු විසින් සියලු වේලාවලදී පරික්ෂා කර බැලීමට හැකිවන පරිද්දෙන් මස් විකුණන අයද ඇතුළු එහි රක්ෂාවේ නියුක්ත සියලු අගනේ නම හා බඩුත්ව ලියුම් ලැබෙන පිලිවෙලටද දක්වන ලැයිස්තුවක්ද ඒ ස්භාවයේ තබාගත යුතුයි.

115. අඩු ගණනේ අඩුරුද්දකට ගතර මනාවක්වත් මාර්තු, ජූනි, සැප්තැම්බර් හා දෙසැම්බර් යන මාසවලදී සහ ප්‍රධානතමා විසින් ලියවිල්ලකින් කියමකරනු ලබන වෙනත් යම් යම් කාල වලදී මස් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම මස් කඩයේ කොටසක් කොට ඇති සෑම කාමරයකම බිත්තිවල විදුරු ගබොල් අල්ලා නොහොත් සිමෙන්තියෙන් කපලාදා කරනු ලැබූ යම් යම් කොටස් හැර අවශේෂ කොමස්වල හා එහි තිබෙන සියලුම ලී වැඩවල සුදු හුණු සෑමවලදී, ඒ ලී වැඩවල තෙල් සායම් හා තිබෙන නම එකී මනාවක්වලදී සටබන් හා උණුවනුයේන් සේදීමටද සැලැස්විය යුතුයි.

116. මස් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම බලපත්‍රයේ සඳහන් යම් වේලාවකදී සෑම දවසකට එක වරක් බැහින් එහි බිමද, බිත්තිවල විදුරු ගබොල් අල්ලාද නොහොත් සිමෙන්තියෙන් කපලාදා කරනු ලැබූ කොටස්ද, මේසවල මතුපිට හා මස් කැපීමට ආධාර වශයෙන් පාවිච්චිකරන ලී කොටස් මතුපිටද හොඳින් උලා සේදීමට සැලැස්විය යුතු වන්නේය. තවද බහු විසින් මස් එල්ලා තැබීමට පාවිච්චිකරන සියලුම කොකු මලකඩ නොකන අතුරට හොඳට මපදමා තබාගත යුතු වන්නේය.

117. මස් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ කඩයේ සියලුම කොටස්ද, එහි පරිසරය, කාණු, ලී බඩු හා උපකරණද, මස් ගබඩාකර තබා ගැනීම සකස්කිරීම හා විකිණීම සඳහා පාවිච්චිකරන මෙවලම්ද මහා තැන්පිහිටි ගුලිවලදී ලෙසත් යම් කාණුවකින්, වැසිකිලියකින්, අගුවිවලකින් හෝ වෙනත් අප්‍රසන්න දෙයකින් හැරෙන දුර්ගන්ධයකින් තොරවත් තබාගත යුතු වන්නේය.

118. මස් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම බලපත්‍ර ලත් ස්භාවයේ රක්ෂාවේ නියුක්ත අග්‍රව පහසුවෙන් ප්‍රයෝජනය ගතහැකි වන පරිද්දෙන් සෛවණ ප්‍රතිපත්ති අනුව සාදනලද කුණු බාල්දියක් හා අඩු ගණනේ එක පඬික්කමක්ද ඒ ස්භාවයේ තබාගත යුතු වන්නේය.

119. මස් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ ස්භාවයෙන් ඉවත දීමන සියලුම කුණුබරණ හා නොවිකිණියහැකි කඩු, ගම් ආදිය වහාම තුන්තනාගම් තහවුම්වත් හෝ ගැල්වනයිස්

සකඩ තහවුම්වත් හෝ සාදනලද මුඛයක් ඇති සංජනකයට දැමීමට දිනපතා ඒ ස්භාවයෙන් ඉවත්කරවීමට සැලැස්විය යුතු වන්නේය. බහු විසින් එය ඇතුළු කුණුබරණ ආදිය දැමීමට පාවිච්චිකරන වේලාවලදී හැර වෙනත් සෑම කල්දීම එකී ගාජනය වසාතැබීමට සැලැස්විය යුතුයි.

120. මස් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම බලපත්‍ර ලත් ස්භාවය මෙන්ම තොරව තබාගත යුතුමාත් හැර එහි තිබෙන සියලුම මිශුල් විදුරු කැබලිවලින් පුරවා සිමෙන්ති දමා කපලාදා කොට වසා දැමීමට සැලැස්විය යුතුයි.

121. මොනම කාරණයක් නිසාවත් කිසිවකු විසින් බලපත්‍ර ලත් ස්භාවයේ මොනම සකසුවත් සුරැල්ලකුවත් තබා නොගත යුතුයි.

122. කිසිවකු විසින් මස්කඩයක් ඇතුළත ඒ සඳහා සපයා ඇති පඬික්කමක් ඇතුළු මස් එහි වෙන තැනක කෙළ නොහැසිය යුතුයි.

123. ගමිකිසි වසංගත රෝගයකින්, සමේ රෝගයකින් හෝ වෙනත් රෝගයකින් පෙළෙන්නාවූ නොහොත් ශ්‍රවණ පෙළුම් සිරිව්‍යාධි නොහොත් එබඳු රෝගයකින් පෙරෙන ශ්‍රවණයකුට ශ්‍රවණ යාන්ත්‍රණයේ මේ සෑදී සිටියාවූ කිසිවකු විසින් මස්කඩයකට ඇතුළුවීම හෝ එහි මස් ගබඩාකිරීමට, සකස්කිරීමට, හෝ විකිණීමට හෝ ඒ මස්කඩයට නොහොත් මස්කඩයකට යම් මස්ක් ගෙනයෑමට සටබන්වීම හෝ නොකට යුතුයි.

124. මස්කඩයක කිසිම බලපත්‍රකාරයකු විසින් කොඩි කෙනෙකුටවත් 125 වැනි අතුරු ව්‍යවස්ථාවේ හෝ 126 වැනි අතුරු ව්‍යවස්ථාවේ කියමයන් කඩකිරීමට ඉඩදිය යුතු නැත.

125. කිසිවකු විසින් බලපත්‍රලත් ස්භාවයේ මස් ගබඩාකර තැබීමට, සකස්කිරීමට හෝ විකිණීමට පාවිච්චිකරන දේවල් හැර කිසිම ලී බඩුවක්, රෙදිපිලි ආදියක්, නිදහස් නා පැදුරු හෝ වෙනත් කිසිම ද්‍රව්‍යයක් තබාගොතන යුතුයි.

126. මස්කඩයක කිසිම බලපත්‍රකාරයකු විසින් මස්කඩයකට කොටසක් කොට ඇත්තාවූද ඒ මට්ටමට පිහිටියාවූද කිසිම ස්භාවයක් එය බිම සිට වහලේ සිලීම් දක්වාම පාවිච්චි බිත්ති ප්‍රමාණයෙන් වෙන්කරනු ලැබූ හා එකී ස්භාවයේ බිම මතුපිට එහි ප්‍රමාණයෙන් පහළොවෙන් එක පහළුවකට නොඅඩුවන තරම් වඩා ප්‍රමාණයක් ඇති පිටකට වේලාකල හැකි පරිදි පස් සපයනු ලැබූද තිබෙනොත් මිස නැත්නම්, නිදහැනීමේ ස්භාවයක් වශයෙන් පාවිච්චිකිරීමට ඉඩදිය යුතු නොවේ.

127. මස්කඩයක බලපත්‍රකාරයකු විසින් ඒ බලපත්‍රලත් ස්භාවය තුළ බිමට බිහින වතුර හොඳටම සෑහෙන තරම් තබාගත යුතු වන්නේය.

128. මස්කඩයක කිසිම බලපත්‍රකාරයකු විසින් මස් පිණිස සකුන් වැරීමේ ආඥාපණයේ (201 වැනි පරිච්ඡේදයේ) 21 වැනි වගන්ති යටතේ ප්‍රකාශකොට ප්‍රසිද්ධකරනු ලැබූවාට කායෝ සහාය වූ පාලනවල සීමාව ඇතුළත පිහිටියාවූ (මස් පිණිස සකුන් මරණ) ප්‍රසිද්ධ මස්බඩුවකදී හෝ මස් පිණිස සකුන් මැරීම සඳහා එකී ආඥාපණයේ 11 වැනි උප වගන්තිය යටතේ විසිඳු බල මණ්ඩලයකින් නියමකරනලද ස්භාවයකදී හෝ එකී ආඥාපණයේ 14 වැනි වගන්තිය යටතේ නිකුත්කරනු ලැබූ බලයක් පිට හෝ මරණලද සකසුගේ මස් හැර වෙන කිසිම මස්ක් ඒ මස්කඩය තුළ විකිණීම හෝ විකිණීමට කැබීම නොකළ යුතුයි.

129. මස්කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ කඩය මස් විකිණීම සඳහා දිනපතා පෙරවර 7 සිට පෙරවර 10 දක්වාත් පස්වර 3 සිට පස්වර 7 දක්වාත් විවෘතව තබාගත යුතු වන්නේය.

130. මස්කඩයක කිසිම බලපත්‍රකාරයකු විසින් තමා ලග රක්ෂාවේ යොදවාගත, ඇති කිසිම කෙනෙකුට ප්‍රධානතමා විසින්, මස්කඩ බලපත්‍රකාරයා විසින් අත්සන්කරනු ලැබූ ලියාපදිංචිකිරීමේ කාර්‍ය පත්‍රයක් නිබන්දනාත් මිස නැත්නම් විකිණීම සඳහා ඒ කඩය මස් ගෙනයාමට ඉඩදිය යුතු නැත.

131. මස්කඩයක කිසිම බලපත්‍රකාරයකු විසින් තමා ලග රක්ෂාවේ යොදවාගෙන ඇති කිසිම කෙනෙකුට අවරණ කරනු ලැබූ රථයක හෝ වෙනත් මල්ලක, බෙලෙක් බලපත්‍රකාරයා වෙනත් යම් සුදුසු භාජනයක බහා මිස නැත්නම් ඒ බල පත්‍ර ලත් ස්භාවයෙන් පිටතට විකිණීම සඳහා මොනම මස්ක්වත් ගෙනයාමට ඉඩදිය යුතු නැත. තවද බහු විසින් එබඳු රථයක්, මල්ලක්, බෙලෙක් බලපත්‍රකාරයා වෙනත් භාජනයක් හැම කල්දීමේ ඉඩපවිත්‍රව කඩ ගැනීමට සැලැස්විය යුතුයි.

132. මස් කඩයක බලපත්‍රකාරයා ඉල්ලීමක්කර සිටි කල්දී, ප්‍රධානතමා විසින් ඒ බලපත්‍රකාරයා යටතේ වෙළඳුම සඳහා එක් එක මෙහා ගෙනයාම පිණිස රක්ෂාවෙහි යොදවාගෙන ඇති එක් එක් අග වෙනුවෙන් ලියාපදිංචි කිරීමේ කාර්‍යපත්‍රයක් බැහින් නිකුත්කළ යුතු වන්නේය.

අලුත් මාලු කඩ

133. යම් අලුත් මාලු කඩයක් පවත්වාගෙන යාමට බලා පොරොන්දුවන ස්ථානයක් ඒ කඩේ බඩුබාහිරින් පහත දැක්වෙන නියමයන්ට එකඟව පවත්වන්නේ නම් මිස නැත්නම් කිසිවකුට ඒ සඳහා බලපත්‍රයක් ලැබීමට අයිතිවන්නෙක් නැත. එනම්:—

- (1) ඒ ස්ථානය මහා තත්කියකින් හොඳට වාතාශ්‍රය හා හොඳට ආලෝකය ඇතුළත් තිබිය යුතුය. තවද එහි සෑම කාමරයකම ප්‍රවාහනමට එක් එක් කාමරයේ මතුපිට බිම් ප්‍රමාණයෙන් පහළොවෙන් එක පංගුවකට අඩු නොවන වැඩි ප්‍රමාණයක් ඇති විවෘතකළ හැකි ජනෙල් සපයා තිබිය යුතුය;
- (2) සෑම කාමරයකම බිත්ති එහි හැමතැනම අඩි 7කට අඩු නොවන තරම් උස ඇතුළු ගඩොල්, ගල් හෝ කබුක් ගල් වලින් සාදන ලදී යුතුය. ඒවායේ ඇතුළු පැතිවල සිමෙන්තියෙන් කපලාරුකොට හෝ විදුරු ගඩොල් අල්ලා ගත් තිබෙන කොටස් හැර අවශේෂ කොටස් හුණු බදුගමන් කපලාරුකොට සුදුසු ලෙස හා තිබිය යුතුය;
- (3) සෑම මහල් පල පොළොවේ සිට අඩුගණයෙන් අඩි 6ක් වත් උස්විය යුතුය;
- (4) ලිගෙන් සාදන කිට්ටු සියලුම කොටස්වල නෙල් සායම් හෝ සුදුහුණු හෝ සා තිබිය යුතුය;
- (5) බාල්දියකට හිස්වන පරිද්දෙන් සබන්ධ කොට ඇත්තාවූද සිමෙන්තියෙන් සාදන සිමෙන්තියෙන් කපලාරුකොට ඇත්තාවූද කාණුවකට සේන්ද්‍රවන ලෙස එහි බිම සුදුසු පරිදි හැඩය ඇතිව සිමෙන්ති දමා මාදුකර තිබිය යුතුය;
- (6) ඒ ස්ථානයේ අලුත් මාලු කඩා තිබෙන සෑම මේසයකම මතුපිට තුන්තනාගම්වලින් හෝ වෙනත් දියසිරුරු දු නොපවත්නා ද්‍රව්‍යයකින් හෝ අවරණයකර තිබිය යුතුය;
- (7) ඒ ස්ථානයේ සෑම ප්‍රතිපත්ති පිට සාදනලද කුණු බාල්දියක් හා ප්‍රමාණවත් වැසිකිළි පහසුකම් තිබිය යුතුය;
- (8) ඒ ස්ථානය යම්කිසි වැසිකිළියක සිට, අලුතිවලක සිට, පොරොගොඩක සිට, හෝ අනාචාරණ කාණුවක සිට අඩුගණයෙන් අඩි 50ක් වත් ඈතින් පිහිටා තිබිය යුතුය;
- (9) ඒ ස්ථානය ඇතුළත හෝ ඊට එක එල්ලේම සබන්ධවන පරිද්දෙන් හෝ කිසිම අලුතිවලක්, වැසිකිළියක් හෝ අළු වලක් පිහිටා තිබිය යුතු නැත.

134. අලුත් මාලු කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ ස්ථානයෙන් පිටත කාමර පෙරෙණ නැතහොත් නම හා "Licensed Fish Stall" (බලපත්‍ර ලත් අලුත් මාලු කඩය) යන වචන පැහැදිලි ලෙස ඉංග්‍රීසි, සිංහල හා දෙමළ යන භාෂාවලින් ලියනලද ලැල්ලක් එල්ලා තබාගත යුතුය.

135. අලුත් මාලු කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම අලුත් මාලු කඩ සබන්ධ කළු මේ අතුරු ව්‍යවස්ථාවල ඉංග්‍රීසි, සිංහල හා දෙමළ පිටපතක් රඹුකරවා ඒ ස්ථානයේ කාමර පෙරෙණ නැතහොත් එල්ලා තැබීමට සැලැස්විය යුතුය. තවද බහු විසින් සියලු වේලාවලදීම පරික්ෂාකර බැලීමට හැකිවන පරිද්දෙන් මාලු විකුණන අයද ඇතුළුව එහි රක්ෂණී නියුක්ත සියලුම අයගේ නම හා බඩුන්ට ලියුම් ලැබෙන පිළිවෙලට දැක්වෙන ලැයිස්තුවක් ඒ ස්ථානයේ තබාගත යුතුය.

136. අඩුගණයෙන් අඩුරුද්දකට හතර වසාවක් වත් මාර්තු, ජූනි, සැප්තැම්බර් හා දෙසැම්බර් යන මාසවලදී සහ ප්‍රධාන කුමා විසින් ලියවිලිකින් නියමකරනු ලබන වෙනත් යම් යම් කාල වලදීත්, අලුත් මාලු කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ මාලුකඩේ කොටසක් කොට ඇති සෑම කාමරයකම බිත්තිවල විදුරු ගඩොල් අල්ලා නොහොත් සිමෙන්තියෙන් කපලාරු කරනු ලැබූ යම් යම් කොටස් හැර අවශේෂ කොටස්වල හා එහි තිබෙන සියලුම ලී වැඩවල සුදුසු ලෙස ගැවීමටද, ඒ ලී වැඩවල නෙල් සායම් හා තිබෙන නම් එකී මකඩානුවලදී සබන් හා උණුවනුයේ, සේදවීමටද, සැලැස්විය යුතුය.

137. අලුත් මාලු කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම බලපත්‍රයේ සඳහන් යම් වේලාවකදී සෑම දවසකම එක වරක් බැසින් එහි බිමද, බිත්තිවල විදුරු ගඩොල් අල්ලා පු නොහොත් සිමෙන්තියෙන් කපලාරුකරනු ලැබූ කොටස්ද, මෙහෙවල මතුපිට හා මාලු කැපීමට ආධාර වශයෙන් පාවිච්චිකරන ලී කොටන් මතුපිටද හොඳින් උලා සේදීමට සැලැස්විය යුතු වන්නේය. තවද බහු විසින් මාලු එල්ලා තැබීමට පාවිච්චිකරන සියරම් කොකු මලකඩ නොකන අඟුටට හොඳට බසදමා තබාගත යුතු වන්නේය.

138. අලුත් මාලු කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ කඩයේ සියලුම කොටස්ද, එහි පරිසරය, කාණු, ලී බඩු හා පහරණද මාලු ගබඩාකර තබාගැනීම, සකස්කිරීම හා විකිණීම

සඳහා පාවිච්චිකරන මෙවලම්ද මහා තත්කියකින් යුච් පවිත්‍ර ලෙසත් යම් කාණුවකින්, වැසිකිළියකින්, අලුතිවලකින් හෝ වෙනත් අප්‍රසන්න දේශකින් හැරෙන දුරකඩයකින් තොරවත් තබාගත යුතු වන්නේය.

139. අලුත් මාලු කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ ස්ථානයේ රක්ෂාවේ නියුක්ත අයට පහසුවෙන් ප්‍රයෝජනය ගතහැකිවන පරිද්දෙන් සෑම ප්‍රතිපත්ති අඩු ව සාදනලද කුණු බාල්දියක් හා අඩුගණයෙන් එක පහසුකමක්ද ඒ බලපත්‍ර ලත් ස්ථානයේ තබාගත යුතු වන්නේය.

140. අලුත් මාලු කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ ස්ථානයේ ඉඩක දමන සියලුම කුණුරෙහු හා නොවිකිණිය හැකි කඩු බොකු, බඩවැල් ආදිය වහාම තුන්තනාගම් තහවුරුවලින් හෝ ගැල්වනයිස් යකඩ තහවුරුවලින් හෝ සාදනලද මිශිලයක් ඇති භාජනයකට දමීමට දිනපතා ඒ බලපත්‍ර ලත් ස්ථානයෙන් ඉවත්කරවීමට සැලැස්විය යුතු වන්නේය. බහු විසින් එය ඇතුළු කුණුරෙහු ආදිය දමීමට පාවිච්චිකරන වේලාවලදී හැර වෙනත් සෑම කල්හිම එකී භාජනය වසා හැරීමට සැලැස්විය යුතුය.

141. අලුත් මාලු කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ බලපත්‍ර ලත් ස්ථානයේ මියගිය තොරතුරු තබාගත යුතුවත් හැර එහි තිබෙන සියලුම මිශුල් විදුරු කැබලිවලින් පුරවා සිමෙන්ති දමා කපලාරුකොට වසාදීමට සැලැස්විය යුතුය.

142. මොනම කාරණයක් නිසාවත් කිසිවකු විසින් බලපත්‍ර ලත් ස්ථානයෙහි මොනම සකසුවත් කුරුල්ලකුටත් තබා නොගත යුතුය.

143. කිසිවකු විසින් මාලු කඩයක් ඇතුළත ඒ සඳහා සපයා ඇති පහසුකමක් ඇතුළු මිස එහි වෙන තැනක කෙළ නොහැසිය යුතුය.

144. යම්කිසි බෝවෙන රෝගයකින්, වසංගත රෝගයකින් හෝ සෑම රෝගයකින් පෙළෙන්නාවූ නොහොත් ලුහදී පෙළී සිටියාවූ නොහොත් එබඳු රෝගයකින් පෙළෙන කෙනෙකුට ලුහට සාක්ෂිකිරීමෙහි යෙදී සිටියාවූ කිසිවකු විසින් මාලුකඩයකදී ඇතුළුවීම හෝ එහි මාලු ගබඩාකිරීමේ, සකස්කිරීමේ හෝ විකිණීමේ කටයුත්තකට හෝ ඒ මාලුකඩයට නොහොත් මාලු කඩේ සිට මාලු ගෙනයෑමට සබන්ධවීම හෝ නොකට යුතුය.

145. අලුත් මාලු කඩයක කිසිම බලපත්‍රකාරයකු විසින් කොසි නොනැගුවත් 142, 143, හෝ 144 යන මේ අතුරු ව්‍යවස්ථා කඩකිරීමට සම්බන්ධවීම හෝ ඊට ඉඩදීම හෝ නොකළ යුතුය.

146. කිසිවකු විසින් බලපත්‍රලත් ස්ථානයෙහි මාලු ගබඩාකර හැරීමට, සකස්කිරීමට හෝ විකිණීමට පාවිච්චිකරන දේවල් හැර කිසිම ලී බඩුවක්, රෙදිපිළි ආදියක්, නිදහස්වන පැදුරු හෝ වෙනත් කිසිම ද්‍රව්‍යයක් තබා නොගත යුතුය.

147. අලුත් මාලු කඩයක කිසිම බලපත්‍රකාරයකු විසින් මාලු කඩේම කොටසක් කොට ඇත්තාවූද ඒ බලපත්‍රලත් පිහිටියාවූද කිසිම ස්ථානයක් එය බිම සිට වහලේ සිලිමිදක්වා මුළු පාවිච්චි බිත්තියකින් ප්‍රබල ලෙස වෙන්කරනු ලැබූ හා එකී ස්ථානයේ බිම මතුපිට වැඩිප්‍රමාණයෙන් පහළොවෙන් එක පංගුවකට නොඅඩු වන තරමේ වැඩි ප්‍රමාණයක් ඇති සිටිකට විවෘතකළ හැකි ජනෙල් සපයනු ලැබූද නිදහස්වත් මිස නැත්නම්, නිදහස්වීමේ ස්ථානයක් වන තරම් පාවිච්චිකිරීමට ඉඩදිය යුතු නොවේ.

148. අලුත් මාලු කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ බලපත්‍රලත් ස්ථානයෙහි බිමට බහින වතුර හොඳටම සෑහෙන තරම් තබාගත යුතු වන්නේය.

149. අලුත් මාලු කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ කඩය මාලු විකිණීමට සඳහා දිනපතා විවෘතව තබාගත යුතු වන්නේය.

150. අලුත් මාලු කඩයක කිසිම බලපත්‍රකාරයකු විසින් නමාලු ලහ රක්ෂාවේ යොදවාගෙන ඇති කිසිම කෙනෙකුට ප්‍රධාන කුමා විසින්, ඒ මාලුකඩේ බලපත්‍රකාරයා විසින්ත් අත්සන්කරනු ලැබූ ලියා පදිංචිකිරීමේ කාඩ් පත්‍රයක් තිබෙනොත් මිස නැත්නම් විකිණීමට සඳහා ඒ කඩෙන් මාලු ගෙනයාමට ඉඩ දිය යුතු නැත.

151. අලුත් මාලු කඩයක කිසිම බලපත්‍රකාරයකු විසින් කිසිම කෙනෙකුට අවරණයකරනු ලැබූ රථයක හෝ වසනලද මල්ලක, බෙලෙක් බඳුනක හෝ වෙනත් යම් සුදුසු භාජනයක බහා මිස නැත්නම් ඒ කඩෙන් පිටතට විකිණීමට සඳහා මාලු ගෙනයාමට ඉඩදිය යුතු නැත. තවද බහු විසින් එබඳු රථයක්, මල්ලක්, බෙලෙක් බඳුනක් හෝ වෙනත් භාජනයක් හැම කල්හිම යුච් පවිත්‍රව තබා ගැනීමට සැලැස්විය යුතුය.

152. අලුත් මාලු කඩයක බලපත්‍රකාරයකු ලල්ලීමක්කර සිටි කල්හි, ප්‍රධාන කුමා විසින් ඒ බලපත්‍රකාරයා යමක් වෙළඳුම සඳහා මාලු එහා මෙහා ගෙනයෑම පිණිස රක්ෂාවෙහි යොදවාගෙන ඇති එක් එක් අයට වෙනුවෙන් ලියා පදිංචිකිරීමේ කාඩ් පත්‍රයක් බැගින් නිකුත්කළ යුතු වන්නේය.

අවලංගු කිරීම

153. කාර්තර, පයාගල් සහ මහේශාන බදුබල ගම් ප්‍රදේශයේ ගම් කායී සභාව විසින් සම්පාදිතව, වම් 1947ක්වූ පෙබරවාරි මස 14 වැනි දින අංක 9,667 දරණ "ගැසට්" පත්‍රයේ පළකරණ ලද අතුරු ව්‍යවස්ථා, මේ ගම් ප්‍රදේශය සබැඳියෙන් පමණක් අවලංගු කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

වචනානි නිරූපණය

- 154. මේ අතුරු ව්‍යවස්ථාවල—
- "ප්‍රධානතුමා" යනුවෙන් කායී සභාවේ ප්‍රධානතුමා අදහස් කරනු ලැබේ.
- "කායී සභාව" යනුවෙන් කාර්තර බද්ද ගම් ප්‍රදේශයේ ගම් කායී සභාව අදහස් කරනු ලැබේ.
- "කීර්තිවලය" යනුවෙන් විකීර්ත සඳහා කීර්ති ලබාගැනීමට එලදෙනුන් දෙදෙනෙකුට හෝ ඊට වැඩි ගණනක් හෝ තබා ඇති ඕනෑම ස්ථානයක් අදහස් කරනු ලැබේ.
- "ගම් ගම්බද වෙළඳපලක් සබැඳියෙන් වෙළඳපලකව අයත් ප්‍රදේශය" යනුවෙන් 79 වැනි අතුරු ව්‍යවස්ථාවේ විස්තර කරන ලද ප්‍රදේශය අදහස් කරනු ලැබේ.
- "ගම් ප්‍රදේශය" යනුවෙන් කාර්තර බද්ද ගම් ප්‍රදේශය අදහස් කරනු ලැබේ.

උප ලේඛනය

සුද්ගලික වෙළඳපලක්/*කඩපලක් පිහිටුවා පවත්වාගෙන යාම පිණිස බලපත්‍රයයි

පදිංචි ————— නමැති අයට මෙහි සඳහන් දින සිට 19—දෙසැම්බර් මස 31 වැනි දින දක්වා සෑම අවස්ථාවලදීම මීට යාමට ඇති කොන්දේසිවලට යටත්ව ————— ගම් ප්‍රදේශයේ ————— පිහිටා තිබෙන ————— සීගත ඉඩමේ සුද්ගලික වෙළඳපලක්/*කඩපලක් පිහිටුවා පවත්වාගෙන යාමට මෙයින් බලය දෙනු ලැබේ.

ගම් කායී සභාවේ ප්‍රධානතුමා,

19—ක්වූ ————— මස — වැනි දිනදී,
————— ගම් කායී සභාව.

ප්‍රචාරක බලපත්‍රය පිළිබඳ කොන්දේසි

1. සුද්ගලික වෙළඳපලක්/*කඩපලක් අගනල ගැනියා සතු හා කුලීවල ලැබිය හැකි ඉංග්‍රීසි, සිංහල හා දෙමළ භාෂාවලින් පිළියෙළ කොට වෙළඳපලක්/*කඩපලක් සියලුදෙනාටම පෙනෙන ස්ථානයක ප්‍රදේශය කර තැබිය යුතුයි.
2. කායී සභාව විසින් හෝ කායී සභාව විසින් සම්පාදනය කරනු ලැබූ ගම් අතුරු ව්‍යවස්ථාවක් යටතේ හෝ තබාගැනීම තහනම් කිරීමේ කාර්ය ප්‍රකාශ කරනු ලැබූ කිසිම ද්‍රව්‍යයක් සුද්ගලික වෙළඳපලක්/*කඩපලක් කිසිවකු විසින් විකීර්තව හෝ විකීර්ත පිණිස තබාගැනීමට බලපත්‍රකාරයා විසින් ඉඩ නොදිය යුතුයි.
3. සුද්ගලික වෙළඳපලක්/*කඩපලක් බලපත්‍රකාරයා විසින් පලකර, එලවල, මිස්, අලුත් මාලු හෝ මේන්ත් අභාර ද්‍රව්‍ය අපිරිසිදු වූ හෝ සෞඛ්‍යසමත් නොවන ස්වභාවය නොවන ලෙසට අවශ්‍ය වූ සෑම දෙයක්ම කළ යුතුයි.
4. බලපත්‍රකාරයා විසින් පිරිසිදුවූ හා මැස්සන්ට ඇතුළුවිය නොහැකි ලෙස හොඳ ගැව්ට සාදන ලද්දේ වූ විදුරු පෙට්ටිවල බහා මිස පිසනු ලැබූ හෝ නොලැබූ හෝ කිසිම අභාර ද්‍රව්‍යයක් විකීර්ත පිණිස නොතැබිය යුතුයි.
5. බෝවෙන රෝගයකින්, වසංගත රෝගයකින්, හෝ සෑම රෝගයකින් පෙළෙන හෝ ලගදී පෙරළන කෙනෙකුට හෝ එබඳු රෝගයකින් පෙළෙන කෙනෙකුට සාක්ෂිකීර්තවිය යුතු සිටියාවූ කෙනෙකුට එකී රෝගය බෝවීමට හා රෝග බීජයන් මෝරුණු ලැබීමට ආවේ නම් කාලසීමාවන් පසුවන කොට වෙළඳපලක්/*කඩපලක් කිසිම කඩ කාමරයක්, බංකුවක් හෝ වෙනත් ස්ථානයක් පාවිච්චිකිරීමට හෝ එහි නතර වී සිටීමට හෝ එහි මොනම ද්‍රව්‍යයක්වත් විකීර්තව තැබීමට හෝ බලපත්‍රකාරයා විසින් ඉඩ නොදිය යුතුයි.
6. බලපත්‍රකාරයා විසින් වෙළඳපලක්/*කඩපලක් භූමිභාගය භූමිපවිත්‍ර කොට, කුණකසලවලින් හා තොරම් තබාගත යුතු වූවන් හැර මැස්සන්ගේ බෝවීමට හෝ එබඳු වෙනම අවහිරයක් ඇතිවීම වැළැක්වෙන පරිද්දෙන් ඒ භූමිභාගයක් අතුරා ඉවත දමන කුණුරෙහි හා සියලුම කුණකසල පූවිවා දැමීමට, හෝ වෙනත් මිඛයකින් සුදුස්සන්කර ඉවත්කිරීමට සැලැස්විය යුතුයි.
7. බලපත්‍රකාරයා විසින් වෙළඳපලක්/*කඩපලක් භූමිභාගය ඇතුළත සාමය අරක්ෂා කළ යුතුයි.

8. බලපත්‍රකාරයා විසින් වෙළඳපලක්/*කඩපල ඇතුළත් හෝ එය අසල එවාගත නවත්වා තැබීම පිණිස විශේෂ ඉඩම් කැල්ලක් වෙන්කර තැබිය යුතුයි.

9. කුණකසල හා රෙඳු දුම්ම පිණිස බලපත්‍රකාරයා විසින් හොඳම හෝ හොඳම වැටහෙන්නාවූ හා මැස්සන්ට ඇතුළුවිය නොහැකි වූ භාජන සැහෙන කරම් ගණනක් සැපයිය යුතුයි.

10. බලපත්‍රකාරයා විසින් සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිලධාරී තුමාගේ රෙකමන පිට ප්‍රධානතුමා විසින් අනුමත කරන ලද වර්ගයක වැසිකිලි සැහෙන කරම් ගණනක් වෙළඳපලක්/*කඩපලක් භූමිභාගය තුළ සාද කිරිය යුතුයි.

11. ගම්කිසි වසංගත රෝගයක් පැතිර පවත්නා කාලයකදී සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිලධාරී තුමාගේ රෙකමන පිට ප්‍රධාන තුමා විසින් මේ බලපත්‍රය නාවකාලික වශයෙන් අවලංගු කළ හැකිය. එබඳු අවලංගු කිරීමක් ගැන බලපත්‍රකාරයාට අලාභයක් ඉල්ලා අස්කර ගැනීමට අයිතිවාසිකමක් නැත.

* වුවමනා නැති වුවහොත් කපාදමනු.

වම් 1950ක්වූ ජූනි මස 16 වැනි දින ආච්ඡා 10,111 දරන ගැසට් පත්‍රයේ පළවූ ඉංග්‍රීසි අතුරු ව්‍යවස්ථා පවත්වාගෙන යාම පිණිස (සිංහල අනුවාදයයි.)

L. G. D.—GA 14/89/4.

ගම් සභා ආඥාපණය

ගම් සභා ආඥාපණය (198 මැති පරිවර්තනය) 49 වැනි වගන්තිය යටතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ පවත්වාගැරඹි පිහිය ගම් ප්‍රදේශයේ ගම් කායී සභාව විසින් සම්පාදිතව, 1947ක්වූ ජූනි මස 24 වැනි දින අංක 9,773 දරණ ගැසට් අතිරේකයේ පළවූ ප්‍රකාශනයෙන් සංශෝධන වූ එකී වගන්තියේ (3) වැනි උප වගන්තියෙන් සෞඛ්‍ය හා ප්‍රදේශ පාලන පිළිබඳ අමාත්‍ය තුමා කෙරෙහි පැවරී තිබෙන බලයේ ප්‍රකාර එතුමා විසින් කීර්තන ලද අතුරු ව්‍යවස්ථා.

ඊ. බිලිවි, කන්තමුර,

සෞඛ්‍ය හා ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍ය කාර්යාංශයේ ස්ථාන ලේකම්වරයා.

වම් 1950ක්වූ මැයි මස 15 වැනි දින කොළඹදීය.

අතුරු ව්‍යවස්ථා

පොදු දුන්විම

1. කිසිවකු විසින් කායී සභාවේ අභිපරිදි ප්‍රදේශයකරණ ලැබූ කිසිම දුන්විමක් විරූපිකීර්ත හෝ විනාශකර දැමීම හෝ නොකළ යුතුයි.

නොමනා ගැසට්, නිකරුණේ ඇවිදීම හා අසභා විවන පාවිච්චිකිරීම

2. රුහුණ පසුව කිසිවකු විසින් එළියක් නැවු හා ගම්කිසි නිකරුණකර කරවන නැවු කිසිම පොදු පාරක නොහොත් මාමනක හෝ ගම් පොදුකාරක ක නිකරුණේ සංචාරය නොකළ යුතුයි. නිසිවශයෙන් දුන්විමක් නොකර තිබීම පිළිබඳ පන්දමක් හෝ දුන්විම ගැනියා සතු සුත්‍රයක් ලෙස තිබීම පමණක් මේ අතුරු ව්‍යවස්ථාව සඳහා ප්‍රමාණවත්යැයි සලකනු නොලැබේ.

3. කිසිවකු විසින් ගම් කිසිවකුට සිංහාකරන අදහසින් හෝ එයින් ගම් කිසිවකුට හිංසාමත් සිදුවන බව නොහොත් සාමය කඩවීමක් ඇතිවන බව දැන දැනම මේ කිසිම වියෝගකිරීමට කරුණු ඇතුළු හෝ අසභාවන පාවිච්චි නොකළ යුතුයි.

4. කිසිවකු විසින් රුහුණ පසුව කැගැසීමෙන් හෝ සිත් දු කීමෙන් හෝ වෙනත් ගම් ගබඳු පැවැත්වීමෙන් හෝ මහාජනයාට කරදර නොකළ යුතුයි. එහෙත් නම් අගමිත්‍ර පුද්ගල පැවැත්වීම හෝ වාරිකානුකූල ලෙස පවත්වන විසිමන් වූ රැස්වීම හෝ සබැඳියෙන් මේ අතුරු ව්‍යවස්ථාවේ සඳහන් කිසිමක් අදාළ නොවේ.

රු මැදිම

5. රු ලබා ගැනීම පිණිස මදිනු ලබන ගස් අයිතිවූ හෝ බද්දට ගත්තාවූ සෑම කෙනෙකු විසින්ම, ඒ ගස් අතුරු ඇදීම සඳහා පටට ගත්තිමන්වූද, ගහපන්වූද, මෙන් මෙන් වශයෙන් බිඳින ලද්දේවූද, කම් පොටවල් හයකට නොඅඩුවූ ගණනක් හා අනවශ්‍යකිමන්වූද ගහපන්වූද වෙන් වෙන් වශයෙන් බිඳින ලද්දේවූද කම් පොටවල් තුනකට නොඅඩු ගණනක්ද පාවිච්චි කළ යුතුයි.

6. එකී අයිතිකාරයා විසින් නොහොත් බදුකාරයා විසින් ඒ කාරණය සඳහා පාවිච්චිකරන එක් එක් කම්ම ලකුපටවල් හයකට නොඅඩු ගණනකින් යුක්තවිය යුතුය. නවද එකී අයිති කාරයා විසින් නොහොත් බදුකාරයා විසින් සෑම තුන්මාසයක් අවසානයේදීම ඒ එක් එක් කම්ම වෙනුවට අලුත් කම්මක් බැඳීන් යෙදිය යුතුයි.

7. රු ලබා ගැනීමට මදිකු ලබන සෑම සිතුවම්කරු සේවකයෙක් නොහොත් පොල්ගසක ආසිනිකාරයා නොහොත් බදුකාරයා මිසින් එබඳු ගසකට නැගීම පිණිස පාවිච්චිකරණ හැරුණු ගාරමාසයකට වැඩිවන බැවින් කාර්යයන් ඉහළින් මැනීමට කටයුතු වේ.

8. රු ලබා ගැනීමට සේ මදිකු මිනුම වන්නකට මිනුම් වේලාවක ඇතුළත් ආකාරයට ආදායම් කිරීමට හෝ ආදායම් පාවිච්චිකරණ වේනම් උපකරණ පරීක්ෂාකර බැලීමට ප්‍රධාන තුමාට හෝ ප්‍රධාන තුමාගේ ලියවිල්ලකින් බලපත්‍ර මිනුම කෙරෙහි කිසිප්‍රකාර බලය ඇත්තේය.

දඩවන්නේ යන ගවයන්

9. සිප්ලම් ගම් කිහිපයක් මිසින් නම් ගවයන් රැකුණු කාලයේ බදු හෝ දීමේලියකට නඩාගනු යුතුයි. දිවා කාලයේදී නම් ගවයන් බදු හෝ දීමේලියකට හෝ කොටුකොට රැක බලා ගනු යුතුයි. දීමේලියකට නඩවන්නේ නම් රෝදුම් සතුන්ගේ බෙල්ලේ පොල්ලක් බැගින් බැදීම යුතුයි. එසේ නැත්නම් උන් දෙන්නා බැගින් ආදිය යුතුයි.

10. ගම් ගම් ගවයන් දඩවන්නේ හෝ නිබේගම් වඩා සකරනු ලබන්නේ භම් ඒ ගවයන් ආසිනිකාරයා මිසින් ඒ වග මිනුම් ගම් මුද්‍රාදැනීමට හෝ ප්‍රධාන තුමාට හෝ දුකුම්දිය යුතුයි.

11. මේ ආකාරයට වග සේවාවලින් ගමක් කඩකිරීම නිසා දෙවෙනි වරට හෝ ඊට පසු වාරයකදී ගම්බද උපාධියකදී වරදකාරයා කරනු ලැබූ ගම් බලපත්‍රකාරයකුට ඒ උපාධියෙන් නිවැරදිකරණ වේනම් ගම් දුකුම්දියට ආමකර වශයෙන් ඒ බලපත්‍රකාරයාගේ බලපත්‍රය ආවලංගුකිරීමටද ඒ ගම්බද උපාධියට නිවැරදිකරණ බලය තිබේ. එසේ බලපත්‍රය ආවලංගු කිරීම නිසා බලපත්‍රකාරයාට ගම් ආලංගයක් ආසාදන ලැබීමට ආසිනිවෘත්තියක් නැත්තේය.

වවනාම් නිරූපණය

12. මේ ආකාරයට වග සේවාවල—

- "ප්‍රධාන තුමා" යනුවෙන් කායකී සභාවේ ප්‍රධාන තුමා ආදහස් කරනු ලැබේ.
- "කායකී සභාව" යනුවෙන් ගම් ප්‍රදේශයේ ගම් කායකී සභාව ආදහස් කරනු ලැබේ.
- "ගම් ප්‍රදේශය" යනුවෙන් පල්ලිවත්ත-ආරථවිටිය ගම් ප්‍රදේශය ආදහස් කරනු ලැබේ.

(1950ක් වූ ජූනි මස 23 වැනි දින ආ.ක 10,113 දරණ ගැසට් පත්‍රයේ පළමු ආකාරයට වග සේවාවල සංඝට ආනුචාදය)

L. G. D.—GQ 11/42/6.

ගම් සභා ආඥාපණය

ගම් සභා ආඥාපණයේ (198 වැනි පරිච්ඡේදයේ) 49 වැනි වගන්තිය යටතේ, ගලා වන දිස්ත්‍රික්කයේ මිනර පළාත ගම් ප්‍රදේශයේ ගම් කායකී සභාව මිසින් සම්පාදනය වී, 1947ක් වූ සැප්තැම්බර් මස 24 වැනි දින ආඥා 9,773 දරණ ගැසට් ආනිවේදනයේ පළමු ප්‍රකාශනයෙන් සංශෝධනය වූ එහි වගන්තියේ (3) වැනි උප වගන්තියෙන් සංශෝධනය හා ප්‍රදේශ පාලනය පිළිබඳ ආමාන්‍ය තුමා කෙරෙහි පැවරී තිබෙන බලයේ ප්‍රකාර එතුමා මිසින් සිරිකරණ ලද ආකාරයට මාසයකට.

පි. ඩී. ප්‍රනාඥා

සංඛාරය හා ප්‍රදේශ පාලනය පිළිබඳ ආමාන්‍ය කායකී සභාවේ වැඩබලන සාමාජික ලේකම්වරුන්.

මේ 1950ක් වූ ජූනි මස 12 වැනි දින කොළඹදීය.

පොදු මාමාවත් හා අභිපාරම්පල්

- එක් එක් පොදු මාමාවත් හෝ අභිපාරම්පල් මේ ප්‍රදේශය බස්සේ වැව් හා ගුණගම කිසිදු එහි පළමු වෙනස් විය යුතුය. කිසිදු කායකී සභාව මිසින් තීරණය කරගන්නා ලද ප්‍රකාරයට සෑම පොදු මාමාවත් හෝ අභිපාරම්පල් සාදා හෝ නැවත සාදා පවත්වාගෙන යා යුතුයි.
- ගම් කිසි පොදු මාමාවත් හෝ අභිපාරම්පල් සාදා හෝ අලුත් මැනීමට කිරීමේ වැඩක් ආරම්භ කර තිබෙන විට ආණ්ඩුරජායක් නිකුත් කිරීමෙන් හෝ වෙනත් ක්‍රමයකින් හෝ අඩු ගණනෙන් තුන්දවසක් වත් කල් තිසා දුකුම්දීමෙන් පසු ඒ කටයුතු සඳහා වුවමනාකරණ කරමින් කාර්යයන් හුණු මහජනයා මිසින් එකී මාමාවත් හෝ අභිපාරම්පල් මිසිම කනගාමී කිරීමට ප්‍රධාන තුමාට බලය තිබේ.

3. කායකී සභාව මිසින් ඒ සඳහා සම්මත කරනු ලැබූ රෝස් නාමයින් බලය පවරා තිබෙන විට, ප්‍රධාන තුමා මිසින් කිසිදු පොදු මාමාවත් හෝ අභිපාරම්පල් වැඩසටහනක් පවත්වා ගත හැකි රථවාහන ගමනාගමනය සීමාකිරීම හෝ නතර කිරීම නීත්‍යානුකූල වන්නේය.

4. ඒ සඳහා ප්‍රධාන තුමා මිසින් කිසිපරිදි ලියවිල්ලකින් බලය පවරන ලද මිනුම කෙරෙහි දී සිසි—

- (1) සාදා තිබෙන්නාවූ නොහොත් සෑදීමට ආරම්භ කොට ඇත්තාවූ ගම් කිසි පොදු මාමාවත් හෝ අභිපාරම්පල් යම් නොහොත් ඒ අසල පිහිටි මිනුම ඉඩමකට වුවමනා කරන සිප්ලම් වැඩකාරයින්, රථවාහන, සතුන් හා උපකරණ ඇතුළු උදේ 7 වත් සමහර විටත් ආහාර කාලය තුළ ඒ මාමාවත් හෝ අභිපාරම්පල් සම්බන්ධයෙන් වූ යම් කම්මන්තියක් කිරීම පිණිස ඇතුළුවීමද,
- (2) සාදා තිබෙන නොහොත් සෑදීමට ආරම්භ කර තිබෙන ගම් පොදු මාමාවත් හෝ අභිපාරම්පල් සම්බන්ධයෙන් වූ යම් කම්මන්තියක් කරන ස්ථානයකට ඉවත් කිරීමට වුවමනා පස්, කුණුකපු හෝ දුමා ඒ මාමාවත් හෝ අභිපාරම්පල් හෝ ලංගම් පිහිටි මිනුම ඉඩමකට විසි කිරීමද,
- (3) සාදා තිබෙන නොහොත් සෑදීමට ආරම්භ කොට තිබෙන ගම් පොදු මාමාවත් හෝ අභිපාරම්පල් සම්බන්ධයෙන් වූ යම් කම්මන්තියක් කරගෙන යාම සඳහා එකී මාමාවත් හෝ අභිපාරම්පල් ආදායම් භාරයා කිසියම් නාවකාලික පාරක් පැදීමද,
- (4) ගම් කිසි පොදු මාමාවත් හෝ අභිපාරම්පල් ආරක්ෂා කිරීම පිණිස, මැනීමට යුතු කිරීම පිණිස, ආලු වැඩසටහනට පිණිස හෝ සෑදීම පිණිස, ගම් කිසි කාණු, දිය ආභල්, වැටවල් හෝ මෝස්තු සෑදීම, ආලු වැඩසටහනට හෝ ගැබ් කිරීමට ආවශ්‍ය වන්නේ නම් එසේ කිරීමට මිනුම ඉඩමකට ඇතුළුවීමද,

නීත්‍යානුකූල වන්නේය.

- එහෙත් (2) ඡේදයේ සඳහන් කරන ලද පස්, කුණුකපු හා වෙනත් දුමා කිසිකාලයක් ඇතුළත දී ඉවත් කර දැමිය යුතුයි;
- (3) ඡේදයේ සඳහන් කරන ලද නාවකාලික පාර ගම් කිසි ගොඩනැගිල්ලක් තිබෙන ඉඩමකට හෝ කොටුකර තිබෙන ඉඩමකට හෝ මිදුලකට උසින් සෑදිය යුතු නැත.

5. කිසිවකු මිසින්—

- තනා ආවසන් කරන ලද හෝ කනාගෙන ගන්නාවූ හෝ කිසිදු පොදු මාමාවත් හෝ අභිපාරම්පල් ආකාරයට අනතුරු කිරීම, ආලංගකිරීම, ආවහිර කිරීම, මලයක් අල්ලා ගැනීම හෝ වෙනත් ක්‍රමයකින් බාධා කිරීම හෝ;
- කායකී සභාවේ ආවසරය පිට මිස නැත්නම් එසේ කනා ආවසන් කරන ලද හෝ තනාගෙන ගන්නාවූ හෝ කිසිදු පොදු මාමාවත් හෝ අභිපාරම්පල් වෙන ආකාරයට හැරවීම හෝ;

නොකළ යුතුයි.

6. (1) කුඹුරු මැදින් වැටී තිබෙන ගම් කිසි පොදු අභිපාරම්පල් සිරිත් පරිදි එහි කිසි පළමු ප්‍රමාණය ආනිවේ මානවත් පාලනය කිරීම ඒ ඒ කුඹුරු ගිණිගන්නේ හා ගොවීන්ගේ යුතුකම වන්නේය.

(2) එබඳු කිසිදු අභිපාරම්පල් ඊට සිරිත් පරිදි වුවමනා කරමින් පළමු ප්‍රමාණය ආවු වන ලෙස කිසිවකු මිසින් කැමීම හෝ බලයක් අල්ලා ආවහිර කිරීම හෝ නොකළ යුතුයි.

ලා, පිලි හා ස්නාන සාහ ආදිය

7. ගම් කිසි පොදු ලිදක හෝ පොදු ස්නාන සාහයක පිරිමි, ගැණ, දෙපසයෙන් හුදෙක් එක් පසයක පමණක් ප්‍රයෝජන සඳහා ගැසී කායකී සභාව මිසින් කොටුකරන ලද කිසිදු සාහයකට ආනිත් පසයක් කිසිවකු මිසින් ඇතුළු නොවිය යුතුයි.

8. (1) ගම් කිසි බෝවෙන රෝගයකින් හෝ වසංගත රෝගයකින් හෝ සමී රෝගයකින් පෙළෙන්නාවූ හෝ උලදී පෙරිනාවූ හෝ එබඳු රෝගයකින් පෙළෙන කෙනෙකුට ලගදී සාත්තු කිරීමට හෝ යෙදී සිරියාවූ කිසිවකු මිසින් ඒ රෝගය බෝවීමට හා රෝග බිජ්ගයන් මෝරු ලැබීමට කනගාමි කාලසීමාවන් පසුවන තෙක් කිසිදු පොදු ලිදක හෝ පොදු ස්නාන සාහයකින් වගයෙන් කායකී සභාව මිසින් වෙන්කරන ලද කිසිදු ජල සාහයක නැමී හෝ සේදීම නොකළ යුතුයි.

(2) 1 වැනි ඡේදයේ සඳහන් කරන ලද ගම් කිසි අගකුගේ ප්‍රයෝජනය සඳහා ජලය සංඛාරයට පත්වන කිසිවකු මිසින් ඒ ලිදකින් හෝ ස්නාන සාහයකින් ලබාගෙන එය ප්‍රයෝජනය නැතිම පිණිස එයින් අඹි විස්සන්වත් ආහාර ගෙන යා යුතුයි.

9. (1) කිසිවකු මිසින් පොදු ලිදක, හෝ පොදු ස්නාන සාහයක් වශයෙන් වෙන්කරන ලද කිසිදු නැගෙන කිසිදු සහකු, රෙදිපිලි, පැදුරු හෝ වෙනත් කිසිදු ද්‍රව්‍යයක් සේදීම හෝ සේදීමට සැලැස්වීම හෝ නොකළ යුතුයි.

(2) කිසිවකු විසින් මොනම කාරණයක් නිසාවත් කිසිම පොදු සේනාන ස්ථානයකට කිසිම සහකු දුක්කීම, එලිවීම හෝ ගෙනයාම නොකළ යුතුයි.

(3) කිසිවකු විසින් කිසිම පොදු ලිදක හෝ සේනාන ස්ථානයක වැටුරු හෝ එම පිහිටි භූමිභාගය හෝ මොන විදියකටවත් අපවිත්‍ර නොකළ යුතුයි.

10. (1) කාංගි සභාවේ ආඥාවකින් නැම හෝ සේදීම තහනම් කර තිබෙන යම් පොදු ලිදක, පිල්ලක හෝ වෙනත් යම් ජල ස්ථානයක කිසිවකු විසින් නැම හෝ සේදීම නොකළ යුතුයි.

(2) කාංගි සභාව විසින් යම් වැවක, ඇලක හෝ වෙනත් ජලස්ථානයක යම්කිසි විශේෂ ස්ථානයක් රෙදි සේදීම සඳහාය, නැතහොත් නැම සඳහාය, නැතහොත් මනුෂ්‍යයන්ගේ බිම සඳහාය, නැතහොත් සඳුන් නැවීම සඳහාය නිසා වෙන්කර තිබෙනවිට, කිසිවකු විසින් එබඳු ස්ථානයකට එම වෙන්කොට ඇති කටයුත්තෙන් බාහිරවූ වෙනත් කටයුත්තක් සඳහා පාවිච්චි නොකළ යුතුයි.

11. කිසිවකු විසින් ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් ලත් අවසරයක් නැතුව යම් පොදු ලිදක, වැවක හෝ වෙනත් යම්කිසි ජලස්ථානයක ජලය කරත්තයකින් හෝ පිප්පයකින් හෝ කලින් කල කාංගි සභාව විසින් නියම කරනු ලබන ප්‍රමාණයට මිඩා හෝ ගෙන යා යුතු නැත.

කාණු, කොන්කිල්ල, අඟුම් වලවල්, අර් වලවල් හා සෞඛ්‍ය පහසුකම් සඳහා වූ උපකරණ පරික්ෂාකර බැලීම හා ශුච්‍යවිත්‍ර කිරීම

12. ප්‍රධානතුමා විසින් හෝ සෞඛ්‍ය පිලිබඳ වෛද්‍ය නිර්ධාරී තුමා විසින් හෝ සෞඛ්‍ය පරීක්ෂකතුමා විසින් හෝ ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් බලය ලත් යම් කෙනෙකු විසින් හෝ යම් ප්‍රදේශය තුළ යම් දේපලක පිහිටි ඕනෑම කාණුවක්, කුණුවලක්, අඟුම් වලක්, අර් වලක් හෝ සහිපාරක්ෂාව සඳහා නඩත්තුකරනු ලබන යම් දේපලක් පරීක්ෂාකිරීම හා ඕනෑම සුදුසු වේදිවැඩකදී එසේ පරීක්ෂාකිරීම සඳහා එබඳු ස්ථානයකට ඇතුළුවීමත් නීත්‍යානුකූලය; තවද එකී ස්ථානයේ අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් හෝ ඒ සඳහා අවශ්‍ය වියහැකි සියලුම අධාරකළ යුතුයි.

13. ප්‍රධානතුමා විසින් හෝ ප්‍රදේශය ඇතුළත ඕනෑම දේපලක අයිතිකාරයා වෙත හෝ පදිංචිකාරයා වෙත නියුක්තර ක්‍රමයක දැන්වීමකින් වහාම හෝ ඒ දැන්වීමේ දක්වනු ලබන යම් කාල සීමාවක් ඇතුළත ඒ දේපලේ පිහිටි යම් කාණුවක්, කුණුවලක්, අඟුම් වලක්, අර් වලක් හෝ සහිපාරක්ෂාව සඳහා නඩත්තුකරනු ලබන දේපලක් සහිපාරක්ෂාකරු තත්ත්වයක තබාගැනීමට වුවමනාවක් හැකිවූ ඒ දැන්වීමේ සඳහන්කොට ඇති යම් යම් කටයුතු කාරණ ඉටුකරන්නට ඕනෑම කිසියම්කරන හැකිය.

14. ප්‍රධානතුමා විසින් හෝ ප්‍රදේශය තුළ යම් දේපලක අයිතිකාරයා වෙත හෝ පදිංචිකාරයා වෙත නියුක්තර ක්‍රමයක දැන්වීමකින් ඒ දැන්වීමේ දක්වනු ලබන යම් කාලසීමාවක් ඇතුළත ඒ දේපලේ පිහිටි යම් කාණුවක්, කුණුවලක්, අඟුම් වලක්, අර් වලක් හෝ සහිපාරක්ෂාව සඳහා නඩත්තු කරන යම් දේපලක් ඇතුළත් තිබෙන ද්‍රව්‍ය ඉවත්කර දමන්නට ඕනෑම කිසියා හෝ ඒවා ඇතුළත් තිබෙන ද්‍රව්‍ය වෙනත් යම් ස්ථානයකට එහි සඳහන්කරනු ලබන යම් අඟුමකින් සුදුස්සක් කිරීම පිණිස ඉවත්කිරීමට සලස්වන්නට ඕනෑම කිසියා හෝ නියමකිරීමේ නීත්‍යානුකූලය.

අපරිහ අභාර පාන

15. කිසිවකු විසින් අපරිහ වූ නොහොත් මනුෂ්‍යභාරයට නුසුදුසු කිසිම අභාර ද්‍රව්‍යයක් හෝ බීමක් වෙළඳුමට නැතිම නොහොත් ඉදිරිපත්කිරීම නොකළ යුතුයි.

16. වෙළඳුම පිණිස කබා තිබෙන්නාවූ නොහොත් ඉදිරිපත් කොට තිබෙන්නාවූ ඕනෑම අභාර ද්‍රව්‍යයක් හෝ බීමක් මනුෂ්‍ය භාරයට නුසුදුසු බව හෝ අපරිහ බව පෙනෙන්නට තිබේ නම් ප්‍රධානතුමා විසින් හෝ සෞඛ්‍ය පරීක්ෂකතුමා විසින් හෝ ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් බලය ලත් යම් අයකු විසින් හෝ ඒ අභාර ද්‍රව්‍යය හෝ බීම වහාම අල්ලා තහනම්කිරීමේ නීත්‍යානුකූලය.

17. සෞඛ්‍ය පිලිබඳ වෛද්‍ය නිර්ධාරීතුමා හැර වෙනත් යම් නිර්ධාරීකු හෝ අයකු විසින් 16 වැනි අතරු ව්‍යවස්ථාව යටතේ අභාර ද්‍රව්‍යයක් හෝ බීමක් අල්ලා තහනම්කරන විට, ඔහු විසින් ඒ ද්‍රව්‍යය අල්ලා තහනම්කළේ යම් කෙනෙකු හා රේ නිබන්දිත ඔහු ඉදිරිපිටදීම ඒ අල්ලා තහනම් කරනු ලැබූ ද්‍රව්‍යයේ සැමිපලයක් භාජනයක බහා, සිල් කබා අප්‍රමාදව ඒ සැමිපලය සෞඛ්‍ය පිලිබඳ වෛද්‍ය නිර්ධාරීතුමා ඉදිරිපේ හෝ වෙනත් යම් අයකු වෙත දීම නිර්ධාරීතුමා ඉදිරිපේ පෙන්වීමකළ යුතුයි.

18. 16 වැනි අතරු ව්‍යවස්ථාව යටතේ අභාර ද්‍රව්‍යයක් හෝ බීමක් තහනම්කරනු ලබන විට, එකී ද්‍රව්‍ය තහනම්කරනු ලැබූවේ යම්කිසි අයකුගේ භාරයේ නිබන්දිත ඒ අය විසින් ඒ ද්‍රව්‍යයේ සැමිපලයක් සිල් කබා කබාව මිනෑම කිසා ලුල්ලා සිටියොත් ඒ ද්‍රව්‍යය තහනම් කරන්නා විසින් තහනම්කළ ද්‍රව්‍යයේ සැමිපලයක් භාජනයක බහා, ඒ ද්‍රව්‍යය අයිතිව සිටි අය ඉදිරිපේ දීම සිල් කබා ඒ සැමිපලය ඒ අයට දිය යුතුයි.

19. 16 වැනි අතරු ව්‍යවස්ථාව යටතේ අභාර ද්‍රව්‍යයක් හෝ බීමක් තහනම්කළ වෛද්‍ය නිර්ධාරීතුමා හෝ 17 වැනි අතරු ව්‍යවස්ථාව යටතේ අභාර ද්‍රව්‍යයක් හෝ බීමක් පෙන්වීමකර ලැබ සිටින වෛද්‍ය නිර්ධාරීතුමා හෝ එකී ද්‍රව්‍යය අපරිහ කිසා නොහොත් මනුෂ්‍යභාරයට නුසුදුසු කිසා සහතික කරයි නම්, ප්‍රධානතුමා විසින් ඒ ද්‍රව්‍යය විනාශකර දැමීමට හෝ එය වෙළඳුම පිණිස නැතිම නැතහොත් මනුෂ්‍යභාරයක් මෙන් ප්‍රයෝජනයට ගැනීම වැළැක්වෙන පරිද්දෙන් මනාපයක් කිරීමටදීමට සැලැස්විය යුතුයි. ඒ අභාර ද්‍රව්‍යය හෝ බීම අපරිහ කොටසක කිසා නොහොත් මනුෂ්‍යභාරයට සුදුසු කිසා වෛද්‍ය නිර්ධාරීතුමා සහතික කරනොත්, තහනම් කරනු ලැබූ එබඳු අභාර ද්‍රව්‍යය හෝ බීම වහාම අයිතිකාරයාට අපසුදිය යුතුයි.

20. සෞඛ්‍ය පිලිබඳ අයකුගේ නිසා හෝ යම්කිසි රෝගයකින් හෝ දිගේ හිලියාමෙන් හෝ විනාශයකු විසින් පසරාදෙනු ලැබීමෙන් හෝ සපියකු විසින් දඬුකරනු ලැබීමෙන් හෝ පිත්සු බල්ලකු විසින් සපානනු ලැබීමෙන් හෝ මළා වූ යම්කිසි සතුකුගේ මස් විකිණීම හෝ වෙළඳුමට නැතිම කිසිවකු විසින් නොකළ යුතුයි.

සුදුකෙළීම

21. (a) කිසිවකු විසින් දුදුම්ලීන් හෝ කබදුසිලීන් සුදුකෙළීම හෝ මුදල් බිච්චු කිරීමෙන් කිසිම ක්‍රීඩාවක් කිරීම, හෝ වෙනත් බිච්චු ඇල්ලීම්වලට සම්බන්ධිත හෝ නොකළ යුතුයි.

(b) කිසිවකු විසින් තමා පදිංචිව සිටින, හෝ තමාට අයිතිව තිබෙන, හෝ තමා භාරයේ තිබෙන ගෙයක, හෝ දේපලක, වෙනත් යම් කෙනෙකුට දුදුම්ලීන් හෝ කබදුසිලීන් සුදුකෙළීමට හෝ මුදල් බිච්චුකිරීමෙන් කිසිම ක්‍රීඩාවක් කිරීමට හෝ ඉඩදිය යුතු නැත.

22. කිසිවකු විසින් යම් ප්‍රදේශය ඇතුළත කිසිම ස්ථානයක පොර කොටවීම සඳහා කුකුළන් පුරුදුකරවීම හෝ කුකුළන් කොටවීමකට සහභාගිවීම හෝ නොකොට යුතුයි.

23. කිසිවකු විසින් කිසිම ප්‍රසිඬි පාරක තරගයට කරන්නා විසිදුම්මෙහි නොගෙදිය යුතුයි.

මහජන සෞඛ්‍ය හා නගරාලංකාර, නොහික්වුණු ලෙස හැසිරීම

24. සෑම ගෙයකම නොහොත් ඉඩමක අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් එකී ගෙය සිට යාර හයක් දුරට හෝ තම ඉඩමේ මායිම ඊට අඩුනම් ඒ මායිම දක්වා හෝ තම දේපල ගැඹුරු වන තුරු සියලුම මල්පැලෑටි, ඉතා බහුල ලෙස වැවෙන්නාවූ හෝ සහිපයට බාධක වූ හැකිකොළන් අදියෙන් හා සියලුම කැපී කසල හෝ කුණුරු හෝ මදුරුවන්ගේ බෝවීම ඇතිවිය හැකි භාජන සහ මේවායින් තොරවත් තබාගෙන යුතුයි.

25. (1) යම්කිසි ගසක් හෝ ගසක අත්තක් හෝ ගෙඩියක් හෝ ගසක වෙනම කොටසක් යම්කිසි ගොඩනැගිල්ලකට අලාභ හානියක් සිදුවන හැටියට හෝ සිදුමින් න සුළුවන්නට හැටියට හෝ යම්කිසි දේපලකට හෝ යම්කිසි ගොඩනැගිල්ලක පදිංචි සිටින අයට හෝ යම්කිසි පොදු මාවතක මහජනමනනය කරන අයගේ අරක්ෂාවට හෝ අනතුරු එල්ලවනු නිසා තත්ත්වයක් හෝ පවත්නාවූ කොන්දියම් වීමක වුවත් ප්‍රධානතුමා විසින් ඒ ගස පිහිටි ඉඩමේ පදිංචිකාරයා වෙත නොහොත් අයිතිකාරයා වෙත භාර කරනු ලබන ලියවිල්ලකින් වූ දැන්වීමකින්, ඒ දැන්වීමේ සඳහන් කරනු ලබන කාලසීමාවක් ඇතුළතදී ඒ ගස හෝ ඒ අත්ත හෝ ගෙඩිය හෝ ගසේ වෙනම කොටස බැඳ ගසන්නට කරන්නට හෝ කපා ඉවත්කර දමන්නට හෝ ඕනෑම කිසියම් අයිතිකාරයාට නොහොත් පදිංචිකාරයාට නියමකළ හැකිය.

(2) මේ අතරු ව්‍යවස්ථාව යටතේ දැන්වීමක් භාරකරනු ලැබූ සෑම කෙනෙකු විසින්ම එකී දැන්වීමෙන් කර තිබෙන නියමයන් එහි සඳහන් කාලසීමාව ඇතුළතදී ඉටුකළ යුතුයි. එකී අය විසින් එකී නියමයන් එකී කාලසීමාව තුළ ඉටු කරන්නට බැරියකි කියා සිටි වීමට නොහොත් ඉස්මතීර්ම පැහැර හැරිය වීමකදී ප්‍රධාන තුමා විසින් හෝ ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලය පවරන ලද යම් නිර්ධාරීකු නොහොත් මෙහෙකරුවකු විසින් හෝ ඒ දැන්වීමේ සඳහන් කරන ලද ඉඩමට ඇතුළුවී ඒ දැන්වීමේ ප්‍රකාර එකී අය විසින් කළ යුතුව තිබුන කවර කටයුත්තක් වුවද ඉටුකළ හැකිවන්නට පරිදි කිරීමෙන් දරන්නට සිදුවූ හිඟදම් එකී අයගේ කොන්කාංගි සභාවට එන්ව තිබෙන ණයක් පරිද්දෙන් අයකරගත හැකිද වන්නේය.

26. කිසිවකු විසින් මහජන සහාය වූ දුෂ්භීය හැසිරීම් අඟුමට යම්කිසි ප්‍රසිඬි ස්ථානයක අයිතිකාර ලියවිල්ලකින් ප්‍රසිඬි කිරීම හෝ යම් අසහන පින්තූරයක් ඇදීම හෝ කැන වචනවලින් ප්‍රසිඬි

කරනලද යම් සිත්දුමක් නොහොත් ගිනිකාවක් ගායනාකිරීම නොහොත් යඛදනකය කීම හෝ මේනත් යම් ක්‍රියාවක් කිරීම හෝ නොකට යුතුයි.

27. කිසිවකු විසින් වෙනත් යම් කෙනෙකුගේ ගෞරවයට හෝ හොඳම ඵලයට හෝ යුක්තියට විසිනොකළ යුතුයි.

මහජන ගිරිතැර අඩුකිරීම

28. යම් ගොඩනැගිල්ලක් හෝ නාප්පයක් හෝ එහි සම්බන්ධතා ලද යම් දේයක් ඒ ආදියට ගොඩනැගිල්ලකට හෝ එහි පදිංචි කාරයකුට හෝ ඒ ආදියට සහ එන අයකුට හෝ අනතුරු එල්ලවී ඇති යම් තත්ත්වයකට පවත්නේ නම් එහිට ප්‍රධානතමා විසින් එහි අයිතිකාරයා වෙත හෝ පදිංචිකාරයා වෙත ලියවිල්ල කින් භාරකරවනු ලබන දන්වීමකින්—

(a) යම් හදිසි අවස්ථාවක් පැමිණ තිබේ නම් දන්වීම භාරදී පැය 24ක් ඇතුළතදී අහඹු පහසු යන එන ඕනෑම අයකුගේ ආරක්ෂා මිඳවා සුදුසු (දන්වීම) ලැල්ලක් හෝ වැටක් සෑදීමට යුතුය කියාත්;

(b) සෑම අවස්ථාවකදීම දන්වීම භාරදී දවස් තුනක් ඇතුළතදී ඒ ගොඩනැගිල්ල හෝ නාප්පය හෝ එහි සම්බන්ධතා ලද දේය සකසීමත් කිරීමට හෝ අලුත්වැඩියා කිරීමට සැලැස්විය යුතුය කියාත්;

කියමනක් ගැනිය.

29. (1) 28 වැනි අගුරු මාවස්ථාව යටතේ යම් දන්වීමක් භාරකරනු ලැබූ සෑම අයිතිකාරයකු නොහොත් පදිංචිකාරයකු විසින්ම ඒ දන්වීමේ නියමයන් එහි සඳහන් කාලසීමාව ඇතුළතදී ඉටුකළ යුතුයි.

(2) යම් අයිතිකාරයකු විසින් හෝ පදිංචිකාරයකු විසින් (28) වැනි අගුරු මාවස්ථාව යටතේ භාරකරනලද දන්වීමක නියමයන් ඉටුකිරීමට පැහැර හැර තිබෙන නොහොත් ඉහිකිරීමට බැරියයි කියා ප්‍රකාශකර තිබෙන කවර වීදිකදී දිවින් ප්‍රධානතමා විසින් යම්කිසි විශේෂ කෙනෙකුට හෝ අයවලුන්ට ඒ දන්වීමෙන් කළ යුතුව තිබෙන ඒ කටයුතු කරන මෙන් බලය පැවරිය හැකියාත් හැර ඒ සඳහා දරන්නට යෙදුණ විදහම එකී අයිතිකාරයාගේ හෝ පදිංචිකාරයාගේ කායනී සහාවට එන්ට තිබුණ අයක් පරිද්දෙන් අයකරගනුද හැකිවන්නේය.

30. (1) යම්කිසි ගෞරවයක් නොහොත් ගොඩනැගිල්ලක් බොහෝ අයිතිසිදු නන්තියක හෝ එහි පදිංචිව වැඩන අයගේ නොහොත් අසල්වැසියන්ගේ සෞඛ්‍යයට බාධාවන හරම් කැඩීලීම් ගිය තත්ත්වයක තිබෙන්නාහෝ පෙනෙන කවර වීදිකදී දිවින් ප්‍රධානතමා විසින් ඒ ගෞරවය නොහොත් ගොඩනැගිල්ලේ අයිති කාරයා වෙත නොහොත් පදිංචිකාරයා වෙත භාරකරනු ලබන ලියවිල්ලකින් දන්වීමකින් ඒ දන්වීමේ සඳහන් කාලසීමාවක් තුළ ඒ ගෞරවය නොහොත් ගොඩනැගිල්ල සෞඛ්‍යකරණක තත්ත්වයට පවත්වා ගැනීම පිණිස ඒ දන්වීමේ සඳහන් කරනු ලබන යම් යම් කටයුතු කරන්නට ඕනෑම කියා නියමකරන හැකිය.

(2) (1) වැනි ඡේදය යටතේ දන්වීමක් භාරකරනු ලැබූ හැම අයිතිකාරයකු විසින් හෝ පදිංචිකාරයකු විසින්ම ඒ දන්වීමේ නියමයන් එහි සඳහන් කාලසීමාව ඇතුළතදී ඉටුකළයුතු වන්නේය. සමෙකු ඒ දන්වීමේ නියමයන් ඉටුකොනරයි නම් නැතහොත් ඉහිකිරීමට පැහැරහරී නම් එහිට ප්‍රධානතමා විසින් එහි සඳහන් වැඩකරුවා ඒ සඳහා දරන්නට යෙදුණ විදහම කායනී සහාවට අයවිය යුතුව තිබෙන අයක් මෙන් අයකරගන හැකිය.

31. යම් ප්‍රදේශය ඇතුළතදී සෑම ගෞරවයට භාරකාරයා හෝ පදිංචිකාරයා විසින් තමාගේ හෙය අඩුගණනේ අඩුරුද්දකට එක වරක් බැසින් හා යම්කිසි විෂංගනයක් හෝ රෝගයක් පැතිර පවත්නා විට ප්‍රධානතමා විසින් ලියවිල්ලකින් කරනු ලබන දන්වීමක සඳහන් මේනත් යම් වේලාවකදී කුණ හෝ වෙනත් සුදුසු ද්‍රව්‍යයක් හෝ යා සුදුකරවිය යුතුයි.

32. කිසිවකු විසින්, සෛද්දේ වැඩිමට හැර වෙනත් කටයුතු සඳහා බිඳිනලද පොල්ගෙඩිවල වතුර යම්කිසි පොදු මාවතක හෝ අභිපාරක හෝ පොදු ස්ථානයක හෝ මිනිසුන් පදිංචි ගෙයක සිට යාර එකසියයක් ඇතුළත විසිනොකළ යුතුයි.

33. කිසිවකු විසින් මැරුණු කිසිම සතුකුගේ මළකුණක් වෙත අයකුට අයිතිවූ ඉඩමක හෝ භූමිභාගයක අවිචාර අයමින් තැන්පත් නොකළ යුතුයි.

34. කරත්තයක් අබලවී ගිය වීදික මිස නැත්නම් ඒ කරත්තයට බඩු පැටවීම සඳහා හෝ එයින් බඩු බෑම සඳහා හෝ කෙවන කාලයට වඩා දීඹි කාලයක් තුළ කිසිවකු විසින් කිසිම පොදු මාවතක හෝ අභිපාරක නතරකිරීම හෝ නඩාගැනීම නොකට යුතුයි.

35. කිසිවකු විසින්, කිසියම් ජප නඩුවක්, කොළයක් හෝ කඩදියක් හෝ වෙන අයුමකට ජපකිරීමක් වෙන අයකුගේ ඉඩමක තැන්පත් කිරීම හෝ වැලලීම නොකළ යුතුයි.

36. කිසිවකු විසින්—

(a) යම් ගොඩනැගිල්ලක හෝ කාට්ස් පෙණෙන නැතක කිසිම අසහන පි තුරයක් හෝ විහිට රූපයක් ඇදීම් හෝ නින්දා සහගතවූ හෝ අප්‍රියවූ වාක්‍යයක් ලිවීම හෝ මහජනාභයාගේ යමකුට අපහාසයක් වියහැකිවූ හෝ මහජන සහායකයෙකුට හෝ වෙනත් යම් ක්‍රියාවක් කිරීම; හෝ

(b) අන්‍යයන්ගේ සඳුචාර හැඳීමට හානි වනසේ තමාගේ ඉඩමේ හෝ වෙන කෙනෙකුගේ ඉඩමක හෝ යම් පොදු මාවතක හෝ අභිපාරක හෝ ඒ සඳහා විශේෂයෙන් සපයනු ලැබූ ස්ථානයකින් බැහැරවූ යම් ස්ථානයක ඔරු කෘත්‍ය කිරීම; හෝ

(c) වෙනත් යම් කෙනෙකුට අයිති ඉඩමකට හෝ යම් පොදු ස්ථානයකට හෝ පොදු මාවතකට හෝ අභිපාරකට කුණ කසල හෝ සනීපයට බාධාවන දේවල් හෝ ප්‍රයෝජනයකට ගත නොහැකි ද්‍රව්‍ය හෝ වෙනත් යම් දේවල් විසිකිරීම; හෝ

(d) වෙනත් යම් කෙනෙකුගේ ගෙට හල් ගැසීම හෝ කැලී කසල විසිකිරීම; හෝ

නොකට යුතුයි.

පුද්ගලික වෙළඳමපලවල් හා කඩපලවල්

37. යම්කිසි (ප්‍රසිද්ධ) වෙළඳමපලකට අයිතිවූ පුද්ගලයන් ඇතුළත කිසිම පුද්ගලික වෙළඳමපලක් කඩපලක් පිහිටුවීම හෝ පවත්වාගෙන යාම නොකළ යුතුයි.

38. (1) ඒ සඳහා ප්‍රධානතමා විසින් නිකුත් කරනලද බලපත්‍රයක් පිට මිස නැත්නම් (ප්‍රසිද්ධ වෙළඳමපලකට අයිති පුද්ගලයන් කිරීමට) වෙනත් මොනම පුද්ගලයන් ඇතුළත කිසිම පුද්ගලික වෙළඳමපලක් කඩපලක් පිහිටුවීම හෝ පවත්වා ගෙන යාම නොකළ යුතුයි.

(2) 1 වැනි ඡේදය යටතේ නිකුත් කරනු ලබන සෑම බලපත්‍රයක්ම—

(a) සාමාන්‍යයෙන් මිට යාකොට ඇති පෝරමයේ ප්‍රකාරයට විය යුතුයි;

(b) එහි දක්වෙන කොන්දේසිවලට යටත්විය යුතුයි;

(c) එය නිකුත්කරනලද අඩුරුද්දේ දෙසැප්ටම් මස නිසිවක් වැනිදට අවසාන විය යුතුයි;

(3) 1 වැනි ඡේදය යටතේ නිකුත් කරනු ලබන එක් එක් බලපත්‍රය වෙනුවෙන් මිස ගාසුව රුපියල් පණහකි.

(4) (1) වැනි ඡේදය යටතේ බලපත්‍රයක් නිකුත්කරනු ලැබූ කිසිවකු විසින් ඒ බලපත්‍රයට අදාළ කිසිම කොන්දේසියක් කඩනොකළ යුතුයි.

39. පුද්ගලික වෙළඳමපලක් හෝ කඩපලක් පිහිටුවීමට බලාපොරොත්තුවන භූමිභාගය සෞඛ්‍යය පිලිබඳ වෛද්‍ය නිලධාරියකුට විසින් අනුමතකරනු ලබනතුරු එහි පුද්ගලික වෙළඳමපලක් හෝ කඩපලක් පිහිටුවීමට හෝ පවත්වා ගෙන යාමට බලපත්‍රයක් ලැබීමට කිසිවකුට අයිති වාසිකමක් නැත.

40. පුද්ගලික වෙළඳමපලවල් හා කඩපලවල් පිලිබඳවූ මේ අගුරු මාවස්ථාවලින් යම් අගුරු මාවස්ථාවක් කඩකිරීම නිසා, යම්බඳු උසාවියකින් බලපත්‍රකාරයකු දෙවැනි වරට හෝ ඊට අනතුරුව වරදකාරයකු කොට විනිශ්චයකරනු ලැබූවිට 38 වැනි අගුරු මාවස්ථාව යටතේ නිකුත් කරනලද බලපත්‍රයට ඒ උසාවිය මගින් අවලංගු කළ හැකිය. එසේ අවලංගුකිරීම හේතුකොටගෙන ඒ බලපත්‍රකාරයාට අලාභය අයකර ගැනීමට අයිතිවාසිකමක් නැත්තේය.

41. යම්බඳු උසාවියකින් අවලංගුකරනු ලැබූ බලපත්‍රයක් ඇති කිසිවකුට ප්‍රධානතමා විසින් 38 වැනි අගුරු මාවස්ථාව යටතේ නැවත බලපත්‍රයක් නිකුත්කිරීම ප්‍රතික්ෂේපකළ හැකිය.

සාමාන්‍ය

42. සුදුසු හැම කල්හිම ප්‍රධානතමා විසින් හෝ සෞඛ්‍යය පිලිබඳ වෛද්‍ය නිලධාරියකුට විසින් හෝ සෞඛ්‍ය පරීක්ෂකයකුට විසින් හෝ ප්‍රධානතමාගේ ලියවිල්ලකින් බලය ලත් වෙනත් ඕනෑම කෙනෙකු විසින් ඕනෑම පුද්ගලික වෙළඳමපලකට හෝ කඩපලකට ඇතුළුවී ඒ වෙළඳමපල හෝ කඩපල හෝ එහි වෙළඳමට කඩා තිබෙන නොහොත් පුද්ගලිකකර තිබෙන ඕනෑම අභාර ද්‍රව්‍යයක් පරීක්ෂාකිරීම නිත්‍යානුකූල වන්නේය. නවද මේ අගුරු මාවස්ථාව යටතේ තම රජකාරිය ඉටුකිරීමේදී ඒ ප්‍රධානතමාට හෝ නිලධාරියාට හෝ පරීක්ෂකයකුට කිසිවකු විසින් බාධාකිරීම හෝ විරුධකමක් පෑම හෝ නොකළ යුතුයි.

අප්‍රියවූ හා අසහනදයකට නම්නත්ත

43. (1) පහත දක්වෙන කණිකානු අප්‍රියවූ කණිකානු වශයෙන් සලකනු ලැබේ:—

ස්ඪි හෝ කරවල ගබඩාකිරීම,

නොගත ගණනේ විකිණීම සඳහා නරක්විය හැකි ආහාර
සහ ආහාර ද්‍රව්‍ය ගබඩාකිරීම,
කොමිස්සන්වල පොහොර හෝ කෘත්‍රිම පොහොර හෝ
සෑදීම,

විනාකිරී සෑදීම,
රබර් වියලීම හෝ සෑදීම,
රකිකුසු සෑදීම හා හිනිකොළි නම්භහ,
සබන් සෑදීම;
හම් පදම්කරන ස්භානසක කඩාගැනීම,
පුවක් වියලීම,
සතුන්ගේ ලේ නොහොත් මිලකුණු උණකිරීම,
සතුන්ගේ ගම් ගබඩාකිරීම,
සතුන්ගේ ඇට ගබඩාකිරීම,
මාලු අයිස් දැමීම,
දූවිදුම් පොහොර සකස්කිරීම,
පොල්ලෙලි පෙහවීම පිණිස වළක් කඩාගැනීම.
කෘත්‍රිම පොහොර හෝ කෘත්‍රිම පෝර සෑදීමට ගන්නා
ද්‍රව්‍ය හෝ නිකුත්වන වඩා ගබඩාකිරීම,

(2) පහත දැක්වෙන කම්මන්ත අන්තර්ගතයකට කම්මන්ත
වශයෙන් සලකනු ලැබේ:—

සෝඩා, ලෑමනඩි, අදි සිසිල් බීම වැනි සෑදීම,
කොප්පර සෑදීම,
ගහනුසුදාදියෙන් පොල්තෙල් කිරීම;
තෙල්වලින් හෝ වෙනත් පැවරල් අදි දූවෙන ද්‍රව්‍යවලින් හෝ
විෂ්පවලින් හෝ ඉලුක්වලින් බලයෙන් හෝ ක්‍රියාකරන සහනු
පාවිච්චිකරන යම් කම්මන්තයක්,
ගහනු සුදාදියෙන් තෙල් ලබාගැනීම,
කඩුක්ගල් හෝ බොරට් හෝ කර්ගල් ලබාගැනීම සඳහා ගල්

වළුවල් කැපීම,
කොප්පර ගබඩාකිරීම,
පිදුරු ගබඩාකිරීම,
කපාපු පොල් වියලා සකස්කිරීම,
හුණු පිච්චිම නොහොත් ගබඩාකිරීම,
කෙදි වැනි නෙලීම නොහොත් ගබඩාකිරීම,
කපු පුරන් (හුල් අදිය) ගබඩාකිරීම,
ගිනිපෙවිච් සෑදීම,

(3) පහත දැක්වෙන කම්මන්ත අප්‍රියවූද අන්තර්ගතයකට
කම්මන්ත වශයෙන් සලකනු ලැබේ:—

කෙදි සායම්කිරීම,
ගමොල් හා උර් පිච්චිම,

44. (1) සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිර්ධාරීතාවයේ රෙකමන
පිට ප්‍රධානතාවය වීසින් ඒ සඳහා නිකුත් කරන ලද බලපත්‍රයක්
දරන්නේ නම් මිස හැත්තම් කිසිවකු වීසින් අප්‍රියවූ කිසියම්
කාර්මාන්තයක් හෝ අන්තර්ගතයකට කිසියම් කාර්මාන්තයක්
කරගෙනයාම නොකළ යුතුයි.

(2) සෑම බලපත්‍රයකම එය 46 වැනි අනුරූ ව්‍යවස්ථාව යටතේ
කලින් අවලංගු නොකරන ලද්දේ නම් එය නිකුත්කරනු ලැබූ
අවුරුද්දේ දෙසැම්බර් මස නිවැරදිව අවසාන වන්නේය.

(3) යම් කිසිවකු වෙන නිකුත්කරන ලද බලපත්‍රයක් වෙනත්
කෙනෙකු වෙත පැවරිය නොහැකිය.

45. (1) අප්‍රියවූ කිසියම් කාර්මාන්තයක් හෝ අන්තර්ගත
දූරකට කිසියම් කාර්මාන්තයක් කරගෙනයාමට බලාපොරොත්තු
වන ස්භාන සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිර්ධාරීතාවයේ අනුමත
කරනු ලැබූද,

(2) ඒ සඳහා ප්‍රයෝජනය ගැනීමට බලාපොරොත්තු වන යම්
ගොඩනැගිල්ලක් ඇත්නම් එය පහත සඳහන් නියමයන්ට
එකඟවද නිබඳහොත් මිස හැත්තම් කිසිවකු බලපත්‍රයක්
ලැබීමට අයිතිවියකමක් නැත. ඒ නියමයන් කවරේදයත්:—

- (a) ගොඩනැගිල්ල හොඳහැටි සාදා තිබිය යුතුවන හැර එය
ඇතුළුට හොඳට හුලා වැදෙන ලෙසත් හොඳට ඵලිත
වැටෙන ලෙසත් සෑහෙන තරම් කාණු හා වැසිකිලි
පහසුකම් ඇතුළත් තිබිය යුතුයි;
- (b) ඒ ගොඩනැගිල්ලේ වහලු කල් පවතින ද්‍රව්‍යවලින් සාදා,
එහි බිම සිමෙන්ති දමා තිබිය යුතුයි;
- (c) ඒ ගොඩනැගිල්ලේ වහල්පල පොළවේ සිට අඩි හයකට
නොඅඩු විය යුතුයි;

(d) ඒ ගොඩනැගිල්ලේ සෑම කාමරයකම විවෘතකළ හැකිවූ
ජනෙල් තිබිය යුතුයි; තවද ඒ ජනෙල් විවෘතකළ විට
ඒ විවෘතව පවත්නා කොටස මතුපිට බිමෙන්
පහළොවෙන් එක පංගුවකට අඩුතොවිය යුතුයි;

(e) ඒ ගොඩනැගිල්ලේ සෑම කාමරයකම බිත්ති උසින් අඩි
හතකට නොඅඩුව, ගමොල්, ගල්, හෝ කඩොක්ගල්
වලින් සාදනලදුම් තිබිය යුතුයි;

(f) ඒ බිත්තිවල ඇතුල් පැති බිම සිට අඩුතොවෙන් අඩි
හතකට උසට සිමෙන්තියෙන් කපලාලාකොට,
අවසේස කොටස් හුණු බදුමෙන් කපලාලා කරනු ලැබ
සුදුහුණු ගෘහ ලදුම් තිබිය යුතුයි;

(g) ඒ ගොඩනැගිල්ලේ ලී වැඩ තෙල් සායම්කරන ලදුම් හෝ
සුදුහුණු ගෘහ ලදුම් හෝ තිබිය යුතුයි.

46. (1) බලපත්‍රයක් නිකුත්කරන ලද කාලසීමාවක් ඇතුළතවූ
ඕනෑම වේලාවක ඒ බලපත්‍රය නිකුත් කරනු ලැබූ අප්‍රියවූ හෝ
අන්තර්ගතයකට කම්මන්ත සඳහා පාවිච්චිකරනු ලබන කිසියම්
ගොඩනැගිල්ලක් 45 වැනි අනුරූ ව්‍යවස්ථාවේ පිහිටිවනවිලට
එකඟව නොපවත්නේ නම්, ප්‍රධානතාවය වීසින් ගෞරවය පිළිබඳ
වෛද්‍ය නිර්ධාරීතාවයේ රෙකමන පිට බලපත්‍රකාරයා වෙන
භාරකරවනු ලබන දැන්වීමකින් ඒ දැන්වීමේ සඳහන්කර තිබෙන
එම දවසකට ප්‍රථමයෙන් ඒ ගොඩනැගිල්ල එහි පිහිටිවනවිලට
එකඟව පරිද්දෙන් කළයුතු සෑම දෙයක්ම කරනව ඕනෑම
කිසියම් බලපත්‍රකාරයාට නිවේදනයකළ හැකිය. බලපත්‍රකාරයා
වීසින් ඒ දැන්වීමේ නියමයන් එහි සඳහන් කාලය තුළදී ඉහට
නොකර සිටියොත් ප්‍රධානතාවය වීසින් ඒ බලපත්‍රය අවලංගුකළ
හැකිය.

47. 46 වැනි අනුරූ ව්‍යවස්ථාව යටතේවූ ඕනෑම දැන්වීමක්
බලපත්‍රකාරයා වීසින් අප්‍රියවූ හෝ අන්තර්ගතයකට කම්මන්තයක්
කරගෙන යන ස්භානයේ ගසා හෝ අලවා ඇත්නම් වීසිමක,
හෝ බහු වීසින් එක ස්භානයේ රක්ෂාවේ යොදාගන්නාලද යම්
කිසිවකුට භාරකරන ලද්දකු වීසිමක, එය ඒ බලපත්‍රකාරයාට
භාරදුන්නාක් මෙන් සැලකිය යුතුයි.

48. යම් අප්‍රියවූ හෝ අන්තර්ගතයකට කම්මන්තයක්
කරගෙන යාම සඳහා බලපත්‍ර ලත් සෑම අයකු වීසින්ම—

- (a) ඒ කම්මන්තය සඳහා පාවිච්චි කරන සෑම ගොඩනැගිල්ලකම
බිම දිනපතා අතු යා ශුච්චිකරනු කිරීමටද;
- (b) අඩුතොවෙන් දොළොස් මාසකට වරක් බැහින්වක් එබඳු
සෑම ගොඩනැගිල්ලකම බිත්තිවල සුදු හුණු ගැවීමටද;
- (c) ඒ කම්මන්තය සඳහා පාවිච්චිකරන සියලුම උපකරණ
මෙවලම් හා භාජන ශුච්චිකරනු ව නැතිවීමටද;
- (d) සියලුම කුණු, භූමිභාගය අතු හා ඉවත දමන කැලිකසල,
රෙඬු බොඬු හා කැටකැබිලිද ඒ කම්මන්තයේ වෙනත්
ගම් ගම් කටයුතු සඳහා යොදවන්නේ නැති සියලුම
ද්‍රව්‍යද, අවරණය කරනු ලැබූ භාජනවල දමා දිනපතා
ඒ කම්මන්තය කරගෙන යන භූමිභාගයෙන් ඉවත්කර
වීමටද;

සැලැස්විය යුතුයි.

49. යම් අප්‍රියවූ හෝ අන්තර්ගතයකට කම්මන්තයක් කර
ගෙන යාමට බලපත්‍රලත් කිසිවකු වීසින් කිසියම් ලීදක් හෝ වැටක්
හෝ ගංගාවක්, මියක්, ඇලක්, දෙලක්, දියපාරක්, විලක් හෝ
ගොඩබිමක පිහිටි වෙනත් ගම් ජලසාධනයක් අපවිත්‍රකිරීම හෝ
දුෂ්කරීම හෝ නොකළ යුතුයි.

50. යම් අප්‍රියවූ හෝ අන්තර්ගතයකට කම්මන්තයක් කර
ගෙන යාමට බලපත්‍ර ලත් කිසිවකු වීසින් අප්‍රියවූ අයට කරදර
යක් වියහැකි යම් පරිද්දෙකින් හෝ බවුන්ගේ සෞඛ්‍යයට හෝ
සෑප පහසුකම්වලට අහතුරක් වියහැකි පරිද්දෙකින් හෝ ඒ
කම්මන්තය කරගෙන යායුතු නැත.

51. යම් අප්‍රියවූ හෝ අන්තර්ගතයකට කම්මන්තයක් කර
ගෙන යාම සඳහා බලපත්‍ර ලත් සෑම අයකු වීසින්ම ඒ කම්මන්තය
කරගෙන යන අවස්ථාවලදී එහි නිකුත්වන අප්‍රියවූ වෘක්ක හා
ගෑස්—

- (a) අන්තර්ගතයකට හෝ අප්‍රියවූ විපාකයක් ඇතිනොවී
සුදුසු අයුතුකට ඉහලට ගොස් උඩු හුලගටම සම්මිශ්‍රවී
වනවිලකු ලැබීමට; හෝ
- (b) එක එල්ලේම ගින්නක් මැදින් හෝ ඒවා උකුකරණ
උපකරණයක් ඇතුළුට හෝ ගිවනු ලැබීමට හෝ;

සැලැස්විය යුතුයි.

52. සෑම සුදුසු වේලාවලදීම ප්‍රධානතාවයට හෝ සෞඛ්‍යය
පිළිබඳ වෛද්‍ය නිර්ධාරීතාවයට හෝ සෞඛ්‍ය පරීක්ෂකවලට හෝ
ප්‍රධානතාවය වීසින් ලියවිල්ලකින් බලය පවරනලද කාර්ය සහායී
ඕනෑම නිර්ධාරීතාවට අප්‍රියවූ හෝ අන්තර්ගතයකට යම්කිසි
කම්මන්තයක් කරගෙන ගන්නාවූ ඕනෑම ස්භානසකට ඇතුල්වී
පරීක්ෂාකර බැලීමට නීතිප්‍රකාර බලය තිබේ. තවද බලපත්‍ර
කාරයා වීසින් හෝ ඒ ස්භානස භාරව සිටින අය වීසින් හෝ එබඳු
පරීක්ෂණයක් පැවැත්වීමට අවකාශ දිය යුතුයි.

විවිධානී නිරූපණය

53. මේ අතුරු ව්‍යවස්ථාවල—

“ප්‍රධානතුමා” යනුවෙන් කාශී සභාවේ ප්‍රධානතුමා අදහස් කරනු ලැබේ;

“කාශී සභාව” යනුවෙන් පත්තල ගම් ප්‍රදේශයේ ගම් කාශී සභාව අදහස් කරනු ලැබේ;

“ගම් ප්‍රදේශය” යනුවෙන් ඕනෑම පළාත ගම් ප්‍රදේශය අදහස් කරනු ලැබේ.

උපලෙඛනය

(38 (2) වැනි අතුරු ව්‍යවස්ථාව)

පුද්ගලික වෙළඳුම්පලේ/*කඩපලේ පිහිටුවා පවත්වා ගෙනයාම පිණිස බලපත්‍රයයි

පදිංචි නමුත් අයට මෙහි සඳහන් දින සිට 19— දෙසැම්බර් මස තිස්සන් වැනි දින දක්වා සෑම අවස්ථාවකදීම මීට යාකොට ඇති කොන්දේසිවලට යටත්ව ඕනෑම පළාත ගම් ප්‍රදේශයේ පිහිටා තිබෙන— නිසා ඉඩමේ පුද්ගලික වෙළඳුම්පලේ/*කඩපලේ පිහිටුවා පවත්වාගෙන යෑමට මෙහිත් බලය දෙනු ලැබේ.

ඕනෑම පළාත ගම් කාශී සභාවේ ප්‍රධානතුමා.

වම් 19— මස — වැනි දින දීය.

ප්‍රචාරක බලපත්‍රය පිළිබඳ කොන්දේසි

1. පුද්ගලික වෙළඳුම්පලේ/*කඩපලේ අගකළහැකි තාක්තු හා කුලීවල ලැබිය හැකි ඉංග්‍රීසි, සිංහල හා දෙමළ භාෂාවලින් පිළිපැයුණොත් වෙළඳුම්පලේ/*කඩපලේ සියලු දෙනාටම පෙනෙන සාහසික ප්‍රදර්ශනකර තිත් සලකයි.

2. කාශී සභාව විසින් හෝ කාශී සභාව විසින් සම්පාදනය කරනු ලැබූ ගම් අතුරු ව්‍යවස්ථාවක් යටතේ හෝ විනිශ්චිතයක් තබාගැනීම තහනම් කරනු ලැබූ කිසිම ද්‍රව්‍යයක් (පුද්ගලික) වෙළඳුම්පලේ/*කඩපලේ සිටිවනු විසින් විනිශ්චිතයට හෝ විනිශ්චිත පිණිස තබාගැනීමට බලපත්‍රකාරයා විසින් ඉඩ නොදිය යුතුය.

3. සෑම පුද්ගලික වෙළඳුම්පලේ/*කඩපලේ බලපත්‍රකාරයා විසින්ම පලතුරු, එලවල, මස්, මාර් හෝ වෙනත් අහාර ද්‍රව්‍ය අපිරිසිදු හෝ සෞඛ්‍ය සම්පූර්ණ නොවූ සාහසික නොතබන ලෙසට අවශ්‍ය වූ සියලුම විධිවිධාන සැලැස්විය යුතුය.

4. බලපත්‍රකාරයා විසින් පිරිසිදු හා මැස්සන්ට ඇතුල්විය නොහැකි ශ්‍රේණි ගොදුරු සහ දැවැන්ට සාදන ලද්දේ වූ දුරු පෙට්ටිවලට හා මිනුම්පලේ හෝ නොලැබූ හෝ කිසිම අහාර ද්‍රව්‍යයක් විනිශ්චිත පිණිස නොතැබිය යුතුය.

5. බෝවෙන රෝගයකින්, වසංගත රෝගයකින් හෝ සෛම රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලබා දී පෙරනාවූ හෝ එබඳු රෝගයකින් පෙළෙන කෙනෙකුට සාත්තුකිරීමේදී දේ සිටියාවූ කිසිම කෙනෙකුට එකී රෝගය බෝවීමට හා රෝග බිත්තියක් මෝරා දැමීමට ගනවන කාර්යමාමන් පසුවනාහක් ඒ වෙළඳුම් පලේ/*කඩපලේ කිසිම කඩ බක්කියක්, බංකුවක් හෝ වෙනත් සාහසික පාවිච්චිකිරීමට හෝ එකී නතරවී සිටීමට හෝ එකී මොනම ද්‍රව්‍යයක්වත් විනිශ්චිතව තැබීමට හෝ බලපත්‍රකාරයා විසින් ඉඩ නොදිය යුතුය.

6. බලපත්‍රකාරයා විසින් වෙළඳුම්පලේ/*කඩපලේ භූමිභාගය ගුද්ධ පරිදි කොට, කුණකාලවලින් සොරව තබා ගතයුතු වන්නා වූ මැස්සන්ගේ බෝවීම හෝ සෛම අවහිරයක් ඇතිවීම හෝ වැල ක්වෙන පරිද්දෙන් ඒ භූමිභාගයෙන් අනුයා ඉවත දමන කුණු රෙබු හා සියලුම සංකුල පුළුච්චා දැමීමට හෝ වෙනත් විදියකින් සුදුස්සක්කර ඉවත්කිරීමට සැලැස්විය යුතුය.

7. බලපත්‍රකාරයා විසින් වෙළඳුම්පලේ/*කඩපලේ භූමිභාගය ඇතුළත සාමය අරක්කාකළ යුතුය.

8. බලපත්‍රකාරයා විසින් වෙළඳුම්පලේ/*කඩපලේ ඇතුළේ හෝ එය අසල ඊට වාහන නවත්වා තැබීම පිණිස විශේෂ දඩ මිනුම්පලක් වෙන්කර තැබිය යුතුය.

9. සංකුල හා බොවුණු පිණිස බලපත්‍රකාරයා විසින් හොදට හේන් වී වැගෙන්නාවූ හා මැස්සන්ට ඇතුල්විය නොහැකිදු භාජන සෑහෙන තරම් ගණනක් සැපයිය යුතුය.

10. බලපත්‍රකාරයා විසින් සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිලධාරී තුමාගේ රෙකමේන පිට ප්‍රධානතුමා විසින් අනුමත කරන ලද වර්ෂක වැඩිකිලි සෞඛ්‍ය තරම් ගණනක් වෙළඳුම්පලේ/*කඩපලේ භූමි භාගය තුළ සාදා තිත් සලකයි.

11. ගම් කිසිවකට රෝගයක් පැතිර පවත්නා කාලයකදී සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිලධාරී තුමාගේ රෙකමේන පිට ප්‍රධාන තුමා විසින් මේ බලපත්‍රය නාවකාලික වශයෙන් අවලංගු කළ හැකිය. එබඳු අවලංගුකිරීමක් ගැන බලපත්‍රකාරයාට අලාභයක් ඉල්ලා අයකර ගැනීමට අයිතිවාසිකමක් නැත.

* උවමනා නැති විවිධ කපාදමක්.

(1951ක්වූ ජනි මස 9 වැනි දින අංක 10,110 දරණ ගැසට් පත්‍රයේ පළවූ ඉංග්‍රීසි අතුරු ව්‍යවස්ථාවල සිංහල අනුවාදය)

L.G.D.—GE 14/34/1.

ගම් සභා අභ්‍යුපණන

ගම් සභා අභ්‍යුපණනේ (198 වැනි පරිච්ඡේදයේ) 49 වැනි වගන්තිය යටතේ, කොළඹ දිස්ත්‍රික්කයේ උඩුතම පාලන-මාධ්‍ය-විද්‍යා මේ ප්‍රදේශයේ ගම් කාශී සභාව විසින් සම්පාදනය වූ, 1947ක්වූ සැප්තැම්බර් මස 24 වැනි දින අභියා 9,773 දරණ ගැසට් අනියේ කළු ප්‍රකාශනයෙන් සංශෝධිත වූ එකී වගන්තියේ (3) වැනි උප වගන්තියෙන් සෞඛ්‍ය හා ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍ය තුමා කෙරෙහි පැවරී තිබෙන බලයේ ප්‍රකාර එතුමා විසින් සිදු කරන ලද අතුරු ව්‍යවස්ථා.

පී. ඩී. ප්‍රනාන්දු,

සෞඛ්‍ය හා ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍ය කාර්යාංශයේ වැඩබලන ස්ථිර ලේකම් තැන.

වම් 1950ක්වූ මැයි මස 26 වෙනි දින කොළඹදීය.

අතුරු ව්‍යවස්ථා

කිරි පරිච්ඡේදයේ විනිශ්චිත

1. සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිලධාරී තුමාගේ රෙකමේන පිට එ සඳහා ප්‍රධානතුමා විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් පිට මිස නැත්නම් කිසිවකු විසින් කිරි පරිච්ඡේදයේ පවත්වා ගෙන යා යුතු නොවේ. එබඳු සෑම බලපත්‍රයක්ම 5 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ කලින් අවලංගු නොකරන ලද්දේ නම් එය නිකුත් කරන ලද අතුරු දේ දෙසැම්බර් මස 31 වැනි දින අවසාන වන්නේය.

2. කිරි පරිච්ඡේදයේ පිළිබඳ සියලුම දැන්වීම් බලපත්‍රකාරයා විසින් කිරි පරිච්ඡේදයේ රක්ෂාවෙන් යොදවා ගෙන ඇති සෑම අභ්‍යුච භාරදෙනු ලැබුවොත් එය ඒ බලපත්‍රකාරයාට භාරදුන්නාක් මෙන් සැලකිය යුතුය.

3. කිරි පරිච්ඡේදයේ සෑම බලපත්‍රකාරයෙකු විසින්ම හමු වෙන භාරකර තිබෙන සෑම දැන්වීමක සඳහන් වූ නියමයන්—

- (a) එහි සඳහන් වූ කාලසීමාව ඇතුළතදී; හෝ
- (b) එහි එබඳු කාලසීමාවක් නියම කර නැත්නම් හමුවා ඒ දැන්වීම භාරදුන් දින සිට දවස් හතක් ඇතුළතදී හෝ; ඉහත කළ යුතුය.

4. කිරි පරිච්ඡේදයේ වෙනුවෙන් බලපත්‍රයක් නිකුත් කර තිබෙන කාලසීමාවක් ඇතුළතදී ව්‍යාච්ච වීමට බලපත්‍ර ලත් ස්ථානයේ ඒ බලපත්‍රය නිසැන්කිරීම සම්බන්ධයෙන් මේ අතුරු ව්‍යවස්ථාවල සඳහන් කර තිබෙන නියමයන්ට එකඟව නොපවත්නේ නම් ඒ ස්ථානය එකී විධිවිධාන වලට එකඟව පරිද්දෙන් කළ යුතුව තිබෙන සෑම දෙයක්ම කරන බවට ඕනෑම කිසි ප්‍රධානතුමා විසින් බලපත්‍ර කාරයා වෙත දැන්වීමක් භාරකරවිය හැකිය. ඒ කිරි පරිච්ඡේදයේ බලපත්‍රකාරයා ඒ දැන්වීමේ නිමැවීමට අවශ්‍ය පැහැර හැරියෙන් ප්‍රධානතුමා විසින් ඒ බලපත්‍රකාරයාගේ බලපත්‍රය අවලංගු කළ හැකිය.

5. කිරි පරිච්ඡේදයේ පිළිබඳ මේ අතුරු ව්‍යවස්ථාව යටතේ කඩකිරීම නිසා කිරි පරිච්ඡේදයේ බලපත්‍රකාරයෙකු දෙවෙනි වරට නොහොත් ඊට පසු වාරයක වරදකාරයා වීමට ගම්බද උපාය කඩි මප්පුකරනු ලැබුවොත් ඒ උපාය යත් නිම කරන වෙනත් සම්බන්ධයකට අමතර වශයෙන් ඒ බලපත්‍රකාර යාගේ බලපත්‍රය අවලංගු කිරීම නිතරකුකුල වන්නේය. කවද එසේ අවලංගු කිරීමක් ගැන ඒ බලපත්‍රකාරයාට මොනම අලාභයක්වත් අයකර ගැනීමට අයිතිවාසිකමක් නැත්තේය.

6. කිසිවකු විසින්, හමු—

- (a) කිරි පරිච්ඡේදයේ බලපත්‍රකාරයෙකු හෝ 18 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ ලියා පදිංචි කිරීමේ කඩි පදයක් නිකුත් කරනු ලැබූ කිරි වෙළෙන්දකු; හෝ
- (b) ලියා පදිංචි කරන ලද කිරි සපයන්නකු හෝ 22 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ නිකුත් කරන ලද හඳුන්වා ගැනීමේ කඩි පත්‍රයක් දරන්නකු; හෝ

වන්නේ නම් මිස නැත්නම් ගම් ප්‍රදේශය තුළ කිරි විනිශ්චිතව ඉදිරිපත්කිරීම, විනිශ්චිත, අවිද විනිශ්චිත, විනිශ්චිතව ගෙනයාම සාදාදීම; හෝ විනිශ්චිතව ගෙනයාම හෝ නොකළ යුතුය.

7. (1) එලදෙකුත් නතරකිරීමට අදහස්කරන සෑම මඩුවක් හෝ ගොඩනැගිල්ලක්ම පහත දැක්වෙන කොන්දේසිවලට එකඟවද, එනම්:—

- (a) ඒ ගොඩනැගිල්ල හෝ මඩුව මනා තත්ත්වයක හා හොඳට අලොකය හා වාහාශ්‍රය ඇතුළු තිබිය යුතුයි;
- (b) මුත්‍රා, සේදිතන වතුර, හා කුණුබුරු වසනලද භාජන එකකට හෝ ඊට වැඩි ගණනක් ඇතුළු ගලායාමට සැලැස්වීමට එකී ගොඩනැගිල්ලේ නොහොත් මඩුවේ සුදුසු කාණු සපයා තිබිය යුතුයි;
- (c) එකී ගොඩනැගිල්ල නොහොත් මඩුව එහි තබාගන්නට අදහස්කරන එලදෙකුගේ සංකල්පවලට එක් එක් එක් එලදෙන වෙනුවෙන් අඩුගණනේ වර්ෂ 40ක බිම් ප්‍රමාණයක් බැගින්ද සහ අඩි හාරසියයක වාතාවරණ ඉඩ ප්‍රමාණයක් බැගින්ද ඇතුළු තිබිය යුතුයි;
- (d) එකී ගොඩනැගිල්ලට නොහොත් මඩුවට ඒ ගොඩනැගිල්ලේ හෝ මඩුවේ සිට සුදුසු තරම් ආනයන පිහිටි යම් ස්භාගයකින් පිරිසිදු වතුර සැහෙන ප්‍රමාණයක් ලබාගැනීමේ පහසුකම් සපයා තිබිය යුතුයි;
- (e) බිත්ති සහ වහල කලක් පවත්නා යම් ද්‍රව්‍යයකින් සාදා තිබිය යුතුයි;
- (f) ළි වැඩිවල කෙල් සායම් හෝ සුදුහුණු හෝ හා තිබිය යුතුයි.
- (g) බිම සිමෙන්ති කොන්ක්‍රීට් දමා හෝ සිමෙන්තියෙන් කපලාරු කරනු ලැබූ ගල් හෝ ගඩොල් අතුරු තිබිය යුතුයි.

(2) කිරි කාමරය මෙන් පාවිච්චිකිරීමට අදහස්කරන සෑම ගොඩනැගිල්ලක් හෝ මඩුවක්ම පහත දැක්වෙන කොන්දේසිවලට එකඟවද, එනම්:—

- (a) ඒ ගොඩනැගිල්ල නොහොත් මඩුව හරක්මඩුවේ සිට නොහොත් වෙනත් ගොඩනැගිල්ලට සිට අඩි විසිපහකට අඩු නොවන දුරකින් හා ගම්බිසි වැසිකිලියක සිට, වැසිකිලි වලක සිට, අළු වලක සිට, සදාකාලික පෝරගොඩක සිට හෝ පොළව යට නානා ලද ආනාවරණ කාණුවක සිට අඩි එකසියයකට අඩු නැති දුරකින් සුදුසු පරිදි පිහිටා තිබිය යුතුයි;
- (b) ඒ ගොඩනැගිල්ලේ නොහොත් මඩුවේ ඇතුළු කුණු හා දුම්බල වැරිම් වලක්වාලීමට හැකි පුළුඟු වද්ද, කෙල් සායම් කරනලද ලැලිවලින් සාදනලද සිලිමක් සපයා තිබිය යුතුයි;
- (c) එකී ගොඩනැගිල්ලට නොහොත් මඩුවට අඩුගණනේ එක ජනේලයක් හා එක දොරක්වත් සපයා තිබිය යුතුයි. (ජනේලයේ වර්ෂප්‍රමාණය බිම වර්ෂප්‍රමාණයෙන් පහළොවෙන් එක පංශුවකට අඩු නොවිය යුතුයි);
- (d) සෑම දොරක් හා ජනේලයක්ම මැස්සන්ට ඇතුල්විය නොහැකි ලෙස දැල්වලින් අවරණයකර තිබිය යුතුයි;
- (e) ඒ ගොඩනැගිල්ලේ නොහොත් මඩුවේ එක ජනේලයක් එක දොරකටවත් ප්‍රතිවිරුද්ධව පිහිටුවා තිබිය යුතුයි;
- (f) එකී ගොඩනැගිල්ලේ නොහොත් මඩුවේ අඩුගණනේ බිත්ති දෙකක්වත් එලිමහනට නොය තිබිය යුතුයි;
- (g) බිත්ති උසින් අඩි හතකට අඩු නොවිය යුතුයි. ඒවා ගඩොල්, ගල් හෝ කැබොක් ගල්වලින් සාදා තිබිය යුතුයි;
- (h) සෑම ඇතුල් බිත්තියක්ම බිම සිට අඩි හතරක් උසට අගල් තුන්කාලකට අඩු නැති ගණනම ඇති සිමෙන්ති කපලාරුවකින් අවරණයකර තිබිය යුතුයි;
- (i) ඇතුල් බිත්ති හුණු බදු, මෙන් කපලාරුකොට හෝ සුදුහුණු හා හෝ තිබිය යුතුයි;
- (j) අගල් හතරකට අඩු නැති තරම් ගණට බිම සිමෙන්ති කොන්ක්‍රීට් දමා තිබිය යුතුයි;
- (k) විභල්පල පොළොවේ සිට අඩි හයක්වත් උස්විය යුතුයි.

එසේ කිට්ටොන් මිස නැත්නම් කිරිපරිවෘත්ත නඩාගැනීම සඳහා බලපත්‍රයක් ලැබීමට කිසිවකුට අයිතිවැඩිකමක් නැත.

8. කිරි පරිවෘත්ත සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ ස්භාගයෙන් පිටත කාට්ටන් පෙනෙන තැනක "Licensed Dairy" (බලපත්‍රලත් කිරිපරිවෘත්ත) යන වචනය හා එහි සිංහල හා දෙමළ අනුවාදන් ඉ ලියයෙන්, සිංහලෙන් හා දෙමළෙන් තමාගේ නමත් පැහැදිලි ලෙස අදිනලද ලැල්ලක් සවිකර තැබිය යුතුයි.

9. කිරි පරිවෘත්ත සෑම බලපත්‍රකාරයකු විසින්ම—

- (a) (කිරි විකුණන්නන්ගේ නමද ඇතුළුව) එහි රක්‍ෂාවේ නියුක්ත සියලුම අයගේ නම හා බඩුවට ලියුම් ලැබෙන පිළිවෙලට අඩංගු ලැබියාවත් පහසුවෙන් පරීක්ෂාකළ හැකි පරිදි ඒ ස්භාගයේ හැම කල්හිම තබාගැනීමට සැලැස්විය යුතුයි;
- (b) සෑම අවුරුද්දකම ජූනි හා දෙසැම්බර් යන මාසවලදීත් ප්‍රධානතමා විසින් ලියවිල්ලකින් නියමකරනු ලබන වෙනත් කාලවේලාවලදීත් කිරි කාමරයේ බිත්තිවල සුදුහුණු ගැවිය යුතුයි;

- (c) සෑම දවසකට එක වරක් බැගින්වත් කිරි කාමරයේ බිම හා එහි මේසයේ උඩ තව්ලුව සේදවිය යුතුයි;
- (d) කිරි පරිවෘත්ත පාවිච්චිකරණ හෝ ඊට අයත් සියලුම උපකරණ, ළි ඔවු හා වෙනත් ද්‍රව්‍ය පිරිසිදු කඩා ගැනීමට සැලැස්විය යුතුයි;
- (e) කිරි පරිවෘත්ත සියලුම කොටස් ගුඩපවිත්‍රව හා මනා තත්ත්වයක තබාගැනීමට සැලැස්විය යුතුයි;
- (f) අඩුගණනේ දවසකට එක වරක් බැගින්වත් සියලුම යොම්, කුණුකළ, මුත්‍රා හා සේදිතන වතුර කිරි පරිවෘත්තේ ඉවත්කොට මහාජනයට අවහිරයක් නොවන යම් පරිද්දකින් කිරි පරිවෘත්තේ ඉවත්කොට කිරිපරිවෘත්තේ සුදුසු තරම් ආනාවගෙන හොස් සුදුස්සක් කරවිය යුතුයි;
- (g) තණකොළ හෝ පිදුරු හැර වෙනත් සියලුම ගව ආහාර මිශ්‍රණට ඇතුළුවිය නොහැකි සුදුසු භාජනවල තැන්පත් කරවීමටත්.

10. කිරි පරිවෘත්ත බලපත්‍රකාරයා විසින් කිරි පරිවෘත්ත නිසින කිරි සහිත සෑම භාජනයක්ම පිරිසිදු වැස්මකින් හෝ පිටතකින් සුදුසු පරිදි අරක්කාකිරීමට සැලැස්විය යුතුවන බැවින් කිරි ගෙන යාමේදී එය තරක්වීම මිලක්වාලීමට සියලු විධිවිධානද යෙදිය යුතුයි.

11. කිරි පරිවෘත්ත බලපත්‍රකාරයා විසින් කිරිපරිවෘත්ත පාවිච්චිකරන කිසිම කිරි භාජනයක්, වෙබරු සාදන යන්ත්‍රයක්, යොදාගත් වෙන්කරන යන්ත්‍රයක් හෝ වෙන උපකරණයක් කිරි පරිවෘත්තේ කටයුතු සඳහා මිස වෙනත් කටයුත්තකට පාවිච්චිකිරීමට ඉඩනොදිය යුතුවන බැවින්, එබඳු එක් එක් භාජනය, වෙබරු සාදන යන්ත්‍රය, යොදාගත් වෙන්කරන යන්ත්‍රය හෝ වෙනත් උපකරණ එය පාවිච්චිකරනු ලබන එක් එක් වාරයෙන් පසුව උණුබුරුගේ හොඳට සේදවිය යුතුයි.

12. (1) බෝවෙන රෝගයකින් හෝ වසංගත රෝගයකින් හෝ වසංගත රෝගයකින් පෙළෙන්නාවූ හෝ වසංගත රෝගයකින් පෙළෙන කිසිවෙකුට ලගදී සාන්තු කිරීමේ යෙදීසිටියාවූ කිසිම කෙනෙකු විසින් ඒ රෝගය බෝවීමට හා රෝග බිජයන් මෝරුණු ලැබීමට ගතවන කාලසීමාවත් පසුවන තෙක් කිරි පරිවෘත්ත ඇතුළුවීම හෝ කිරි පිළියෙළකිරීමේ, විකිණීමේ හෝ ගෙනයාමේ කටයුත්තකට සහභාගිවීම හෝ නොකළ යුතුයි.

(2) කිරි පරිවෘත්ත බලපත්‍රකාරයෙකු විසින් හෝ එය භාරවී සිටින්නාවූ අයෙකු විසින්, යම් බෝවෙන රෝගයකින්, වසංගත රෝගයකින් හෝ වසංගත රෝගයකින් පෙළෙන්නාවූ හෝ පෙළෙන කිසිවෙකුට සාන්තු කිරීමේ යෙදී සිටියාවූ කිසිම කෙනෙකුට එකී රෝගය බෝවීමට හා රෝග බිජයන් මෝරුණු ලැබීමට ගතවන කාලසීමාවත් පසුවන තෙක් කිරි පරිවෘත්ත රක්‍ෂාවේ යොදවාගැනීම හෝ කිරි පරිවෘත්ත ඇතුළුවීමට ඉඩදීම හෝ නොකට යුතුයි.

13. බලපත්‍රකාරයා විසින්—

- (a) ඉතා හොඳට ගුඩ පවිත්‍ර නොකරනලද කිසිම භාජනයකට කිරි වත්කිරීමට;
- (b) විදුරු, පිහන් මැවී, මපදමනලද පිහන් මැවී, ඇනමල් හෝ ගැල්වනයිස් කරනු ලබන යන මේවායින් තනනලද භාජනයකට හැර වෙන කිසිම භාජනයකට කිරි වත්කර නැබීමට;
- (c) කිරි වත්කර තබාගැනීමට පාවිච්චිකරනු ලබන මොහොම භාජනයකටත් කිරි කාමරයෙන් පිට කිසිම තැනක තැබීමට;
- (d) කිරි දොවන වේලාව එක්කම ඊට මත්තෙන් එළදෙනගේ මුරුල්ල හා තනපුඩු හොඳට ගුඩපවිත්‍රකොට පිරිසිදු කෙන රෙද්දකින් පිසදමන ලදුවද කිරිදොවන අයගේ අත් හොඳට සෝදා පිරිසිදු කරන ලදුවද තිබෙනකොත් මිස නැත්නම් කිසිම එළදෙනකුගෙන් කිරි දෙවීමට;
- (e) විකිණීමට අදහස්කරන කිරි, කිරි කාමරයේ හැර වෙන ස්භාගයක තබා තිබීමට; හෝ
- (f) මොහොම කාරණයක් නිසාවත් කිසිම සනකුට හෝ කුරුල්ලකුට කිරි කාමරයට ඇතුළුවීමට හෝ එහි නතරවී සිටීමට;

සැලැස්වීම හෝ ඉඩදීම නොකළ යුතුයි.

14. කිරි පරිවෘත්ත රක්‍ෂාවේ නියුක්ත අයවලුන් අතර ගම් බෝවෙන රෝගයක්, සම මෝරුගයක් හෝ වසංගත රෝගයක් හටගැනුනොත් හෝ ඒ පිළිබඳව යම් සැකයක් පැන නැංගොත් බලපත්‍රකාරයා විසින් ඒ බව වහාම ප්‍රධානතමාට දැනුම්දිය යුතුයි.

15. කිරි පරිවෘත්ත බලපත්‍රකාරයා විසින් සෑම රෝගයෙන්, දරුණු ලෙස මුරුල්ල දුබිල්ලෙන්, කුර හා කට ලෙහිත් ඇත්තූකින් නම් ගව වසංගත රෝගයෙන් හෝ මුරුල්ලේ සැදෙන "ඇත්විනොමිකෝසිස්" නම් රෝගයෙන් පෙළෙන කිසිම එළදෙනකුගෙන් ලත් කිරි විකිණීම හෝ විකිණීමට සැලැස්වීම හෝ විකිණීමට ඉඩදීම, හෝ මනුෂ්‍යයන්ගේ පාවිච්චිය

සඳහා විකිණීමට අදහස් කරන කිරි වලට එවැනි කිරි එකතු කිරීම හෝ එකතු කිරීමට සැලසුම් හෝ එකතු කිරීමට ඉඩදීම හෝ නොකළ යුතුයි.

16. කිරි පවිත්‍රයක බලපත්‍රකාරයා විසින් කිරි ගබඩා කිරීමේ හා පිළිගෙන කිරීමේ කටයුත්තකින් බාහිරවූ කිසිම කටයුත්තක් සඳහා කිරි කාමරය පාවිච්චි කිරීම හෝ පාවිච්චි කිරීමට ඉඩදීම හෝ නොකළ යුතුයි.

17. කිරි පවිත්‍රයක බලපත්‍රකාරයා විසින් බලපත්‍ර ලත් කිරි පවිත්‍රයේ තබාගෙන ඇති එලදෙනකුගෙන් ඖහිරවූ මේනත් එලදෙනකුගෙන් ලබාගත් කිරි කිසිවකුට විකිණීම හෝ සැපයීම හෝ නොකළ යුතුයි.

18. ප්‍රධානතුමා විසින් බලපත්‍රලත් සෑම කිරි පවිත්‍ර හිමියකුටම එක් එක් කිරි වෙළෙන්දා වෙනුවෙන් කිරි වෙළෙන්දාගේ නම හා මාපට ඇති ලී සලකුණත් බලපත්‍රකාරයාගේ නම හා කිරි පවිත්‍රය ලියාපදිංචි කිරීමේ ආකෘතියට අඩංගු ලියාපදිංචි කිරීමේ කාඩ්පතක් සැපයීම නිකුත් කළ යුතුයි.

19. ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලය පවරණ ලද මෙවලු කිරිබාරියකු විසින් පරීක්ෂා කර බලා ඒ කිරි වෙළෙන්දා ගිණිකිසි සම මෝරෝගයකින්, වසංගත රෝගයකින් හෝ බෝවෙන රෝගයකින් හිදහස් කිරීම සහතික කරනතුරු 18 වැනි අතරු ව්‍යවස්ථාවේ සඳහන් කිසිම ලියාපදිංචි කිරීමේ කාඩ්පතක් නිකුත් නොකළ යුතුයි. එබඳු ලියාපදිංචි කිරීමේ කාඩ්පතක් වෙත නොකැඳව පැවරීම නොහැකිය.

20. (1) ප්‍රධානතුමා හෝ ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලය පවරන ලද ඕනෑම කිරිබාරියකු විසින් බලපත්‍රලත් ඕනෑම කිරි පවිත්‍රයකින් හෝ 18 වැනි අතරු ව්‍යවස්ථාවට අනුව ලියාපදිංචි කිරීමේ කාඩ්පතක් නිකුත් කරනු ලැබූ යම් කිරි වෙළෙන්දකු ගෙන් හෝ එම නිසම මුදල ගෙවා විග්‍රහ කර බැලීම පිණිස කිරි සැපයීමට ඕනෑම වේලාවක ඉල්ලා ඊට වැටහෙන මුදල ගෙවා ලබාගත හැකිය.

(2) කිරි පවිත්‍රයක කිසිම බලපත්‍රකාරයකු විසින්, හෝ 18 වැනි අතරු ව්‍යවස්ථාවට අනුව ලියාපදිංචි කරනු ලැබූ ඕනෑම කිරි වෙළෙන්දකු විසින් නිතිප්‍රකාර 1 වැනි ඡේදය යටතේ කරන ඉල්ලීමක් ප්‍රතික්ෂේප නොකළ යුතුයි.

21. යම් ප්‍රදේශයක් පිටත නිවර්තන ලද කිරි යම් ප්‍රදේශය ඇතුළත යම් නෑතක කාලය විකිණීමට බලාපොරොත්වන සෑම කෙනෙකු විසින්ම, කමා කිරි සපයන්නකු වශයෙන් කාමරී සභාවේ පොත්වල ලියාපදිංචි කරවාගත යුතුයි. එසේ ලියාපදිංචි කිරීම සඳහා ගාඤ්චක් අයකරනු නොලැබේ.

22. ලියාපදිංචි කරනු ලැබූ සෑම කිරි සපයන්නකු විසින්ම ඒ කිරි සපයන්නා ලෙස කිරි විකිණීමට හෝ ගෙන හොස් භාරදීමට හෝ රක්ෂාවේ යොදවාගෙන තිබෙන එක් එක් කිරි වෙළෙන්දා වෙනුවෙන් ප්‍රධානතුමාගෙන් අවුරුදුපතා හඳුනා ගැනීමේ කාඩ්පතක් නිකුත් කරවා ගත යුතුයි.

23. (1) ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලය පවරන ලද මෙවලු කිරිබාරියකු විසින් කිරි සපයන්නකුගේ ගවයන්, දේපල හා උපකරණ පරීක්ෂා කර බලා ලියාපදිංචි කරනු ලැබීමට සුදුසු යයි රෙකමන්තර නොතිබේ නම් ප්‍රධානතුමාට, එතුමාගේ කලානාමි හැවීමට, 21 වැනි අතරු ව්‍යවස්ථාව යටතේ යම් කිසිවකු ලියාපදිංචි නොකර සිටින පුරවන.

(2) යම් කිරි වෙළෙන්දකු පරීක්ෂා කර බලා බහු යම් බෝවෙන රෝගයකින්, වසංගත රෝගයකින්, හෝ හමේ රෝගයකින් හිදහස් කිරීම සහතික කරනතුරු, ප්‍රධානතුමා විසින් ඒ කිරි වෙළෙන්දාට 22 වැනි අතරු ව්‍යවස්ථාව යටතේ හඳුනා ගැනීමේ කාඩ්පතක් නිකුත් කිරීමේදී එසේම ප්‍රතික්ෂේප කරන හැකිය. 22 වැනි අතරු ව්‍යවස්ථාව යටතේ ප්‍රධානතුමා විසින් කිරි වෙළෙන්දකුට නිකුත් කරන හඳුනාගැනීමේ සෑම කාඩ්පතක්ම පහත දැක්වෙන තොරතුරු අඩංගු විය යුතුයි. එනම්:—

- (a) ස්වාමියාගේ නම හා ලියාපදිංචි කිරීමේ අංකය;
- (b) වෙළෙන්දාගේ නම හා මාපට ඇති ලී සලකුණ.

24. 18 වැනි අතරු ව්‍යවස්ථාව යටතේ ලියාපදිංචි කිරීමේ කාඩ්පතක් නිකුත් කරනු ලැබූ සෑම කිරි වෙළෙන්දකු විසින්ම, හඳුනාගැනීමේ කාඩ්පතක් දරණ සෑම අයකු විසින්ම, කිරි විකිණීමට ඉදිරිපත් කිරීමේදී, විකිණීමේදී, ගෙනයාස් භාරදීමේදී හෝ කිරි ගෙනයාමේදී, ඒ ඒ අවස්ථාවේ හැවීමට කමාගේ ලියාපදිංචි කිරීමේ කාඩ්පතක් හෝ අඳුනාගැනීමේ කාඩ්පතක් තමා ලෙස තබා ගත යුතු වූහත් හැර ප්‍රධානතුමා විසින් හෝ ඒ සඳහා ප්‍රධානතුමා විසින් විවිධ පරිදි බලය පවරන ලද යම් කිසිවකු විසින් හෝ එය ඉදිරිපත් කර සිටින්නට යයි නියම කළ විට එසේ කළ යුතුයි.

25. ප්‍රධානතුමා විසින් හෝ එතුමා විසින් ලියවිල්ලකින් බලය පවරන ලද යම් කිසිවකු විසින් හෝ සුදුසු හැම විටෙකදීම මේ අතරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍රයක් නිකුත් කරනු ලැබූ ඕනෑම කිරි පවිත්‍රයකට ඇතුළු පරීක්ෂා කිරීම නීත්‍යානුකූල වන්නේය. ඒ කිරි පවිත්‍රයේ බලපත්‍රකාරයා විසින් බහුට අවශ්‍ය වූ හැම අධාරයක් දිය යුතුයි.

26. කිසිවකු විසින් යම් ප්‍රදේශය ඇතුළත—

- (a) “Skimmed Milk” යන ඉංග්‍රීසි පදය හා එහි සිංහල, දෙමළ පරිවර්තන ලියන ලද ලේඛනයක් පිට අලවන ලද භාජනයක වත් කරනු ලැබූ, විකුණන අවස්ථාවේදී එය යොදා යුග්මකරන ලද කිරි ගනුමෙන් ප්‍රකාශකරනු ලැබූ නිවැරදි තොරතුරු මත නැත්නම් යොදා යුග්මකරන ලද කිරි; හෝ
- (b) දිය සිරුම් නොපවත්නා සුළු යම්කිසි සබ්බද ප්‍රවෘත්තියක් සුදුසු පරිදි නොවන ලද කටවල් ඇති බෝතලවල දමන ලද කිරි;
- (c) වතුර හෝ වෙනත් යම් බාහිර ද්‍රව්‍යයක් හෝ ද්‍රව්‍යයක් මිශ්‍රකරන ලද්දකු කිරි; හෝ

විකිණීමට නැඹිම, විකිණීමට ඉදිරිපත් කිරීම හෝ බෙදාහැරීම, විකිණීම හෝ ඇවිද විකිණීම හෝ නොකළ යුතුයි. එහෙත් හෝ හෝ කෝපි කාබයක හෝ බත් කාබයක ඒ ස්භාවයේදීම පාවිච්චි කිරීම පිණිස හෝ, කෝපි හෝ කොකෝවා මිශ්‍රකරන ලද කිරි මේ අතරු ව්‍යවස්ථාව සඳහා මිශ්‍ර කිරීමක් වශයෙන් සලකනු නොලැබේ.

27. 26 වැනි අතරු ව්‍යවස්ථාවේ කඩකිරීම නිසා වරදකාරයා බැව් පෙනෙන්නට තිබෙන යම් කිසිවකු වෙතත් යම්කිසිවකුගේ කියෝජිතයකු හෝ මෙහෙකරුවකු බැව් බලපූ වූනොත්, උසාවියට ඒත්තුගත හැකි පරිදි එකී වෙනත් අය විසින් ඒ අතරු ව්‍යවස්ථාවේ විධිවිධාන ඉටුකිරීමට අවශ්‍ය සියලුම උපදෙස් දීර්ඝ වීට්ටු පරිදි ප්‍රතිකාර ගන්නා ලද බවින් බහුමෝ දුකිමක්, අනුදුකිමක් හෝ ප්‍රතිසූචිත නැතුව ඒ මෙහෙකරුවාගේම නොහොත් කියෝජිතයාගේම ක්‍රියාවක් හෝ පැහැර හැරීමක් නිසා ඒ අතරු ව්‍යවස්ථාවේ කඩකිරීමට බලපූ කරනු ලැබූ මෙන් මිස නැත්නම් ඒ අයට ඒ අතරු ව්‍යවස්ථාවේ කඩකිරීම සැහ වරදකාරයා වන්නේය.

28. බලපත්‍රකාරයා විසින් (කිරි පවිත්‍ර හා කිරි විකිණීම පිළිබඳව) මේ අතරු ව්‍යවස්ථාවල ඉංග්‍රීසි, සිංහල හා දෙමළ පිටපතකුත් බලපත්‍රයක් රඹුකරවා කිරි පවිත්‍රයේ කාටත් පෙනෙන ස්භාෂක එල්ලා තැබීමට සැලැස්විය යුතුයි.

මායිම් හා වැටවල්

29. ගොවිතැන් කරනු නොලැබූ සෑම ඉඩමක අයිතිකාරයා විසින්, බදුකාරයා විසින්, පදිංචිකාරයා විසින් හෝ භාරකාරයා විසින් ඒ ඉඩමේ මායිම් හා පැල ඉති වැටවලින් හෝ කාණුවලින් හෝ පොළොවේ තදින් සවිකරන ලද ගල්වලින් හෝ යම් ප්‍රදේශයේ සිටිත් පවත්නා වෙනත් යම් ක්‍රමයකින් හෝ සලකුණක් කළ යුතුයි.

30. ගොවිතැන් කරනු ලැබූ සෑම ඉඩමක අයිතිකාරයා විසින්, බදුකාරයා විසින්, පදිංචිකාරයා විසින් හෝ භාරකාරයා විසින් ඒ ඉඩමේ මායිම් දිගේ වැටක් බැඳ ඒ වැට මනාලෙස තබාගත යුතුයි.

31. එකිනෙකට යාව පිහිටි යම් ඉඩම් දෙකක් සමබන්ධයෙන් වුවද ඒ ඉඩම් දෙක අතර වූ පොදු මායිම් ලකුණ සලකුණකොට කාණුව කපා හෝ වැට බැඳ එය මනාලෙස පවත්වාගෙනයාම ගැන ඒ ඉඩම් දෙකේම අයිතිකාරයන් විසින් හෝ බදුකාරයන් විසින් හෝ පදිංචිකාරයන් විසින් හෝ භාරකාරයන් විසින් වගබලාගත යුතුයි. එහෙත් ඒ ඉඩම්වලින් එකක අයිතිකාරයා විසින් හෝ බදුකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් හෝ භාරකාරයා විසින් අනිත් ඉඩමේ ගස් කොළන් වලට හෝ වැවිලි මලට අලාභයක් සිදු නොවන ලෙස අවශ්‍ය වූ සෑම විධිවිධානයක්ම යොදා තමාගේ විශ්දමෙන් පොදු මායිම් දිගේ වැටක් බැඳීම නීත්‍යානුකූලය.

32. තමාගේ විශ්දමින් මායිම් වැටක් බදුන කොයිම් කෙනෙකුට වුවද ඒ මායිම් මාලම් පැල ඉති වලට සිටින ලද ගස්වලින් ප්‍රදේශ දේ භුක්තිවීමට අයිතිවාසිකම් තිබේ. තවද බහුමෝ කාණුවන් නැතුව කිසිවකු විසින් එබඳු මොනම් වැටක වුවද සිටවා තිබෙන ගස්වලින් කොළ සුරුදුමීම් හෝ අතු කපාදුමීම් හෝ නොකළ යුතුයි.

33. යම් ඉඩමක අයිතිකාරයා විසින් හෝ බදුකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් හෝ භාරකාරයා විසින් හෝ බහු යටතේ වැඩකරන අය විසින් එහි මායිම් සලකුණක් සෑදීම හෝ අලුත් වැඩිකිරීම සඳහා උවමනාකරණ උපකරණ හා මේවලට ඇතුළු වී ඉඩම එක්කම පිහිටි අනිත් ඉඩම්වලින් ඕනෑම එකකට ඇතුළුවීම නීත්‍යානුකූලය.

34. කිසිවකු විසින් යම් ඉඩකොටසක දැනට වැටක හෝ මාසිකව ඕනෑම වේලාවක පිහිටි මාසික සලකුණු ඉවත්කිරීම, හෝ නොකට යුතුයි.

මංමාවත් හා අභිපාරවල්

35. (1) කිසිවකු විසින්—

(a) කිසිම පොදු මාවතකට හෝ අභිපාරකට අනතුරුකිරීම, හානිකිරීම, අවහිරකිරීම, හෝ එය බලෙන් අල්ලා ගැනීම හෝ එය පාලිතව කරනු ලැබීමට වෙනත් ක්‍රමයකින් බාධාකිරීම; හෝ

(b) කායී සභාවේ අවසරය පිට මිස නැත්නම් කිසිම පොදු මාවතක් හෝ අභිපාරක් වෙත අනකට හැරවීම; හෝ නොකළ යුතුයි.

(2) මේ අතුරු ව්‍යවස්ථා සඳහා “පොදු මාවත හෝ අභිපාර” යන්නට සාදහන යහ පොදු මාවතක් හෝ අභිපාරක්ද ඇතුළත්වන්නේය.

36. (1) යම් කුඹුරක් මැදින් වැටි තිබෙන පොදු අභිපාරක් සිරිත් පිරිදිළි වී කිසි පළල් ප්‍රමාණය ඇතිව මැනවින් පාලනය කිරීම ඒ කුඹුර හිමි අයවලුන්ගේ හා ගොවීන්ගේ යුතුකම වන්නේය.

(2) සිරිත් පරිදි එබඳු පොදු අභිපාරකට උවමනා තරම්වූ පලල් ප්‍රමාණය අනුමත ලෙස කිසි කු විසින් එය කැපීම හෝ බලෙන් අල්ලා අවහිර කිරීම හෝ නොකළ යුතුයි.

37. මැදින් වැටුණාටු කිසියම් පොදු මාවතක් හෝ අභිපාරක් ඇති කිසියම් කුඹුරු සායක් අස්වැද්ද තිබෙන කල්හි, ප්‍රධානතමා ගෙන් කල්හි උඩාගත් අවසරයක් ඇතුළුව එකලා විසින් නියම කරනු ලබන යම් යම් කොන්දෙසට හා නියමයන්ට යටත්වද ඒ ගොවිතැන් කර තිබෙන කාලය ඇතුළතදී ඒ කුඹුරුවලට ගියෙන් ඇරුම්ම වැලැක්වීම සඳහා එකී මාවත හෝ අභිපාර හරහා සුදුසු කඩුල්ලක් සෑදීමට ඒ කුඹුරු සාය විනාකර තිබෙන ගොවීන්ට අයිතිවාසිකම් තිබේ.

38. (1) යම්කිසි පොදු මාවතක් හෝ අභිපාරක් සෑදීමේ හෝ අලුත්වැඩසා කිරීමේ වැඩක් ආරම්භකර තිබෙන විට අණබෙරයක් නියුත් කිරීමෙන් හෝ වෙනත් ක්‍රමයකින් හෝ අඩු ගණනේ තුන් දවසක්වත් කල්හි යා දැනුම් දීමෙන් පසු ඒ කටයුතු සඳහා දිවුමනා කරන තරම්වූ කාලයක් තුළ ගොවිතැන් විසින් එකී මාවත හෝ අභිපාර පාලිතව කරනු ලැබීම තහනම්කිරීමට ප්‍රධානතමාට බලය තිබේ.

(2) කායී සභාව විසින් ඒ සඳහා සම්මතකරගනු ලැබූ කෝප්‍රධානීන් කිසියම් පොදු මාවතක් හෝ අභිපාරක ඕනෑම වර්ගයක හෝ පවත්වාගත අධික රථවාහන ගමනාගමනය සීමා කිරීම හෝ තහනම්කිරීම නිතරම කල වන්නේය.

(3) ඕනෑම පොදු මාවතක් නොහොත් අභිපාරක් සම්බන්ධයෙන් මේ අතුරු ව්‍යවස්ථාවේ (2) වැනි ඡේදය යටතේ සීමා කිරීමක් නොහොත් තහනම්කිරීමක් පණවා තිබෙන විට ප්‍රධාන තමා විසින් ඒ සීමාකිරීම නොහොත් තහනම්කිරීම දැක්වෙන දැන්වීම් දැනුම්, සිංහල හා දෙමළ භාෂාවලින් පිළියෙළ කරවා ඒ මාවත නොහොත් අභිපාර පවත්ගන්නා ස්ථානයෙන් අවසන් වන ස්ථානයෙන්, එය වෙනත් යම් මාවතක් නොහොත් අභිපාරක් හා සංබන්ධව ස්ථානයෙන් කටත් පෙනෙන තැනක ප්‍රදේශයකරවිය යුතුයි.

(4) කිසිවකු විසින් මේ අතුරු ව්‍යවස්ථාවේ 3වැනි ඡේදය යටතේ ප්‍රදේශයකර තිබෙන යම් දැන්වීමක නියමයන් ඉඩ කිරීම පැහැරහැරිය යුතු නැත.

39. ඒ සඳහා ප්‍රධානතමා විසින් ලියවිල්ලකින් බලය පවරන ලද ඕනෑම කෙනෙකු විසින්—

(1) සාදා තිබෙන්නාවූ නොහොත් සෑදීමට අරඹුණකොට ඇත්තාවූ යම්කිසි පොදු මාවතක් හෝ අභිපාරක් යාව නොහොත් ඒ අසල පිහිටි ඕනෑම ඉඩමකට වුවමනා කරන සියලුම වැඩකාරයින්, රථවාහන, සතුන් හා උපකරණ ඇතිව උදේ 7ටත් සවස 5ටත් අතර කාලය තුළ ඒ මාවත හෝ අභිපාර සංබන්ධයෙන් වූ යම් කම්න්තයක් කිරීම පිණිස ඇතුල්වීමද;

(2) ඒ මාවත හෝ අභිපාර සම්බන්ධයෙන් වූ යම් කම්න්තයක් කරන ස්ථානයෙන් ඉවත්කිරීමට වුවමනා පස්, කුණකසල හෝ ද්‍රව්‍ය සාදා තිබෙන්නාවූ නොහොත් සෑදීමට අරඹුණකොට ඇත්තාවූ මාවතක් හෝ අභිපාරක් යාව හෝ ලංගු පිහිටි ඕනෑම ඉඩමකට විසිකිරීමද;

(3) සාදා තිබෙන නොහොත් සෑදීමට අරඹුණකොට තිබෙන යම් පොදු මාවතක් හෝ අභිපාරක් සම්බන්ධයෙන් වූ යම් කම්න්තයක් කරගෙන යන කාලය තුළදී ඒ කම්න්තය කරගෙන යාම සඳහා එකී මාවත හෝ අභිපාර අසල ඇති ඉඩම් හරහා කිසියම් නාවකාලික පාරක් සෑදීමද;

(4) යම්කිසි පොදු මාවතක් හෝ අභිපාරක් ආරක්ෂා කිරීම පිණිස, වැඩිදියුණුකිරීම පිණිස, අලුත්වැඩසා කිරීම පිණිස හෝ සෑදීම පිණිස යම්කිසි කාණු, දිය අපල් හෝ බෝක්කු සෑදීම, අලුත්වැඩසා කිරීම හෝ ගුඩකිරීම අවශ්‍ය වන්නේ නම් එසේ කිරීමට ඕනෑම ඉඩමකට ඇතුල්වීමද. නිතරම කල වන්නේය;

එහෙත් (2) වැනි ඡේදයේ සඳහන් කරන ලද පස්, කුණකසල හෝ වෙනත් ද්‍රව්‍ය නිසිකාලයක් ඇතුළතදී ඉවත්කර දැමිය යුතුයි. (3) වැනි ඡේදයේ සඳහන් කරන ලද නාවකාලික පාර යම්කිසි ගොඩනැගිල්ලක් තිබෙන ඉඩමකට හෝ කොටුකර තිබෙන ඉඩමකට හෝ මිදුලකට උඩින් ගෙන යා යුතු නොවන්නේය.

මහජන සෞඛ්‍යය හා නගරලංකාර සහ නොමනා හැසිරීම

40. සෑම ගෙයකම නොහොත් ඉඩමක අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් එකී ගෙය සිට යාය තිහක් දුරට හෝ නම ඉඩමේ මාසිම ඊට අඩුතම ඒ මැදිම දක්වා හෝ නම දේපල ගුඩපහනුවත්, සියලුම වල් පැලෑටි, ඉතා බහුලලෙස වැවෙන්නාවූ හෝ ස්ඵටයට බාධකවූ ගස්කොලන් අදින්නේ හා සිප්පි කැලීමක සඳහා කුණුරේ හෝ මිදුරුවන්ගේ බෝවීම ඇතිවිය හැකි භාජන යන වේවායින් වෛරවත් තබා ගත යුතුයි.

41. (1) යම්කිසියෙක් හෝ ගහක යම් අන්තක් හෝ ගෙයක් හෝ වෙනත් කොටසක් යම්කිසි ගොඩනැගිල්ලකට අලාභ හානියක් සිදුවන හැටියට හෝ සිදුවන්න පුළුවන හැටියට පවත්නාවූ ඒ නොහොත් යම්කිසි ගොඩනැගිල්ලක පදිංචිව සිටින අයට හෝ යම්කිසි දේපලකට හෝ යම්කිසි පොදු මාවතක ගමනා ගමනය කරන අයගේ ආරක්ෂාවට හෝ අනතුරු එල්ලවන සි තත්ත්වයක පවත්නාවූ විට, ප්‍රධානතමා විසින් ඒ ගහ පිහිටි ඉඩමේ පදිංචිකාරයා වෙත නොහොත් අයිතිකාරයා වෙත හා කරනු ලබන ලියවිල්ලකින් වූ දැන්වීමකින්, ඒ දැන්වීමේ සඳහන් කරනු ලබන කාලසීමාවන් ඇතුළතදී ඒ ගහ හෝ ඒ අන්ත හෝ ගෙයක හෝ ගස් වෙත යම් කොටස බැඳ ගස්කින් කරන හෝ කපා ඉවත්කර දමන්නේ ඕනෑම කාලය එකී අයිතිකාරයාට නොහොත් පදිංචිකාරයාට නියම කළ හැකිය.

(2) (1) වැනි ඡේදයේ යටතේ දැන්වීමක් භාරකරනු ලැබූ සෑම කෙනෙකු විසින් එකී දැන්වීමේ නියමයන් පිළි සඳහන් කාල සීමාව ඇතුළතදී ඉෂ්ටකළ යුතුයි. එකී අය විසින් එකී නියමයන් එකී කාලසීමාව තුළ ඉෂ්ටකරන්නට බැරිය කියා සිටි විටෙකදී නොහොත් ඉෂ්ටකිරීම පැහැරහැරිය විටෙකදී ප්‍රධානතමා විසින් හෝ ප්‍රධානතමා විසින් ලියවිල්ලකින් බලපවරන ලද යම් නිලධාරියකු නොහොත් මෙහෙකරුවකු විසින් හෝ ඒ දැන්වීමේ සඳහන් කරන ලද ඉඩමට ඇතුළුවී, ඒ දැන්වීමේ ප්‍රකාර එකී අය විසින් කළ යුතුව තිබුන කවර කටයුත්තක් වුවද ඉෂ්ටකළ හැකිවන්නට හැර එසේ කිරීමෙන් දුර්වල සිදුවූ විදහි එකී අයගෙන් කායී සභාවට එන්ට තිබෙන ණයක් පරිද්දෙන් අයකරගත හැකිද වන්නේය.

42. කිසිවකු විසින් අයිතිකර ලියවිල්ලක් ප්‍රසිද්ධකිරීමෙන් හෝ යම් අනෙකු පින්තූරයක් ඇඳීමෙන් හෝ කැන වව්වලින් ප්‍රසිද්ධ කරන ලද යම් සිතුවක් නොහොත් ගීතිකාවක් ගායනාකිරීමෙන් නොහොත් යඛිදනගා කීමෙන් වෙනත් යම් අයකුට හිංසාවක් කිරීම හෝ මහජන සහනයට දූෂණවිය හැකි වෙනත් යම් ක්‍රියාවක් කිරීම හෝ නොකට යුතුයි.

43. කිසිවකු විසින් වෙනත් යම් කෙනෙකුගේ ගෙයකට නොහොත් මිදුලකට ගල් හෝ කුණකසල හෝ විසිනොකළ යුතුයි.

සේදීම හා නැම

44. කිසිවකු විසින්, ගෙදරදෙරේ කවියුතු පිණිස ජලය සැපයීම සඳහා වූ පොදු ලිදක, පිල්ලක, ඇලක හෝ වෙනත් යම් ජලසානයක නැම හෝ යම් සහකු හෝ ද්‍රව්‍යයක් සේදීම හෝ නොකළ යුතුයි.

45. කායී සභාව විසින් යම් ස්ථානයක් ප්‍රසිද්ධ ස්භාන ස්භානයක් හෝ සතුන් නැවීමේ හා ඇඳුම් සේදීමේ ස්භානයක් වශයෙන් හෝ වෙන්කර තිබෙන කල්හි, කිසිවකු විසින් ඒ ස්භානය එය වෙන්කොට ඇත්තාවූ කටයුත්තට සඳහා මිස වෙනත් කටයුත්තක් සඳහා පාවිච්චි නොකළ යුතුයි. ඒ කෙසේ වෙතත් ප්‍රසිද්ධ ස්භානයක් ස්භානය කරමින් සිටින යම් කිසිවකුට බහු නාන අතර බහුගේ රෙදි සෝදගත හැකි වන්නේය.

46. භූ පුරුෂ දෙපක්ෂයෙන් ක්‍රෑයක් යම් පක්ෂයකගේ ප්‍රයෝජනය සඳහා පමණක් නොව කායී සභාවෙන් වෙන් කොට කොටුකර ඇත්තාවූ ප්‍රසිද්ධ ස්භාන ස්භානයකට අනිත් පක්ෂයට අයත් කිසිවකු ඇතුල් නොවිය යුතුයි.

47. යම් බෝවෙන රෝගයකින්, සමේ රෝගයකින් හෝ මසංගත රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලහදී පෙරළනාටු හෝ එබඳු රෝගයකින් පෙළෙන කෙනෙකුට ලහදී ආත්තකිරීමේ සි රෝගියාටු කිසිම කෙනෙකු විසින් එකී රෝගය බෝවීමට හා රෝග බීජයන් රෝගී ලෙස ලැබීමට හහවන කාලසීමාවන් ඉකුත්වී යනතුරු කිසිම ප්‍රසිද්ධ ස්භාන ස්භානයක නැම හෝ සේදීම නොකළ යුතුයි.

48. කිසිවකු විසින් මොනම කාරණයක් සඳහාමත් ප්‍රසිද්ධ ස්භාන ස්ථානයකට කිසිම සහකු දැක්වීම හෝ ගෙනීමට හෝ නොකළ යුතුයි.

සුදුකෙළීම, කුණුලත් පොර කෙටීම හා තරඟයට කරත්ත විසිදුවීම

49. කිසිවකු විසින් ගම් ප්‍රදේශය ආතුලන දුටුවලින් හෝ කඩදැසිවලින් සුදුකෙළීමට හෝ මුදල් බරිබුකිරීමෙන් කිසිම ක්‍රීඩාවක් කිරීම, හෝ වෙනත් බරිබු ආදිය ලිවීමට සැබෑකිවීම හෝ නොකළ යුතුයි.

50. කිසිවකු විසින් තමා පදිංචිව සිටින, කමාට අයිතිව තිබෙන, හෝ තමා භාරයේ තිබෙන ගෙයක, දේපලක, බරුවක, පාරුවක, හෝ රථවාහනයක දුටුවලින් හෝ කඩදැසිවලින් සුදුකෙළීමට හෝ මුදල් බරිබුකිරීමෙන් කිසිම ක්‍රීඩාවක් කිරීමට හෝ ඉඩදීමයුතු නැත.

51. කිසිවකු විසින් කිසිම පොදු මාවතක හෝ අභිපාරක තරඟයට කරත්ත විසිදුවීමේ නොසේදීම යුතුයි.

මරුවැල්, දැවක්කු හා උලේ

52. ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් ලත් අවසරයක් නැතිව කිසිවකු විසින් මොනම මරුවැල් තුවක්කුවක් හෝ උලෑක් ආදිය සෑදීම නැත. එසේ අවසරයක් දෙනලද බව ප්‍රධානතුමා විසින් ඒ සඳහා බලය දෙනලද තර්කාදායක විසින් අණබෙර ගැස්වීමෙන් ප්‍රසිද්ධ කළ යුතු වන්නේය.

මැරුණු සතුන්ගේ මළකුණු ඉවත්කිරීම

53. ගම් ප්‍රදේශයකුළු යම්කිසි සතුකු මැරුණුවට, ඒ මැරුණු වේලාවේ සිට පැය දෙකක කාලසීමාව ඉඳුන්වීමෙන් මත්තට මත්තෙන් ඒ සතුගේ මළකුණු වළලා දැමීමට පැලැස්වීම ඒ සතු අයිති කාරයා හෝ අයිතිකාරයකු නැතිවීමකදී, ඒ මැරුණු ඉඩමේ පදිංචිකාරයාගේ හෝ යුතුකම වන්නේය.

54. මැරුණු සතු සහකුගේ මළකුණක් වළලා දැමීමට 53 වැනි අනුද්‍රව්‍ය ව්‍යවස්ථාව යටතේ වගකියුතු යම්කිසි කෙනෙකු පැය දෙකක කාලසීමාව ආතුලනදී ඒ මැරුණු සතු මැරුණු සතුගේ ප්‍රධානතුමා විසින් ඒ සතු වළලා දැමීමට සැලැස්විය යුතුයි. තවද ඒ නිසා දරන්ට ගසුනාවූ විටදී එකී අයගෙන් කායකී සහායට අසකරගත්ව තිබෙන අයකු පරිද්දෙන් අයිතිකරගත හැකිය.

පොදු දුන්වීම

55. කිසිවකු විසින් කායකී සහායේ අණ පරිදි ප්‍රදේශයකර තිබෙන කිසිම දුන්වීමක් මිරිදිකිරීම හෝ මිනාසකර දැමීම නොකට යුතුයි.

සතිපාරකාව පිළිබඳ කන්දෙස්කිරීම

56. කිසිවකු විසින් යම්කිසි කුණු මළකු, කුණු වතුර වළක්, උරුකකාවුවක්, ගාලක්, ගව මදුවක් දියසිරිව පිටවී යන කාණු වක්, වැසිකිලියක් හෝ දෙසැස්කට අඩු කාලසීමාවක් අතරතුර ඉවත්කරනු නොලබන්නාවූ පෝර ගොසක් නොහොත් කුණු කපුළ ගොඩක් හෝ සෑම මෝසමේදීම පිට පිට පෝර දමා ගොවිතැන්කරනු ලබන ඉඩමක් යම්කොසි එකකින් වුවත් අභි පණක් ඇතුළත ගෙදරදොරේ කටයුතු සඳහා වතුර ලබා ගැනීම පිණිස ලිදක් කැනීම හෝ ලිදක් කැනීමට සැලැස්වීම නොකළ යුතුයි.

57. ගෙදරදොරේ කටයුතු සඳහා වතුර ලබාගැනීම පිණිස පාවිච්චිකරන ලිදක සිට අභි පණක් ඇතුළත කිසිවකු විසින්—

- (a) කුණු වළක්, කුණු වතුර වළක්, වැසිකිලියක්, ගාලක් හෝ ගවමඩුවක් සෑදීම, සෑදීමට නොහොත් සෑදීමට ඉඩදීම; හෝ
- (b) ගම් කුණුවලක්, කුණුවතුර වළක්, වැසිකිලියක්, උරුකකාවුවක්, ගාලක් හෝ ගවමඩුවක් තබාගැනීමට ඉඩදීම; හෝ
- (c) යම් පොහොරක්, දිරයක් සහ ද්‍රව්‍යයක් නොහොත් නරක්වූ වාස ද්‍රව්‍යයක් තැන්පත්කිරීම, කරවීම, තැන්පත්කිරීමට නොහොත් කරවීමට ඉඩදීම; හෝ
- (d) ගම් ඉඩමකට පෝර දැමීම; හෝ
- (e) ගම් කාණුවක් එයින් වතුර පිටවී යෑමේ තත්ත්වයක තිබීමට ඉඩගැරීම; හෝ

නොකට යුතුයි.

58. යම්කිසි ගසක් හෝ ගසක යම් අන්තක් හෝ වෙනගම් කොටසක් යම්කිසි ලිදක් උඩට නැමී තිබෙන විට, ඒ ගසහෝ අන්ත හෝ වෙනගම් කොටස බැඳ ගසක්වන්නට හෝ කපා ඉවත් කර දමන්නට හෝ මිනෑම නිසා ප්‍රධානතුමා විසින් තම අත්සන සොදු ලියවිල්ලකින් වූ දුන්වීමක් ඒ ගස පිහිටි ඉඩමේ අයිතිකාරයා වෙත හෝ පදිංචිකාරයා වෙත හෝ භාරකරවීම නීත්‍යානුකූල වන්නේය. එකී පදිංචිකාරයා විසින් හෝ අයිතිකාරයා විසින් එකී දුන්වීමේ සඳහන් නියමයන් එය භාරදී දවස් දහහතරක් ඇතුළතදී ඉඩකළුහු වන්නේය.

59. එබඳු ක්‍රියා පිළිවෙළක් නියමකිරීම අවශ්‍ය කියා කායකී සහායට ගැනීම සෑම අවස්ථාවකදීම, ගෙදරදොරේ කටයුතු සඳහා ජලය ලබාගැනීම පිණිස සාදා තිබෙන ලිදක වතුර ඉහදමා එය ඉඩපවුතු කිරීමටත් සතිපාරකාව උදෙසා කළ යුතු වන බැවින් කායකී සහායට අදහස්කරන යම් යම් අයුත්වැඩිපැවැත් කිරීමටත් ඔහුගේ කියා ඒ ලිද පිහිටි ඉඩමේ අයිතිකාරයාට හෝ පදිංචිකාරයාට හෝ ප්‍රධානතුමාගේ අත්සන යටතේ වූ ලියවිල්ලකින් වූ නිවේදනයක් භාරකරවිය හැකිය. තවද එකී අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් එකී නිවේදනයේ සඳහන්කොට ඇති නියමයන් එය භාරදුන් දින සිට දවස් දහහතරක් ඇතුළතදී ඉඩකළුහු වන්නේය.

60. පාවිච්චියට නොගෙන අත්හරිනලද යම් ලිදක්, ගල්වළක් නොහොත් පහසක් පිහිටා ඇති සෑම ඉඩමකම අයිතිකාරයා නොහොත් පදිංචිකාරයා විසින් ඒ සඳහා ප්‍රධානතුමා විසින් අණබෙර ගැසීමෙන් නොහොත් වෙනත් යම් සුදුසු අත්දැකීන් දුනුවීමෙන් දින සිට දවස් හතක් ඇතුළත ඒ ලිද, ගල්වළ නොහොත් පහස ගොඩනොකට වසාදැමීමට සැලැස්විය යුතුයි.

61. කිසිවකු විසින් පහස දැක්වෙන මොනම ක්‍රියාවක්වත් කිරීමෙන් වෙනත් යම් කෙනෙකුට හිංසාවක්, අනතුරක් හෝ සිඩාවක් කිරීම හෝ වෙනත් යම් කෙනෙකුගේ දේපලකට අලාභ හානියක් කිරීම හෝ නොකට යුතුයි—

- (1) යම්කිසි රථයකට මගීන් නොහොත් බඩු පැටවීමට හෝ බැමට උවමනාකරන සෑහෙන කාලයකට වඩා වැඩිපුර කාලයක් තුළ ඒ රථය යම්කිසි පොදු පාරක හෝ මාවතක හෝ නතරකිරීම;
- (2) ලාබාල වයස්වූ දරුවන්ට යම්කිසි පොදු පාරක හෝ මාවතක හෝ පොදු ස්ථානයක සෙල්ලම්කිරීමට හෝ එහා මෙහා දුවපැන ඇවිදීමට ඉඩගැරීම;
- (3) කිසිදු පොදු ස්ථානයක හෝ පොදු පාරක හෝ මාවතක වැරදි පැත්තෙන් රථවාහනයක් පසුකර ගෙනයාම හෝ රථවාහනයකට ඉස්සරවී යෑම;
- (4) සහායක පිලිබඳ අන්‍යයන්ගේ ගැහිමිවලට පීඩා උපදවනගේ කිසිවකු විසින් යම්කිසි ඉඩමේ හෝ එසේ නැතහොත් වෙනගම් කෙනෙකුගේ ඉඩමක හෝ ගම්බද යම්කිසි පාරක නොහොත් මාවතක හෝ ඒ කටයුත්ත සඳහා විශේෂයෙන් සපයා ඇති ස්ථානයකින් බාහිරවූ යම් පොදු ස්ථානයක හෝ යටිතලකාර කිරීම;
- (5) අත් කිසි කෙනෙකුගේ ඉඩමකට කුණුකපුළ හෝ අපසන්ත දේවල් හෝ පලප්‍රයෝජනයකට ගත නොහැකි ද්‍රව්‍ය හෝ වෙනත් එබඳු දේ හෝ විසිකිරීම;
- (6) වෙන කෙනෙකුගේ ඉඩමකට, ප්‍රසිද්ධ ස්ථානයකට හෝ පොදු පාරකට නොහොත් මාවතකට හෝ එය දිගේ අපවිත්‍රවූ නොහොත් අපිරිසිදුවූ වතුර ගලායෑමට ඉඩගැරීම;
- (7) අවට වාතය අපවිත්‍රවන ලෙස තමාගේ මිදුලේ අප්‍රියවූ කිසිම ද්‍රව්‍යයක් ඇතිවීමට ඉඩගැරීම;
- (8) මනුෂ්‍යයන්ගේ වාසය පිණිස වූ යම්කිසි ගොඩනැගිල්ලක සිට සාර විස්සක් ඇතුළත ගොජන සෑයායාට හානියක් වන පරිද්දෙන් වතුර එකතු වී රදාපැවැත් යැකී යම් වළක්, පහසක්, අගලක්, කාණුවක් නොහොත් පහත් ස්ථානයක් ගොඩනොකර සිටීම හෝ එයින් වතුර අස්නොකර සිටීම;
- (9) ඒ සඳහා පලදීමකට කායකී සහායේ අවසරයක් නොලබා යම් ගොඩනැගිල්ලකින් හෝ වැවිලි කමිත්තයකින් හෝ පොළොවේ මට්ටම උස් පහත් කිරීමකින් හෝ යම් කාණුවක්, අලක් නොහොත් දිවපාරක් වෙන අනකට හැරවීමෙන් නොහොත් වසාදැමීමෙන් හෝ යම්කිසි ඉඩමක වතුර බැසයාමේ සාමාන්‍ය පහසුව සැබෑවීමෙන් පිහිටා තිබෙන තත්ත්වය වෙනස්කිරීම; මේ වගන්තියේ “වතුර බැසයාමේ සාමාන්‍ය පහසුව” යනුවෙන් අදහස්කරන්නේ භූගත මතුපිට විදාමනාවූ ගැඹුණුකම් බලයෙන් වතුර බැසයාමයි. යම් නිශ්චිත අලක් නොහොත් අගලක් මගින් වතුර බැසයාම නොවේ;
- (10) තමාගේ ඉඩමේ පහසක් නොහොත් කඩුපහසක් වැවීමට ඉඩගැරීම;
- (11) වෙන කෙනෙකුගේ ඉඩමක මොනම ජප හමුවුවත්, කොලයක්, කඩදැසියක් හෝ වෙනත් යම් විධියක අණවිත හුනියකින් වැළලීම නොහොත් දැමීම සහ එසේ කිරීමෙන් යම්කිසිවකු බියගැන්වීම හෝ බහුට හිංසාකිරීම.

62. කිසිවකු විසින් ගම් ප්‍රදේශය ආතුලන කිසිම ස්ථානයක අගුවී පොහොර, ඇටකඩු පොහොර හෝ අප්‍රසක්නවූ නොහොත් දැනියම සමඟ වෙනගම් ද්‍රව්‍යයක් වෙළඳුම් පිණිස නොහොත් ඒ ඒ වේලාවලදී ප්‍රයෝජනය ගැනීමට බාහිරවූ වෙන මොනම කටයුත්තක්වත් පිණිස තබාගැනීම නොහොත් තැන්පත් කිරීම හෝ තබාගැනීමට නොහොත් තැන්පත්කිරීමට සැලැස්වීම නොකළ යුතුයි.

63. යම් කිසිවකු මැරුණේ, ඒ මරණය සිදුවූ ස්ථානයේ පදිංචිකාරයා විසින් හෝ එහි බහු නොසිටිනම් මියගිය අයගේ වයස් සමපූර්ණ වූයේ නම් කිසිවුදු පිරිමි නෑදෑයා විසින් හෝ ඒ මළ මැරුණු පරිදි භූමිදාන කිරීමට වග බලාගත යුතුයි. එසේ ඉන්මෙන් කිසිවුදු නෑදෑයා විසින් හෝ ඒ ස්ථානයේ පදිංචිකාරයා විසින් ඒ මළ මැරුණු භූමිදාන නොකළොත් හෝ එසේ කිරීමට එවැන්නෙකු නොසිටියොත් ප්‍රධානතුමා විසින් කායඝී සභාවේ විසඳුමක් එය භූමිදානකරලීමට සැලැස්විය හැකිය.

64. (1) කිසිවකු විසින් වෙනත් අයෙකු පදිංචි සිටින ඉඩමකට නොහොත් භූමිභාගයකට කිසියම් සහෙකුගේ මානශරීරයක් නොදමින යුතුයි.

(2) ප්‍රධානතුමා විසින් අයිතිකරුවන් කවුදු සොයාගත නොහැකිවූ හෝ අයිතිකරුවන් නොමැත්තාවූ හෝ සතුන්ගේ මානශරීර කායඝී සභාවේ විසඳුමක් සුදුසු ස්ථානවල වළලා දමීමට සැලැස්විය යුතුයි.

65. යම් ප්‍රදේශය ඇතුළතවූ සෑම ගෙයකම අයිතිකාරයා නොහොත් පදිංචිකාරයා විසින් අඩුම ගණනේ අවුරුද්දකට එක් වරක්වත් අපේක්ෂා මාසයේ පහළොස්වෙහිදී මත්තෙන් තමාගේ ගෙයි ඇතුළත පිටත දෙකකිම සුදුසුකම ගැනිය යුතුයි. එහෙත් යම් ගෙයක එසේ සුදුසුකම ගාවා තිබෙනවා, යම් ප්‍රදේශය තුළ යම්කිසි වයංගත රෝගයක් පැවතීම හේතුකොටගෙන හෝ එසේ කිරීමට අවශ්‍යයයි හැඟෙන්නාවූ එබඳු වෙනත් ඕනෑම කාරණයක් හේතුකොටගෙන හෝ ඕනෑම වේලාවක ඒ ගෙයි නැවත වරක් සුදුසුකම ගැනිය යුතුයයි එහි අයිතිකාරයාට නොහොත් පදිංචි කාරයාට අගයකිරීමට කායඝී සභාවට නීතිප්‍රකාර බලය තිබේ.

66. ගෙදෙරදෙරේ වැඩිවලට හැර වෙනත් කටයුතුවලට පොල්ගෙඩි බිඳින නොහොත් බිඳීමට සලස්වන සෑමදෙනා විසින්ම, ඒවායේ වතුර එකතුකොට නොහොත් එකතුකරවා යම් පොදු පාරක නොහොත් මාවතක හෝ පොදුස්ථානයක හෝ මතුකරගත් පදිංචි ගෙයක සිට අඩුගණනේ යාර එකකිසියක්වත් ඈතට විසි කිරීමට නොහොත් විසිකරවීමට හෝ වෙනත් අන්දමකින් ඉවත් කිරීමට හෝ ඉවත්කරවීමට හෝ වගබලාගත යුතුයි.

67. (1) යම්කිසි ගොඩනැගිල්ලක් හෝ තාප්පයක් හෝ ඊට සමකොට ඇති වෙන යම් දෙයක් හෝ, ඒ අළු ඇති ගොඩනැගිල්ලට හෝ එහි පදිංචිකාරයන්ට හෝ ඒ අළු සහිත එන අයවලුන්ට අන්තර්ගතයක තත්ත්වයක පවත්නේ නම් ප්‍රධානතුමා විසින් එකී ගොඩනැගිල්ල හෝ තාප්පය හෝ පිහිටා ඇති ඉඩමේ අයිතිකාරයාට හෝ පදිංචිකාරයාට හෝ ලියවිල්ල කින්ද දැන්වීමක් භාරකරවීමෙන්—

- (a) යම් කුඩි අවස්ථාවකදී නම් තමාට දැන්වීම භාරදී පෑ විසිකරන්න ඇතුළත ඒ අළු සහිත යන එන අයගේ ආරක්ෂාව සඳහා ලැබීවලින් තැනූ කොරවුවක් හෝ වැටක් සුදුසු පරිදි පිහිටුවීමට ඕනෑය කියාද;
- (b) සෑම අවස්ථාවලදීම තමාට දැන්වීම භාරදී දවස් තුනක් ඇතුළත එකී ගොඩනැගිල්ල, තාප්පය හෝ එහි සමකරනලද දෙය සකස්වීමක් කිරීමට නොහොත් අලුත් වැඩිසාකරන්නට ඕනෑය කියාද;

නියම කළයුතු වන්නේය.

(2) මේ අතුරු ව්‍යවස්ථාව යටතේ දැන්වීමක් භාරකරනු ලැබූ සෑම අයිතිකාරයකු විසින්ම හෝ පදිංචිකාරයකු විසින්ම ඒ දැන්වීමේ නියමයන් එහි සඳහන් කාල සීමාව ඇතුළතදී ඉහි කළ යුතු වන්නේය.

(3) යම්කිසි අයිතිකාරයකු හෝ පදිංචිකාරයකු මේ අතුරු ව්‍යවස්ථාව යටතේ තමා වෙත භාරදෙනු ලබන දැන්වීමක නියමයන් ඉහි නොකරයි නම් නැතහොත් ඉහිකිරීම පැහැර හරිනම් එවිට එකී අයිතිකාරයා නොහොත් පදිංචිකාරයා විසින් කළයුතුව කිසිවු වැඩ කටයුතු කිරීමට කායඝී සභාව විසින් වෙනත් යම් විශේෂ අයකුට නොහොත් අයවලුන්ට පවරා ඒ සඳහා දරන්නට යෙදෙන විශදම් කායඝී සභාවට අගතිය යුතුවූ ණයක් ලෙස එහි අයිතිකාරයාගෙන් හෝ පදිංචිකාරයාගෙන් අගකරගත හැකිය.

68. (1) යම්කිසි ගෙයක් නොහොත් පැලක් බොහෝ අපිරිසිදු තත්ත්වයක හෝ එහි පදිංචි සිටින අයගේ නොහොත් අසල් වාසීන්ගේ සෞඛ්‍යයට බාධාවන කරම් කැඩී බිඳී ගිය තත්ත්වයක තිබෙන්නා සේ පෙනෙන කවර මිටකදී වුවත් ප්‍රධානතුමා විසින් ඒ ගෙයි නොහොත් පැලේ අයිතිකාරයා වෙත නොහොත් පදිංචිකාරයා වෙත භාරකරනු ලබන ලියවිල්ලකින්ද දැන්වීමකින් ඒ දැන්වීමේ සඳහන් කාල සීමාවක් තුළ ඒ ගෙයි නොහොත් පැල පෞඛ්‍යකරණය තත්ත්වය ගැනීම පිණිස කරන්නට වුවීමක යම් යම් කටයුතු කරන්නට ඕනෑය කියා නියමිතරන හැකිය.

(2) මේ අතුරු ව්‍යවස්ථාව යටතේ දැන්වීමක් භාරකරනු ලැබූ සෑම අයිතිකාරයකු විසින් හෝ පදිංචිකාරයකු විසින්ම ඒ දැන්වීමේ නියමයන් එහි සඳහන් කාලසීමාව ඇතුළතදී ඉහි කළ යුතු වන්නේය.

(3) යම්කිසි අයිතිකාරයකු හෝ පදිංචිකාරයකු මේ අතුරු ව්‍යවස්ථාව යටතේ භාරදෙනු ලැබූ දැන්වීමකින් නියමයන් ඉහි නොකරයි නම් නැතහොත් ඉහිකිරීම පැහැර හරිනම් එවිට ප්‍රධාන තුමා විසින් එහි සඳහන් වැඩ කරමා ඒ සඳහා දරන්නට යෙදෙන

විශදම් කායඝී සභාවට අගතිය යුතුව තිබෙන ණයක් මෙන් එකී අයිතිකාරයාගෙන් හෝ පදිංචිකාරයාගෙන් හෝ අගකරගත හැකිය.

හාල්

69. ඒ සඳහා ප්‍රධානතුමා විසින් නියුක්තරනලද බලපත්‍රයක් පිට මිස නැත්නම් කිසිවකු විසින් හාලක් පිහිටුවීම නොහොත් පවත්වාගෙන යාම හෝ නොකට යුතුයි.

70. හාලක් සමබකයෙන්වූ සෑම බලපත්‍රයක්ම පහත දැක්වෙන කොන්දේසිවලට යටත්විය යුතුයි, එනම්:—

- (1) බලපත්‍රකාරයා විසින් හාලේ අගකළ හැකි කුලීවල හා ගාස්තුවල ලේඛනයක් සංභලෙන් ලියවා ගාලේ කාටක් පෙනෙන නැතහොත් ප්‍රදේශය කරලිය යුතුයි;
- (2) යම්කිසි වයංගත රෝගයකින් හෝ සමේ රෝගයකින් හෝ බෝවෙන රෝගයකින් පෙළෙන්නාවූ නොහොත් ලඟදී පෙරිනාවූ නොහොත් එබඳු රෝගයකින් පෙළෙන කෙනෙකුට ලඟදී සාත්තුකිරීමේදී යෙදීසිටියාවූ කිසි වකුට ඒ රෝගය බෝවීමට හා රෝගීභවය මෝරණු ලැබීමට ගතවන කාලය පසුවනතෙක් හාලේ මොනම ස්ථානයකටවත් නතරව සිටීමට බලපත්‍රකාරයා විසින් ඉඩනොදිය යුතුයි;
- (3) බලපත්‍රකාරයා විසින් හාල ඉඩවපිත්‍ර ලෙසත් සතිපාරක්ක තත්ත්වයක තබාගත යුතුයි;
- (4) බලපත්‍රකාරයා විසින්, හාලේ නිවෙන සියලුම කුණකසල නොහොත් රෙඬු බොඬු, මැස්සන්ගේ බෝවීම හෝ යම් අවහිරයක් සිදුවීම හෝ වැළැක්වෙන යම් පරිද්දෙකින් වළලාදමීමට නොහොත් පුර්ණයාදමීමට සැලැස් විය යුතුයි;
- (5) බලපත්‍රකාරයා විසින් හාල තුළ සාමය අරක්කා කටයුතුයි;
- (6) බලපත්‍රකාරයා විසින් හාලේ කිසියම් සුදුවක් කිරීමට හෝ නොමනා හැසිරීමක් ඇතිවීමට හෝ ඉඩනොදිය යුතුයි;
- (7) බලපත්‍රකාරයා විසින් කිසිවකුට හාල ඇතුළත වයංගත රෝගයකින් පෙළෙන කිසිම අවස්ථාවක තබාගැනීමට ඉඩ නොදිය යුතුයි;

71. වයංගත රෝගයක් පැතිර පවත්නා කාලයකදී පොදු සහපත පිණිස හාලක් සඳහා යම් බලපත්‍රයක් කලකට අවලංගු කිරීම අවශ්‍යකරගත හැකිවන ප්‍රධානතුමා විසින් එය තාවකාලික වශයෙන් අවලංගුකරන හැකිය.

72. කිසිවකු විසින් මිනිසුන් පදිංචි ගෙදරක සිට යාර පහකක් ඇතුළත හාලක් පිහිටුවීම හෝ පවත්වාගෙන යෑම නොකළ යුතුයි.

73. 70 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් යම් කොන්දේසියක් කඩකිරීම නිසා දෙවෙනි වරට හෝ ඊට පසු මාරයකදී යම්බදු ලභාසහකාරී වරදකාරයා කරනු ලැබූ යම් බලපත්‍රකාරයකුට ඒ ලභාසහකාරී නියමකරන වෙනත් යම් දඬුවමකට අමතර වශයෙන් ඒ බලපත්‍රකාරයාගේ බලපත්‍රය අවලංගු කිරීමටද ඒ යම්බදු ලභාසහකාරී නීතිප්‍රකාර බලය තිබේ. එසේ බලපත්‍රය අවලංගු කිරීම නිසා බලපත්‍රකාරයාට යම් අලාභයක් අගකර ගැනීමට අයිතිවාසිකමක් නැත්තේය.

හොමනා හැසිරීම, නිකරුණේ ඇවිදීම, හා අසහන වචන පවිච්චිකිරීම

74. රුහු 9ට පසුව කිසිවකු විසින් එළියක් නැතුව හා යම්කිසි නිතකනුකුල කාරණවක් නැතුව කිසිම පොදු පාරක නොහොත් මාවතක හෝ යම් පොදු ස්ථානයක නිකරුණේ සංචාරය නොකළ යුතුයි. නියම වශයෙන් දැල්වීමක් නොකර නිකම් විදුලි පන්දමක් හෝ දැල්විය හැකි යනතු සුභයක් ලග තිබීම පමණක් මේ අතුරු ව්‍යවස්ථාවේ සඳහා ප්‍රමාණවත්යැයි සලකනු නොලැබේ.

75. කිසිවකු විසින් යම් කිසිවකුට හිංසාකරන අදහසින් හෝ එයින් යම් කිසිවකුට හිංසාවක් සිදුවන සිව් නොහොත් සාමය කඩවීමක් ඇතිවන බව දැන දැනම හෝ එබත්දක් වේගයින් විශ්වාස කිරීමට කරුණු ඇතිව හෝ අසහන වචන පාවිච්චිනොකළ යුතුයි.

76. කිසිවකු විසින් රුහු 9ට පසුව සෑහැසීමෙන් හෝ සින්දු කීමෙන් හෝ වෙනත් යම් ගබ්ද පැමිණීමෙන් හෝ මහාජගයාට කරදර නොකළ යුතුයි: එහෙත් නම අගමික පුද පූජා පැවැත්වීම හෝ වාරිත්‍රානුකූල ලෙස පවත්වන විවිධත්ව රැස්වීම් හෝ සමබකයෙන් මේ අතුරු ව්‍යවස්ථාවේ සඳහන් කිසිවක් අදහස නොවේ.

මදවැඩි වෙළඳම

77. කිසිවකු විසින් කිසිම මත්බීම වර්ගයක් හෝ වෙනත් මදු පානයක් හෝ තාලවැඩියේ යම් ගසකින් ගන්නාලද රු, හෝ පැසවනලද ලක්සුළ හෝ අවුරුදු දහසයෙන් පහළ පිරිමි ලමයකුට හෝ කිසිම ක්‍රියකට හෝ විකිණිය යුතු නැත.

ර මැදීම

78. රු ලබාගැනීමට පිණිස මදිනු ලබන ගස් අයිතිවූ හෝ බද්දට ගත්තාවූ සෑම කෙනෙකු විසින්ම, ඒ ගස් අතුරු ඇදීම සඳහා පහට ගණන් මන්වූද, ගහපත්වූද, වෙන් වෙන් වශයෙන් බිඳින ලද්දවූද, කම් පොටවල් ගසකට නොඅඩු ගණනක් හා අනට කන්මන්වූද, ගහපත්වූද, වෙන් වෙන් වශයෙන් බිඳින ලද්දවූද, කම් පොටවල් තුනකට නොඅඩු ගණනක්ද පාවිච්චිකළ යුතුයි.

79. එක් අයිතිකාරයා විසින් නොහොත් බදුකාරයා විසින් ඒ කාරණය සඳහා පාවිච්චිකරන එක් එක් කම්පලයක් පිටුවල් ගසකට නොඅඩු ගණනක් සුකතවිය යුතුය. තවද, එක් අයිතිකාරයා විසින් නොහොත් බදුකාරයා විසින් සෑම තුන්වැනි ගස් අවසානයේදීම ඒ එක් එක් කම්පලයකට අලුත් කම්පලක් බැසින් යෙදිය යුතුයි.

80. රු ලබාගැනීමට මදිනු ලබන සෑම කිතුල්ගසක නොහොත් පොල්ගසක අයිතිකාරයා නොහොත් බදුකාරයා විසින් එබඳු ගසකට නැගීම පිණිස පාවිච්චිකරන හැරලිය හැර මාසයකට වැඩිපොඩු කාලයක් අහරතුරදී අලුත්වැඩියා කරවිය යුතුයි.

81. රු ලබාගැනීමට ගස් මදින මිනෑම වස්තකට මිනෑම මේලාවක් ඇතුල්වී අතුරු ඇද තිබෙන කම්, හා ඒ සඳහා පාවිච්චිකරන වෙනත් උපකරණ පරීක්ෂාකර බැලීමට ප්‍රධාන තුමාට හෝ ප්‍රධාන ඉමාමාගෙන් ලියවිල්ලකින් බලය ලත් මිනෑම කෙනෙකුට නීතිප්‍රකාර බලය ඇත්තේය.

දඩාවෙන් ගත ගවයන්

82. දඩාවෙන් ගොස් තිබේදැයි විශ්වාසකරනු ලබන ගවයන්ගේ අයිතිකරුවන් විසින් ඒ බව වහාම ගම් මූලාදායියාට හෝ ප්‍රධාන තුමාට ගස් මුහුම් දිය යුතුයි.

ගවයන්, එර්වන් හා උරන් ගාල්කිරීම හා බැඳ කැබීම

83. ගම් දේපලක පදිංචිකාරයා විසින්, මිනිසුන් වසන ගෙයක සිට අඩි පහකක් ගත් ඊට වැඩි ගණනක් හෝ ඇතින් පිහිටි කොරටුවක දමා මිස නැත්නම් කිසිම ගවයකු, එර්වකු හෝ උරකු නඩානොගෙන යුතුයි.

84. ගම් දේපලක පදිංචිකාරයා විසින් ගම් ප්‍රදේශය ඇතුළත වාසයකරන ගම් කිසිවකුට හෝ ගම්කිසි ප්‍රතිචාරයක් පාවිච්චි කරන ගම්කිසිවකුට හෝ කන්දෙස්කිරියාවක් ඇතිවන පරිද්දෙන් ගවයන්, එර්වන් හෝ උරන් සඳහා කිසිම කොරටුවක් නඩාගෙන යුතු නැත.

85. ගම්කිසි ගවයන්, එර්වන් හෝ උරන් නඩාගෙන ඇති ගම් දේපලක නොහොත් ගොඩනැගිල්ලක පදිංචිකාරයා විසින් වුවමනාකරන ගම් ගම් අහර කාලමේලාවල් තුළ ඒ දේපලේ නොහොත් ගොඩනැගිල්ලේ සෑම කොටසක්ම හොඳට ගැබ්පිනුව කඩාගැනීමට සැලැස්විය යුතුයි.

86. ගම්කිසි ගවයන්, එර්වන් හෝ උරන් නඩාගෙන ඇති ගම් දේපලක නොහොත් ගොඩනැගිල්ලක පදිංචිකාරයා විසින් ගම් සුදුසු මේලාවලදීම ඒ දේපල නොහොත් ගොඩනැගිල්ල පරීක්ෂාකර බැලීම සඳහා ප්‍රධාන තුමාට හෝ එහි මාසෙන් විසිවූ ප්‍රකාර බලයකින් මිනෑම නිලධාරියකුට හෝ කිඳගසේ ඇතුල් වීමට ඉඩ දිය යුතුයි.

පුද්ගලික වෙළඳ මිලවල් හා කඩපලවල්.

87. මිනෑම ගම්බද වෙළඳ මිලවල සිට හැනැල්මක අභි වික්කමගසක කවයක් ඇතුළත වූ ප්‍රදේශය ඒ වෙළඳ මිලවලට අයිතිවූ ප්‍රදේශයක් බව මෙයින් ප්‍රකාශ කරනු ලැබේ.

88. ගම්කිසි (ප්‍රසිද්ධ) වෙළඳ මිලවලට අයිතිවූ ප්‍රදේශයක් ඇතුළත කිසිම පුද්ගලික වෙළඳ මිලවලක් හෝ කඩපලක් පිහිටුවීම හෝ පවත්වාගෙන යාම හෝ නොකළ යුතුයි.

89. (1) ඒ සඳහා ප්‍රධාන තුමා විසින් නිකුත්කරන ලද බලපත්‍රයක් පිට මිස නැත්නම් (වෙළඳ මිලවලට අයිති ප්‍රදේශයකින් බාහිරවූ) කිසිම ප්‍රදේශයක් ඇතුළත කිසිම පුද්ගලික වෙළඳ මිලවලක් හෝ කඩපලක් පිහිටුවීම හෝ පවත්වාගෙන යාම හෝ නොකළ යුතුයි.

(2) 1 වැනි ඡේදය යටතේ නිකුත්කරනු ලබන සෑම බලපත්‍රයක්ම—

- (i) සාමාන්‍යයෙන් මීට යාකොට ඇති පෝර්මයේ ප්‍රකාරයට විය යුතුයි.
- (ii) එහි දැක්වෙන කොන්දේසිවලට යටත්විය යුතුයි.
- (iii) එය නිකුත්කරන අවුරුද්දේ දෙසැම්බර් මස තිස්එක් වැනිදාට අවසානයට යුතුයි.

(3) 1 වැනි ඡේදය යටතේ නිකුත්කරනු ලබන එක් එක් බලපත්‍රය වෙනුවෙන් වූ ගාස්තුව රුපියල් විසිපහකි.

90. පුද්ගලික වෙළඳ මිලවලක් හෝ කඩපලක් පිහිටුවීමට බලාපොරොත්තුවන භූමිභාගය සෞඛ්‍ය පිලිබද වෛද්‍ය නිලධාරී තුමා විසින් අනුමතකරනු ලබනතුරු එහි පුද්ගලික වෙළඳ මිලවලක් හෝ කඩපලක් පිහිටුවීමට හෝ පවත්වාගෙන යාමට බලපත්‍රයක් ලැබීමට කිසිවකුට අයිතිවාසිකමක් නැත.

91. මේ අතුරු ව්‍යවස්ථාවලින් යම් අතුරු ව්‍යවස්ථාවක් හෝ බලපත්‍රයක් කොන්දේසිවලින් යම් කොන්දේසියක් හෝ කඩකිරීම නිසා ගම්බද උසාවියකින් බලපත්‍රකාරයකු දෙවෙනි වරට හෝ ඊට අනතුරුව වරදකාරයකු කොට මිනීමට කරනු ලැබූ විට 89 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ නිකුත්කරණ ලද බලපත්‍රයක් ඒ උසාවිය මගින් අවලංගුකළ හැකිවේ. එසේ අවලංගුකිරීම සේතුකොටගෙන ඒ බලපත්‍රකාරයාට අලාභය අයකරගැනීමට අයිතිවාසිකමක් නැත්තේය.

92. ගම්බද උසාවියකින් කලින් බලපත්‍රයක් අවලංගුකරනු ලැබූ කිසිවකුට ප්‍රධාන තුමා විසින් 89 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ නැවත බලපත්‍රයක් නිකුත්කිරීම ප්‍රතික්ෂේපකළ හැකිවේ.

අපරාධ ආහාර පාන

93. කිසිවකු විසින් අපරාධ නොහොත් මනුෂ්‍යභාරයට සුදුසු කිසිම ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් වෙළඳ මිලට නැබීම නොහොත් ඉදිරිපත්කිරීම නොකළ යුතුයි.

94. වෙළඳ මිලවල නඩා නිබන්නාවූ නොහොත් ඉදිරිපත් කොට නිබන්නාවූ මිනෑම ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් මනුෂ්‍ය ආහාරයට නුසුදුසු බව හෝ අපරාධ බව පෙනෙන්නට තිබේ නම් ප්‍රධාන තුමා විසින් හෝ සෞඛ්‍ය පිලිබද වෛද්‍ය නිලධාරී තුමා විසින් හෝ සෞඛ්‍ය පරීක්ෂක තුමා විසින් හෝ ප්‍රධාන තුමාගෙන්, ලියවිල්ලකින් බලය ලත් ගම් අයකු විසින් හෝ ඒ ආහාර ද්‍රව්‍යය හෝ බීම වර්ග අල්ලා තහනම්කිරීම නීත්‍යානුකූලය.

95. සෞඛ්‍ය පිලිබද වෛද්‍ය නිලධාරී තුමා හැර වෙනත් ගම් නිලධාරීයකු හෝ අයකු විසින් 94 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් අල්ලා තහනම්කරන විට, ඔහු විසින් ඒ ද්‍රව්‍ය අල්ලා තහනම් කළේ ගම් කෙනෙකු හා සේ නිසියදීද ඔහු ඉදිරිපිටදීම ඒ අල්ලා තහනම්කරනු ලැබූ ද්‍රව්‍යයේ සැමීපලයක් භාජනයක බහා, සිල් නඩා අප්‍රමාදව ඒ සැමීපලය සෞඛ්‍ය පිලිබද වෛද්‍ය නිලධාරී තුමා ඉදිරියේ හෝ වෙනත් ගම් අණුමේ වෛද්‍ය නිලධාරී තුමා ඉදිරියේ හෝ පෙන්වීම කළ යුතුයි.

96. 94 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් තහනම්කරනු ලබන විට, එකී ද්‍රව්‍ය තහනම්කරනු ලැබූ මිලවලට අයකුගේ භාරයේ නිසියදීද ඒ අය විසින් ඒ ද්‍රව්‍යයේ සැමීපලයක් සිල් නඩා තමාට මිනෑම කියා ඉල්ලා සිටියොත්, ඒ ද්‍රව්‍යය තහනම්කරන්නා විසින්, තහනම්කළ ද්‍රව්‍යයේ සැමීපලයක් සහජනයක බහා, ඒ ද්‍රව්‍යය අයිතිව සිටි අය ඉදිරියේදීම සිල් නඩා ඒ සැමීපලය ඒ අයට දිය යුතුයි.

97. 94 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් තහනම්කළ වෛද්‍ය නිලධාරී තුමා හෝ 95 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් පෙන්වීමකරනු ලැබූ සිටින වෛද්‍ය නිලධාරී තුමා හෝ එකී ද්‍රව්‍යය අපරාධ කියා නොහොත් මනුෂ්‍යභාරයට සුදුසු කියා සහතික කරයි නම් ප්‍රධාන තුමා විසින් ඒ ද්‍රව්‍යය විනාශකර දැමීමට හෝ එය වෙළඳ මිලවලට නැබීම නැතහොත් මනුෂ්‍යභාරයක් මෙන් ප්‍රයෝජනයට ගැනීම වැළැක්වෙන පරිද්දෙන් මනාපයක් කිරීමට හෝ සැලැස් විය යුතුයි. ඒ ආහාර ද්‍රව්‍යය හෝ බීම අපරාධ නොවේ නම් නොහොත් මනුෂ්‍යභාරයට සුදුසු කියා වෛද්‍ය නිලධාරී තුමා සහතික කරනොත්, තහනම්කරනු ලැබූ ඒ ආහාර ද්‍රව්‍යය හෝ බීම වර්ග අයිතිකාරයාට අපසු දිය යුතුයි.

98. ස්වාභාවික සේතූන් නිසා හෝ ගම්කිසි රෝගයකින් හෝ දියේ ගිලීමෙන් හෝ වනමාසයක විසින් පහරදෙනු ලැබීමෙන් හෝ සම්පත විසින් දැනකරනු ලැබීමෙන් හෝ පිස්සු බල්ලකු විසින් සපානු ලැබීමෙන් හෝ මලාමු ගම්කිසි සහකුගේ මස් විකිණීම හෝ වෙළඳ මිලට නැබීම කිසිවකු විසින් නොකළ යුතුයි.

කාණු, කෙසෙසිලි, අගුච්ච වලවල් අර්ච වලවල් හා සෞඛ්‍ය පහසුකම් සඳහා වූ උපකරණ පරීක්ෂාකර බැලීම හා ගැබ්පිනු කිරීම

99. ප්‍රධාන තුමා විසින් හෝ සෞඛ්‍ය පිලිබද වෛද්‍ය නිලධාරී තුමා විසින් හෝ සෞඛ්‍ය පරීක්ෂක තුමා විසින් හෝ ප්‍රධාන තුමා හෝ ලියවිල්ලකින් බලය ලත් ගම් කෙනෙකු විසින් හෝ ගම් ප්‍රදේශයකුළ ගම් දේපලක පිහිටි මිනෑම කාණුවක්, කුණුවලක්, අගුච්ච වලක්, අර්ච වලක් හෝ සහිතාරණාව සඳහා තබා තුකරනු ලබන ගම් දෙයක් පරීක්ෂාකිරීම හා මිනෑම සුදුසු මේලාවකදී එසේ පරීක්ෂාකිරීම සඳහා එබඳු සාහායකට ඇතුල්වීමත් නීත්‍යානුකූලය; තවද එහි ස්ථානයේ අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් හෝ ඒ සඳහා අවශ්‍ය විගනු කිසිම ආධාරකළ යුතුයි.

100. ප්‍රධානතුමා විසින් ගම්පුද්ගල ඇතුළත මහ මද්දපලක අධිකාරියා වෙත හෝ පදිංචිකාරියා වෙත නිකුත්කරනු ලබන දුන්විමකින් වහාම හෝ ඒ දුන්විමේ දත්වනු ලබන යම් කාලසීමාවක් ඇතුළත ඒ දේපලේ පිහිටි යම් කාණුවක්, කුණුවලක්, අගු ව්‍යුහයක්, අර්චනාවක් හෝ සනීපාරක්‍ෂාව සඳහා නඩත්තුකරනු ලබන දෙයක් සනීපාරක්‍ෂා කළු ලබා ගන්නා කාලසීමාවට වුවහොත් හැකිවූ ඒ දුන්විමේ සඳහන්කොට ඇති යම් යම් කටයුතු කාරණ ඉටුකරන්නට ඕනෑම කියා හිමකරන හැකියි.

101. ප්‍රධානතුමා විසින් ගම් පුද්ගල තුළ යම් දේපලක අධිකාරියා වෙත හෝ පදිංචිකාරියා වෙත නිකුත්කරනු ලබන දුන්විමකින් ඒ දුන්විමේ දත්වනු ලබන යම් කාලසීමාවක් ඇතුළත ඒ දේපලේ පිහිටි යම් කාණුවක්, කුණුවලක්, අගු ව්‍යුහයක්, අර්චනාවක් හෝ සනීපාරක්‍ෂාව සඳහා නඩත්තුකරන යම් දෙයක් ඇතුළත් නිවෙලක් ද්‍රව්‍ය ඉවත්කර දමන්නට ඕනෑම කියා හෝ ඒවා ඇතුළත් නිවෙලක් ද්‍රව්‍ය වෙනත් ස්ථානයකට එවී සඳහන් කරනු ලබන යම් අරමුණක් සුදුසුයක් කිරීම පිණිස ඉවත්කිරීමට සලස්වන්නට ඕනෑම කියා හෝ සියලුම කිරීම නිතරකනු ලැබේ.

වැසිකිලි සෑදීම

102. (1) ආවර්ෂ පුද්ගල තුළ මිනිසුන් වාසයකරන ඕනෑම දේපලක අධිකාරියා විසින් හෝ බදුකාරියා විසින් වැසිකිලියක් සාදා පවත්වාගෙන යා යුතු කියා කාණි සභාව විසින් ගම් පුද්ගලයෙකු සිටින නිවෙලකට වෙත හෝ බදුකාරියා වෙත හෝ භාරකරනු ලබන ලිපිලේඛනවල දුන්විමකින් ඒ දුන්විමේ සඳහන් කරනු ලබන වර්ගයක හා ප්‍රමාණයක වැසිකිලියක් කටයුතු සඳහා වැසිකිලියක් සාදා දීමට ඇති අයිතියට වුවු කාරණයක් නිසාම සියලුම පිණිස කාරණයක් සාධකයක් සාදා දීමට ඇති අයිතියට ද, ඒ දේපලේ අසවල් ස්ථානයේ සාදන ව ඕනෑම අරමුණක් සාදනු හැකිය.

(2) 1 වැනි ඡේදය යටතේ දුන්විමක් භාරකරනු ලැබූ සෑම දේපලක අධිකාරියා සිටින හෝ බදුකාරියා විසින්, තමාට ඒ දුන්විම භාරදුන් දින සිට දවස් තිහක් ඇතුළත ගම් අතින්ම ඒ දුන්විමේ දත්වා ඇති නියමයන්ට එකඟව වැසිකිලියක් සෑදිය යුතුයි.

103. ප්‍රධානතුමාගෙන් අවසර නැතුව කිසිදු විසිරු කිසිම ලිපික සිට අවි එක සියලුම අවි සහිතව තුළ වැසිකිලිවලට සෑදීම හෝ නඩත්තු කිරීම හෝ නොකටයුතුයි.

වචනානි රූපනය

104. මේ අතුරු ව්‍යවස්ථාවල—

“ප්‍රධානතුමා” යනුවෙන් කාණි සභාවේ ප්‍රධානතුමා අදහස් කරනු ලැබේ;

“කාණි සභාව” යනුවෙන් ගම් පුද්ගලයේ ගම් කාණි සභාව අදහස් කරනු ලැබේ;

“ගම් පුද්ගලය” යනුවෙන් උඩුගඬොල-මාබෝදලේ ගම් පුද්ගලය අදහස් කරනු ලැබේ.

උප ලෙඛනය

පුද්ගලික වෙළඳුම්පලක්/*කඩපලක් පිහිටුවා පවත්වා ගෙන යාම පිණිස බලපත්‍රයයි

පදිංචි _____ නමින් අයට ලේඛි සඳහන් දින සිට 19— දෙසැම්බර් මස 31 වැනි දින දක්වා ඇම අවස්ථා වලදීම මීට යාකොට ඇති කොන්දේසිවලට යටත්ව _____ ගම් පුද්ගලයේ _____ පිහිටා තිබෙන _____ කිසිත ඉඩමේ පුද්ගලික වෙළඳුම්පලක්/*කඩපලක් පිහිටුවා පවත්වාගෙන යාමට ලේඛිත් බලය දෙනු ලැබේ.

උඩුගඬොල-මාබෝදලේ ගම් කාණි සභාවේ ප්‍රධානතුමා.

19—ක්වූ _____ මස _____ වැනි දින දීය.

ප්‍රධානතුමා බලපත්‍රයේ කොන්දේසි

1. පුද්ගලික වෙළඳුම්පලක්/*කඩපලක් අගකළහැකි ගාසතු හා කුලීවල ලැබී ඇතිවත් ඉංග්‍රීසි, සිංහල හා දෙමළ යන භාෂාවලින් පිළිගැනීමට වෙළඳුම්පලක්/*කඩපලක් සිදුදෙනාටම පෙනෙන සාක්ෂික පුද්ගලයෙකුට නැත යුතුයි.

2. කාණි සභාව විසින් හෝ කාණි සභාව විසින් සම්පාදනය කරනු ලැබූ යම් අරු ව්‍යවස්ථාවක් යටතේ හෝ තමාගැනීම තහනම් කියා ප්‍රකාශකරනු ලැබූ කිසිම ද්‍රව්‍යයක් පුද්ගලික වෙළඳුම්පලක්/*කඩපලක් කිසිවකු විසින් විකිණීමට හෝ විකිණීම් පිණිස තමාගැනීමට බලපත්‍රකාරියා විසින් ඉඩ නොදීම යුතු යි.

3. පුද්ගලික වෙළඳුම්පලක්/*කඩපලක බලපත්‍රකාරියා විසින් පලතුරු, එලවලු, මස්, මාලු හෝ මේන්ත් අභාර ද්‍රව්‍ය අපිරිසිදු හෝ සෞඛ්‍ය සම්පන්න නොවූ ස්වභාවය නොවන ලෙසට අවශ්‍යවූ සෑම දෙයක්ම කළ යුතුයි.

4. බලපත්‍රකාරියා විසින් පිරිසිදු හා මැස්සන්ට ඇතුළුවිය නොහැකි ලෙස යොදාගැනීමට සාදන ලද්දවූ විදුරු පෙට්ටිවල නොදමා පිසනු ලැබූ හෝ නොලැබූ හෝ කිසිම අභාර ද්‍රව්‍යයක් විකිණීම පිණිස නොහැකි යුතු යි.

5. බෝවෙන රෝගයකින්, ව්‍යංග්‍ය රෝගයකින් හෝ සම රෝගයකින් පෙළෙන හෝ ලහදී පෙරළන කිසිම කෙනකුට හෝ එබඳු රෝගයකින් පෙළෙන කෙනකුට සාත්තු කිරීමේදී දේ සිටියාවූ කිසිම කෙනකුට එකී රෝගය බෝවීමට හා රෝගයින් යන් මෝරුකු ලැබීමට හැකිවන කාලසීමා පසුවන තෙක් වෙළඳුම්පලක්/*කඩපලක් කිසිම කඩකාමරයක්, බංකුවක් හෝ වෙනත් ස්ථානයක් පාවිච්චිකිරීමට හෝ එහි නගරවි සීමාවට හෝ එහි මොනම ද්‍රව්‍යයක්වත් විකිණීමට හැකිවීමට හෝ බලපත්‍ර කාරියා විසින් ඉඩ නොදීම යුතු යි.

6. බලපත්‍රකාරියා විසින් වෙළඳුම්පලක්/*කඩපලක් භූමිභාගය ඉඩපත්‍රයකට, කුණු කැපුම්වලින් තොරව තබාගත යුතු වන්නට මැස්සන්ගේ බෝවීමට හෝ එබඳු වෙනත් අවහිරයක් ඇතිවීම වැළැක්වෙන පරිද්දෙන් ඒ භූමිභාගයෙන් අභ්‍යා ඉවහ දැන කුණුකරු හා සියලුම කුණුකැපුම් සුවිවා දීමට හෝ වෙනත් විදියකින් සුදුසුයක් කර ඉවත් කිරීමට සැලැස්විය යුතු යි.

7. බලපත්‍රකාරියා විසින් වෙළඳුම්පලක්/*කඩපල ඇතුළත් හෝ එය අසල රථවාහන නවත්වා තැබීම පිණිස විශේෂ ඉඩම් කැපීලියක් වෙන්කර තැබිය යුතු යි.

8. බලපත්‍රකාරියා විසින් වෙළඳුම්පලක්/*කඩපලක් භූමි භාගයෙහි ඇතුළත සාමය ආරක්‍ෂා කළ යුතු යි.

9. කුණුකැපු හා රෙහුදුම් පිණිස බලපත්‍රකාරියා විසින් හොඳට හේන්කුම් වැගහන්නාවූ හා මැස්සන්ට ඇතුළුවිය නොහැකිවූ භාජන සෑහෙන තරම් ගණනක් සැපයිය යුතු යි.

10. බලපත්‍රකාරියා විසින් සෞඛ්‍ය පිලිබඳ වෛද්‍ය නිලධාරී තුමාගේ රෙකමන පිට ප්‍රධානතුමා විසින් අනුමත කරන ලද වර්ගය වැසිකිලි සෑහෙන තරම් ගණනක් වෙළඳුම්පලක්/*කඩපලක් භූමිභාගය තුළ සාදා තිබිය යුතු යි.

11. යම්කිසි ව්‍යංග්‍ය රෝගයක් පැතිර පවත්නා කාලයකදී සෞඛ්‍ය පිලිබඳ වෛද්‍ය නිලධාරී තුමාගේ රෙකමන පිට ප්‍රධාන තුමා විසින් මේ බලපත්‍රය අවලංගු කළ හැකිය. එබඳු අවලංගු කිරීමක් ගැන බලපත්‍රකාරියාට අලංභයක් ඉල්ලා අස්කරගැනීමට අයිතිවාසිකමක් නැත.

* වුවමනා නැති වචනය කපාදමනු

පොල්ගහවෙල සුර් නගර සභාව

1946-47 අඛක 53 දරණ ප්‍රාදේශික අධිකාරී ජය මිමසීම පණහේ 17 වැනි වගන්තිය අනුව පොල්ගහවෙල සුර් නගර සභාවේ ජය ලැබීණු සංඝෝධනය කිරීම නිමකොට තිබේ. මේ ලැබීණුවල පිටින් ඉහත සඳහන් සුර් නගර සභා කන්තෝරුවේ හා මෙම කාණියලයෙන් තබනු ලබන බැවින් මෙකී ස්ථානයන්ට කාණියල මේලාවන්හි පැමිණීමෙන් නොමිලයේ පරික්‍ෂාකර බැලීමට හැකි බැව් මෙයින් දැනුම්දෙනු ලැබේ.

(ඒ) කිසිවෙකුගේ නම ජය ලැබීණුවට ඇතුළත්කිරීමට තරම් සුදුසුකම් තිබියදීත්, එසේ ඇතුළත් නොකර තිබෙනම්,

(බී) කිසිවෙකුගේ නම නිවැරදි ජය ලැබීණුවට ඇතුළත්ව නැතැයි කියා වෙන කිසිම ලැබීණුවකට මාරුකර ගැනීමට අවශ්‍යවේ නම්,

(සී) ඉහත සඳහන් ලැබීණුවට නම ඇතුළත්ව සිටින පුද්ගලයෙක්ව, වෙන කිසිම අයෙකුගේ නම ඒ ලැබීණුවට ඇතුළත් කිරීම ගැන විරුඩවේ නම්,

බහුගේ ඒ අයිතිවාසිකම හෝ විරුධකම් මේ දුන්විම නිකුත්කළ දින 14 දිනක් ඇතුළත මා වෙත ලියා එවීමෙන් දැනුම්දිය යුතු යි.

බිබ්ලිම්, එම්. එම්. සමරසිංහ,
ජය විදේශී මුද්‍රා නිලධාරීන්ගේ,
කුරුණෑගල ආචාර්යවරයා.

කවචේතිය, කුරුණෑගල.

14.7.1950